

ගණිතය පහසුවෙන් - 1

සංඛ්‍යා



ගණිත දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පීඩ්‍ය
ජාතික අධ්‍යාපන ආයතනය
ශ්‍රී ලංකාව

ගණිතය පහසුවෙන් - 1

සංඛ්‍යා

ගණිත දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පිධිය
ජාතික අධ්‍යාපන ආයතනය
ශ්‍රී ලංකාව

10-11 ගේනී සඳහා ගෙෂිතය පහසුවෙන්

සංඛ්‍යාව

© ජාතික අධ්‍යාපන ආයතනය
පළමුවන මූල්‍යාලය 2014

ගණිත දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය
ශ්‍රී ලංකාව

මූල්‍යාලය : මූල්‍යාලය
ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම
ශ්‍රී ලංකාව

පෙරවදන

පාසල්වල ක්‍රියාත්මක වන විෂයමාලාව කුළ ගණිත විෂයමාලාවට සූචිගේම් ස්ථානයක් හිමිවේ. එසේ වන්නේ ගණිතය විෂය අනිවාර්ය විෂයයක් වීම මෙන් ම අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවකදී අත්‍යවශ්‍ය සංකල්පවලින් සමත්වීත වූ විෂයයක් තිසාවෙති.

ගණිතය සම්බන්ධව සිසුන්ගේ සාධන මට්ටම් පිළිබඳ ව එතරම් සතුවුදායක තත්ත්වයක් නොමැති බව පසුගිය වර්ෂ ගණනාවකම අ.පො.ස. (සා. පෙළ) විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණවලින් මනාව පැහැදිලි වේ. සියයට පනහකට ආසන්න සිසු ප්‍රතිශතයක් අසමත් වී ඇති බව උක්ත විශ්ලේෂණ පෙන්වා දෙයි. පසුගිය දෙවසර කුළ යම් මට්ටමකින් සිසු සාධන මට්ටම් ඉහළ ගිය ද එය ද එතරම් ප්‍රමාණවත් නොවේ.

මෙම විෂයයෙහි සිසු සාධන මට්ටම් අවම වීම සඳහා විවිධ සාධක බලපා ඇත. මෙහිදී විෂය කෙරෙහි ඇති අන්‍යවශ්‍ය බිඟ, ප්‍රමාණවත් ගණිත ගුරු පිරිසක් නොමැතිකම, සමහර ගුරුවරුන්ගේ විෂය දැනුම ප්‍රමාණවත් නොවීම සහ උවිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවල ඇති අඩුපාඩු යන සාධන ප්‍රධාන කොට දැක්වීය හැකි ය.

ඉහත සඳහන් බාධක තත්ත්වයන් අවම කර සිසුන්ගේ ගණිත සංකල්ප පිළිබඳ ව ඇති දැනුම සහ හැකියා වැඩි දියුණු කර ගණිත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් උදෙසා යන අරමුණ ඇතිව පහත සඳහන් “ගණිතය පහසුවෙන්” යන පොත් රවනා කර ඇත.

1. ගණිතය පහසුවෙන් - 1 සංඛ්‍යා
2. ගණිතය පහසුවෙන් - 2 මිශ්‍රණ
3. ගණිතය පහසුවෙන් - 3 විෂ ගණිතය
4. ගණිතය පහසුවෙන් - 4 ජ්‍යාමිතිය
5. ගණිතය පහසුවෙන් - 5 සංඛ්‍යානය
6. ගණිතය පහසුවෙන් - 6 කුලක හා සම්භාවිතාව

2010 වර්ෂයේ දි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අ.පො.ස. (සා.පෙළ) ගණිත විෂයයේ ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව කාර්ය සාධන දැරුණකය අවම ක්‍රාපවලින් මුළු දිවයිනම ආවරණය වන ලෙස පාසල් තෝරා ගන්නා ලදී. මෙම පාසල්වල ගුරුවරුන් සඳහා තේවාසික ප්‍රහුණුවක් ලබාදී ඔවුන් පාසල්වලට ගොස් නැවත ඉගැන්වීම කරන ආකාරය සහ සිසුන්ගේ පවුල් පරිසර පිළිබඳ ව සාපුරු අත්දැකීම් ලබාගෙන එම අත්දැකීම් ද ඉහත පොත් රවනා කිරීමේ දී ප්‍රයෝගනයට ගන්නා ලදී.

අඩු සාධන මට්ටමක් පෙන්වන සිසුන් මෙම පොත් හාවිත කිරීමෙන් ඔවුන්ගේ ප්‍රාථ්මික මට්ටම ඉහළට ගෙන ඒමට හැකිවේ. සරල බවේ සිට සංකීර්ණ බවට තෙක් ක්‍රියාකාරකම් සහ අභ්‍යන්තර සකස් කර ඇති බැවින් සිසුන්ගේ අවධානය සහ පෙළඹීම ඇතිවන ආකාරයට ද පොත් සකස් කිරීම විශ්ලේෂණය ලෙස සැලකිය හැකි ය.

මෙම පොත් හාවිත කිරීමෙන් ඔබ ලබන ප්‍රායෝගික අත්දැකීම් අනුව සංවර්ධනාත්මක යෝජනා අප වෙත දන්වා එවින්න. එමගින් ඉදිරියේ දී අප සැලසුම් කරන මෙවැනි කාර්යයන් තව තවත් ඉහළ ප්‍රතිඵල ගෙන දීමට ඉවහල් වේ.

කේ. රංජිත් පත්මසිර
අධ්‍යක්ෂ
ගණිත දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය

අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිවිධිය

අප රටේ ගණිත අධ්‍යාපනය තවමත් අපේක්ෂිත ඉලක්ක කරා පළගා වීමට නොහැකි වී ඇති බව අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) හා (උසස් පෙළ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණ මගින් පිළිබඳ වේ. මෙම තත්ත්වය රටේ අනාගත සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපාන සාධකයකි. මෙම යථාර්ථය හඳුනා ගෙන රට විසඳුම් සෙවීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුව විසින් “ගණිතය පහසුවෙන්” නමින් රචිත මෙම පොත් පෙළ හඳුන්වා දිය හැකි ය.

කනිෂ්ඨ ද්විතීයික අවධියේ දී සිසුන්ගේ ගණිත කුසලතා ඉහළ නැංවීම සඳහා විධීමත් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වූව ද, අඩු කාර්ය සාධන මට්ටම් පුදරුණනය කරන පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ලියවුණු මුලාශ්‍ර බෙහෙවින් විරල වේ.

අඩුම කාර්ය සාධන දරුණුක සහිත පාසල්වල ගුරුවරුන් පුහුණු කර, මුළුන් සේවය කරන පාසල්වල පන්ති කාමර ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන ලද නිරික්ෂණවල අත්දැකීම් ද පදනම් කර ගෙන එම පාසල්වල දුරුවන් වෙනුවෙන් සකසා ඇති මෙම පොත් පෙළ පාසල්වල 6-11 ග්‍රෑනී ප්‍රතිකාරී වැඩසටහන් සඳහා බෙහෙවින් ඉවහල් වෙනු ඇත. මෙම පොත් පෙළ සරල මට්ටමෙන්, සිසුන්ට ප්‍රියජනක ආකාරයට ඉදිරිපත් කර නිවීම විශේෂ ලක්ෂණයකි. ක්‍රියාකාරකම්, තරග, සරල අභ්‍යාස සහිත ගණිතය පහසුවෙන් පොත් පෙළ සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය හා ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට සමත් වන බව නිසැක ය.

මෙම පොත් පෙළ පරිශීලනයෙන් ගණිත විෂයයේ ඉගෙනුම් - ඉගැන්වීම් - ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගන්නා මෙන් ගුරුවරුන්ගෙන් ද, සිසුන්ගෙන් ද ඉල්ලා සිටිමි.

“ගණිතය පහසුවෙන්” පොත් පෙළ ඔබ අතට පත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ GIZ ව්‍යාපෘතියට හා ADB ව්‍යාපෘතියට මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ගාස්ත්‍රීය දායකත්වය සැපයු ගණිත දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට හා බාහිර විද්‍යාත්මක සියලු දෙනාට මගේ ප්‍රණාමය හිමි වේ.

මහාචාර්ය ඩ්‍රි. එම්. අබෝධ බණ්ඩාර

අධ්‍යක්ෂ ජනරාල්

ජාතික අධ්‍යාපන ආයතනය

පූර්විකාව

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ගණීතය විෂයයේ 2010 වර්ෂයේ ප්‍රතිඵල පදනම් කරගෙන ලියා ලැබා විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති පාසල් කාර්ය සාධන දුරක්‍රියාකාරී නැත්තුව දිවයිනේ පළාත් නවයෝගී ම අඩු ම කාර්ය සාධන දුරක්‍රියාකාරී සහිත පාසල් තෝරා ගෙන එම පාසල්වල ශිෂ්‍ය සාධන මට්ටම් පිළිබඳ ව ජාතික අධ්‍යාපන ආයතනයේ ගණීත දෙපාර්තමේන්තුව විසින් සෞයා බලන ලදී. මේ සඳහා ගණීතයේ තෝමා හය අනුව සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර හයක් ශිෂ්‍ය නියැදියකට ලබා දෙන ලදී. ඒවා පරීක්ෂා කර ලබාගත් තොරතුරු විශ්ලේෂණයෙන් සිසුන්ගේ දුර්වලතා හා සාධන මට්ටම් ද, බහුල ව සිදු කරන වැරදි හා දුර්වලතා පෙන්තුම් කෙරෙන විෂය කෙසේතු ද හඳුනා ගැනුණී. එම පාසල්වල ගුරුවරුන් මෙම කරුණු පිළිබඳ ව දැනුවත් කර එම පාසල්වල තත්ත්වය දියුණු කරලීම ගණීත දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව විය.

මෙම වැඩිසටහන පිළිබඳ ව දිවයිනේ පාසල්වල ගුරුවරුන් 152ක් ප්‍රඛුණු කරන ලද අතර, ප්‍රඛුණුවේ දී ගුරුවරුන් අත්පත් කරගත් දේ සිසුන්ට ලබා දීම පහසු කිරීම සඳහා “ගණීතය පහසුවෙන්” සිසු වැඩි පොත් පෙළ නිර්මාණය කරන ලදී. ගුරු මහත්ම මහත්මීන්ගේ පාසල් කාර්යභාරය වචාත් පහසු කර ප්‍රතිකාරී වැඩි පහසුවෙන් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන මෙම පොත් සැලසුම් කරන ලදී.

“ගණීතය පහසුවෙන්” සිසු වැඩි පොත් පෙළ ගණීතයේ තෝමා හය අනුව මූල්‍යනය කර ඇත.

1. ගණීතය පහසුවෙන් - 1 සංඛ්‍යා
2. ගණීතය පහසුවෙන් - 2 මිනුම්
3. ගණීතය පහසුවෙන් - 3 විජ ගණීතය
4. ගණීතය පහසුවෙන් - 4 ජ්‍යාමිතිය
5. ගණීතය පහසුවෙන් - 5 සංඛ්‍යානය
6. ගණීතය පහසුවෙන් - 6 කුලක හා සම්හාවිතාව

ගණීතය පහසුවෙන් සිසු වැඩි පොත් පෙළ පන්ති කාමරයේ හාවිත කළ හැකි අමතර මූලාශ්‍ර වේ. මෙවා පෙළ පොතට අමතර ව යොදා ගත හැකි වටිනා ගුන්ථ වේ. මෙම පොත් පෙළ ප්‍රධාන වශයෙන්, මදක් සෙමෙන් ගණීතය ඉගෙන ගන්නා සිසුන් ඉලක්ක කර ගෙන සකස් වූ ඒවා වේ. හඳුනාගත් දුර්වලතා හා විෂය කරුණු සියල්ල ම මෙවායේ සංගැහිත හේදින් සිසුන්ට විෂය කරුණු ගුහණය කර ගැනීම පහසු වේ. මෙම ගුන්ථවල අත්තර්ගත පහත දැක්වන ආකාරයට ගොනුකර ඇත.

1. පෙර පරීක්ෂණ
2. විනෝද්‍යුත්නක ක්‍රියාකාරකම්
3. යුගල ක්‍රියාකාරකම්
4. සරල ප්‍රශ්න (තෙවීම්, ඇශ්‍රීම්, බහුවරණ, හිස්තැන් පිරවීම්)
5. කෙකටී ප්‍රශ්න
6. ව්‍යුහගත ප්‍රශ්න
7. ප්‍රහේලිකා වැනි වෙනත් උපකරණ

ගණීතය අමාරු යැයි සිතා සිටින සිසුන්ගේ මානසික තත්ත්වය වෙනස් කර වචාත් ප්‍රියජනක විෂයයක් ලෙස ගණීතය හඳුන්වා දීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධක් මෙම පොත්වල අත්තර්ගත කර ඇත. බොහෝ ප්‍රශ්න සරල ලෙස ඉදිරිපත් කර ඇත්තේ සැම ශිෂ්‍යයෙකුට ම විසඳීම පහසු වන ආකාරයට ය.

මෙම පොත එම පොලුහි පළමුවැන්න වන අතර මෙහි අන්තර්ගත වන්නේ සංඛ්‍යා තේමාවට අදාළ විෂය කරුණු වේ. මෙම තේමාව යටතේ 6 ශ්‍රේණීයේ සිට 11 ශ්‍රේණීය අවසානය දක්වා ම ඉගෙන ගන්නා මූලික විෂය කරුණු සියල්ලක් ම අන්තර්ගත වන සේ පොත සම්පාදනය කර ඇත. සංඛ්‍යා තොටස ප්‍රධාන මාත්‍රකා 09කින් ද ක්‍රියාකාරකම් 63කින් ද , අභ්‍යාස මාලා 85කින් ද සමන්විත වේ. පෙර පරීක්ෂණය, සිසුන්ගේ මට්ටම අනාවරණය කර ගැනීම සඳහා සකස් කර ඇත. පරිවිශේෂීයන් අවසානයේ ඇති ඇශයීම මගින් පොත පරිදිලනයෙන් පසු සිසුන් උගා වී ඇති මට්ටම අනාවරණය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පරිදිලනයෙන් සිසුන්ගේ දක්ෂතා ඉහළ නැංවෙනු ඇත යන්න අපගේ විශ්වාසය වන අතර, මෙම පොත ශ්‍රී ලංකාවේ ගණිත අධ්‍යාපනයට මහඟ අත්වැලක් වේවා යන්න අපගේ ප්‍රාථමිකය සි.

6 - 11 ශ්‍රේණී ගණිත ව්‍යාපෘති කණ්ඩායම

ගණිත දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය.

උපදේශනය	:	මහාචාර්ය ඩිඩ්ලිව්. ව්‍යු. අබේරත්න බණ්ඩාර අධ්‍යක්ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය
		ව්‍යු. විජ්. විස්. පී. ජයවර්ධන මයා නියෝජන අධ්‍යක්ෂ ජනරාල් විද්‍යා හා තාක්ෂණ පියාය ජාතික අධ්‍යාපන ආයතනය
අධික්ෂණය	:	කේ. රංජිත් පත්මසිර මයා අධ්‍යක්ෂ ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
සැලසුම හා සම්බන්ධීකරණය :		පී. විල්. කරුණාරත්න මයා, ලේෂණ්ඩ අධ්‍යාපනයේ 10-11 ග්‍රෑන් ගණිතය ප්‍රතිකාර්ය ඉගැන්ඩීමේ ව්‍යාපෘති කණ්ඩායමේ නායක
විෂය සම්බන්ධීකරණය - සංඛ්‍යා :		පී. විල් කරුණාරත්න මයා, ලේෂණ්ඩ අධ්‍යාපනයේ ජාතික අධ්‍යාපන ආයතනය විස්. රාජේන්ද්‍රන් මයා, කිරීකාචාර්ය ජාතික අධ්‍යාපන ආයතනය යු. පී. පී. අබේරත්න මිය, කිරීකාචාර්ය ජාතික අධ්‍යාපන ආයතනය
විෂයමාලා කම්ටුව :		
කේ. රංජිත් පත්මසිර මයා		අධ්‍යක්ෂ, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
පී. පී. විජ්. ජගත් කුමාර මයා		ලේෂණ්ඩ කිරීකාචාර්ය, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
පී. විල්. කරුණාරත්න මයා		ලේෂණ්ඩ අධ්‍යාපනයේ, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
ව්‍යු. නිල්මනි පී. පීරිස් මිය		කිරීකාචාර්ය, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
ඩිඩ්ලිව්. අයි. පී. රත්නායක මිය		කිරීකාචාර්ය, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
විස්. රාජේන්ද්‍රන් මයා		කිරීකාචාර්ය, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
විජ්. කේ. දිප්ති යු. ගුණවර්ධන මිය		කිරීකාචාර්ය, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
යු. පී. පී. අබේරත්න මිය		කිරීකාචාර්ය, ගණිත දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය

බාහිර සම්පත් දායකත්වය :

විච්. විම්. ඩී. ජයසේන මයා	විග්‍රාමික ගුරු උපදේශක
ඩී. විම්. අත්තනායක මයා	විග්‍රාමික ගුරු උපදේශක
වඩ්. වී. ආර්. විතාරම මයා	ගුරු උපදේශක කලාප අධ්‍යාපන කාර්යාලය, දෙශීඩ්විට
වින්.පී.සෙනෙවිරත්න මයා	ගුරු උපදේශක කලාප අධ්‍යාපන කාර්යාලය, දෙශීඩ්විට
ආර්. පී. ඩී. සී. ජයසිංහ මයා	ගුරු උපදේශක කලාප අධ්‍යාපන කාර්යාලය, දෙශීඩ්විට
වී. මුරලි මයා	කාලීකාවාරිය, ගුරු මධ්‍යස්ථානය, ව්‍යුහාධිකාව
ජයම්පත් ලොකුමුදලි මයා	ගුරු සේවය ජනාධිපති විද්‍යාලය, මහරගම
ජ. විච්. විස්. රංජනී ද සිල්වා මිය	ගුරු සේවය ධර්මපාල මහා විද්‍යාලය, පන්තිපිටිය
විම්. විම්. විස්. කේ. මාර්සිංහ මිය	ගුරු උපදේශක කලාප අධ්‍යාපන කාර්යාලය, වත්තේගම
බී. විම්. බිසෝමලෙනිකේ මිය	ගුරු උපදේශක කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, වාරියපොල
විම්. විස්. පී. කේ. අධ්‍යාපක	සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කලාප අධ්‍යාපන කාර්යාලය, කන්තලේ
මුද්‍රණ තාක්ෂණ කළමනාකරණය	: බිබිල්වි. විම්. දු. විලේසුරිය මයා සහකාර අධ්‍යක්ෂ (මුද්‍රණ) ජාතික අධ්‍යාපන ආයතනය
පරිගණක වදුන් සැකසුම :	මොහිකා විලේකේන් මිය ජාතික අධ්‍යාපන ආයතනය
නාමාව සංස්කරණය	: විච්. පී. සුසිල් සිරසේන මයා කාලීකාවාරිය නාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාලීය
පිට කවර නිර්මාණය	: රී. විල්. ඩී. කේ. ලියනගේ මයා මුද්‍රණය ජාතික අධ්‍යාපන ආයතනය

පටුන

පිටු අංකය

1.0	සංඛ්‍යා හැසිරවීම	1
2.0	සංඛ්‍යා රටා	47
3.0	සාධක හා ගුණාකාර	59
4.0	හාග හා දුශීම	69
5.0	අනුපාත	129
6.0	සමාන්තර ශේෂී	151
7.0	විද්‍යාත්මක අංකනය	167
8.0	දුර්ජක හා ලක්ශීලාක	178
9.0	ප්‍රතිශේ	198

1.0 සංඛ්‍යා නැඳීම්

පෙර පරික්ෂණය

1. එකතු කරන්න.

$$(i) \quad 504$$

$$+ 125$$

$$\hline$$

$$(ii) \quad 218$$

$$+ 491$$

$$\hline$$

$$(iii) \quad 678$$

$$21$$

$$+ 143$$

$$\hline$$

$$(iv) \quad 508 + 102 = \dots\dots\dots$$

$$(v) \quad 702 + 27 + 104 = \dots\dots\dots$$

2. අඩු කරන්න.

$$(i) \quad 729$$

$$- 517$$

$$\hline$$

$$(ii) \quad 690$$

$$- 452$$

$$\hline$$

$$(iii) \quad 2007$$

$$- 921$$

$$\hline$$

$$(iii) \quad 658 - 327 = \dots\dots\dots$$

$$(v) \quad 2300 - 982 = \dots\dots\dots$$

3. ගුණ කරන්න.

$$(i) \quad 54 \times 10 = \dots\dots\dots$$

$$(ii) \quad 68 \times 400 = \dots\dots\dots$$

$$\times 95$$

$$\hline$$

$$(iii) \quad 95$$

$$\times 63$$

$$\hline$$

$$(iv) \quad 87$$

$$\hline$$

4. බෝලීමෙන් පිළිතුරු ලබාගන්න.

$$(i) \quad 248 \div 2 = \dots\dots\dots \quad (ii) \quad 636 \div 6 = \dots\dots\dots \quad (iii) \quad 472 \div 10 = \dots\dots\dots$$

$$(iv) \quad 8432 \div 12 = \dots\dots\dots \quad (v) \quad 25000 \div 21 = \dots\dots\dots$$

5. සූචී කරන්න.

$$(i) \quad 2 + -3 = \dots\dots\dots$$

$$(ii) \quad -4 + -5 = \dots\dots\dots$$

$$(iii) \quad 2 - 3 = \dots\dots\dots$$

$$(iv) \quad 5 - -3 = \dots\dots\dots$$

$$(v) \quad -5 - -4 = \dots\dots\dots$$

$$(vi) \quad -2 - 0 = \dots\dots\dots$$

$$(vii) \quad 2 \times -3 = \dots\dots\dots$$

$$(viii) \quad -4 \times 0 = \dots\dots\dots$$

$$(ix) \quad -3 \times -1 = \dots\dots\dots$$

$$(x) \quad 8 \div -4 = \dots\dots\dots$$

$$(xi) \quad -6 \div -2 = \dots\dots\dots$$

$$(xii) \quad -12 \div 3 = \dots\dots\dots$$

6. පහත දැක්වෙන සංඛ්‍යා දී ඇති සංඛ්‍යාවට වටයන්න.

	සංඛ්‍යාව	ආසන්න දුනයට	ආසන්න සියයට	ආසන්න පලමු දැයුම්ප්‍රානයට
(a)	425	/ / / / / / / / / /
(b)	5192	/ / / / / / / / / /
(c)	240.58
(d)	4358.19

7. පහත දී ඇති වගුවෙහි හිස්තැන් සම්පූර්ණ කරන්න.

(a)	සංඛ්‍යාව	1	2	3	4	5
	සංඛ්‍යාවේ වර්ගය	4	25

(b) සම්පූර්ණ කළ වගුව ඇසුරින් පිළිතුරු සපයන්න.

(i) $\sqrt{9}$ (ii) $\sqrt{16}$ (iii) $\sqrt{1}$

(c) (i) $\sqrt{7}$ පිහිටන්නේ $\sqrt{4}$ ත් අතර ය.

(ii) $\sqrt{19}$ පිහිටන්නේ ගත් අතර ය.

1.1 සංඛ්‍යා එකතු කිරීම

තනි ඉලක්කමේ සංඛ්‍යා දෙකක් එකතු කළ විට තනි ඉලක්කමේ ම හෝ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් හෝ ලැබේ.

1.1.1 ස්ථිඩ්‍යාව

- (i) 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25

ඉහත සංඛ්‍යා 25න්, වරකට තුන බැගින් ගෙන $\square + \square = \square$ හෝ ආකාරයේ වූ ප්‍රකාශ හැකිතාක් ගොඩ නගන්න. එක් සංඛ්‍යාවක් හාවිත කළ හැක්කේ එක් වතාවක් පමණි.

(වරකට තුන බැගින් ගත් විට ලිවිය හැකි මූල්‍ය ප්‍රකාශ ගණන අවකි)

ඉහත ආකාරයට ප්‍රකාශ ගොඩ තැගිම සඳහා එකවර මූල්‍ය පන්තියම සහභාගි කරවිය හැකිය. අවසානයේ ලකුණු ලබා දීමෙන් ජයග්‍රහයකයින් තෝරා ගත හැකිය.

ලකුණු ලබා දීම : ප්‍රකාශ අවක්ම ලිවිම ලකුණු 100
ප්‍රකාශ හතක් ලිවිම ලකුණු 60
ප්‍රකාශ හයක් ලිවිම ලකුණු 40
ප්‍රකාශ හයට අඩු නම් ලකුණු නිමි නොවේ.

- (ii) 100 නොකියවීමේ ස්ථිඩ්‍යාව

වරකට සම්බන්ධ වන ක්‍රිඩකයින් ගණන = 2

තරගයේ දී එකතු කිරීමට ලබා දෙන ඉලක්කම 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10

තරග පිළිවෙළ :


- තරග විනිශ්චය සඳහා විනිශ්චයකරුවෙක් සිටිය යුතුයි.
- තරගකරුවන් දෙදෙනාගෙන් තරගය ආරම්භ කරන්න. තෝරා ගැනීම කුසපන් ඇදිමෙන් සිදුවේ.
- ආරම්භක ක්‍රිඩකයා, ඉහත සංඛ්‍යාවලින් කැමති සංඛ්‍යාවක් ප්‍රකාශ කර, එම සංඛ්‍යාවට දෙවැන්නා විසින් එකතු කළ යුතු සංඛ්‍යාවක්, ඉහත සංඛ්‍යාවලින්ම කියයි.
- දෙවැන්නා, පළමුවැන්නාගේ සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රකාශ කර ඔහුද එම එකතුවට පළමුවැන්නාට එකතු කිරීම සඳහා ඉහත සංඛ්‍යාවලින් එකක් ප්‍රකාශ කරයි.
- පළමුවැන්නා ද එකතුව ප්‍රකාශ කර, එම එකතුවට දෙවැන්නාට එකතු කිරීමට ඉහත සංඛ්‍යාවලින් එකක් ප්‍රකාශ කරයි.
- මේ ආකාරයට තරගකරුවන් දෙදෙනා අතරේ මාරුවෙන් මාරුවට එකතුව ප්‍රකාශ කිරීමන් රේට එකතු කළ යුතු සංඛ්‍යාව නම් කිරීමන් සිදුවේ.
- විනිශ්චයකරු එකතුවේ නිවැරදි බව තහවුරු කළ යුතුයි.
- එකතුව ලෙස 100 මුළුන් ම ප්‍රකාශ කරන්නා තරගයෙන් පරාජය වේ.

1.1

අභ්‍යාසය

(1) පහත දැක්වෙන සටහන්වල රේල මස්සේ එකතු කරමින් හිස් කොටු සම්පූර්ණ කරන්න.

(i) (iii)



(2) පහත දැක්වෙන සමවතුරසාකාර කොටු දී ඇති උපදෙස් අනුව සම්පූර්ණ කරන්න.

(i) එක් එක් කොටු තුළ 1 - 9 තෙක් සංඛ්‍යා පමණක් යෙදිය තැකි අතර, ජේලි එකතුව, තීර එකතුව 15ක් විය යුතුයි.

...	...	6
9	5	...
...	3	...

(ii) එක් එක් කොටු තුළ 11 - 19 තෙක් සංඛ්‍යා පමණක් විය යුතු අතර ජේලි එකතුව, තීර එකතුව 45ක් විය යුතුයි.

14	19	...
...	15	...
18

- (iii) එක් එක් කොටුවල 1 - 16 තෙක් සංඛ්‍යා පමණක් විය යුතු අතර,
පේෂීවල, තීරවල හා විකර්ණවල
අංක එකතුව 34 විය යුතුයි.
- (iv) එක් එක් කොටුවල 5 - 20 තෙක් සංඛ්‍යා පමණක් විය යුතු අතර,
පේෂීවල, තීරවල හා විකර්ණවල අංක
එකතුව 50 විය යුතුයි.


1		14	
12		7	
	10		5
		2	16

5	19		
		13	11
	7	20	
12			15

සංඛ්‍යා කිහිපයක් එකතු කරන විට ,
වරකට දෙක බැඟින් ගෙන එකතු කරනු ලැබේ.

(3) $5 + 2 + 3 + 4 + 7 = ?$

පහත සටහනේ හිස්තැන් සම්පූර්ණ කරන්න.



ඉහත සටහනෙන් සංඛ්‍යා කිහිපයක් එකතු කර ඇති ආකාරය තෝරුම් ගනීමින් පහත සංඛ්‍යා එකතු කරන්න.

- (i) $10 + 2 + 3 + 8 = \dots\dots\dots$
- (ii) $9 + 9 + 12 + 6 + 10 = \dots\dots\dots$
- (iii) $12 + 15 + 3 + 5 + 11 = \dots\dots\dots$
- (iv) $18 + 15 + 2 + 1 + 0 = \dots\dots\dots$

පහලට එකතු කරමු.

ඉලක්කම් කිහිපයකින් යුත් සංඛ්‍යා එකතු කිරීමේදී

- එක් එක් ඉලක්කමේ ස්ථානීය අගය සැලකිය යුතුයි.
- එකම ස්ථානීය අගයට අයත් ඉලක්කම් එකට එකතු කරනු ලැබේ.
- දකුණත් පස තීරුවේ සිට වමත් පස තීරුව තෙක් පිළිවෙළින් එකතු කිරීම කළ යුතුයි.
- එක් තීරුවක එකතුව 10 හෝ 10 ඉක්මවූ විට එහි වමත් පස ඉලක්කමට 1 ක් එකතු කළ යුතුයි.

දාහෙ	ඡ්‍යෙවා	සියයෙය ඡ්‍යෙවා	දහයෙ	ඡ්‍යෙවා	එකේ	ඡ්‍යෙවා
	3	5	7	4		
+		4	1	8		
	3	9	9	2		

$\Rightarrow \begin{array}{r} 3574 \\ + 418 \\ \hline 3992 \end{array}$

- (4) පහලට එකතු කරන්න . ලැබෙන පිළිතුරු පහත කොටුව තුළ ඇති සංඛ්‍යා සමග ගැළපේ දැයි බලන්න.


(i)	(ii)	(iii)	(iv)	(v)
573	478	504	1408	54
+ 475	392	195	209	475
_____	+ 878	+ 278	+ 75	+ 398
_____	_____	_____	_____	_____
_____	_____	_____	_____	_____

පිළිතුරු

1748, 1692, 1048, 927, 977, 894

ඉහත අංක (i) - (v) තෙක් එකතු කිරීම්වලට නොගැළපෙන පිළිතුර කුමක් ද?.....

හරහට එකතු කරමු .



- (5) A කොටුව තුළ ඇති එකතු කිරීම්වලට ගැලපෙන පිළිතුර B කොටුවෙන් තෝරා යා කරන්න.

	A	B
(i)	$58 + 11$	
(ii)	$43 + 28$	
(iii)	$72 + 19$	
(iv)	$28 + 16$	
(v)	$99 + 39$	
(vi)	$40 + 98$	
(vii)	$27 + 88$	

- (6) A කොටුවේ ඇතුළත් එකතු කිරීම්වලට ගැලපෙන පිළිතුර B කොටුවෙන් තෝරා යා කරන්න.

	A	B
(i)	$15 + 12 + 13$	155
(ii)	$43 + 27 + 18$	40
(iii)	$54 + 16 + 19$	213
(iv)	$20 + 48 + 87$	89
(v)	$95 + 45 + 73$	134
(vi)	$33 + 47 + 54$	88

(7) පහත දැක්වෙන සංඛ්‍යා හරහට එකතු කරන්න.

$$\begin{array}{ll}
 \text{(i)} & 275 + 5431 + 1972 = \dots \\
 \text{(ii)} & 1009 + 27 + 4375 = \dots \\
 \text{(iii)} & 8888 + 888 + 88 + 8 = \dots \\
 \text{(iv)} & 7 + 77 + 777 + 7777 = \dots \\
 \text{(v)} & 12345 + 1234 + 123 + 12 + 1 = \dots
 \end{array}$$

(8) ඉහත (7) හි සඳහන් සංඛ්‍යා පහලට ලියා එකතු කරන්න. ලැබෙන පිළිතුරු ඉහත (7) හි පිළිතුරු සමග සසඳා බලන්න.

(i)	(ii)	(iii)	(iv)	(v)
275	1009	8888
5431
+ 1972	+
<hr/> <hr/>	<hr/> <hr/>	+	<hr/> <hr/>	<hr/> <hr/>
		<hr/> <hr/>		

එකතු කිරීම පුරුණ කිරීම

(9) හරහටත් පහලටත් එකතු කර, අවසානයේදී පහත දකුණුන් පස කොටුව තුළ ඇති සංඛ්‍යාව ලැබේ දැයි බලන්න.

	(vi)	(vii)	(viii)	(ix)	(x)
(i)	3054	+ 27	+ 273	+ 5184	=
(ii)	292	+ 583	+ 1872	+ 273	=
(iii)	1429	+ 1427	+ 5	+ 1005	=
(iv)	<u>219</u>	+ <u>5281</u>	+ <u>399</u>	+ <u>9999</u>	=
(v)	<hr/> <hr/>	<hr/> <hr/>	<hr/> <hr/>	<hr/> <hr/>	= 31322

(10) පහත එකතු කිරීම්වල හිස්තැනට සූදුසූ ඉලක්කම යොදන්න.

(i)	(ii)	(iii)	(iv)
$52 \dots$	$\dots 8$	51	789
$\dots 9$	$\dots 96$	$73 \dots 4$	$\dots \dots \dots$
$+ \dots 48$	$+ \frac{50\dots}{1000}$	$\dots 73 \dots$	$+1997$
$\underline{\underline{912}}$	$\underline{\underline{1000}}$	$+ \frac{\dots 00}{\underline{\underline{11000}}}$	$\underline{\underline{10000}}$

(11) A, B, C, D හා E නම් වූ පාසල් පහක දිඡා සංඛ්‍යා පහත දැක්වේ.

පාසල	දිඡා සංඛ්‍යාව
A	1427
B	4823
C	385
D	1009
E	501

- (i) දිඡා සංඛ්‍යාව 1000ට අඩු පාසල්වල මුළු දිඡා සංඛ්‍යාව ලබා ගැනීමට එකතු කළ යුතු සංඛ්‍යා එකක් යට එකක් වන සේ ලියන්න.
 - (ii) දිඡා සංඛ්‍යාව 1000ට අඩු පාසල්වල මුළු දිඡා සංඛ්‍යාව කිය ද?
 - (iii) පාසල් පහේම මුළු දිඡා සංඛ්‍යාව කිය ද?
- (12) වෙළෙන්දෙක් රු. 7525ට එළවුල් තොගයක් මිලදී ගත්තේ ය. ඔහු එම එළවුල් විකිණීමෙන් රු. 1500ක ලාභයක් බලාපොරොත්තු වේ නම් ඒවා විකුණා ලබා ගත යුතු මුදල කිය ද?


1.2 සංඛ්‍යා අඩු කිරීම

1.2 කියාකාරකම


- (i) පහත සටහන්වල රවුම් තුළ ඇති සංඛ්‍යාවෙන්, ඒ වටා වූ ත්‍රිකෝණ තුළ ඇති යම් සංඛ්‍යාවක් අඩු කළ විට, කොටුව තුළ ඇති සංඛ්‍යාවක්ම ලැබේ. එක් එක් සටහනේ ඇති එවැනි සම්බන්ධතා සියල්ල සෞයා ගන්න.

එම සම්බන්ධතා සියල්ලම $16 - 9 = 7$ ආකාරයට ලියන්න.


(a)



(b)



(c)



• $16 - 9 = 7$

• - =

• - =

• - =

• - =

• - =

• - =

• - =

• - =

• - =

• - =

• - =

- (ii) පහත ප්‍රහේලිකාවේ 20 ඇතුළත් කොටුවෙන් පටන් ගෙන දකුණු අත පැත්තේන් අදාළ අඩු කිරීම කරමින් න් අවසන් වීමට හිස් කොටු සම්පූර්ණ කරන්න.

ආරම්භය

$$20 \quad \dots \quad 5 \quad = \quad \dots$$

$$\begin{array}{|c|} \hline \dots \\ \hline = \\ \hline 5 \\ \hline - \\ \hline 9 \\ \hline \end{array}$$


$$9 \quad = \quad \dots \quad - \quad \dots$$

$$\dots \quad - \quad 3 \quad = \quad \dots$$

$$\begin{array}{|c|} \hline \dots \\ \hline - \\ \hline 1 \\ \hline = \\ \hline 0 \\ \hline \end{array}$$


$$\begin{array}{|c|} \hline 15 \\ \hline - \\ \hline \dots \\ \hline = \\ \hline 12 \\ \hline \end{array}$$

- (iii) පහත (A) වගුව මූලින් සම්පූර්ණ කරන්න. එම අඩු කිරීම් යොදා ගනිමින් (B) ප්‍රහේලිකාවේ 50න් පටන් ගෙන 10 දකුණු අත පැත්තෙන් යටින් හිස් කොටු සම්පූර්ණ කරන්න.



1.2 අනුවාසය

- (1) (i) සම්පූර්ණ කර ඇති කොටුව තුළ සංඛ්‍යාව ලැබේ ඇති ආකාරය තේරුම් ගෙන පහත හිස්තැන් සම්පූර්ණ කරන්න.



- (ii) හිස්තැන් සම්පූර්ණ කරන්න.

(a) $6 - 3 = \dots$

(b) $13 - 5 = \dots$

(c) $5 - \dots = 1$

(d) $11 - \dots = 3$

(e) $8 - \dots = 6$

(f) $15 - \dots = 10$



සංඛ්‍යා අඩු කිරීමේදී එකතු කිරීම සිදුකළ ආකාරයටම දකුණෙන් පස සිට වමත් පසට එකම ස්ථානීය අගයට අයත් සංඛ්‍යා අඩු කළ යුතුයි.

සේවා :

	100 ඒවා	10 ඒවා	1 ඒවා
-	3	7	5
	1	4	3
	2	3	2

 $\Rightarrow \begin{array}{r} 375 \\ -143 \\ \hline 232 \end{array}$

(2) A කොටුවේ ඇතුළත් අඩු කිරීම සඳහා ගැලපෙන පිළිතුර B කොටුවෙන් තෝරා යා කරන්න.

A

67 - 47
48 - 20
98 - 78
178 - 32
128 - 88
195 - 101

B

40
94
146
32
28
20

(3) පහත සංඛ්‍යා අඩු කරන්න. ලැබෙන පිළිතුර පහත කොටුව තුළ ඇති සංඛ්‍යා සමග සම්බන්ධ සංඛ්‍යා න්න.

(i)

$$\begin{array}{r} 578 \\ - 463 \\ \hline \end{array}$$

(ii)

$$\begin{array}{r} 999 \\ - 222 \\ \hline \end{array}$$

(iii)

$$\begin{array}{r} 2478 \\ - 1352 \\ \hline \end{array}$$

(iv)

$$\begin{array}{r} 5498 \\ - 93 \\ \hline \end{array}$$

(v)

$$\begin{array}{r} 6543 \\ - 2543 \\ \hline \end{array}$$

1126, 5405, 135, 4000, 777

(4) ହରହାତ ଅସି କରନ୍ତିନ.

(i) $374 - 164 = \dots$

(ii) $1203 - 1003 = \dots$

$$(iii) \quad 5477 - 1477 = \dots$$

$$(iv) \quad 9588 - 1111 = \dots$$

(v) $7654 - 1234 = \dots$

ගෙනයාම් සහිතව අඩු කිරීමේ දී නියමිත ඉලක්කම අඩු කිරීම සඳහා ප්‍රමාණවත් ඉලක්කමක් නොවේ නම්, සංඛ්‍යාවේ වමත් පස ස්ථානයෙන් එකක් ගත හැකි අතර එය දකුණ්න් පස යාබද ස්ථානයට 10ක් ලෙස එක වේ.

$\hat{C}\hat{C}^0$: (i)

$$\begin{array}{r}
 & \swarrow \\
 & 10+3 \\
 \begin{array}{r} 1 & 4 & 2 & 3 \\ - & 3 & 1 & 8 \\ \hline 1 & 1 & 0 & 5 \end{array} & \begin{array}{r} 1 & 2 & 1 & 1 \\ \downarrow & \downarrow & \downarrow \\ 5 & 3 & 2 & 1 \\ - & 1 & 7 & 3 & 9 \\ \hline 3 & 5 & 8 & 2 \end{array}
 \end{array}$$

(ii)

(5) A කොට්ඨාසි ඇතුන් අඩු කිරීමෙහිලද ගැලපෙන පිළිතර B කොට්ඨාසින් තෝරා යා කරන්න.

A

B

63 -	35	12
40 -	28	77
176 -	99	28
257 -	178	959
1543 -	584	38
2173 -	2096	79

(6) පහත දැක්වෙන සංඛ්‍යා අඩු කරන්න.

(j)

(ii)

(iii)

(iv)

(v)

498
- 389

574
- 369

$$\begin{array}{r} 2473 \\ - 1289 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 5173 \\ - 4284 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 9327 \\ - 1439 \\ \hline \end{array}$$

- (7) පහත දැක්වෙන සංඛ්‍යා කාණ්ඩා, පහලට (සිරස්ව) අඩු කරන්න. හරහට (තිරස්ව) එකතු කරන්න. අවසානයේ කොටුව තුළ ඇති සංඛ්‍යාව ලැබේ දැයි බලන්න.

$$\begin{array}{c}
 + \rightarrow \\
 \boxed{\begin{array}{l} i) 5475 + 1385 + 425 = \\ ii) 2395 + 487 + 54 = \\ iii) + + = 4349 \end{array}} \\
 \downarrow -
 \end{array}$$

- (8) P, Q, R, S හා T යන පාසල් පහේ දිග්‍ය සංඛ්‍යා පහත වගුවේ දැක්වේ.

පාසල	දිග්‍ය සංඛ්‍යාව
P	2132
Q	792
R	425
S	72
T	1001

- (i) සිසුන් වැඩිම පාසලේ හා අඩුම පාසලේ දිග්‍ය සංඛ්‍යාවල වෙනස සොයන්න.
- (ii) Q පාසලේ දිග්‍ය සංඛ්‍යාව 1000ක් වීමට එම පාසලට තවත් සිසුන් කිදෙනෙක් ඇතුළත් විය යුතු ද?
- (iii) R පාසලන් ඉවත් ව Q පාසලේ උසස් පෙළ පන්තියට සිසුන් 19ක් ඇතුළත් වූයේ නම් R පාසලේ ඉතිරි සිසුන් ගණ කිය ද?
- (9) එක්තරා වෙළෙඳ ආයතනයක් 2012 වර්ෂයේ රු. 253 000ක් ද 2011 වර්ෂයේ රු. 175 850 ක් ද සිය ප්‍රවාරක කටයුතු වෙනුවෙන් මුදල් වැය කර ඇත. 2011 වර්ෂයට වඩා 2012 වර්ෂයේ වැය කර ඇති මුදල සොයන්න.

1.3 සංඛ්‍යා ගණ කිරීම

සංඛ්‍යා ගණ කිරීම සඳහා එක් එක් සංඛ්‍යාවල ගණකාර ඇතුළත් ගණන වගුව උද්වී කර ගත හැකි ය.

1.3 ක්‍රියාකාරකම

(i)

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50

2 ගණකාර

$$1 \times 2 = 2$$

$$2 \times 2 = 4$$

$$3 \times 2 = 6$$

.....

.....

3 ගණකාර

$$1 \times 3 = 3$$

$$2 \times 3 = 6$$

$$3 \times 3 = 9$$

.....

.....

4 ගණකාර

$$1 \times 4 = 4$$

$$2 \times 4 = 8$$

$$3 \times 4 = 12$$

.....

.....

අංක 1 සිට 50 තෙක් සංඛ්‍යා ලියා ඇති ඉහත සටහනේ

- (i) 2 හි ගණකාර රවුම් කරන්න.
- (ii) 3 හි ගණකාර වටා Δ අදින්න.
- (iii) 4 හි ගණකාර වටා \square අදින්න.
- (iv) 5 හි ගණකාර යටින් ඉරක් අදින්න.
- (v)
 - 6 හි ගණකාර ලියන්න.
 -  ලෙස ලකුණු කරනු ලැබූ සංඛ්‍යා ලියන්න.
- (iv) 10 හි ගණකාර ලියන්න.





(ii)

\times	2	3	4	5	8	10
3	6	9	15	30
5	10	20
6	48

මෙම වගුවේ හිස්තැන්වලට සූදුසු සංඛ්‍යා යොදා වගුව සම්පූර්ණ කරන්න.

- (iii) හිස්තැන් ද සහිත ව 1 - 10 තෙක් සංඛ්‍යාවල ගුණන වගුව රුච්චේ දැක්වේ. ඊට යටින් ඇති A, B, C හා D සංඛ්‍යා කාණ්ඩය සූදුසු ආකාරයට තෝරා වගුවේ හිස්තැනට ගළපන්න.

1	2		4	5	6		8	9	10
2				10				18	20
3				15			27	30	
4	8				24				40
5	10	15	20	25	30		40	45	50
6	12	18		30				54	60
7	14						63	70	
8	16								80
9	18	27				63	72	81	90
10	20	30	40	50	60	70	80	90	100



(iv) ගුණන වග්‍යෙවී රටා

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50

(v) එක් පේලියකට සංඛ්‍යා දහයක් වන සේ 1 සිට 100 තෙක් සංඛ්‍යා සියල්ලම ලියන්න.

{ එම සටහනේ

- 2 හි ගුණාකාර (ලදා : 2, 4, 6, 8,) රතු පාටින් කොටු කරන්න.
- 4 හි ගුණාකාර (ලදා : 4, 6, 8,) කළ පාටින් කොටු කරන්න.
- 8 හි ගුණාකාර (ලදා : 8, 16, 32,) කොළ පාටින් කොටු කරන්න.

{ 1 - 100 තෙක් පිළියෙල කළ ඉහත සටහනේ ම

- 3 ගුණාකාර රතු පාටින් රවුම් කරන්න.
- 6 ගුණාකාර කළ පාටින් රවුම් කරන්න.
- 9 ගුණාකාර කොළ පාටින් රවුම් කරන්න.

{ ඉහත 1 - 100 තෙක් සටහනේ ම

- 5 ගුණාකාරවලට රතු පාටින් Δ යොදන්න.
- 10 ගුණාකාරවලට කළ පාටින් Δ යොදන්න.

ගුණ කිරීම යනු සංඛ්‍යාවක් වාර කිහිපයක්, නැවත නැවත එකතු කිරීමකි.

ලදා :

$$5 \times 3 = 15$$

$$5 + 5 + 5 = 15$$

$$\begin{array}{r} 257 \times \\ \underline{3} \\ \hline 771 \end{array} \quad \left[\begin{array}{l} 3 \times 7 = 21 \qquad \rightarrow 1 \\ 3 \times 5 = 15, 15+2 = 17 \rightarrow 7 \\ 3 \times 2 = 6, 6+1 = 7 \qquad \rightarrow 7 \end{array} \right] \quad \begin{array}{r} 257 \times 3 = 257 + 257 + 257 = 771 \\ \hline \end{array}$$

1.3 අභ්‍යාසය

(1) පහත දැක්වෙන එකතු කිරීම් සම්පූර්ණ කරමින්, ඒ අනුව, ගුණ කිරීම් සම්පූර්ණ කරන්න.

$$(i) 54 \times 3 = \dots + \dots + \dots = \dots \quad \begin{array}{r} 54 \times \\ 3 \\ \hline \end{array}$$

$$(ii) 185 \times 4 = \dots + \dots + \dots + \dots = \dots \quad \begin{array}{r} 185 \times \\ 4 \\ \hline \end{array}$$

$$(iii) 598 \times 5 = \dots + \dots + \dots + \dots + \dots = \dots \quad \begin{array}{r} 598 \times \\ 5 \\ \hline \end{array}$$

$$(iv) 2735 \times 4 = \dots + \dots + \dots + \dots = \dots \quad \begin{array}{r} 2735 \times \\ 4 \\ \hline \end{array}$$

$$(v) 432 \times 10 = \dots + \dots = \dots \quad \begin{array}{r} 432 \times \\ 10 \\ \hline \end{array}$$

සංඛ්‍යාවක් 10න්, 100න්, 1000න් ... ගුණ කිරීම

- $432 \times 10 = 4320$ 10න් ගුණ කිරීමේදී එම සංඛ්‍යාවේ අගට බිංදුවක් ද
- $432 \times 100 = 43200$ 100න් ගුණ කිරීමේදී එම සංඛ්‍යාවේ අගට බිංදු දෙකක් ද,
- $432 \times 1000 = 432000$ 1000න් ගුණ කිරීමේදී එම සංඛ්‍යාවේ අගට බිංදු තුනක් ද යොදුනු ලැබේ.

(2) ආගය සෞයන්න.

- | | | |
|--------------------------------|----------------------------------|----------------------------------|
| (i) $574 \times 10 = \dots$ | (v) $52 \times 100 = \dots$ | (ix) $32 \times 1000 = \dots$ |
| (ii) $2589 \times 10 = \dots$ | (vi) $492 \times 100 = \dots$ | (x) $437 \times 1000 = \dots$ |
| (iii) $4832 \times 10 = \dots$ | (vii) $1728 \times 100 = \dots$ | (xi) $5429 \times 1000 = \dots$ |
| (iv) $2500 \times 10 = \dots$ | (viii) $4528 \times 100 = \dots$ | (xii) $3795 \times 1000 = \dots$ |

සංඛ්‍යාවක් 10 ගණකාරවලින් ගණ කිරීම

• $432 \times 10 = 4320$	$\rightarrow 432 \times 1 = 432$	$\leftarrow 432 \times 100 = 43200$
• $432 \times 20 = 8640$	$\rightarrow 432 \times 2 = 864$	$\leftarrow 432 \times 200 = 86400$
• $432 \times 30 = 12960$	$\rightarrow 432 \times 3 = 1296$	$\leftarrow 432 \times 300 = 129600$

$10 \times 2 = 20$ නිසා 20න් ගණ කිරීමේදී එම සංඛ්‍යාවේ අගට බ්‍රිංඩුවක් යොදා 2න් ගණ කළ හැකි ය.

$100 \times 2 = 200$ නිසා 200න් ගණ කිරීමේදී එම සංඛ්‍යාවේ අගට බ්‍රිංඩු දෙකක් යොදා 2 න් ගණ කළ හැකි ය.

(3) අගය සෞයන්න.

(i) $54 \times 20 = \dots\dots\dots$	(v) $54 \times 200 = \dots\dots\dots$	(ix) $54 \times 2000 = \dots\dots\dots$
(ii) $157 \times 30 = \dots\dots\dots$	(vi) $157 \times 300 = \dots\dots\dots$	(x) $157 \times 3000 = \dots\dots\dots$
(iii) $428 \times 50 = \dots\dots\dots$	(vii) $428 \times 500 = \dots\dots\dots$	(xi) $428 \times 5000 = \dots\dots\dots$
(iv) $777 \times 40 = \dots\dots\dots$	(viii) $777 \times 400 = \dots\dots\dots$	(xii) $777 \times 4000 = \dots\dots\dots$

දිරස ආකාරයට ගණ කිරීම

$$\begin{array}{r}
 123 \quad \times \\
 \underline{54} \\
 \hline
 492 \quad \leftarrow 123 \times 4 \\
 6150 \quad \leftarrow 123 \times 50 \\
 \hline
 \underline{\underline{6642}} \quad \leftarrow \text{පහළට එකතු කිරීම}
 \end{array}
 \left. \begin{array}{l} \\ \\ \end{array} \right\} 54 \text{ යනු } 50 + 4 \text{ කියා, } 4 \text{න් හා } 50 \text{න් ගණ කිරීම}$$

(4) හිස්තැන් සම්පූර්ණ කරන්න.

(i) $514 \times$ $\underline{\underline{25}}$ $\dots 70 \quad \leftarrow 514 \times 5$ $\underline{\underline{10280}} \quad \leftarrow 514 \times 20$ $\dots \dots \quad \text{පහළට එකතු කිරීම}$	(ii) $328 \times$ $\underline{\underline{43}}$ $\dots \dots \quad \dots \dots$	(iii) $1542 \times$ $\underline{\underline{42}}$ $\dots \dots \quad \dots \dots 0$
(iv) $9 \ 2 \ 1 \ 4 \quad \times$ $\underline{\underline{5 \ 2}}$ $\dots \dots \dots$ $\dots \dots \dots$ $\dots \dots \dots$	(v) $1 \ 2 \ 3 \ 4 \quad \times$ $\underline{\underline{5 \ 6 \ 7}}$ $\dots \dots \dots$ $\dots \dots \dots$ $\dots \dots \dots$	

පහසු ආකාරයට ගුණ කිරීම

(i) 100ට අඩු 5 ගුණකාරයකින් එම 5 ගුණකාරයම ගුණ කිරීම
 පියවර (i) එකස්ථානයේ $5 \times 5 = 25$

$$\begin{array}{r} 25 \\ \times \quad \text{පියවර (ii)} \\ \hline 25 \\ \underline{625} \\ 625 \end{array}$$
 (ii) දහයස්ථානයේ, ඉලක්කමට එකක් එකතු කර, එම ඉලක්කමෙන්ම ගුණ කරන්න.

$$2 + 1 = 3, \quad 3 \times 2 = 6$$

(5) පහත ගුණ කිරීම් පහසුවෙන් කරන්න.

(i) $35 \times$	(ii) $75 \times$	(iii) $85 \times$	(iv) $65 \times$	(v) $55 \times$
$\begin{array}{r} 35 \\ \hline25 \\ \hline \end{array}$	$\begin{array}{r} 75 \\ \hline 56..... \\ \hline \end{array}$	$\begin{array}{r} 85 \\ \hline25 \\ \hline \end{array}$	$\begin{array}{r} 65 \\ \hline \\ \hline \end{array}$	$\begin{array}{r} 55 \\ \hline \\ \hline \end{array}$

(6) ගුණ කිරීම් කිහිපයක් මගින් ලැබෙන පිළිතුරු මෙසේ ය.

- | | |
|--------------|--------------|
| a) 999999999 | f) 444444444 |
| b) 888888888 | g) 333333333 |
| c) 777777777 | h) 222222222 |
| d) 666666666 | i) 111111111 |
| e) 555555555 | |

මෙම පිළිතුරු ලැබෙන ගුණ කිරීම් පහත දැක්වෙන ඒවායින් තෝරන්න.

(පිළිතුරු ලබා ගැනීම සඳහා සංඛ්‍යා ගුණ කිරීමට ඔබට සිදුවේ).

(i) $12345679 \times 9 =$	
(ii) $12345679 \times 18 =$	
(iii) $12345679 \times 27 =$	
(iv) $12345679 \times 36 =$	
(v) $12345679 \times 54 =$	
(vi) $12345679 \times 54 =$	
(vii) $12345679 \times 63 =$	
(viii) $12345679 \times 72 =$	
(ix) $12345679 \times 81 =$	

- (7) එක්තරා අධ්‍යාපන කළාපයක මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 88 735 ක් විය. එක් ශිෂ්‍යයකුට පාසල් නිල ඇදුමක් ලබා දීම සඳහා දළ වශයෙන් රුපියල් 500ක් වියදම් වේ නම්, කළාපයේ සිපුන් සඳහා වියදම්වන මුළු මුදල සෙවීම සඳහා පහත හිස්තැන් සම්පූර්ණ කරන්න.
- | | |
|---------------------------------------|---------------------|
| මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | = |
| එක් ශිෂ්‍යයකුට වියදම්වන මුදල | = රු. 500 |
| කළාපයේ මුළු සිපුන් සඳහා වියදම්වන මුදල | = රු. × |
| | = රු. |
- (8) පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දිනක පරිහෝජනය සඳහා සහල් 2 kg ක් අවශ්‍ය වේ. සහල් 1kg ක්, රු. 45කට මිලදී ගත හැකි ය.
- එම නිවසේ දිනකට සහල් සඳහා යන වියදම සොයන්න.
 - මාසයක් තුළ පරිහෝජනය කළ සහල් වෙනුවෙන් වියදම් වන මුදල සොයන්න.
- (9) තේ කමිහලක්, තේ දළ නිෂ්පාදකයින්ට දළ 1 kg ක් සඳහා රු. 62 ක් ගෙවයි. සුළු ඉඩම් හිමියෙකු ඉහත කමිහලට මාසයකදී අමු දළ 325 kg ක් ලබා දේ. ඉඩම් හිමියාගේ මාසික ආදායම සොයන්න.
- (10) පාසලක ප්‍රධාන ගාලාවක එක් පේෂීයකට පුවු 35 බැහින් පුවු පේෂී 40 ක් ඇත . ගාලාවේ අභි පුවු ගණන කොපමෙන් ද ?

1.4 බෙදීම

බෙදීම යනු එකම සංඛ්‍යාවක් නැවත නැවත අඩු කළ හැකි වාර ගණනයි.

සිදා : $24 \div 3$ යනු 24 පුන පුනා තුන බැහින් අඩු කිරීමයි.

$$24-3=21, 21-3=18, 18-3=15, 15-3=12, 12-3=9, 9-3=6, 6-3=3, 3-3=0$$

අඩු කළ වාර ගණන 8ක් කියා $24 \div 3 = 8$ වේ.



$$24 \div 3 = 8 \text{ වන විට } 3 \times 8 = 24 \text{ වේ.}$$

24 තුනෙන් බෙදීම සඳහා 3 ගුණන වගුව දැන සිටිම වැදගත් වේ.


1.4 ත්‍රියාකාරකම

A කොටුව තුළ ඇති සංඛ්‍යාවල රටාව හඳුනා ගනිමින් B කොටුව තුළ ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න.

(i)




(ii) පහත ප්‍රහේෂිකාව සම්පූර්ණ කරන්න.



(iii) 20 ගැලපෙන සේ හිස් කොටුවට ගැලපෙන සංඛා ඇතුළත් කරන්න.

$$\text{.....} \Leftrightarrow \left(\frac{\cdot}{\cdot} \right) \Rightarrow \text{.....}$$



$$\text{.....} \Leftrightarrow \left(\frac{\cdot}{\cdot} \right) \Rightarrow \text{.....}$$

$$20 \div 4 = \dots \Rightarrow 4 \times \dots = 20$$

$$20 \div 5 = \dots \Rightarrow 5 \times \dots = 20$$

$$20 \div 2 = \dots \Rightarrow \dots \times \dots = \dots$$

$$20 \div 10 = \dots \Rightarrow \dots \times \dots = \dots$$

පහත දැක්වෙන $47 \div 3$ හි අගය ලබා ගන්නා ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.

නිදුළන

$$3 \overline{)47}$$

බේදීම සිදු කරන්නේ වමේ සිට දකුණුවයි.

වමත් පස ඉලක්කම 4, 3 ට වැඩි තිසා,

තුනෙන් බේදිය හැකි ය.

පියවර :1

$$3 \overline{)47}$$

$\left. \begin{array}{l} 4 \text{ ට } 3 \text{ ඒවා } 1 \text{ක් ගත හැකි } \\ 1 \times 3 = 3 \\ 4-3 = 1 \end{array} \right\}$

පියවර :2

$$\begin{array}{r} 3 \overline{)47} \\ 3 \\ \hline 17 \\ 15 \\ \hline 2 \end{array}$$

47 හි 7 පහළට ගෙන ඒම

17 ට 3 ඒවා 5

$$5 \times 3 = 15$$

$$17-15 = 2$$

පිළිතර $47 \div 3 = 15$ සි ඉතිරි 2

நிலை 2 $736 \div 8$

$$\begin{array}{r}
 8 \overline{)736} \\
 \downarrow \\
 92 \\
 8 \overline{)736} \\
 72 \\
 \hline
 16 \\
 16 \\
 \hline
 0
 \end{array}
 \quad \begin{array}{l}
 \text{முதல் பக 7 ச 8 கீவா நடை} \\
 \left\{ \begin{array}{l}
 730 \text{ ச } 8 \text{ கீவா } 9 \\
 9 \times 8 = 72 \\
 73 - 72 = 1
 \end{array} \right. \\
 \text{பிளின்ற } \quad 736 \div 8 = 92
 \end{array}$$

1.4 அனுபானம்

(1) பகந் A கொடுவதே வெடிமிவலத் தொகை பிளின்ற B கொடுவதே நீர்கா கரண்ட.

A	B
$69 \div 3$	53 ஒதிரி 1
$84 \div 4$	31
$248 \div 8$	23
$27 \div 2$	64 ஒதிரி 4
$266 \div 5$	13 ஒதிரி 1
$388 \div 6$	21

(2) அடை சொய்யாது. பகந் கொடுவதே அடை சுடியா சுமங்க இல்லை பிளின்ற கூறுதலே இடையே எல்லாம் பிளின்ற.

- | | |
|---------------------|-----------------------|
| (i) $543 \div 3$ | (vi) $7072 \div 8$ |
| (ii) $1472 \div 4$ | (vii) $3501 \div 9$ |
| (iii) $2004 \div 6$ | (viii) $2550 \div 10$ |
| (iv) $1535 \div 5$ | (ix) $4907 \div 7$ |
| (v) $4320 \div 10$ | (x) $12144 \div 2$ |

307, 884, 181, 6072, 432, 389, 368, 255, 334, 701

ஒன்று வரு நொடிந்தா அவச்சீலாத் தொகை அங்காரயுத் தொகை வெடிய ஹைகிய.

எடு : (i) $326 \div 14$

$$\begin{array}{r}
 23 \\
 14 \overline{)326} \\
 \underline{28} \\
 46 \\
 \underline{42} \\
 4
 \end{array}
 \quad \boxed{\begin{array}{l}
 14 \times 1 = 14 \\
 14 \times 2 = 28 \\
 \textcircled{14 \times 3 = 42} \\
 14 \times 4 = 56
 \end{array}}$$

$$326 \div 14 = 23\text{கி ஒதிரி } 4$$

(ii) $8748 \div 27$

$$\begin{array}{r}
 324 \\
 27 \overline{)8748} \\
 \underline{81} \\
 64 \\
 \underline{54} \\
 108 \\
 \underline{108} \\
 0
 \end{array}
 \quad \boxed{\begin{array}{l}
 3 \times 27 = 81 \\
 2 \times 27 = 54 \\
 4 \times 27 = 108
 \end{array}}$$

(3) බෙදීම සම්පූර්ණ වන ආකාරය පහත හිසේතැන් සම්පූර්ණ කරන්න.

(i)

$$\begin{array}{r} 2\dots \\ 21 \overline{)483} \\ \dots\dots \\ 63 \\ \hline 0 \end{array}$$

(ii)

$$\begin{array}{r} 206 \\ 18 \overline{)3718} \\ \dots\dots\dots \\ \dots\dots\dots\dots \\ 8 \\ \hline 10 \end{array}$$

(iii)

$$\begin{array}{r} 193 \\ 25 \overline{)4825} \\ \dots\dots\dots \\ \dots\dots\dots\dots \\ 2 \\ \hline \dots\dots \\ 7\dots \\ \hline 0 \end{array}$$

$$483 \div 21 = 2\dots$$

$$3718 \div 18 = 206 \text{ ඉතිරි } 10$$

$$4825 \div 25 = 193$$

(iv)

$$\begin{array}{r} \dots\dots \\ 100 \overline{)5472} \\ \dots\dots\dots \\ 472 \\ \hline \dots\dots\dots \\ 72 \end{array}$$

(v)

$$\begin{array}{r} \dots\dots \\ 35 \overline{)3972} \\ 35 \\ \hline \dots\dots \\ 72 \\ \hline \dots\dots \\ 2 \\ \hline 105 \\ 7 \end{array}$$

$$5472 \div 100 = 54 \text{ ඉතිරි } 72$$

$$3972 \div 35 = 113 \text{ ඉතිරි } 7$$

(4) අගය සොයන්න. පහත කොටුවේ ඇති සංඛ්‍යා සමග ඔබේ පිළිබුරු සපයන්න.

(i) $5430 \div 15$

(iv) $9695 \div 35$

(ii) $4268 \div 22$

(v) $10755 \div 45$

(iii) $9672 \div 24$

(vi) $74307 \div 51$

272, 362, 1457, 239, 403, 194

(5) ග්‍රාමීය මට්ටමේ ස්වේච්ඡා සංඛ්‍යාන 57ක් අතරේ සමස් බොදා දීම සඳහා පුවු 5 985 ක් ලැබේ තිබුණි. එක් සංඛ්‍යානයකට ලැබෙන පුවු ගණන කිය ද?

(6) ලොරි රථයක සිමෙන්ති මල 200ක් වරකට පැටවිය හැකි ය. සිමෙන්ති මල 3000ක තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා එවැනි ලොරි රථ කියක් යෙදවිය යුතු ද?

- (7) සත්ව ගොවිපලක සතුන් සඳහා දිනකට සත්ව ආහාර 50kg බැහින් වූ මළ 15ක් අවශ්‍ය වේ. ගොවිපලේ ගබඩාවේ සත්ව ආහාර මළ 480ක් තිබේ.
- ගබඩාවේ රස් කර තිබෙන ආහාර දින කියකට ද සැහේ ද?
 - ගොවිපලේ සැම සතෙකුටම සමාන ආහාර ප්‍රමාණයක් ලබා දෙනු ලැබුවේ නම් හා සතුන් 60ක් ගොවිපලේ සිටියේ නම් දිනකට එක් සතෙකුට ලබාදෙන ආහාර ප්‍රමාණය ආසන්න කිලෝග්‍රැමයට සෞයන්න.
- (8) 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉරිදිපත් වූ කරගයකින් එම කණ්ඩායමට ප්‍රථම ස්ථානය හිමිවිය. ඒ වෙනුවෙන් R. 25 000 ක් ලැබුණි. මෙම මුදල කණ්ඩායම අතරේ සමස් බෙදා ගැනීමට අදහස් කළේ නම් එක් අයෙකුට හිමිවන මුදල ආසන්න රුපියලට සෞයන්න.

ගණිත කර්ම කිහිපයක් එකවර යෙදී ඇති අවස්ථාවලදී,

මුළුන් ගුණ කිරීම් හා බෙදීම් ද රේගට එකතු කිරීම් හා අඩු කිරීම් ද කළ යුතුයි.

$$\text{දදා} : 5 + 3 \times 4$$

$$= 5 + 12 \quad (\text{මුළුන් } 3 \times 4 \text{ සුළු කිරීම්)$$

$$= 17 \quad (\text{අවසානයේ } 5 \text{ එකතු කිරීම්)$$

- (9) පහත දැක්වෙන ගණිත කර්ම කිහිපයක් ඇතුළත් සුළු කිරීම් ඉහත උදාහරණය තේරුම් ගෙන කරන්න. පහත කොටුව තුළ ඇති පිළිතුරු සමග ගැලපේ දැයි බලන්න.

$$(i) \quad 1 + 2 \times 2$$

$$(v) \quad 10 + 10 \div 10$$

$$(ii) \quad 6 \times 5 + 2$$

$$(vi) \quad 14 - 3 \times 3$$

$$(iii) \quad 4 \times 4 - 4$$

$$(vii) \quad 18 \div 9 - 2$$

$$(iv) \quad 10 - 3 \times 3$$

$$(viii) \quad 15 + 50 \div 2$$

0, 12, 11, 1, 40, 5, 28, 32

වරහන් ද සහිතව ගණිත කර්ම කිහිපයක් ඇති විට, මුළුන් වරහන් තුළ කොටස් සුළු කර, රේගට මුළුන් සඳහන් කළ ආකාරයට ගුණ කිරීම් බෙදීම් හා එකතු කිරීම් අඩු කිරීම් කළ යුතු වේ.

$$\text{දදා} : 15 \times (7 - 3) \quad (\text{වරහන තුළ කොටස සුළු කිරීම්})$$

$$= 15 \times 4$$

$$= 60$$

- (10) පහත දැක්වෙන ප්‍රකාශන සුළු කරන්න. පිළිතුරු පහත කොටුවේ ඇති සංඛ්‍යා සමග සපයා බලන්න.

$$(i) \quad (5+4) \times 3$$

$$(vi) \quad 9 + 6 \div (8 - 5)$$

$$(ii) \quad 5 + (4 \times 3)$$

$$(vii) \quad (23-7) \div (5 - 1)$$

$$(iii) \quad 5 \times (4 + 3)$$

$$(viii) \quad (12+3) \times (4-1)$$

$$(iv) \quad (2 \times 3) - (4-3)$$

$$(ix) \quad (20 \times 2) \div (8-3)$$

$$(v) \quad 12 \div (6-2)$$

$$(x) \quad 27 - (3 \times 5)$$

4, 5, 12, 27, 35, 3, 45, 17

1.5 නිඩ්ල

$$Z = \{ \dots, -3, -2, -1, 0, +1, +2, +3, \dots \}$$

සූත්‍ර පුරුණ සංඛ්‍යාත්, දන පුරුණ සංඛ්‍යාත්, 0ත් අයත් කුලකය නිඩ්ල කුලකයයි.
එම කුලකය Z ලෙස සංකේතවත් කෙරේ. Z^+ යන්නෙන්
දන නිඩ්ල කුලකයක් Z^- යන්නෙන් සූත්‍ර නිඩ්ල කුලකයත් දැක්වේ.

$$Z^+ = \{ 1, 2, 3, \dots \}$$

$$Z^- = \{ \dots, -3, -2, -1 \}$$

1.5 ත්‍රීඩාව

දාම් ත්‍රීඩාව

අවශ්‍ය ද්‍රව්‍ය : • පැතිවල $+1, +2, +3, -1, -2, -3$


ලියන ලද සර්ක හැඩැනි දායු
කැටයක්

- රුපයේ දැක්වෙන ආකාරයේ
- දාම්පෙන (ලකුණු පෙන)
- පාට දෙකකින් ඉත්තන් දෙකක්

ත්‍රීඩකයින් ගණන : 2

ත්‍රීඩාවේ පිළිවෙළ :

- දායු කැටයේ පැතිවල සඳහන් අන් සැලකිල්ලට ගතිමින් ත්‍රීඩාව පැවැත්වේ.
- පළමු ත්‍රීඩකයා වම් පසින්ද, දෙවන ත්‍රීඩකයා දකුණින් පසින්ද, ලකුණු පෙනෙන් \times සිට තම ඉත්තා ගෙන යා යුතුයි.
- ලකුණු පෙනෙන් මුදුනේ Y කොටුවට පැමිණී විට ඉත්තා ජයග්‍රාහී ස්ථානයට යයි.
- මුදුන් Y වෙත ඉත්තා යෙනෙන යන්නා ජයග්‍රහණය කරයි.
- ත්‍රීඩකයෙකුට තම වාරයේදී දෙවරක් දායු කැටය දැමීමට අවසර ලැබේ. අවස්ථා දෙකේදී ලැබුණු අගය දෙකේ එකතුව ලකුණු පෙනෙන් අය ගණන ලෙස ඉත්තා ගෙන යයි.



අගය දෙකේ එකතුව ලබා ගැනීමට කොන්දේසි

එකම ලකුණු සහිත සංඛ්‍යා දෙකක් නම්, එම සංඛ්‍යා දෙකේ එකතුව එම ලකුණින් සමග.

$$\text{උදා : } (+3) + (+2) = (+5), (-3) + (-2) = (-5)$$

ලකුණු අසමාන සංඛ්‍යා දෙකක්නම්, එම සංඛ්‍යා දෙකේ වෙනස, විශාල සංඛ්‍යාවේ ලකුණින් සමග.

$$\text{උදා : } (+3) + (-2) = (+1), (-3) + (+1) = (-2)$$

ඉත්තා ගෙන යාමේ කොන්දේසි


දායු කැටය වාර දෙකක් දැමීමෙන් ලැබුණ එකතුව ධන අගයක් නම්, ලකුණු පෙනේ ඉත්තා සිටින තැන සිට ඉදිරියට එම අගයට අදාළ කොටු ගණනත් එකතුව සාන අගයක් නම්, ලකුණු පෙනේ ඉත්තා සිටින තැනින් ආපසු , අගයට අදාළ කොටු ගණනත් යා යුතුයි. ආපසු ඉත්තා ගෙන යාමේදී ආරම්භක ස්ථානය පසු කරන්නේ නම් ආරම්භක ස්ථානයේ ඉත්තා තැබිය යුතුයි.

(ii) සමූහ ක්‍රිඩාව

- සාන අගයක් නිරුපණය සඳහා $\boxed{-}$ සහිත ලාංඡනය පැලදි සිසුන් දහයක්
- ධන අගයක් නිරුපණය සඳහා $\boxed{+}$ සහිත ලාංඡනය පැලදි සිසුන් දහයක්

ක්‍රිඩාව පවත්වන ආකාරය :

- ලකුණු පැලදි සිසුන්ට අමතර ව තවත් ගිශ්චයෙකු නායකයා ලෙස කියා කරයි. ඔහුගේ නියෝගවලට කණ්ඩායම් දෙක අවනත වේ.
 - නායකයා එකතුව පසු එකක් වගයෙන් සංඛ්‍යා දෙකක් ප්‍රකාශ කළ විට, ඒ අනුව ලකුණු පැලදි සිසුන් සැකසේ. (අදා - 3 ක් කිවිට $\boxed{-}$ පැලදි තිදෙනෙක් , + 5 කිවිට $\boxed{+}$ පැලදි 5 දෙනෙක්)
 - සෑම විමත +1 ක් හා -1ක් අත් වැළැඳී ගෙන ඉවත් වේ.
 - නායකයා ප්‍රකාශ කළ සංඛ්‍යා දෙකක් එකතුව, ඉතිරි සිසුන්ගෙන් ප්‍රදේශනය වේ.
- අදා : +5 හා -7 නායකයා ප්‍රකාශ කළ විට ,



රඩුම කර ඇති යුගල් පහේ $\boxed{+} \quad \boxed{-}$ ඉවත් වේ. ඉතිරි අගය -2


$$\therefore +5 + -7 = -2$$

නායකයා $(-2) + (-1)$ ප්‍රකාශ කළ විට $\underbrace{\boxed{-} \quad \boxed{-}}_{-3} + \boxed{-}$

$$(-2) + (-1) = (-3)$$

1.5 සංඛ්‍යාකාරකම

(i)



සංඛ්‍යා රේඛාව මත ($+3$) පෙන්වන්න. (0 සිට $+3$ තෙක් ර්තලයක් යොදන්න)
 $+3$ සිට ඉදිරියට යාම $+3$ ට + සංඛ්‍යාවක් එකතුවීමක් ලෙස ද $+3$ සිට ආපසු පැමිණීම -
සංඛ්‍යාවක් එකතුවීමක් ලෙස ද සලකන්න.

$$(i) \quad (+3) + (+2) = (+5)$$

$$(ii) \quad (+3) + (-2) \text{ ර්තල මගින් පෙන්වන්න.}$$

එකතුව 0 සිට අවසාන තුළ ලක්ෂණයට ඇති ර්තලයෙන් නිරුපණය වේ.


සංඛ්‍යා රේඛාවක් ඇද $(-4) + (+5)$ ඒ මත නිරුපණය කරන්න.

1.5 අභ්‍යාසය

- (1) (+) හා (-) ලකුණු පැලදි සිසුන් සමග කරන ලද ක්‍රිඩාව තුළින් ඔබ පැහැදිලි කර ගත් නිවිල එකතුවීම අනුව පහත දැක්වෙන A කොටුවේ සංඛ්‍යාවලට අදාළ පිළිතුර B කොටුවෙන් තෝරා යා කරන්න.

A	B
$(+5) + (+2)$	(-11)
$(-3) + (-5)$	$(+6)$
$(+7) + (-1)$	(-1)
$(-5) + (+2)$	(-8)
$(-10) + (-1)$	(-3)
$(-1) + 0$	$(+7)$

- (2) ඉහත (1)හි ඇතුළත් එකතු කිරීම් පහත ආකාරයේ සංඛ්‍යා රේඛා ඇද ඒ මත නිරුපණය කරන්න. ඒ මගින් ඉහත පිළිතුර නිවැරදි බව තහවුරු කරන්න.



- (3) සූදුසූ සංඛ්‍යා රේඛා ඇද පහත එකතු කිරීම් ඒ මත නිරුපණය කරන්න.

$$(i) \quad (-5) + (2)$$

$$(iv) \quad (+5) + (+1) + (+1)$$

$$(ii) \quad (+3) + (-4)$$

$$(v) \quad (-2) + (+3) + (+1)$$


$$(iii) \quad (-2) + (-4)$$

$$(vi) \quad (-3) + (+5) + (-1)$$

(4) අගය සොයන්න.


- | | |
|-----------------------------|---------------------------|
| (i) $(-3) + (-2) + (+5)$ | (iv) $(-5) + (+7) + (+1)$ |
| (ii) $(+7) + (-1) + (+5)$ | (v) $(+3) + (-2) + (-5)$ |
| (iii) $(-3) + (+10) + (-2)$ | (vi) $(+5) + (-7) + (+2)$ |

නිඩිල සැසදීම



සංඛ්‍යා රේඛාවේ සංඛ්‍යා දෙකකින් දකුණෙන් පස සංඛ්‍යාව සැමවිටම වමත් පස සංඛ්‍යාවකට වඩා විශාල වේ. උදා : $+3 > -1, -5 < 0$

(5) සංඛ්‍යා රේඛාවේ පිහිටිම සලකා බලමින්, පහත සංඛ්‍යා අතරට ගැලපෙනස් > හෝ < යොදන්න.




- | | |
|-------------------------|--------------------------|
| (i) $(+3) \dots (-4)$ | (vi) $(+3) \dots (-7)$ |
| (ii) $0 \dots (-2)$ | (vii) $(-5) \dots (+7)$ |
| (iii) $(+6) \dots (-4)$ | (viii) $(+1) \dots (-4)$ |
| (iv) $(-5) \dots (-1)$ | (ix) $0 \dots (-7)$ |
| (v) $(+2) \dots (-5)$ | (x) $(-10) \dots (+1)$ |

නිඩිල අඩු කිරීම


නිඩිල අඩු කිරීම සංඛ්‍යා රේඛාවක් මගින් තේරුම් ගනිමු. $(-5) - (+2)$

(-5) න් $(+2)$ ත් අඩු කිරීම යනු $(+2)$ සිට (-5) තෙක් යාමකි.

මුළුන්ම , සංඛ්‍යා රේඛාවේ (-5) ත් $(+2)$ ත් ලකුණු කරමු.



$(+2)$ සිට (-5) යන විට පසු කරන ඒකක ගණන $(-5) - (+2)$ හි අගයයි.



$(+2)$ සිට (-5) වෙත යාමෙන් ඒකක 7ක් ආපසු ගොස් ඇත. ආපසු යාම - ලෙස ගත් විට, $(-5) - (+2) = (-7)$ වේ.

1.5.2 ක්‍රියාකාරකම

සඳිග සංඛ්‍යා ඒකතු කිරීම හා අඩු කිරීම සඳහා සංඛ්‍යා රේඛාව මෙසේදී යොදාගත හැක . ඒ සඳහා පහත දැක්වෙන ආකාරයට යොමුවෙමු .

එකතු කිරීම (+) සඳහා පෙරට යන්න ද ,


අඩු කිරීම (-) සඳහා පසුපසට යන්න ද ,

සඳිග සංඛ්‍යාවක දෙන (+) යන්න දැක්වූපසට හැරී සිටීම ද ,

සෙන (-) යන්න වම්පසට හැරී සිටීම ද නිරුපණය කරන බව සලකන්න .

ඒ අනුව


(i) $(+4) + (+3)$ සඳහා පිළිතුර සොයුම් .



$(+4)$ යන්න ආරම්භයයි . එය A වලින් දක්වමු . ඊට පසු $(+3)$ එකතු කිරීම යනු සංඛ්‍යා රේඛාවෙන් දැක්වූපස බලා ඒකක තුනක් ඉදිරියට යාමකි . B ස්ථානයට පැමිණීමකි . එය සංඛ්‍යා රේඛාවේ $(+7)$ යන්න නිරුපණය කරයි .

එබැවින් $(+4) + (+3) = +7$ වේයි .


(ii) $(+3) - (+5)$ සඳහා පිළිතුර සොයුම් .



$(+3)$ යන්න ආරම්භයයි . එය A වලින් දක්වමු . ඊට පසු $(+5)$ අඩු කිරීම යනු සංඛ්‍යා රේඛාවෙන් දැක්වූපස බලා ඒකක පහක් පසුපසට යාමකි . එවිට B ස්ථානයට පැමිණේ . එය සංඛ්‍යා රේඛාවේ (-2) යන්න නිරුපණය කරයි .

එබැවින් $(+3) - (+5) = -2$ වේ .


(ii) $(+5) - (-2)$ සඳහා පිළිතුර සොයුම්



$(+5)$ යන්න ආරම්භයයි . එය A වලින් දක්වමු . ඊට පසු (-2) ක් අඩු කිරීම කරන ආකාරය බලමු . A ස්ථානයේ සිට (-2) ක් යායුතු නිසා පලමුකොට (-2) හි - ලකුණ අනුව වම්පසට හැරීම කළ යුතුය . ඉන් පසුව අඩු කිරීම සඳහා පසුපසට ඒකක 2 ක් යායුතුය . එසේ ගියවිට ප්‍රතිඵලය B ස්ථානය වේ . එය සංඛ්‍යා රේඛාවේ $(+7)$ නිරුපණය කරයි .

එබැවින් $(+5) - (-2) = +7$ වේ .

(ii) $(-2) - (-5)$ සඳහා පිළිතුර සොයමු




(-2) ආරම්භක ස්ථානයයි . එය A වලින් දක්වමු . එතැන්සිට වම්පසට හැරී එකක 5 ක් පසුපසට යායුතුය. එසේ නියවිට ප්‍රතිච්ලිය B ස්ථානයට පැමිණේ. එය සංඛ්‍යා රේඛාවේ (+3) නිරුපණය කරයි .


එබැවින් $(-2) - (-5) = (+3)$ වේ.

මේ ආකාරයට සංඛ්‍යා රේඛාව ආධාරයෙන් සඳිග සංඛ්‍යා නිරුපණය කිරීමත් , එකතුකිරීම හා අඩුකිරීමත් පහසුවෙන් සිදුකළ හැකි ය.


- (6) පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා රේඛාව ඇසුරෙන් ඒ සමග ඇති වාක්‍යවල හිස්තැන් සම්පූර්ණ කරන්න.



- සංඛ්‍යා රේඛාවේ දැක්වෙන්නේ සිට තෙක් එකක ක් ආපසු යාමකි.
- සංඛ්‍යා රේඛාවේ දැක්වෙන්නේ $(....) - (+2) = (+2)$ යන්නයි.



- සංඛ්‍යා රේඛාවේ දැක්වෙන්නේ $(....)$ සිට $(....)$ තෙක් එකකක් ඉදිරියට යාමකි.
- සංඛ්‍යා රේඛාවේ දැක්වෙන්නේ $(2) - (....) = (....)$ යන්නයි.



$$(....) - (....) = (-4)$$

- (7) සංඛ්‍යා රේඛාව හාවිතයෙන් අඩු කරන්න.

(i) $(-5) - (-3)$	(iv) $(+5) - (-4)$
(ii) $(+7) - (+2)$	(v) $(-3) - (+8)$
(iii) $(+4) - (+10)$	(vi) $(+4) - (+10)$

$(-5) - (-3) = (-2)$ ක් බව ඉහත (7) හි (i)න් ඔබ ලබා ගෙන ඇත.

නමුත් $(-5) - (-3) = (-2)$ කි.

එවිට $(-5) - (-3) = (-5) + (+3)$ වේ.

එසේ ම $(-5) - (+2) = (-5) + (-2)$

$(+7) - (+3) = (+7) + (-3)$

නිඩිලයකින්, නිඩිලයක් අඩු කරන විට අඩු කරන නිඩිලයේ ලකුණ මාරු කර එකතු කිරීමෙන් අගය ලැබේ.

- (8) හිස්තැන් සම්පූර්ණ කරමින් අගය සොයන්න.

(i) $(-5) - (+3) = (-5) + (-3) = (-8)$
(ii) $(+7) - (-2) = (....) + (....) = (+9)$
(iii) $(-10) - (+5) = (-....) + (....) = (....)$
(iv) $(+8) - (-3) = (....) + (....) = (....)$
(v) $(-1) - (+7) = (....) + (....) = (....)$
(vi) $(-5) - (-2) = (....) + (....) = (....)$

(9) අගය සොයන්න.

(i) $(-3) - (-2)$

(iv) $(+7) - (-7)$

(ii) $(+5) - (-7)$

(v) $(+5) - (+5)$

(iii) $(-1) - (+4)$

(vi) $(-4) - (-7)$

නිඩිල ගුණ කිරීම

X	-4	-3	-2	-1	0	+1	+2	+3	+4
-4						-4			
-3							-3		
-2							-2		
-1							-1		
0								0	
+1	-4	-3	-2	-1	0	1	2	3	4
+2						2	4	6	8
+3						3	6	9	12
+4						4	8	12	16

මෙම කොටුව දැලෙහි ඇතුළත් වන්නේ, සංඛ්‍යා දෙකක ගුණ කිරීමකි. ධන සංඛ්‍යා දෙකක් ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යා වගුවේ සම්පූර්ණ කර ඇත. ඒ අනුව කොටුව දැලෙහි ඉතිරි කොටුව සම්පූර්ණ කරන්න. කොටුව දැලෙහි කොටස් නතර තුළ ගුණ කිරීමට භාජනය වූයේ පහත සඳහන් ප්‍රතිඵලයි.

- $- \text{ සංඛ්‍යාවක් } \times - \text{ සංඛ්‍යාවක් } \rightarrow \text{ ප්‍රතිඵලය } + \text{ සංඛ්‍යාවක් }$
 - $+ \text{ සංඛ්‍යාවක් } \times - \text{ සංඛ්‍යාවක් } \rightarrow \text{ ප්‍රතිඵලය } - \text{ සංඛ්‍යාවක් }$
 - $- \text{ සංඛ්‍යාවක් } \times + \text{ සංඛ්‍යාවක් } \rightarrow \text{ ප්‍රතිඵලය } - \text{ සංඛ්‍යාවක් }$
 - $+ \text{ සංඛ්‍යාවක් } \times + \text{ සංඛ්‍යාවක් } \rightarrow \text{ ප්‍රතිඵලය } + \text{ සංඛ්‍යාවක් }$
- සිදා : $(-2) \times (-3) = +6$
 $(-2) \times (+3) = -6$
 $(+2) \times (-3) = -6$
 $(+2) \times (+3) = +6$

(10) A කොටුවේ දැක්වන ගුණ කිරීම්වලට ගැලපෙන පිළිතුරු B කොටුවෙන් තෝරා යා කරන්න.

A	B
$(-5) \times (-2)$	(-1)
$(-4) \times (-1)$	$(+9)$
$(+5) \times (+2)$	(-14)
$(+3) \times (+4)$	$(+10)$
$(-7) \times (+2)$	(-2)
$(-1) \times (+1)$	$(+4)$
$(+2) \times (-1)$	(-14)
$(+7) \times (-2)$	$(+12)$
$(-9) \times (-1)$	(-30)
$(-10) \times (+3)$	

(11) අගය සෞයන්න.

- | | | | |
|--------------------------|---------------------------|--------------------------|---------------------------|
| (a) $- \times - = +$ | (b) $+ \times + = +$ | (c) $- \times + = -$ | (d) $+ \times - = -$ |
| (i) $(-5) \times (-2)$ | (i) $(+5) \times (+2)$ | (i) $(-3) \times (+2)$ | (i) $(+2) \times (-5)$ |
| (ii) $(-7) \times (-3)$ | (ii) $(+3) \times (+1)$ | (ii) $(-5) \times (+3)$ | (ii) $(+3) \times (-7)$ |
| (iii) $(-4) \times (-2)$ | (iii) $(+10) \times (+2)$ | (iii) $(-7) \times (+2)$ | (iii) $(+4) \times (-10)$ |
| (iv) $(-9) \times (-3)$ | (iv) $(+7) \times (+1)$ | (iv) $(-10) \times (+4)$ | (iv) $(+8) \times (-3)$ |
| (v) $(-10) \times (-5)$ | (v) $(+4) \times (+5)$ | (v) $(-8) \times (+5)$ | (v) $(+12) \times (-5)$ |

නිඩිල බෙදීම

නිඩිල බෙදීමේදීත් ලකුණ භාවිතය වැදගත් වේ.

- $(-8) \times (-2) = (+16)$ වන විට $\frac{(+16)}{(-2)} = (-8)$ ගෙවී.
- $(+6) \times (+2) = (+12)$ වන විට $\frac{(+6)}{(+2)} = (+3)$ ගෙවී.
- $(-5) \times (+4) = (-20)$ වන විට $\frac{(-20)}{(+4)} = (-5)$ ගෙවී.
- $(+3) \times (-4) = (-12)$ වන විට $\frac{(-12)}{(+3)} = (-4)$ ගෙවී.

$$+ \div + = +$$

$$- \div - = +$$

$$+ \div - = -$$

$$- \div + = -$$

(12) A කොටුවේ දැක්වෙන බෙදීම්වලට ගැලපෙන පිළිතුරු B කොටුවෙන් තෝරා යා කරන්න.

A	B
$(-5) \div (-1)$	(-4)
$(-10) \div (-2)$	$(+6)$
$(+8) \div (+4)$	$(+3)$
$(+12) \div (+3)$	$(+2)$
$(+12) \div (-6)$	$(+5)$
$(-20) \div (+10)$	$(+4)$
$(-18) \div (+9)$	(-2)
$(-36) \div (-6)$	
$(-21) \div (-7)$	
$(-20) \div (+5)$	

(13) අගය සෞයන්න.

- | | | | |
|--------------------------|--------------------------|---------------------------|---------------------------|
| (a) $\boxed{-\div- = +}$ | (b) $\boxed{+\div+ = +}$ | (c) $\boxed{-\div+ = -}$ | (d) $\boxed{+\div- = -}$ |
| (i) $(-21) \div (-3)$ | (i) $(+5) \div (+1)$ | (i) $(-8) \div (+1)$ | (i) $(+4) \div (-1)$ |
| (ii) $(-45) \div (-5)$ | (ii) $(+12) \div (+6)$ | (ii) $(-25) \div (+25)$ | (ii) $(+20) \div (-2)$ |
| (iii) $(-50) \div (-10)$ | (iii) $(+60) \div (+6)$ | (iii) $(-100) \div (+25)$ | (iii) $(+100) \div (-10)$ |
| (iv) $(-48) \div (-12)$ | (iv) $(+100) \div (+25)$ | (iv) $(-40) \div (+4)$ | (iv) $(+40) \div (-4)$ |
| (v) $(-60) \div (-12)$ | (v) $(+40) \div (+4)$ | (v) $(-70) \div (+10)$ | (v) $(+60) \div (-2)$ |

සදිග සංඛ්‍යා : නිබිලවලට අයත් දන හා සාණ පුරුණ සංඛ්‍යාවලට අමතරව, සියලු ම හාග සංඛ්‍යා අයත් වේ. නිබිල මූලික ගණීත කරම යටතේ හසුරුවන ආකාරයට ම සදිග සංඛ්‍යා ද හසුරුවනු ලැබේ.

1.6 නිමානය

මැතිමකින් හෝ ගණනය කිරීමකින් තොරව යම් දළ අගයක් ප්‍රකාශ කිරීම නිමානයයි.

දිංචි : පොතක ඇති පිටු ගණන
තවානක ඇති පැල ගණන
දෙශ්‍රත ගත් වතුර ප්‍රමාණය
පාර්සලයක බර
නිවැරදි නිමානයක් සඳහා පුද්ගලයෙකු ලබා ඇති අත්දැකීම් ප්‍රයෝගනයට ගනියි.

1.6 ක්‍රියාකාරකම

(i) කළුලැල්ලේ හරි මැද ලකුණු කිරීම

- කළුලැල්ලේ දිග පැත්තේ දාරයේ හරි මැද මැතිමකින් තොරව ලකුණු කිරීමට පැවරේ.
- මේ සඳහා සිසුන් කිහිපදෙනෙකුට ඉදිරිපත් විය හැකිය.
- එක් එක් දිජ්‍යා තම වාරයේදී මැද ලක්ෂායක් නිමානය කර එය ලකුණු කරයි. එය හඳුනාගැනීමට නමේ මූල් අකුර ඒ අසලින් ලිවිය හැකිය.
- සියලු ම සිසුන් එසේ නිමානය කිරීමෙන් පසු, මේටර කෝදුව යොදා ගෙන මතිමින් දාරයේ හරි මැද ලකුණු කර එය x ලෙස නම් කරයි.
- සියලු ම දෙනා x හා තමන්ගේ නිමානිත ලක්ෂාය අතර දුර මැන ගෙන ලැඳ්ලේ සටහන් කරයි.
- වඩාන් හොඳ නිමානයක් කර ඇත්තේ කුවද?
- වැඩිම දුරක් හා අඩුම දුරක් අයත් සිසුන්ගේ නිමානය පිළිබඳ ව අදහස් දක්වන්න.

(ii) බේජ ගණන ප්‍රකාශ කිරීම

- පරිප්පු හෝ ම්‍යා ඇට බේජ වර්ගයක් සපයා ගන්න.
- වතුර බෝතලයේ මූඩිය පිරෙන තෙක් ඉහත බේජ වර්ගය දමා එහි ඇති බේජ ගණන ගණන් තොකර ප්‍රකාශ කිරීමට පැවරේ.
- සිසුන්ගේ නිමානිත අගය සඳහන් කිරීමෙන් පසුව මූඩියේ ඇති බේජ ගණන ගණන් කරන්න.
- හොඳම නිමානය කර ඇති දිජ්‍යා හඳුනා ගන්න.

(iii) කෙසෙල් කැනෙක ගෙඩි ප්‍රමාණය ප්‍රකාශ කිරීම

- කෙසෙල් කැනෙන් එක් ඇවරියක ගෙඩි ගණන බලා ගන්න.
- ඇවරි ගණන ගණන් ගැනීමෙන් එම ඇවරි ගණනින් ඇවරියක ඇති ගෙඩි ගණන ගුණ කළ විට කෙසෙල් කැනෙන් ගෙඩි ගණන ලැබේ.
- මේ නිමානය සඳහා යොදා ගත හැකි උපාය මාර්ගයකි.
- පිටිවතියක රස් වී ඇති ජනගහනය ගණන් බැලීමට දළ වගයෙන් වර්ග මේටරයක සිටින සංඛ්‍යාව ගණන් ගැනීමෙන් හැකිවේ.

1.7 වටැයීම

නිතියකට අනුකූලව කිසියම් අගයක් සඳහා ආසන්න අගයක් ප්‍රකාශ කිරීම වටැයීමයි. ආසන්න පුරුණ සංඛ්‍යාවට, ආසන්න දහයට, ආසන්න සියයට ආදි වගයෙන් මෙන් ම ආසන්න පළමු දැකමස්ථානයට, ආසන්න දෙවන දැකමස්ථානයට ලෙස වටැයීම සිදු කෙරේ.

වටැයීමට නියමිත ස්ථානයට දකුණෙන් පිහිටි ස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් වටැයීමට නියමිත ස්ථානයේ ඉලක්කමට 1ක් එකතු කර, ඉන් දකුණත් පස සියලු ඉලක්කම් සඳහා 0 යොදනු ලැබේ.

i

වටැයීමට නියමිත ස්ථානයට දකුණීන් පිහිටි ස්ථානයේ ඉලක්කම 5ට අඩු නම්, නියමිත ස්ථානයේ ඉලක්කම කිසිම වෙනසක් නොකර, ඉන් දකුණත් පස සියලු ඉලක්කම් සඳහා 0 යොදනු ලැබේ.

උදා : (i) 483 ආසන්න දහයට වටැයීම

ආසන්න දහයට වටැයීමට නියමිතව තිබේ.

දහයස්ථානයට දකුණත් පස ඉලක්කම වන 3, 5ට අඩු නිසා නියමිත ස්ථානය වන දහයස්ථානයේ ඉලක්කමට වෙනසක් සිදු නොවේ. එකස්ථානයට 0 යොදේ.

එවිට 483 ආසන්න දහයට වටැයු විට 480 ලැබේ.

උදා : (ii) 485 අවසන් දහයට වටැයීම

ආසන්න දහයට වටැයීමට නියමිතයි.

දහයස්ථානයේ ඉලක්කම 8 වන අතර, රට දකුණත් පස ඉලක්කම 5 වේ. එනිසා 8ට එකක් එකතු කළ යුතුයි. එකස්ථානයට 0 යොදිය යුතුයි.

එවිට 485 ආසන්න දහයට වටැයු විට 490 ලැබේ.

උදා : (iii) 486 ආසන්න දහයට වටැයීම

වටැයීමට නියමිත ස්ථානයේ ඉලක්කම 8 වේ. රට දකුණත් පස ඉලක්කම 6, 5ට වැඩි නිසා එයට එකක් එකතු කර එකස්ථානයට 0 යොදේ.

එවිට 486 ආසන්න දහයට වටැයු විට 490 ලැබේ.

1.6 අභ්‍යාසය

- (1) A කොටුවේ ඇතුළත් සංඛ්‍යාව ආසන්න දහයට වටැයුවිට ලැබෙන සංඛ්‍යාව B කොටුවෙන් තෝරා යා කරන්න.

A	B
273	990
1585	500
986	270
133	1590
487	490
499	130
504	1580
1275	1270
	1280

(2) ආසන්න දහයට වටයන්න

- | | | | |
|-------|------|--------|------|
| (i) | 543 | (vi) | 3732 |
| (ii) | 1785 | (vii) | 1987 |
| (iii) | 9989 | (viii) | 9999 |
| (iv) | 8704 | (ix) | 101 |
| (v) | 1125 | (x) | 119 |

(3) ආසන්න දහයට වටැයි විට 260 ලැබෙන

- (i) කුඩාම සංඛ්‍යාව කුමක් ද?
- (ii) විශාලම සංඛ්‍යාව කුමක් ද:

ආසන්න 100ට වටැයිම සඳහා පරීක්ෂා කරන්නේ දහයස්ථානයේ ඉලක්කම වන අතර සකස් කරන්නේ සියයස්ථානයේ ඉලක්කමයි.

ආසන්න 1000ට වටැයිමේ ද සියයස්ථානය පරීක්ෂා කරන අතර දහස්ථානය සකස් කරනු ලබයි.

ආසන්න 10 වටැයිමේ ද මෙන් මෙහිදී ද නියමිත ස්ථානයට දකුණත් පස ස්ථානයේ ඉලක්කම 5ට අඩු හෝ 5 හෝ 5ට වැඩි යන්න සලකා බලා නියමිත ස්ථානයේ ඉලක්කම සකස් කෙරේ.

උදා : 2438 ආසන්න 100ට වටැයි විට

2400 ලැබේ. (දහයස්ථානයේ ඉලක්කම 5ට අඩු නිසා 4 වෙනස් නොවී රීට පසු 0 ඇතුළත් වේ.)

2458 ආසන්න 100ට වටැයි විට

2500 ලැබේ. (දහයස්ථානයේ ඉලක්කම 5ට වැඩි නිසා)

2458 ආසන්න දහසට වටැයි විට

2000 ලැබේ. (සියයස්ථානයේ ඉලක්කම 5ට අඩු නිසා)

(4) A කොටුවේ ඇතුළත් සංඛ්‍යා ආසන්න 100ට වටැයි විට ලැබෙන සංඛ්‍යා B කොටුවෙන් තෝරා යා කරන්න.

A

449
385
5018
5518
5490
5575
5984
6405

B

5000
5500
5600
5900
6400
300
400
500
6000

(5) පහත දැක්වෙන සංඛ්‍යා ආසන්න 100ට වටයන්න.

- | | | | |
|-------|------|--------|-------|
| (i) | 3275 | (v) | 35739 |
| (ii) | 4555 | (vi) | 48001 |
| (iii) | 6054 | (vii) | 59999 |
| (iv) | 7035 | (viii) | 10099 |

(6) A කොටුවේ දැක්වෙන සංඛ්‍යා ආසන්න 1000ට වටැයි විට ලැබෙන B කොටුවේ සංඛ්‍යා තෝරා යා කරන්න.

A

3475
10954
10107
3514
10500
9999
11005
9805
9432

B

10000
11000
3000
4000
9000

(7) පහත දැක්වෙන සංඛ්‍යා ආසන්න 1000ට වටයන්න.

- | | | | |
|-------|------|--------|-------|
| (i) | 5385 | (v) | 21035 |
| (ii) | 4975 | (vi) | 25333 |
| (iii) | 3200 | (vii) | 24999 |
| (iv) | 985 | (viii) | 50875 |

ආසන්න පුරුණ සංඛ්‍යාවට වටැයිම සඳහා පළමු දගමස්ථානයේ ඉලක්කම පරීක්ෂා කරනු ලැබේ. පෙර පරිදිම පළමු දගමස්ථානයේ ඉලක්කම 5ට අඩු හෝ 5 හෝ 5ට වැඩි නම් එම අනුව, එට වමත් පස වූ එකස්ථානයේ ඉලක්කම සකස් කරනු ලැබේ. ඉන් පසුව ඇති දගමස්ථාන සඳහා 0 ඇතුළත් වන නමුත් දගම තිනෙන් පසුව 0 ලිඛීම අවශ්‍ය නොවේ.

ලදා : 213.46 ආසන්න පුරුණ සංඛ්‍යාවට 213

213.5 ආසන්න පුරුණ සංඛ්‍යාවට 214

213.61 ආසන්න පුරුණ සංඛ්‍යාවට 214

- (8) A කොටුවේ දැක්වෙන සංඛ්‍යා ආසන්න පුරුණ සංඛ්‍යාවට වටැයි විට ලැබෙන සංඛ්‍යා B කොටුවෙන් තෝරා යා කරන්න.

A

23.4
24.5
23.87
24.2
23.5
24.8
25.2
2.7

B

3
23
24
25
26
2

- (9) පහත දැක්වෙන සංඛ්‍යා ආසන්න පුරුණ සංඛ්‍යාවට වටයන්න.

- | | | | |
|-------|------|-------|--------|
| (i) | 0.75 | (v) | 19.2 |
| (ii) | 1.54 | (vi) | 203.07 |
| (iii) | 0.3 | (vii) | 51.95 |
| (iv) | 5.7 | (vii) | 43.51 |

ආසන්න පලමු දගමයට වටැයීමේ දී දෙවන දගමස්ථානයේ ඉලක්කම අනුව
පලමු දගමස්ථානයේ ඉලක්කම සකස් කරනු ලැබේ.

- දා : (i) 25.54 පලමු දගමයට වටැයි විට 25.5 (දෙවන දගමස්ථානයේ ඉලක්කම 4 නිසා
පලමු දගමස්ථානයේ ඉලක්කම වෙනස් නොවේ. පිළිතුර පලමු දගමස්ථානයට
පමණක් තැබිය යුතුයි.
(ii) 17.55 පලමු දගමස්ථානයට වටැයි විට 17.6
(iii) 43.16 පලමු දගමස්ථානයට වටැයි විට 43.2
(iv) 0.97 පලමු දගමස්ථානයට වටැයි විට 1.0 (පලමු දගමයට නිසා 0 ලිවිය යුතුයි.)

- (10) පහත A කොටුවේ දැක්වෙන සංඛ්‍යා ආසන්න පලමු දගමස්ථානයට වටැයි විට ලැබෙන
සංඛ්‍යා B කොටුවෙන් තෝරා යා කරන්න.

A

53.08
49.72
50.87
49.35
50.51
59.95
42.34

B

50.4
50.5
50.8
49.3
49.4
49.8
53.1
50.9
49.7
60.0
42.3

- (11) පහත දැක්වෙන සංඛ්‍යා පළමු දශමස්ථානයට වටයන්න.
- | | |
|--------------|-------------|
| (i) 23.75 | (v) 7.64 |
| (ii) 248.54 | (vi) 1.75 |
| (iii) 103.95 | (vii) 0.09 |
| (iv) 15.89 | (viii) 0.99 |

ආසන්න දෙවන දශමස්ථානයට වටැසීමේදී තුන්වන දශමස්ථානයේ ඉලක්කම අනුව දෙවන දශමස්ථානයේ ඉලක්කම සකස් විය යුතුයි.
 උදා : 5.875 දෙවන දශමස්ථානයට වටැසු විට 5.88
 0.911 දෙවන දශමස්ථානයට වටැසු විට 0.91
 0.999 දෙවන දශමස්ථානයට වටැසු විට 1.00 (දෙවන දශමස්ථානය තෙක් 0 යෙදිය යුතුයි)

- (12) පහත A කොටුවේ දැක්වෙන සංඛ්‍යාව ආසන්න දෙවන දශමස්ථානයට වටැසු විට ලැබෙන සංඛ්‍යාව B කොටුවෙන් තෝරා යා කරන්න.

A

8.751
8.953
8.459
8.999
8.759
8.596
8.172
8.016

B

8.00
8.01
8.02
8.17
8.60
8.46
8.76
8.75
8.95
9.00

- (13) පහත දැක්වෙන සංඛ්‍යා ආසන්න දෙවන දශමස්ථානයට වටයන්න.

- | | |
|-------------|--------------|
| (i) 22.754 | (v) 0.275 |
| (ii) 20.932 | (vi) 1.999 |
| (iii) 9.538 | (vii) 2.496 |
| (iv) 9.118 | (viii) 5.493 |

1.8 සන්නිකර්ෂණය මගින් වර්ග මූලය

$1 \times 1 = 1^2 = 1$	වන විට	1 වර්ග මූලය	=	$\sqrt{1}$	=	1
$2 \times 2 = 2^2 = 4$		4 වර්ග මූලය	=	$\sqrt{4}$	=	2
$3 \times 3 = 3^2 = 9$		9 වර්ග මූලය	=	$\sqrt{9}$	=	3
$4 \times 4 = 4^2 = 16$		16 වර්ග මූලය	=	$\sqrt{16}$	=	4
$10 \times 10 = 10^2 = 100$		100 වර්ග මූලය	=	$\sqrt{100}$	=	10
10 හි වර්ගය = 100 වන අතර 100හි වර්ග මූලය = 10 වේ.						

1.8 ක්‍රියාකාරකම

- (i) 1 සිට 20 තෙක් සංඛ්‍යාවල පුරුණ වර්ග සංඛ්‍යා ඇතුළත් කරමින් පහත වගුව සම්පුර්ණ කරන්න. (යම් සංඛ්‍යාවක වර්ග සංඛ්‍යාව සොයා ගැනීමට ඔබට සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ කර ගැනීමට සිදුවේ. උදා : $18^2 = 18 \times 18$)

සංඛ්‍යාව	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
වර්ගය	1	4	9	16					100											

ඔබ සොයා ගත් වර්ග සංඛ්‍යාවලින්, යම් වර්ග සංඛ්‍යා දෙකක් එකතු කළ විට තවත් වර්ග සංඛ්‍යාවක් ලැබේ. උදා : $9 + 16 = 25$

එවැනි තවත් සම්බන්ධතා හැකි තරම් මෙම වගුවෙන් සොයන්න.

1.8 අභ්‍යාසය

- (1) පහත වගුව සම්පුර්ණ කරන්න. (ක්‍රියාකාරකමේ දී සම්පුර්ණ කළ වගුව උදව් කර ගත හැක)

වර්ග සංඛ්‍යාව	1	4	9					169		
සංඛ්‍යාවේ වර්ග මූලය	$\sqrt{1}$						$\sqrt{100}$	$\sqrt{121}$	$\sqrt{144}$	
සංඛ්‍යාවේ වර්ග මූලය	1			4	5					15

පුරුණ සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ග මූලය, ආසන්න වශයෙන් ලබා ගැනීම සන්නිකර්ෂණයෙන් වර්ග මූලය ලබා ගැනීම නම් වේ.

උදා : $\sqrt{15}$ පිහිටන්නේ කවර පුරුණ සංඛ්‍යා දෙකක් අතරේ දැයි බලමු.

15 පුරුණ වර්ග සංඛ්‍යාවක් නොවේ. ඒනිසා වර්ග මූලය පුරුණ සංඛ්‍යාවක් නොවේ.

15 ආසන්නයේ දෙපසින් පිහිටි පුරුණ වර්ග සංඛ්‍යා දෙක 9 හා 16 වේ.

එබැවින්, $\sqrt{15}$ පිහිටන්නේ $\sqrt{9}$ හා $\sqrt{16}$ අතරයි.

එනම් $\sqrt{15}$ පිහිටන්නේ 3 හා 4 අතරයි.

(2) (i) පහත වගුව සම්පූර්ණ කරන්න.

වර්ග මූලය	$\sqrt{1}$	$\sqrt{4}$	$\sqrt{9}$						
සංඛ්‍යාව	1	2	3	4	5	6	7	8	9

(ii) ඉහත වගුව ඇසුරෙන් හිස්තැන් සම්පූර්ණ කරන්න.

- (a) $\sqrt{5}$ පිහිටන්නේ $\sqrt{4}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (b) $\sqrt{5}$ පිහිටන්නේ 2 හා ත් අතරයි.
- (c) $\sqrt{10}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (d) $\sqrt{10}$ පිහිටන්නේ 3 හා ත් අතරයි.
- (e) $\sqrt{38}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (f) $\sqrt{38}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (g) $\sqrt{84}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (h) $\sqrt{84}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (i) $\sqrt{110}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.
- (j) $\sqrt{110}$ පිහිටන්නේ $\sqrt{\dots}$ හා $\sqrt{\dots}$ ත් අතරයි.

පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ග මූලය ආසන්න වගයෙන් ලබා ගැනීම පහත ආකාරයට කළ හැකි ය.

දදා : $\sqrt{15}$ පළමු සන්නිකර්ෂණයට අයය සොයුම්.

15 පිහිටන්නේ 9හා 16 ය පූර්ණ වර්ග සංඛ්‍යා අතරයි.

$\sqrt{15}$ පිහිටන්නේ $\sqrt{9}$ හා $\sqrt{16}$ අතරයි.

$\sqrt{15}$ පිහිටන්නේ 3 හා 4 අතරයි.

15 , 9 ට වඩා 16 ට ආසන්න නිසා, $\sqrt{15}$ හි අයය 3 හා 4 හි මැද අයය වන 3.5 ට වඩා වැඩිවිය යුතුයි. 15, 16ට ඉතාමත් ලග නිසා $\sqrt{15}$ හි අයය 3.9 ලෙස ගත හැකි ය.

3.9 නිවැරදි දැයි පරික්ෂා කිරීමට 3.9×3.9 හි අයය බලම්. $3.9 \times 3.9 = 15.21$ නිසා

$\sqrt{15}$ හි අයය 3.9 ලෙස ආසන්නව ගැනීම නිවැරදියි.

දදා: $\sqrt{28}$ පළමු සන්නිකර්ෂණයට අයය සොයුම්

$\sqrt{28}$ පිහිටන්නේ $\sqrt{25}$ හා $\sqrt{36}$ අතරයි.

$\sqrt{28}$ පිහිටන්නේ 5 හා 6 අතරයි.

$\sqrt{28}$, $\sqrt{25}$ ට ආසන්න නිසා 5 හා 6 හි මැද අයය වන 5.5ට අඩු විය යුතුයි.

එය 5.4 ලෙස ගතහොත් $5.4 \times 5.4 = 28.16$

එබැවින් $\sqrt{28}$ හි ආසන්න අයය ලෙස 5.4 සුදුසුය.

$\sqrt{28}$ පළමු සන්නිකර්ෂණයට අයය = 5.4

(3) $\sqrt{43}$ හි පළමු සන්නිකර්ෂණයට අයය සෙවීම හිස්තැනට සුදුසු සංඛ්‍යා ඉදිරියේ ඇති වරහන් කුලින් තෝරා සම්පූර්ණ කරන්න.

- (i) 43 පිහිටන්නේ 36 හා 49 යන පුරුණ වර්ග සංඛ්‍යා අතරයි.
- (ii) $\sqrt{43}$ පිහිටන්නේ $\sqrt{36}$ හා $\sqrt{\dots}$ අතරයි. (36, 43, 49)
- (iii) $\sqrt{43}$ පිහිටන්නේ හා අතරයි. (36, 43, 49, 6, 7)
- (iv) 43 වචාන් ආසන්න 49ට තිසා, $\sqrt{43}$ හි අයය 6 හා අතර මැද අයය වන 6.5ට වැඩි විය යුතුයි. (36, 43, 6, 7)
- (v) එය 6.6 ලෙස සැලකුවහොත් $6.6 \times 6.6 = \dots$ (42.75, 43.36)
- (vi) එබැවින් $\sqrt{43}$ ලෙස ගත හැකි ය (6.6, 6.5, 6.4)

(4) පහත සඳහන් එක් එක් සංඛ්‍යාවේ වර්ගමුලය පළමු සන්නිකර්ෂණයට සෞයන්න.

- | | |
|-------------------|---------------------|
| (i) $\sqrt{12}$ | (v) $\sqrt{45}$ |
| (ii) $\sqrt{7}$ | (vi) $\sqrt{72}$ |
| (iii) $\sqrt{21}$ | (vii) $\sqrt{103}$ |
| (iv) $\sqrt{31}$ | (viii) $\sqrt{112}$ |

1.0 සංඛ්‍යා හැසිරවීම

පසු පරීක්ෂණය

(1)	^① 9	^②	^③ 7		^④ 6	^⑤ 5		
^⑥ 8		^⑦		^⑧ 1				^⑨ 2
^⑩	^⑪				^⑫	^⑬		
^⑭ 4			^⑮ 4		^⑯ 2		^⑰ 6	
	^⑯	^⑯ 5			^⑯	^⑯ 7		
^㉑ 7				^㉑ 9				^㉑ 6
^㉓	^㉓				^㉓ 1		^㉓	
^㉕ 5			^㉕ 5		^㉕		^㉕ 7	
	^㉕ 9				^㉕ 2			

රුපයේ දැක්වෙන්නේ සංඛ්‍යා පහේලිකාවකි. රුමක් කුල ලිය ඇති කුඩා සංඛ්‍යාවෙන්, කොටුව හදුන්වා දෙයි. පහතින් දී ඇති හෝඩුවාවල් ඔස්සේ පහේලිකාව සම්පූර්ණ කළ යුතුයි.

හෝඩුවාවේ සඳහන් සංඛ්‍යාව එකතුව වන සේ හිස්තැන සම්පූර්ණ කළ යුතුයි.

ලදා : හරහට

① → 18 යන්නෙන් අදහස් වන්නේ

① හරහට සංඛ්‍යාවල එකතුව

18 විය යුතු බවයි.

	^① 9	^②	^③ 7	
--	----------------	--------------	----------------	--

එකතුව 18 වීමට 9 හා 7 අතර මැද කොටුවට 2 ඇතුළත් විය යුතුයි.

$$9 + 2 + 7 = 18$$

හෝඩුවාවල්

හරහට

(1) → 18	(27) → 9	(2) → 12	(22) → 20
(4) → 20	(29) → 9	(3) → 13	(23) → 19
(7) → 11	(30) → 14	(5) → 18	(24) → 13
(10) → 14	(32) → 12	(6) → 19	(26) → 15
(12) → 13	(33) → 16	(8) → 10	(28) → 14
(14) → 11	(34) → 6	(9) → 11	(30) → 6
(15) → 12		(11) → 17	(31) → 9
(17) → 14		(13) → 11	
(18) → 15		(15) → 5	
(20) → 15		(16) → 13	
(23) → 20		(19) → 14	
(25) → 11		(21) → 14	

(2) පහත වගුව සම්පූර්ණ කරන්න.

ලක්ෂණ	සංඛ්‍යාතය f	ඇපගමනය d	$f \times d$
45	1	$45 - 60 = (-15)$	$1 \times (-15) = (-15)$
50	4	$50 - 60 = \dots$	$4 \times \dots = \dots$
55	5	$55 - 60 = \dots$	$5 \times \dots = \dots$
60	9	$60 - 60 = \dots$	$9 \times \dots = \dots$
65	3	$65 - 60 = \dots$	$3 \times \dots = \dots$
70	2	$70 - 60 = \dots$	$2 \times \dots = \dots$
75	1	$75 - 60 = \dots$	$1 \times \dots = \dots$
f තීරුවේ එකතුව		fd තීරුවේ එකතුව	

(3) සංඛ්‍යා රටාවක පසු පදනෙක් පෙරපදය අඩු කළ විට එක් එක් පද අතර වෙනස ලැබේ. පහත දැක්වෙන සංඛ්‍යා රටාවල පද අතර වෙනස සොයා හිස්තැනී මත ලියන්න.

(i) $21, \underset{2}{\cancel{23}}, \underset{\cancel{2}}{26}, \underset{\cancel{2}}{30}, \underset{\cancel{2}}{35}$

(ඉගිය $23-21=2$)

(ii) $30, \underset{-3}{\cancel{27}}, \underset{\cancel{2}}{24}, \underset{\cancel{2}}{21}, \underset{\cancel{2}}{18}$

(ඉගිය $27-30=-3$)

(iii) $(-2), \underset{-3}{\cancel{(-5)}}, \underset{\cancel{(-5)}}{(-8)}, \underset{\cancel{(-5)}}{(-11)}$

(ඉගිය $-5-(-2) = -5 + 2 = -3$)

(iv) $100, \underset{-8}{\cancel{92}}, \underset{\cancel{92}}{84}, \underset{\cancel{84}}{76}, \underset{\cancel{76}}{68}$

(v) $3, \underset{-2}{\cancel{1}}, \underset{\cancel{1}}{-1}, \underset{\cancel{1}}{-3}$

(4) ස්වයං රකියාවල නියුතු මිතුරන් පස් දෙනෙක් එක් දිනයක දී උපයන ලද ආදායම මෙසේ ය.

රු. 1850, රු. 1375, රු. 1125, රු. 2050, රු. 2300


- (i) මුළුන් පස් දෙනා එක් දිනයක දී ඉපයු මුළු ආදායම සොයන්න.
- (ii) මුළුන්ගේ දිනක මුළු ආදායම පස් දෙනා සමසේ බෙදා ගනු ලැබුවේ නම්, එක් අයෙකුට ලැබෙන මුදල සොයන්න.

- (5) පාසලක සතියේ දින පහ තුළ සිසුන්ගේ පැමිණීම පහත දැක්වේ.

සඳුදා	584
අගහරුවා	620
බදුදා	732
මුහස්පතින්දා	618
සිකුරාදා	592

ස්වේච්ඡා සංවිධාන හතක් එක් වී වගුවේ දැක්වෙන සතියේදී සිසුන්ට උදේශ ආහාරය දීමට පිළියෙල කරන ලදී. ඒ වෙනුවෙන් එක් සිසුවෙකුට රුපියල් 25ක් වැය කිරීමට එම සංවිධානවලට සිදුවිය.
 (i) ආහාර ලබා දුන් සතියේ සිසුන්ගේ මුළු පැමිණීම සොයන්න.
 (ii) සතිය තුළ ආහාර සඳහා වියදම් වූ මුළු මුදල සොයන්න.
 (iii) වියදම් වූ මුදල සංවිධාන හත අතරේ සමසේ බෙඟ ගනු ලැබුවේය. එක් ආයතනයකට වැය වූ මුදල ආසන්න රුපියලට සොයන්න.

- (6) A රවුමෙන් පටන් ගෙන වම් අත පැත්තෙන් හා දකුණු අත පැත්තෙන් යමින්, එක් එක් රවුම පසු කර අවසානය කර ලද විට ලැබෙන අගය සමාන විය යුතුයි.



දකුණු අත පැත්තෙන් $(-1)+1+(-7)+3-1-(-4)=$

වම් අත පැත්තෙන් $(-1)-2-1+(-3)-(-7)-1=$

- (7) පහත දැක්වෙන ගණනය කිරීම් අවසානයේ පිළිතුර වරහන් තු.ල ඇති ආකාරයට වටයා ලියන්න.

- (i) $2734 \times 25 \rightarrow$ (පිළිතුර ආසන්න සියයට)
- (ii) $5934 \div 5 \rightarrow$ (පිළිතුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට)
- (iii) $17892 \div 11 \rightarrow$ (පිළිතුර ආසන්න සියයට)
- (iv) $5734 \times 75 \rightarrow$ (පිළිතුර ආසන්න දහසට)
- (v) $27315 + 512 + 18 + 3002 \rightarrow$ (පිළිතුර ආසන්න දසදහසට)

- (8) සමවතුරසුයක වර්ගඑලය (පැත්තක දිග)² මගින් ලැබේ. එක්තරා සමවතුරසුයක වර්ගඑලය 150 cm^2 වේ. එහි පැත්තක දිග පළමු සන්නිකර්ශණයට සොයන්න.

2.0 සංඛ්‍යා රටා


පෙර පරීක්ෂණය

- 1 සිට 6 දක්වා ඇති එක් එක් ප්‍රශ්නයේ නිවැරදි පිළිතුරට යටින් ඉරක් අදින්න. සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
1. පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් ඉරවිට සංඛ්‍යාවක් වන්නේ
 (i) 2457 ය. (ii) 3333 ය. (iii) 2223 ය. (iv) 3222 ය.
 2. පොදු පාදය $2n-1$ ලෙස දක්වන්නේ
 (i) ඔත්තේ සංඛ්‍යා රටාවේය. (ii) ඉරවිට සංඛ්‍යා රටාවේය.
 (iii) ප්‍රථමක සංඛ්‍යාවලය. (iv) ගණිත සංඛ්‍යාවලය .
 3. 1, 3, 6, 10, යන සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යාවේ. 5වන ත්‍රිකෝණ සංඛ්‍යාව වන්නේ,
 (i) 20 ය. (ii) 15 ය. (iii) 16 ය. (iv) 14 ය.
 4. 81 කිවෙනි සමවතුරසු සංඛ්‍යාව දී?
 (i) 8 වෙනි (ii) 9 වෙනි (iii) 10 වෙනි (iv) 7 වෙනි
 5. සමවතුරසු සංඛ්‍යාවක් සහ ත්‍රිකෝණ සංඛ්‍යාවක් වන එහෙත් සංයුත සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාව වන්නේ ,
 (i) 4 ය. (ii) 1 ය. (iii) 10 ය. (iv) 16 ය.
 6. ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව,
 (i) ප්‍රථමක සංඛ්‍යාවකි (ii) ඉරවිට සංඛ්‍යාවකි (iii) ඔත්තේ සංඛ්‍යාවකි
 (iv) ත්‍රිකෝණ සංඛ්‍යාවකි
 7. හිස්තැන් සම්පූර්ණ කරන්න.
 1 වන ත්‍රිකෝණ සංඛ්‍යාව = 1 = 1
 2 වන ත්‍රිකෝණ සංඛ්‍යාව = 1 + 2 =
 3 වන ත්‍රිකෝණ සංඛ්‍යාව = 1 + 2 + =
 4 වන ත්‍රිකෝණ සංඛ්‍යාව = 1 + 2 + + =
 5 වන ත්‍රිකෝණ සංඛ්‍යාව = + + + + =

8. ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ට සංඛ්‍යාව කුමක් ද?
9. 100 ට අඩු විශාල ම ඔත්තේ සංඛ්‍යාව කුමක් ද?
10. ත්‍රිකෝණාකාර හැඩියට පිළියෙළ කර ඇති මාල වින් සමූහයක උච්ච ම ජේප්ලයේ මාල වින් එකකි. මූල ජේප්ල ගණන 6 නම් මූල මාල වින් ගණන කීය ද?

2.1 ඔත්තේ සංඛ්‍යා

2.1.1 ක්‍රියාකාරකම



ගිනිකුරුවලින් සැකසු රුප කිහිපයක් ඉහත දක්වේ.

- (i) රටාව හඳුනාගෙන 4 වැනි, 5 වැනි, 6 වැනි රුප ගිනිකුරුවලින් පිළියෙල කරන්න. රටාව ඇද දක්වන්න.
- (ii) රුප අසුරෙන් වගුව පුරවන්න.


රුපය	ගිනිකුරු ගණන
1	1
2	3
3
4
5
6

- (iii) ගිනිකුරු ගණන් අසුරෙන් රටාව පේෂීයට ලියා දක්වන්න. පිළිතරු 1, 3,
- (iv) ඉදිරියට සංඛ්‍යා රටාව ලැබෙන ආකාරය තොරන්න.
- (v) (2 බැගින් එකතු වේ, 2 න් ගුණ වේ)
- (vi) සංඛ්‍යා රටාව හඳුන්වන නම තොරන්න.
- (ඉරට්ට සංඛ්‍යා , ඔත්තේ සංඛ්‍යා)

2.2 ඉරවිට සංඛ්‍යා

2.2 ක්‍රියාකාරකම

ගිනිකුරු ඇසුරෙන් පිළියෙල කළ රටාවක් පහත දක්වේ.



(1) (2) (3)

- (i) රටාව අනුව ඊ අග රැප දෙක සම්පූර්ණ කරන්න.
- (ii) එක් එක් රැපයේ ඇතුළත් ගිනිකුරු සංඛ්‍යා ඇසුරෙන් සංඛ්‍යා රටාව පේළියට ලියා දක්වන්න.
පිළිතුරු 2,
- (iii) ගිනිකුරු රටාව ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න.

රැපය	ගිනිකුරු ගණන
1
2
3
4
5
6

- (iv) මෙම සංඛ්‍යාවල පවත්නා විශේෂ ගුණයක් තිබේ නම් එය තෝරන්න.
(2න් ඉතිරි නැති ව බෙදේ, 2න් බෙදු විට 1ක් ඉතිරි වේ.)
- (v) මෙම සංඛ්‍යා රටාව හඳුන්වන නම තෝරන්න.
පිළිතුර (මත්තේ සංඛ්‍යා, ඉරවිට සංඛ්‍යා)

2.3 සමවතුරසු සංඛ්‍යා

2.3 ක්‍රියාකාරකම

			X X X X
		X X	X X X X
X	X X	X X	X X X X
1	4	9	16

කතිර සමවතුරසු හැඩයට පිළියෙල කළ රටාවක් ඉහත දැක්වේ. එම රටාවෙන් නිරුපණය වන සංඛ්‍යා සමවතුරසු සංඛ්‍යා ලෙස හඳුන්වයි.

- (i) රටාව හඳුනාගෙන හිස්තැන් පුරවන්න.

$$\begin{aligned}
 \text{පළමුවන සංඛ්‍යාව} &= 1 \times 1 = 1 \\
 \text{දෙවනසංඛ්‍යාව} &= 2 \times 2 = 4 \\
 \text{ත්‍රත්වන සංඛ්‍යාව} &= 3 \times 3 = \boxed{} \\
 \text{නතරවන සංඛ්‍යාව} &= \boxed{} \times 4 = \boxed{} \\
 \dots\dots\dots \text{වන සංඛ්‍යාව} &= 5 \times \boxed{} = 25 \\
 \dots\dots\dots \text{වන සංඛ්‍යාව} &= \boxed{} \times \boxed{} = 100 \\
 \text{දහජට වන සංඛ්‍යාව} &= \boxed{} \times \boxed{} = 324 \\
 n \text{ වන සංඛ්‍යාව} &= \boxed{} \times \boxed{} = n^2
 \end{aligned}$$

- (ii) 12 වන සමවතුරසු සංඛ්‍යාව වන්නේ

පිළිතුර (a) 48 ය.
(b) 144 ය.

- (iii) 81 කී වන සමවතුරසු සංඛ්‍යාව දී?

පිළිතුර (a) 8
(b) 9

2.4 ස්වයංකාරකම

1	2	3	4	5
6	7	8	9	10
11	12	13	14	15
16	17	18	19	20

සංඛ්‍යා වගුව ඇසුරින් පිළිතුරු ලියා දක්වන්න.

- (i) ඉරටට සංඛ්‍යා ලියා දක්වන්න.

.....

- (ii) ඔත්තේ සංඛ්‍යා ලියා දක්වන්න.

.....

- (iii) ත්‍රිකෝණ සංඛ්‍යා ලියා දක්වන්න.

.....

- (iv) සමවතුරසු සංඛ්‍යා ලියා දක්වන්න.

.....

- (v) 5 ගුණාකාර සංඛ්‍යා ලියා දක්වන්න.

.....

- (vi) 6 ගුණාකාර සංඛ්‍යා ලියා දක්වන්න.

.....

- (vii) 7 ගුණාකාර සංඛ්‍යා ලියා දක්වන්න.


.....

- (viii) 8 ගුණාකාර සංඛ්‍යා ලියා දක්වන්න.

.....

2.1 ක්‍රිඩාව

පංච පෙත



ඉහත සඳහන් පංච පෙත සන කාඩ්බොඩි කැබලේල්ලක පිටපත් කරගන්න.

සනාකාර දාදු කැටයක්, දාදු කැටය දමා සෙලවීමට කුඩා හාජනයක් සහ ඉත්තන් සඳහා වර්ණ දෙකකින් බොත්තම් දෙකක් සපයා ගන්න.

එකවර ක්‍රිඩා කළ හැක්කේ ක්‍රිඩකයින් දෙදෙනෙකුට පමණි.

තුමය :

ක්‍රිඩාව ආරම්භ කිරීමට ක්‍රිඩකයින් දෙදෙනාට ම දාදු කැටයේ ඉරටට සංඛ්‍යාවක් (2,4 හෝ 6) ලැබිය යුතුය. එසේ ලැබෙන ඉරටට සංඛ්‍යා අනුව ඉත්තා අදාළ කොටුවට තබන්න.

එදා: කැටයේ 2 වැටුණෙන් 2වන කොටුවේ ද,

කැටයේ 4 වැටුණෙන් 4වන කොටුවේ ද,

කැටයේ 6 වැටුණෙන් 6වන කොටුවේ ද, ඉත්තා තබන්න.

එසේ ඉරටට සංඛ්‍යා ලැබූණු සැම විට ම එම සංඛ්‍යාවට අනුව ඉත්තා ඉදිරියට ගෙනයන්න.

කැටයේ ඔත්තේ සංඛ්‍යාවක්, එනම් 1, 3 හෝ 5 වැටුණෙන් සැම විට ම ඉත්තා 1 කොටුවකින් පමණක් පස්සට ගෙන යන්න. මුළුන් ඉත්තා "ඡය" ට ගෙන ගිය ක්‍රිඩකයා ජයග්‍රාහකයා වේ.


ත්‍රිඩාව 2.2

ලේඛන අංශ ගෙබිය වෙත යා හැකි පාර සෞයමු.



9	13	15	4	6	7	9	10	11	22	25	4
4	7	3	1	12	10	6	20	6	2	8	1
3	8	9	15	8	22	30	10	9	3	5	6
9	5	10	4	1	10	7	5	15	15		
11	12	6	5	9	1	18	2	20	3		
3	4	7	17	6	10	16	6	8	25		

ලේඛන අංශ ගෙබිය වෙත යාම සඳහා පහත දැක්වෙන සංඛ්‍යා පිහිටීම් හරහා යා යුතුය. ඔබට පාර සේවිය හැකිද?



2.5 ක්‍රියාකාරකම

අහිරහස් සංඛ්‍යාව

පහත දැක්වෙන රහස් පත්‍රිකාව භාවිතයට ගැනීමෙන් අහිරහස් සංඛ්‍යාව සෞයාගත හැකිය.

රහස් පත්‍රිකාව

A	B	C	D	E
2 හෝ 3	5 හෝ 6	8 හෝ 9	7 හෝ 1	5 හෝ 9

නිදුසින :-

A - ඉරටට B - ඔත්තේ C - ඉරටට D - සමවතුරසු

2 5 8 1

අහිරහස් සංඛ්‍යාව : 2581

(i) අහිරහස් සංඛ්‍යාව (A - ඔත්තේ) (B - ත්‍රිකෝණ) (C - ඔත්තේ)

.....

(ii) අහිරහස් සංඛ්‍යාව (A - ඉරටට) (B - 3 ගණකාර) (C - සමවතුරසු) (D - පුද්ගලික)

.....

(iii) අහිරහස් සංඛ්‍යාව

(B - ඔත්තේ) (C - ඉරටට) (D - ඔත්තේ) (E - සමවතුරසු)

.....

(iv) අහිරහස් සංඛ්‍යාව

(A - ඉරටට) (C - 4 ගණකාර) (B - ඔත්තේ) (E - ඔත්තේ)

.....

අැගයීම

(1) 1, 3, 5, 7,

ඉහත සංඛ්‍යා රටාව වින්තේ

- (a) ඔත්තේ සංඛ්‍යා රටාවය.
- (b) ඉරටිට සංඛ්‍යා රටාවය.
- (c) ත්‍රිකෝණ සංඛ්‍යා රටාවය.

(2) 9, 16, 25 යන සංඛ්‍යා සියල්ල

- (a) ඔත්තේ සංඛ්‍යාවලට අයත් ය
- (b) සමවතුරසු සංඛ්‍යාවලට අයත් ය
- (c) ත්‍රිකෝණ සංඛ්‍යාවලට අයත් ය

(3) එක් එක් සංඛ්‍යා රටාව හඳුනාගෙන යා කරන්න.

153, 216, 609 (6 හි ගුණාකාර)

105, 310, 415 (4 හි ගුණාකාර)

96, 312, 618, (3 හි ගුණාකාර)

712, 932, 128, (5 හි ගුණාකාර)

(4) දී ඇති සංඛ්‍යා ලැයිස්තුවේ අඩංගු සංඛ්‍යා, වගුවේ අදාළ තීරවලට ඇතුළත් කරන්න.

1, 3, 4, 6, 9, 10, 15, 16

ත්‍රිකෝණ සංඛ්‍යා	සමවතුරසු සංඛ්‍යා

(5) රටාව හඳුනාගෙන වගුවේ හිස්තැන් පුරවන්න.

1 වන අවස්ථාව	2 වන අවස්ථාව	සංඛ්‍යාව
1	$\frac{1 \times 2}{2}$	1
$1 + 2$	$\frac{2 \times 3}{2}$	3
$1 + 2 + 3$	$\frac{3 \times 4}{2}$
$1 + 2 + 3 + 4$	$\frac{4 \times 5}{2}$
$1 + 2 + 3 + 4 + 5$	$\frac{\dots \times 6}{2}$
$1 + 2 + 3 + 4 + 5 + 6$	$\frac{\dots \times \dots}{2}$

3.0 සාධක හා ගුණාකාර

3.1 පෙර පරික්ෂණය

අංක 1-3 දක්වා ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

(1) 20, 30 හා 60 යන සංඛ්‍යාවල මහා පොදු සාධකය වන්නේ,

- (i) 2 (ii) 20 (iii) 10 (iv) 60

(2) 2, 3, 5 යන සංඛ්‍යා සාධක වන්නේ පහත කුමන සංඛ්‍යාවේ ද?

- (i) 6 (ii) 15 (iii) 10 (iv) 30

(3) 2, 4, 6 සහ 5 යන සංඛ්‍යාවල කුඩා ම පොදු ගුණාකාරය වන්නේ,

- (i) 240 (ii) 6 (iii) 5 (iv) 60

(4) පහත දී ඇති සංඛ්‍යා අතුරින් එක් එක් ප්‍රකාශයට ගැලපෙන සංඛ්‍යා තෝරා ඉදිරියෙන් ඇති තිත් ඉරි මත ලියන්න.

3999, 100 010, 575, 242, 4634

- (i) 5න් ඉතිරි නැති ව බෙදේ -
- (ii) 2න් ඉතිරි නැති ව බෙදේ -
- (iii) 3න් ඉතිරි නැති ව බෙදේ -
- (iv) 10න් ඉතිරි නැති ව බෙදේ -
- (v) 4න් ඉතිරි නැති ව බෙදේ -

(5) පහත එක් එක් සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය සොයන්න.

- (i) 311
(ii) 9179
(iii) 21894
(iv) 101266

(6) ප්‍රථමක සාධක මගින් පහත එක් එක් සංඛ්‍යා ජේලියේ මහා පොදු සාධකය හා කුඩා පොදු ගුණාකාරය සොයන්න.

- (i) 15, 12, 30
(ii) 6, 8, 12

3.1 පොදු ගුණාකාර

ත්‍රියාකාරකම 3.1

(i)	1	②	③	4	5	6	7	8	9	10
	11	12	13	14	15	16	17	18	19	20
	21	22	23	24	25	26	27	28	29	30
	31	32	33	34	35	36	37	38	39	40
	41	42	43	44	45	46	47	48	49	50

වගුවෙහි දී ඇති සංඛ්‍යා ඇසුරෙන් ත්‍රියාකාරකමෙහි යෙදෙන්න.

- 2හි ගුණාකාර රවුමකින් (0) වට කරන්න.
- 3හි ගුණාකාර කොටුවකින් (□) වට කරන්න.
- වගුව ඇසුරෙන් 25ට අඩු 2හි ගුණාකාර සියල්ල ම ලියන්න.

-
- වගුව ඇසුරෙන් 25ට අඩු 3හි ගුණාකාර සියල්ල ම ලියන්න.

-
- රවුමෙන් සහ කොටුවෙන් යන දෙකෙන් ම වට වී ඇති සංඛ්‍යා සියල්ල ම ලියන්න.

-
- පහත සඳහන් පිළිතුරු අතරින්, රවුමෙන් සහ කොටුවෙන් යන දෙකෙන් ම වට වී ඇති සංඛ්‍යා සඳහා ගැලපෙන පිළිතුර යටින් ඉරක් අදින්න.
- (i) 2 හි ගුණාකාර (ii) 3 හි ගුණාකාර (iii) 2හින් 3හින් පොදු ගුණාකාර
- මේ අනුව 2හින් 3හින් කුඩා ම පොදු ගුණාකාරය කුමක් ද?

ත්‍රියාකාරකම 3.2

(ii)	1	②	③	④	5	6	7	8	9	10
	11	12	13	14	15	16	17	18	19	20
	21	22	23	24	25	26	27	28	29	30
	31	32	33	34	35	36	37	38	39	40
	41	42	43	44	45	46	47	48	49	50

වගුව ඇසුරෙන් ත්‍රියාකාරකමෙහි යෙදෙන්න.

- 2හි ගුණාකාර රවුම හැඩයෙන් වට කරන්න.
- 3හි ගුණාකාර කොටුවකින් වට කරන්න.
- 4හි ගුණාකාර ත්‍රිකෝණ හැඩයෙන් වට කරන්න.
- හැඩ කුනෙන් ම වට වූ සංඛ්‍යා සියල්ල පිළිවෙළින් ලියන්න.

-,,,
- මේ අනුව 2, 3 හා 4 හි කුඩා ම පොදු ගුණාකාරය කුමක් ද?

3.2 ප්‍රථමක සංඛ්‍යා


ත්‍රියාකාරකම 3.3

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50

වගුව ඇසුරෙන් ත්‍රියාකාරකමෙහි යොදෙන්න.

- 1 රතුපාටින් පාට කරන්න.
 - 2 හැර 2හි ගුණාකාර කොළපාටින් පාට කරන්න.
 - 3 හැර 3හි ගුණාකාර නිල්පාටින් පාට කරන්න.
 - 5 හැර 5හි ගුණාකාර කහපාටින් පාට කරන්න.
 - 7 හැර 7හි ගුණාකාර දුමුරුපාටින් පාට කරන්න.
 - දැන් වගුවෙහි පාට නොකළ සංඛ්‍යා සියල්ල ම පිළිවෙළින් ලියන්න.
- 2, 3,
- ඉහත ලියු සංඛ්‍යාවල සාධක ලියන්න.

ලදාහරණ :



නොගැලුපෙන වචනය කපා හරින්න.

ඉහත සඳහන් සංඛ්‍යා සියල්ලට ම ඇත්තේ සාධක

((i) එකක් පමණි (ii) දෙකක් පමණි)

හිස්තැනට ගැලුපෙන වචනය ලියන්න.

සාධක පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා යනුවෙන් හැඳින්වේ.

3.3 සංයුත සංඛ්‍යා

ත්‍රියාකාරකම 3.4


1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50

වගව ඇසුරෙන් ත්‍රියාකාරකමේහි යෙදෙන්න.

- එක රතුපාටින් පාට කරන්න.
- ප්‍රථමක සංඛ්‍යා සියල්ල කොළපාටින් පාට කරන්න.
- දැන් වගවෙහි ඉතිරි සංඛ්‍යා පිළිවෙළින් ලියන්න.

4, 6,

අදාහරණ :



නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

ඉහත සඳහන් සංඛ්‍යා සියල්ලට ම සාධක

- (i) දෙකක් තිබේ (ii) දෙකකට වඩා තිබේ (iii) දෙකකට අඩුවෙන් තිබේ

සාධක දෙකකට වඩා වැඩියෙන් ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා ලෙස හැඳින්වේ.

ත්‍රිචාව 3.1

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50
51	52	53	54	55	56	57	58	59	60
61	62	63	64	65	66	67	68	69	70
71	72	73	74	75	76	77	78	79	80
81	82	83	84	85	86	87	88	89	90
91	92	93	94	95	96	97	98	99	100

ඉහත වගුව සන කාච්බේච් කැබල්ලක විශාල කර ඇදගන්න.

මෙම ක්‍රිඩාව සඳහා අවම වශයෙන් දෙදෙනෙකු අවශ්‍ය වේ.

දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවකට ද ක්‍රිඩාවෙහි නිරතවීමට පූජ්‍යවන.

ක්‍රිඩා බඳුනකට බොත්තමක් හෝ ප්‍රමාණයෙන් රේට සමාන කාසියක් දමා සෞලවා කාච්බේච් කැබල්ල උඩිට දමන්න.

- ලකුණු ලැබීමේ පිළිවෙළ
- ප්‍රථමක සංඛ්‍යාවක් මතට වැටීමේ දී ලකුණු 2 යි
- සංයුත සංඛ්‍යාවක් මතට වැටීමේ දී ලකුණු 1 යි
- කොටු දෙකක් අතර වැටුණෙන් ලකුණු 0 යි
- 1 කොටු මත වැටුණෙන් ලකුණු තැන

ලකුණු සටහන් කිරීම

තරගකරුවා	A	B	C	D	E
1 වටය ලබාගත් ලකුණු					
2 වටය ලබාගත් ලකුණු					
3 වටය ලබාගත් ලකුණු					
4 වටය ලබාගත් ලකුණු					
5 වටය ලබාගත් ලකුණු					
6 වටය ලබාගත් ලකුණු					
7 වටය ලබාගත් ලකුණු					
8 වටය ලබාගත් ලකුණු					
9 වටය ලබාගත් ලකුණු					
10 වටය ලබාගත් ලකුණු					
මුළු ලකුණු					

මුළු ලකුණු එකතුකර ජයග්‍රාහකයා තෝරාගන්න.

3.4 ඉලක්කම් ද්රේශකය

$$4 \ 5 \ 3 \rightarrow 4 + 5 + 3 = 12 \rightarrow 1 + 2 = 3$$

සංඛ්‍යාවක ඉලක්කම්වල අගයන්ගේ එකතුව තනි ඉලක්කමක් ලැබෙන තෙක් එකතු කිරීමෙන් ලැබෙන අගය එම සංඛ්‍යාවේ ඉලක්කම් ද්රේශකය ලෙස හැඳින්වේ.

- සංඛ්‍යාවක ඉලක්කම් ද්රේශකය 3න් බෙදෙයි නම් එම සංඛ්‍යාව 3න් ඉතිරි නැති ව බෙදෙයි.
- මෙම සංඛ්‍යා අතරින් 3න් ඉතිරි නැති ව බෙදෙන සංඛ්‍යා රවුම් කරන්න.

513, 2682, 483388, 12673

සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාව 4න් බෙදෙයි නම් එම සංඛ්‍යාව 4න් ඉතිරි නැති ව බෙදෙයි.

පහත දැක්වෙන සංඛ්‍යා අතරින් 4හි ගුණාකාර යටින් ඉරක් අදින්න.

3644, 7378, 37636, 86232

සංඛ්‍යාවක ඉලක්කම් දැරශකය 9 නම් එම සංඛ්‍යාව 9න් ඉතිරි නැති ව බෙදෙයි

9න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා යටින් ඉරක් අදින්න.


3105, 7154, 93654, 123456

සංඛ්‍යාවක අග ඉලක්කම 0 නම් එම සංඛ්‍යාව 10න් ඉතිරි නැති ව බෙදෙයි

සංඛ්‍යාවක අග ඉලක්කම 0 හෝ 5 නම් එම සංඛ්‍යාව 5න් ඉතිරි නැති ව බෙදෙයි

අභ්‍යාසය 3.1


(1) හිස්තැන් පුරවම්න් සංඛ්‍යා තොයන්න.



(2) එක් එක් නිවසට යන පාර සාධක ඇසුරීන් දක්වන්න.

ලදුහරණයක් ලෙස එක් මාර්ගයක් දක්වා ඇත.

එක් නිවසකට යාම සඳහා මාර්ග එකකට වඩා ඇති බව සලකන්න.




ଆଜାଦିମ - କ୍ଷାଦିକ ଗୁଣ୍ୟକାର

- (vi) සාධක එකක් පමණක් නිබෙන නිසා සංයුත සංඛ්‍යාවක් නොවේ. ()
- (vii) ඉරටිට සංඛ්‍යාවකි. ()
- (viii) ඔහු ම සංඛ්‍යාවක සාධකයකි. ()
- (xi) ඔහු ම සංඛ්‍යාවකින් ගුණ කළ විට පිළිතුර එම සංඛ්‍යාවම වේ. ()
- (x) ගණීත සංඛ්‍යා රටාවේ පළමුවන සාමාජිකයා වේ. ()
- (12) 2 නම් සංඛ්‍යාව පිළිබඳ පහත දැක්වෙන කරුණු හරි නම් ✓ ලකුණ ද වැරදි නම් ✗ ලකුණ ද ඉදිරියෙන් යොදන්න.
- (i) එක ම ඉරටිට පුරුමකයයි. ()
 - (ii) දෙවැනි පුරුමක සංඛ්‍යාවයි. ()
 - (iii) ඉරටිට සංඛ්‍යාවකි. ()
 - (iv) 2 හි ගුණාකාරයකි. ()
 - (v) සමවතුරසු සංඛ්‍යාවක් වේ. ()
 - (vi) ත්‍රිකෝණ සංඛ්‍යාවක් වේ. ()

4.0 හාග හා දුගම

පෙර පරීක්ෂණය - හාග

- (1)  රුපයේ අදුරු කළ කොටස මූල රුපයේ හාගයක් ලෙස දක්වන්න.

(2) හරය 12 වන සහ 5 ලවය වන හාගය ලියන්න.

(3) පහත දක්වා ඇති හාග අතරින් නියම හාග හා විෂම හාග තෝරා ලියන්න.

$$\frac{1}{2}, \quad \frac{5}{3}, \quad \frac{3}{4}, \quad 2$$

(4) $\frac{6}{8}$ ට තුළා හාගයක් ලියන්න.

(5) $\frac{8}{3}$ මිගු සංඛ්‍යාවක් ලෙස දක්වන්න.

(6) $\frac{5}{12} \dots \frac{6}{7}$ හිස්තැනට $>$, $<$ හෝ $=$ ලකුණ යොදන්න.

(7) එකතු කරන්න.

$$(i) \quad \frac{5}{7} + \frac{1}{7} \quad (ii) \quad \frac{1}{8} + \frac{1}{4} \quad (iii) \quad \frac{2}{3} + \frac{1}{4} \quad (iv) \quad 5\frac{1}{3} + 2\frac{2}{5}$$

(8) අඩු කරන්න.

$$(i) \quad \frac{5}{8} - \frac{1}{8} \quad (ii) \quad \frac{2}{3} - \frac{1}{6} \quad (iii) \quad \frac{2}{3} - \frac{1}{4} \quad (iv) \quad 3\frac{1}{3} - 1\frac{3}{4}$$

(9) ගුණ කරන්න.

$$(i) \quad \frac{1}{3} \times 4 \quad (ii) \quad \frac{3}{4} \times \frac{1}{3} \quad (iii) \quad 1\frac{2}{5} \times 2\frac{2}{5}$$

(10) ඔබන්න.

$$(i) \quad \frac{2}{3} \div 2 \quad (ii) \quad \frac{3}{8} \div 1\frac{1}{2} \quad (iii) \quad 3\frac{1}{5} \div 2\frac{2}{3}$$

(11) සුළු කරන්න.


$$\frac{2}{3} + \frac{2}{11} \quad \text{න්} \quad \left(\frac{2}{5} + \frac{1}{3} \right)$$

(12) නිමල් තමා ලග තිබූ මුදලින් $\frac{1}{3}$ ක් වියදම් කළේ ය. ඉතිරියෙන් $\frac{1}{4}$ ක් නැවත වියදම් කළ පසු රුපියල් 450 ක් ඉතිරි විය. මහු ලග කොපමණ මුදලක් තිබුණේ ද?

4.1 හාග හැඳින්වීම

ඒකකයකින් කොටස් හාග ලෙස හැඳින්වේ.


4.1.1 ක්‍රියාකාරකම



වෘත්තය සමානව බෙදා ඇති මූල කොටස් ගණන

පාට කර ඇති කොටස් ගණන


පාට කළ කොටස මූල්‍ය වෘත්තයෙන් භාගයක් ලෙස



වෘත්තය සමානව බෙදා ඇති මුළු කොටස් ගණන

පාට කර ඇති කොටස් ගණන

පාට කළ කොටස් ගණන මුළු වෘත්තයෙන් හාගයක් ලේසි



රුපය සමානව බෙදා ඇති මූල කොටස් ගණන

පාට කර ඇති කොටස් ගණන


පාට කළ කොටස් ගණන මුළු රුපයෙන් භාගයක් ලෙස



මුළු පළතුරු ගණන

ଓଡ଼ିଆ ପଲକ୍ଷୁରେ ଗଣନା

ඉදුතු පලතුරු ගණන මූල පලතුරු සංඛ්‍යාවෙන් භාගයක් ලෙස



මුළු ලමුන් ගණන
.....


గැහැනු ලමුන් ගණන
.....

പിരിമി ലൈൻ റെക്കാൾ


గැහැනු ලමුන් ගණන මූල ලමුන් ගණනින් භාගයක් ලෙස

4.1.2 ක්‍රියාකාරකම


රුපයේ පාට කළ කොටස දැක්වෙන හාගෙට යා කරන්න.




$$\frac{3}{8}$$




$$\frac{7}{9}$$




$$\frac{2}{4}$$



$$\frac{5}{9}$$



$$\frac{4}{8}$$



$$\frac{5}{6}$$

$\frac{2}{3}$	\leftarrow	ලවය
	\leftarrow	හරය

4.1.3 ක්‍රියාකාරකම

දී ඇති වගුවේ හරය සහ ලවය හඳුනාගෙන අදාළ හිස්තැන් සම්පූර්ණ කරන්න.

භාගය	හරය	ලවය
$\frac{1}{2}$	2	1
$\frac{3}{5}$	3
$\frac{7}{10}$	10
$\frac{5}{11}$
.....	9	6
.....	4	3

4.2 හාග වර්ග කිරීම

හරයට වඩා ලවය කුඩා වන
හාගවලට නීයම හාග
කියනවා.

$$\text{සදා} - \frac{3}{5}, \frac{1}{12}, \frac{5}{16}$$

පූර්ණ සංඛ්‍යා සහ නීයම හාග
එකතු වී මිශ්‍ර සංඛ්‍යා හැමේනවා.
සදා:

$$\text{සදා} - 1\frac{1}{3}, 2\frac{4}{5}, 10\frac{3}{4}$$

නීයම හාගයක ලවය 1 වන
විට ඒවා ඒකක හාග ලෙස
හඳුන්වනවා.


$$\text{සදා} : \frac{1}{5}, \frac{1}{10}, \frac{1}{25}$$

හරයට වඩා ලවය විශාල වන සහ හරය සහ
ලවය සමාන වන හාගවලට විෂම හාග ලෙස
හඳුන්වනවා.

$$\text{සදා} : \frac{5}{5}, \frac{7}{4}, \frac{22}{15}$$

4.3 තුලා හාග

සදුනිගේ උපන්දීන සාදයට සාදන ලද කේක් ගෙඩියකින් හරි අඩක් සමාන කොටස්වලට වෙන්කර ඇති ආකාර පහත දැක්වේ.



හාගයකට සමාන වන වෙනත් හාග තුලා හාග ලෙස හැඳින්වේ.

$$\begin{array}{ccc} \frac{1}{2} & \xrightarrow{\times 2} & \frac{2}{4} \\ & \xrightarrow{\times 2} & \xrightarrow{\times 2} \frac{4}{8} \\ & & \end{array} \qquad \begin{array}{ccc} \frac{4}{8} & \xrightarrow{\div 2} & \frac{2}{4} \\ & \div 2 & \xrightarrow{\div 2} \frac{1}{2} \\ & \div 2 & \end{array}$$

දී ඇති හාග සංඛ්‍යාවක ලවය සහ හරය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තුලා හාග ලබා ගත හැකිය.

දැනුමට

තුලා හාග නිවැරදි දැයි බැලීමට


$$\frac{1}{2} \cancel{\times} \frac{2}{4}$$

$$2 \times 2 = 1 \times 4$$

$$4 = 4$$

4.3.1 ක්‍රියාකාරකම

$\frac{2}{3}$ හාගයේ ලවය හා හරය දී ඇති එක් එක් සංඛ්‍යාවෙන් ගුණකර කුලුව හාග ලබාගන්න.



4.3.2 ක්‍රියාකාරකම

$\frac{24}{60}$ හාගේදී තුළු සහ ලවය දී ඇති එක් එක් සංඛ්‍යාවෙන් බෙදීමෙන් තුළු හාගේ ලබාගන්න.

i. $\frac{24 \div 2}{60 \div 2} \rightarrow = \frac{\dots}{30}$

ii. $\frac{24 \div 3}{60 \div 3} \rightarrow = \frac{\dots}{20}$





















iii. $\frac{24 \div 4}{60 \div 4} \rightarrow = \frac{6}{\dots}$

iv. $\frac{24 \div \dots}{60 \div \dots} \rightarrow = \frac{4}{\dots}$

v. $\frac{24 \div \dots}{60 \div \dots} \rightarrow = \frac{4}{\dots}$

4.3.4 ක්‍රියාකාරකම

මුළුන් දී ඇති හාගයට අදාළ තුලේ හාගය සහිත රුපයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය පාට කරන්න.

$\frac{1}{3}$	(A) 	(B) 	(C) 	(D) 
$\frac{2}{5}$	(A) 	(B) 	(C) 	(D) 
$\frac{1}{4}$	(A) 	(B) 	(C) 	(D) 
$\frac{3}{7}$	(A) 	(B) 	(C) 	(D) 
$\frac{3}{4}$	(A) 	(B) 	(C) 	(D) 

4.3.5 ස්මියාකාරකම

හිස්තැනට සුදුසු සංඛ්‍යාව ලියන්න.

i.	$\frac{1}{7} = \frac{\dots}{28}$	ii.	$\frac{5}{8} = \frac{\dots}{96}$
iii.	$\frac{2}{3} = \frac{\dots}{6}$	vii.	$\frac{3}{10} = \frac{6}{\dots}$
iv.	$\frac{1}{8} = \frac{\dots}{24}$	viii.	$\frac{3}{5} = \frac{18}{\dots}$
v.	$\frac{3}{5} = \frac{18}{\dots}$	ix.	$\frac{4}{6} = \frac{\dots}{42}$
vi.	$\frac{6}{14} = \frac{\dots}{140}$	x.	$\frac{2}{8} = \frac{20}{\dots}$


4.3.2 අභ්‍යාසය

පහත දැක්වෙන භාගවලට ක්‍රූල්‍ය භාග දෙක බැඟින් ලියන්න. එහි නිරවද්‍යතාව පරීක්ෂා කරන්න.

i.	$\frac{1}{2}$
ii.	$\frac{2}{7}$
iii.	$\frac{3}{5}$
iv.	$\frac{12}{36}$
v.	$\frac{3}{8}$
vi.	$\frac{20}{100}$

4.3.6 ක්‍රියාකාරකම

ගැළපෙන තුළේ හාග යා කරන්න.



4.3.2 අභ්‍යාසය

හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් පහත සඳහන් හාග සරල ම ආකාරයෙන් දක්වන්න.

$$\text{i. } \frac{4}{48} =$$

$$\text{vi. } \frac{6}{15} =$$

$$\text{ii. } \frac{10}{14} =$$

$$\text{vii. } \frac{4}{10} =$$

$$\text{iii. } \frac{8}{20} =$$

$$\text{viii. } \frac{8}{20} =$$

$$\text{iv. } \frac{3}{21} =$$

$$\text{ix. } \frac{16}{60} =$$



$$\text{v. } \frac{2}{6} =$$

$$\text{x. } \frac{15}{27} =$$

4.4 විෂම භාග

4.4.1 විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.

$\frac{7}{6}$ රුප සටහනක් ඇසුරින් තිරුපණය කළ විට



$$\frac{6}{6} = 1$$

$$\frac{6}{6} \text{ සහ } \frac{1}{6}$$

1 සහ $\frac{1}{6}$
1 $\frac{1}{6}$ ලෙස ලිවිය හැක ය.

$$\frac{7}{6} = 1\frac{1}{6}$$

රුප සටහන් ඇදීමෙන් තොරව විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට පත් කළ හැකි ය.

$$\frac{7}{6} = \underbrace{\frac{1}{6} + \frac{1}{6} + \frac{1}{6} + \frac{1}{6} + \frac{1}{6} + \frac{1}{6} + \frac{1}{6}}_1 + 1\frac{1}{6}$$

මෙය $7 \div 6$ ලෙස ද ලිවිය හැකි ය.

7 හි ; 6 ඒවා ; 1 ක් ද ඉතිරි 1 ක් ද වේ.



එය $7 \div 6 = 1$ ඉතිරි 1 සි

$$\frac{7}{6} \rightarrow 1\frac{1}{6}$$

4.4.1 ත්‍රියාකාරකම

පහත සඳහන් විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස ලියන්න.

$$\frac{7}{3} = \frac{3}{3} + \frac{3}{3} + \frac{1}{3}$$



4.4.2 ත්‍රියාකාරකම

පහත දැක්වෙන විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස ලියන්න.

i. $\frac{11}{3} =$

vi. $\frac{13}{6} =$

ii. $\frac{13}{5} =$

vii. $\frac{15}{2} =$

iii. $\frac{7}{3} =$

viii. $\frac{9}{9} =$

iv. $\frac{14}{9} =$

ix. $\frac{17}{4} =$

v. $\frac{9}{5} =$

x. $\frac{11}{8} =$

4.4.2 මිශ්‍ර සංඛ්‍යා විෂම හාග බවට පරිවර්තනය කිරීම

$$3\frac{1}{2} = \frac{2}{2} + \frac{2}{2} + \frac{2}{2} + \frac{1}{2} = \frac{7}{2}$$

මෙහි $\frac{1}{2}$ ඒවා 7 ක් තිබේ. එම නිසා $\frac{7}{2}$ ලෙස ලිවිය හැකි ය.

දෙනුමට :

$$3 = \frac{1}{2} = \frac{(2 \times 3) + 1}{2} = \frac{6 + 1}{2} = \frac{7}{2}$$

2, 3 න් ගුණකර
1 ක් එකතු කරන්න.


4.4.3 ක්‍රියාකාරකම

A කොටුවේ ඇති සංඛ්‍යාවලට ගැලපෙන විෂම හාගය B කොටුවෙන් තෝරා යා කරන්න.


A	B
$2\frac{2}{3}$	$\frac{17}{5}$
$5\frac{1}{4}$	$\frac{7}{3}$
$2\frac{5}{7}$	$\frac{11}{4}$
$3\frac{2}{5}$	$\frac{21}{4}$
$8\frac{3}{11}$	$\frac{19}{7}$
$2\frac{3}{4}$	$\frac{91}{11}$
$2\frac{1}{3}$	$\frac{8}{3}$

4.5


භාග සන්සන්දනය කිරීම



$$\frac{1}{2} > \frac{1}{3}$$




$$\frac{2}{3} < \frac{3}{4}$$




$$\frac{2}{3} = \frac{4}{6}$$

4.5.1 ත්‍රියාකාරකම


හිස්තැනට සූදුසු $>$, $<$, හෝ $=$ යොදන්න.




i. $\frac{1}{2} \dots \frac{3}{4}$




ii. $\frac{2}{4} \dots \frac{5}{8}$




iii. $\frac{1}{4} \dots \frac{1}{2}$






iv. $\frac{2}{6} \dots \frac{1}{4}$



v. $\frac{5}{6} \dots \frac{1}{3}$



vi. $\frac{3}{3} \dots \frac{6}{6}$



ලටයේ අගය සමාන වන හාග අතුරින්, හරයේ අගය විශාලම හාගය

කුඩාම හාගය වේ.

$$\frac{2}{5} > \frac{2}{7} > \frac{2}{9}$$

හාග දෙකක් සන්සන්දනයට පහසු කුමයක්.


$$\frac{3}{8} \text{ හා } \frac{2}{5}$$

$$\frac{3}{8} \cancel{>} \frac{2}{5}$$

$$3 \times 5 < 8 \times 2$$

$$15 < 16$$

$$\frac{3}{8} < \frac{2}{5}$$



හරයේ අගය සමාන හාග අතර ලටයේ විශාලත්වය වැඩිම හාගය විශාලම හාගය වේ.

$$\frac{1}{8} < \frac{3}{8} < \frac{5}{8}$$

15, 16ට වඩා කුඩා බැවින් 15 පිහිටි පැත්තේ වූ හාගය කුඩා හාගය වේ.

4.5.1 අභ්‍යාසය

පහත දක්වා ඇති සම්බන්ධතා නිවැරදි නම (✓) ද වැරදි නම (X) ලකුණ ද වරහන් කුළ යොදන්න.

i. $\frac{1}{2} < \frac{2}{3} \rightarrow (\dots)$

vi. $\frac{7}{13} < \frac{5}{13} \rightarrow (\dots)$

ii. $\frac{3}{8} < \frac{3}{4} \rightarrow (\dots)$

vii. $\frac{5}{12} > \frac{2}{7} \rightarrow (\dots)$

iii. $\frac{5}{7} > \frac{4}{6} \rightarrow (\dots)$

viii. $\frac{11}{15} < \frac{12}{13} \rightarrow (\dots)$

iv. $\frac{5}{12} > \frac{5}{7} \rightarrow (\dots)$

ix. $\frac{6}{7} > \frac{3}{5} \rightarrow (\dots)$

v. $\frac{6}{11} > \frac{5}{9} \rightarrow (\dots)$

x. $\frac{5}{8} < \frac{3}{14} \rightarrow (\dots)$

4.5.2 අභ්‍යාසය

දී ඇති කිත්තුර මතට ගැලපෙන $>$, $<$ හෝ $=$ සංකේතය යොදන්න.

$$(1) \quad \frac{2}{5} \dots \frac{1}{2}$$

$$(6) \quad \frac{1}{2} \dots \frac{7}{20}$$

$$(2) \quad \frac{5}{7} \dots \frac{3}{7}$$

$$(7) \quad \frac{4}{9} \dots \frac{5}{8}$$

$$(3) \quad \frac{5}{6} \dots \frac{7}{9}$$

$$(8) \quad \frac{3}{8} \dots \frac{1}{4}$$

$$(4) \quad \frac{3}{7} \dots \frac{11}{21}$$

$$(9) \quad \frac{1}{6} \dots \frac{2}{5}$$

$$(5) \quad \frac{1}{3} \dots \frac{1}{2}$$

$$(10) \quad \frac{5}{16} \dots \frac{7}{9}$$

4.5.3 අභ්‍යාසය

පහත දී ඇති භාග කාණ්ඩයන් ආරෝහණ පිළිවෙළට හා අවරෝහණ පිළිවෙළට සකස් කරන්න.

$$\text{i.} \quad \frac{1}{4}, \frac{1}{2}, \frac{1}{8}$$

$$\text{ii.} \quad \frac{1}{3}, \frac{1}{5}, \frac{1}{4}$$

$$\text{iii.} \quad \frac{7}{8}, \frac{2}{3}, \frac{3}{4}$$

4.5.2 ත්‍රියාකාරකම

පහත භාග කාණ්ඩ සකස් කර ඇති අනුපිළිවෙළ අනුව එවා යා කරන්න.

$$\text{i.} \quad \frac{1}{2}, \frac{1}{3}, \frac{1}{4}$$

ආරෝහණ

$$\text{ii.} \quad \frac{2}{5}, \frac{2}{4}, \frac{2}{3}$$

$$\text{iii.} \quad \frac{5}{8}, \frac{3}{7}, \frac{1}{3}$$



$$\text{iv.} \quad \frac{7}{12}, \frac{3}{5}, \frac{5}{6}$$

අවරෝහණ

$$\text{v.} \quad \frac{7}{8}, \frac{2}{5}, \frac{2}{9}$$

4.6 භාග එකතු කිරීම හා අඩු කිරීම

4.6.1 තරය සමාන භාග එකතු කිරීම



ලෙස අදුරු කර ඇති භාගය $\frac{3}{5}$



ලෙස අදුරු කර ඇති භාගය $\frac{1}{5}$


අදුරු කර ඇති මුළු භාගය $\frac{4}{5}$

$$\frac{1}{5} \text{ ඒවා } 3 \text{ ක්} + \frac{1}{5} \text{ ඒවා } 1 \text{ ක්} = \frac{1}{5} \text{ ඒවා } 4 \text{ ක්}$$

$$\frac{3}{5} + \frac{1}{5} = \frac{4}{5}$$

4.6.1 ක්‍රියාකාරකම


පහත දැක්වෙන එක් එක් රුපයේ අදුරු කර ඇති කොටස් අසුරින් හිස්තැන් සම්පූර්ණ කරන්න.



ලෙස අදුරු කළ භාගය =

ලෙස අදුරු කළ භාගය =


අදුරු කළ මුළු භාගය =



ලෙස අදුරු කළ භාගය =

ලෙස අදුරු කළ භාගය =


අදුරු කළ මුළු භාගය =



ලෙස අදුරු කළ භාගය =

ලෙස අදුරු කළ භාගය =

අදුරු කළ මුළු භාගය =



ලෙස අදුරු කළ භාගය =

ලෙස අදුරු කළ භාගය =

අදුරු කළ මුළු භාගය =

4.6.2 ක්‍රියාකාරකම

දී ඇති A කාණ්ඩයේ හාගවල ලේකුයට සමාන හාගය B කාණ්ඩයෙන් තෝරා යා කරන්න.

A

$$\frac{2}{7} + \frac{1}{7}$$

$$\frac{5}{12} + \frac{2}{12}$$

$$\frac{7}{16} + \frac{3}{16}$$

$$\frac{1}{9} + \frac{4}{9}$$

$$\frac{4}{14} + \frac{9}{14}$$

$$\frac{5}{16} + \frac{6}{16}$$

$$\frac{7}{12} + \frac{3}{12}$$

$$\frac{3}{14} + \frac{4}{14}$$

$$\frac{1}{12} + \frac{7}{12}$$

B

$$\frac{11}{16}$$

$$\frac{5}{9}$$

$$\frac{7}{12}$$

$$\frac{10}{16}$$

$$\frac{3}{7}$$

$$\frac{10}{12}$$

$$\frac{13}{14}$$


$$\frac{8}{12}$$

$$\frac{7}{14}$$

4.6.1 හිඩාව

හාග එකතු කරමින් බොමිනෝ හිඩාව කරමු.

දැපදෙස්



රුපයේ ආකාරයට සූප්‍රකෝණාසාකාර කාඩ්පත් 24ක් බ්‍රිස්ටල් ලෝඩ්වලින් සකස් කරගන්න. එම කාඩ්පත්වල පහත ආකාරයටම හාග සටහන් කරන්න.

$$\frac{11}{18} \quad \frac{1}{3} + \frac{1}{3}$$

$$\frac{5}{6} \quad \frac{6}{12} + \frac{1}{12}$$

$$\frac{7}{15} \quad \frac{4}{9} + \frac{1}{9}$$

$$\frac{3}{6} \quad \frac{4}{9} + \frac{3}{9}$$

$$\frac{10}{13} \quad \frac{1}{5} + \frac{3}{5}$$

$$\frac{2}{3} \quad \frac{1}{5} + \frac{2}{5}$$

$$\frac{7}{12} \quad \frac{5}{16} + \frac{4}{16}$$

$$\frac{5}{9} \quad \frac{7}{20} + \frac{4}{20}$$

$$\frac{7}{9} \quad \frac{7}{16} + \frac{6}{16}$$

$$\frac{4}{5} \quad \frac{2}{7} + \frac{4}{7}$$

$$\frac{3}{5} \quad \frac{3}{7} + \frac{2}{7}$$

$$\frac{9}{16} \quad \frac{5}{13} + \frac{2}{13}$$

$$\frac{11}{20} \quad \frac{2}{25} + \frac{9}{25}$$

$$\frac{13}{16} \quad \frac{5}{14} + \frac{3}{14}$$

$$\frac{6}{7} \quad \frac{2}{8} + \frac{3}{8}$$

$$\frac{5}{7} \quad \frac{1}{6} + \frac{4}{6}$$

$$\frac{7}{13} \quad \frac{4}{15} + \frac{3}{15}$$

$$\frac{11}{25} \quad \frac{2}{6} + \frac{1}{6}$$

$$\frac{8}{14} \quad \frac{9}{13} + \frac{1}{13}$$

$$\frac{5}{8} \quad \frac{12}{25} + \frac{7}{25}$$

$$\frac{10}{19} \quad \frac{7}{18} + \frac{4}{18}$$

$$\frac{11}{15} \quad \frac{3}{19} + \frac{7}{19}$$

$$\frac{5}{17} \quad \frac{3}{15} + \frac{8}{15}$$

$$\frac{19}{25} \quad \frac{3}{17} + \frac{2}{17}$$

ශ්‍රීඛාව කිරීමට උපදෙස් :

- සිසුන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ඉහත කාචිපත් 24 හොඳින් මිශ්‍රකර සමස් බෙදා ගන්න.
- ආරම්භක ක්‍රිඩකයා කාචිපතක් පලමුව මේසය මතට හෙලන්න.
- එහි ඇති භාග දෙකෙහි එක්සය පිළිතුර ලෙස ඇති කාචිපත හිමි තැනැත්තා එම කාචිපත මේසය මත පලමු කාචිපතම ඉදිරියෙන් රුපයේ ආකාරයට තබන්න.

$$\begin{array}{|c|c|} \hline 3 & 3 + 2 \\ \hline 5 & 7 \quad 7 \\ \hline \end{array} \quad \begin{array}{|c|c|} \hline 5 & 3 + 1 \\ \hline 7 & 8 \quad 8 \\ \hline \end{array} \quad \begin{array}{|c|c|} \hline 4 & 5 + 3 \\ \hline 8 & 11 \quad 11 \\ \hline \end{array}$$











පලමුව තැබූ
කාචිපත

දෙවැනිව
තැබූ කාචිපත

- ඉහත ආකාරයට දෙවන කාචිපතෙහි ඇති භාග දෙකෙහි එක්සය ඇති කාචිපත් ර්ලගට ආදි ලෙස ක්‍රිඩාවේ යෙදෙන්න.
- කාචිපත් සම්පූර්ණව තැබූමෙන් රවුමක් සඳිය හැකි දැයි බලන්න.

4.6.1 අභ්‍යාසය

පහත දැක්වෙන කරාදී තුළනය කරන්න.



4.6.2 හරය සමාන භාග අඩු කිරීම

$$\frac{5}{7} - \frac{2}{7} = \frac{3}{7}$$

$$\frac{1}{7} \text{ ඒවා } 5 \text{ ක් } - \frac{1}{7} \text{ ඒවා } 2 \text{ ක් } = \frac{1}{7} \text{ ඒවා } 3 \text{ ක්}$$

හරය සමාන භාග අඩු කිරීමේදී ලටය පමණක් අඩුකර එම හරයම යොදනු ලැබේ.

4.6.3 ක්‍රියාකාරකම

පහත සඳහන් භාගවල අන්තරයට ගැලපෙන භාගය රවුම තුළින් තෝරා ඉදිරියෙන් ලියන්න.

(1) $\frac{7}{8} - \frac{3}{8} = \dots\dots\dots$

(2) $\frac{6}{7} - \frac{3}{7} = \dots\dots\dots$

(3) $\frac{8}{12} - \frac{5}{12} = \dots\dots\dots$

(4) $\frac{10}{20} - \frac{7}{20} = \dots\dots\dots$

(5) $\frac{9}{15} - \frac{7}{15} = \dots\dots\dots$


(6) $\frac{3}{7} - \frac{1}{7} = \dots\dots\dots$

(7) $\frac{5}{6} - \frac{4}{6} = \dots\dots\dots$

(8) $\frac{9}{12} - \frac{2}{12} = \dots\dots\dots$

(9) $\frac{16}{20} - \frac{3}{20} = \dots\dots\dots$

(10) $\frac{5}{8} - \frac{2}{8} = \dots\dots\dots$



4.6.4 തീയാകാരകമ

A തീരയേ കോംപ്ലക്ഷം ചുമാന് B തീരയേ കോംപ്ലക്ഷം യാ കരന്നു.

A തീരയ

B തീരയ

(i)

$$\frac{3}{8} + \frac{1}{2}$$

(ii)

$$\frac{5}{14} + \frac{3}{7}$$

(iii)

$$\frac{3}{5} + \frac{3}{10}$$

(iv)

$$\frac{1}{3} + \frac{5}{12}$$

(v)

$$\frac{1}{6} + \frac{7}{18}$$

$$\frac{4}{12} + \frac{5}{12} = \frac{9}{12}$$

$$\frac{3}{8} + \frac{4}{8} = \frac{7}{8}$$

$$\frac{5}{14} + \frac{6}{14} = \frac{11}{14}$$

$$\frac{3}{18} + \frac{7}{18} = \frac{10}{18}$$

$$\frac{6}{19} + \frac{3}{10} = \frac{9}{10}$$

4.6.5 ක්‍රියාකාරකම

හිස්තැන් හිස්තැන් සම්ඳුරුණ කරන්න.

i. $\frac{2}{5} + \frac{3}{20} = \frac{\dots}{20} + \frac{3}{20} = \frac{\dots}{20}$

ii. $\frac{4}{27} + \frac{\dots}{9} = \frac{4}{27} + \frac{15}{27} = \frac{\dots}{27}$

iii. $\frac{7}{15} + \frac{1}{3} = \frac{7}{15} + \frac{5}{15} = \frac{12}{\dots}$

iv. $\frac{3}{8} + \frac{3}{32} = \frac{12}{\dots} + \frac{3}{32} = \dots$

v. $\frac{3}{7} + \frac{4}{\dots} = \frac{\dots}{35} + \frac{20}{\dots} = \dots$

4.6.2 අනුවාසය

තුළුස හාග ලිලීමෙන් හරය එක සමාන හාග බවට හරවා එකතු කරන්න.

i. $\frac{1}{3} + \frac{2}{5}$

ii. $\frac{3}{4} + \frac{1}{7}$

iii. $\frac{1}{6} + \frac{1}{7}$

iv. $\frac{4}{9} + \frac{1}{2}$

v. $\frac{3}{8} + \frac{4}{7}$

4.6.4 അസമാന ഹര സഹിത ഖാഗ അല്ലെങ്കിൽ

ഗൈഡ് പേജ് തിലും ഖാഗ

$$\begin{aligned}
 & \frac{2}{5} + \frac{7}{30} \\
 & = \frac{12}{30} + \frac{7}{30} \quad (\text{പൊയി ഹരയകൾ ഗൈഡ് തിലും}) \\
 & = \frac{5}{30} \quad (\text{ലോറ സഹ ഹരയ } 5\text{നും ഒരു ഭാഗം}) \\
 & = \frac{1}{6}
 \end{aligned}$$

4.6.6 ത്രിയാകാരകമാ

ഹിസ്റ്റൈൻ പ്രവർത്തനം.

$$\begin{aligned}
 \text{i.} \quad & \frac{5}{8} - \frac{1}{4} = \frac{5}{8} - \frac{2}{8} = \frac{3}{8} \\
 \text{ii.} \quad & \frac{3}{4} - \frac{3}{8} = \frac{6}{8} - \frac{3}{8} = \frac{3}{8} \\
 \text{iii.} \quad & \frac{12}{21} - \frac{1}{3} = \frac{12}{21} - \frac{7}{21} = \frac{5}{21} \\
 \text{iv.} \quad & \frac{2}{3} - \frac{2}{5} = \frac{10}{15} - \frac{6}{15} = \frac{4}{15} \\
 \text{v.} \quad & \frac{3}{4} - \frac{2}{3} = \frac{9}{12} - \frac{8}{12} = \frac{1}{12}
 \end{aligned}$$

4.6.3 അഖാഖായ

ഹരയ സമാന ഖാഗ ചേരുമെന്ന് അഖാഖായ അല്ലെങ്കിൽ കരണ്ടാണ്.

$$\begin{array}{lll}
 \text{i.} \quad & \frac{2}{3} - \frac{1}{4} & \text{ii.} \quad \frac{4}{5} - \frac{1}{3} \\
 & & \text{iii.} \quad \frac{7}{8} - \frac{4}{7} \\
 \text{iv.} \quad & \frac{7}{9} - \frac{1}{4} & \text{v.} \quad \frac{8}{11} - \frac{1}{5}
 \end{array}$$

4.6.5 පූර්ණ සංඛ්‍යාවකින් හාගයක් අඩු කිරීම

සදා : 1

$$\begin{aligned}
 & 3 - \frac{2}{5} \\
 &= \frac{3}{1} - \frac{2}{5} \quad (\text{හාග බවට හැරවීම}) \\
 &= \frac{15}{5} - \frac{2}{5} \quad (\text{සමාන හරයකට ගෙන ඒම}) \\
 &= \frac{13}{5} \\
 &= 2\frac{3}{5}
 \end{aligned}$$

සදා : 2

$$\begin{aligned}
 & 4 - 1\frac{2}{3} \\
 &= 3 - \frac{2}{3} \quad (4 න් 1 ක් අඩු කිරීම) \\
 &= \frac{3}{1} - \frac{2}{3} \quad (\text{හාග බවට හැරවීම}) \\
 &= \frac{9}{3} - \frac{2}{3} \quad (\text{සමාන හරයකට ගෙනාල්ම}) \\
 &= \frac{7}{3} \\
 &= 2\frac{1}{3}
 \end{aligned}$$

4.6.7 തീയാകാരകമ

പിങ്ക് നേൻ് സമിളർഷ കരന്ന്.

$$\text{i. } 5 - \frac{9}{12} = \frac{5}{...} - \frac{9}{12} = \frac{60}{12} - \frac{9}{12} = \frac{...}{12} = 4 \frac{...}{12}$$

$$\text{ii. } 3 - \frac{2}{7} = \frac{3}{...} - \frac{2}{7} = \frac{21}{7} - \frac{2}{7} = \frac{...}{7} = ... \frac{5}{7}$$

$$\text{iii. } 2 - \frac{2}{9} = \frac{2}{...} - \frac{2}{9} = \frac{22}{...} - \frac{2}{9} = \frac{...}{...} = 1 \frac{...}{...}$$

$$\text{iv. } 10 - 3 \frac{5}{6} = 7 - \frac{5}{6} = \frac{7}{...} - \frac{5}{6} = \frac{...}{6} - \frac{5}{6} = \frac{...}{6} = ... \frac{1}{...}$$

$$\text{v. } 9 - 4 \frac{7}{9} = ... - \frac{7}{9} = \frac{...}{9} - \frac{7}{9} = \frac{...}{9} = 4 \frac{...}{...}$$

4.6.4 അഖണ്ഡയ

അവി കരന്ന്.

$$\text{i. } 12 - \frac{5}{9}$$

$$\text{ii. } 4 - \frac{7}{8}$$

$$\text{iii. } 6 - \frac{5}{7}$$

$$\text{iv. } 11 - 9 \frac{2}{3}$$

$$\text{v. } 5 - 2 \frac{5}{6}$$

$$\text{vi. } 9 - 5 \frac{10}{11}$$

$$\text{vii. } 4 - \frac{6}{7}$$

$$\text{viii. } 3 - 1 \frac{2}{5}$$

$$\text{ix. } 4 - 2 \frac{13}{15}$$

4.6.6 මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීම

සේව : 1

$$\begin{aligned} & 2\frac{1}{3} + 1\frac{1}{3} \\ & = 2 + 1 + \frac{1}{3} + \frac{1}{3} = 3 + \frac{2}{3} = 3\frac{2}{3} \\ & \therefore 2\frac{1}{3} + 1\frac{1}{3} = 3\frac{2}{3} \end{aligned}$$

වෙළ 2

$$\begin{aligned} & 5\frac{5}{12} + 3\frac{1}{12} \\ & = 5 + 3 + \frac{5}{12} + \frac{1}{12} \quad \text{මුද්‍රණ ත්‍රයෝගී වූ ඇත්තා නොවා} \\ & = 8 + \frac{5}{12} + \frac{1}{12} \\ & = 8\frac{6}{12} \quad \text{නැත්තා නොවා} \\ & = 8\frac{1}{2} \\ & = 2\frac{1}{3} \end{aligned}$$

වෙළ (3

$$\begin{aligned} & 2\frac{2}{3} - 1\frac{1}{3} \\ & = 2 + 1 + \frac{2}{3} + \frac{1}{3} \\ & = 1\frac{1}{3} \end{aligned}$$

සංඛ්‍යාව : 4

$$\begin{aligned}
 & 7\frac{1}{3} - 5\frac{1}{2} \\
 &= 2\frac{1}{3} + \frac{1}{2} \quad (\text{පූර්ණ සංඛ්‍යා අඩු කිරීම}) \\
 &= \frac{7}{3} - \frac{1}{2} \quad (\text{ } 2\frac{1}{3} \text{ විෂම හාගයට හැරවීම - } 2 \text{ හි } \frac{1}{3} \text{ ඒවා } 6 + \frac{1}{3} = \frac{1}{3} \text{ ඒවා } 7 = \frac{7}{3}) \\
 &= \frac{14}{6} - \frac{3}{6} \quad (\text{ සමාන හරයකට ගෙන ඒම }) \\
 &= \frac{11}{6} \\
 &= 1\frac{5}{6}
 \end{aligned}$$

4.6.8 ක්‍රියාකාරකම

හිස්තැන් සම්පූර්ණ කරන්න.

i.

$$1\frac{1}{5} + 2\frac{3}{5} = \dots + 2 + \frac{1}{5} + \dots = 3 + \frac{1}{5} + \frac{3}{5} = \dots \frac{\dots}{5}$$

ii.

$$5\frac{2}{3} - 4\frac{1}{6} = 5 - \dots + \frac{2}{3} - \dots = 1 + \frac{2}{3} - \frac{1}{6} = 1 \frac{\dots}{6} - \frac{1}{6} = 1 \frac{\dots}{6}$$

iii.

$$4\frac{7}{9} - 2\frac{5}{9} = 4 - 2 + \frac{7}{9} - \frac{5}{9} = \dots + \frac{\dots}{9} = \dots \frac{\dots}{9}$$

iv.

$$6\frac{1}{12} - 3\frac{7}{12} = \dots - \dots + \frac{1}{12} - \frac{7}{12} = 3\frac{1}{12} - \frac{7}{12} = \frac{37}{12} - \frac{7}{12} = \frac{\dots}{12} = 2\frac{6}{12} = 2\frac{1}{12}$$

v.

$$5\frac{2}{3} - 4\frac{1}{6} = 5 - \dots + \frac{2}{3} - \dots = 1 + \frac{2}{3} - \frac{1}{6} = 1\frac{\dots}{6} - \frac{1}{6} = 1\frac{\dots}{6}$$

4.6.5 അഹാഃഡയ

സ്ഥലി കരന്നു.

i. $3\frac{3}{4} - 2\frac{1}{2}$

ii. $8\frac{5}{9} + 3\frac{1}{2}$

iii. $3\frac{5}{7} - 1\frac{1}{2}$

iv. $3\frac{9}{11} - 2\frac{1}{3}$

v. $7\frac{2}{3} - 5\frac{1}{4}$

vi. $1\frac{5}{8} + \frac{2}{5} - 4\frac{5}{6}$

vii. $5\frac{2}{3} + 1\frac{3}{4} - 4\frac{5}{6}$

viii. $5\frac{1}{2} + 3\frac{1}{4} - 4\frac{1}{6}$

ix. $3\frac{5}{7} + 2\frac{1}{3} - 4\frac{2}{3}$

x. $2\frac{2}{3} - 1\frac{1}{2} + 2\frac{1}{4}$

4.7 ഖാഗ ഗുണ കിരീമ

4.7.1 ഖാഗക്ക് ഭൂരണ സംബന്ധവക്കിന് ഗുണ കിരീമ .

സിംഗ് : 1

$$\frac{1}{2} \times 5 = \text{ } \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) + \text{ } \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) + \text{ } \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) + \text{ } \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) + \text{ } \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) = \text{ } \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) \left(\begin{array}{c} \text{---} \\ | \\ \text{---} \end{array} \right) = 2\frac{1}{2}$$

$$\therefore \frac{1}{2} \times 5 = \frac{5}{2} = 2\frac{1}{2}$$

സിംഗ് : 2

$$8 \times \frac{1}{3} = \frac{8}{3} = 2\frac{2}{3}$$


4.7.1 അഹാഃഡയ

(I) $\frac{1}{3} \times 4$ (II) $\frac{1}{8} \times 3$ (III) $\frac{1}{4} \times 7$ (IV) $\frac{2}{5} \times 3$ (V) $\frac{7}{12} \times 6$

4.7.2 හාගයක් හාගයකින් ගුණ කිරීම

සඳු : 1


$$\frac{1}{3} \times \frac{1}{2} = \left[\frac{1}{3} \text{ න් } \frac{1}{2} \right]$$



$$\frac{1}{3}$$

$= \frac{1 \times 1}{3 \times 2}$ (ලවදේ සංඛ්‍යා වෙනමත් හරදේ සංඛ්‍යා වෙනමත් ගුණ කරන්න)

$$= \frac{1}{6}$$



$$\frac{1}{3} \text{ න් } \frac{1}{2}$$



$$\frac{1}{6}$$

සඳු : 2

$$\frac{1}{4} \times \frac{3}{5} = \frac{1 \times 3}{4 \times 5} = \frac{3}{20}$$

4.7.1 ସ୍ତରୀୟକାରକମ

ଶିଖେତେ ପ୍ରିୟତମନ.

$$\text{i. } \frac{1}{3} \times \frac{3}{8} = \frac{1}{\mathcal{B}_1} \times \frac{\mathcal{B}^1}{8} = \frac{1 \times \dots}{3 \times 8} = \dots$$

$$\text{ii. } \frac{3}{4} \times \frac{2}{11} = \frac{3}{\mathcal{A}_2} \times \frac{\mathcal{A}^1}{11} = \frac{3 \times 1}{2 \times 11} = \frac{3}{\dots}$$

$$\text{iii. } \frac{2}{3} \times \frac{4}{15} = \frac{2 \times \dots}{3 \times \dots} = \dots$$

$$\text{iv. } \frac{2}{7} \times \frac{3}{8} = \frac{\mathcal{A}^1}{7} \times \frac{3}{\mathcal{B}_4} = \frac{1 \times \dots}{7 \times \dots} = \frac{\dots}{28}$$

$$\text{v. } \frac{5}{8} \times \frac{4}{15} = \frac{\mathcal{B}^1}{8_2} \times \frac{\mathcal{A}^1}{15_3} = \frac{1 \times \dots}{2 \times 3} = \dots$$

4.7.2 ଅନୁଯାୟୀ

ଗୁଣ କରନ୍ତିନା.

$$\text{i. } \frac{1}{2} \times \frac{4}{5}$$

$$\text{ii. } \frac{2}{3} \times \frac{1}{4}$$

$$\text{iii. } \frac{4}{5} \times \frac{5}{8}$$

$$\text{iv. } \frac{7}{8} \times \frac{9}{14}$$

$$\text{v. } \frac{3}{5} \times \frac{10}{13}$$

$$\text{vi. } \frac{7}{9} \times \frac{5}{21}$$

$$\text{vii. } \frac{7}{12} \times \frac{9}{14} \times \frac{2}{3}$$

$$\text{viii. } \frac{22}{35} \times \frac{2}{3} \times \frac{7}{11}$$

$$\text{ix. } \frac{3}{4} \times \frac{7}{12} \times \frac{5}{14}$$

4.7.3 ಸಂಖ್ಯಾವರ್ಕಿನ್ ಗುಣ ಕೀರಿತ

ಉದ್ದೇಶ: 1
$$\begin{aligned} & \frac{2}{3} \times 3\frac{1}{5} \\ &= \frac{2}{3} \times \frac{16}{5} \\ &= \frac{32}{15} \\ &= 2\frac{2}{15} \end{aligned} \quad \left. \begin{array}{l} \text{ಅಲ್ಲಿವ ಮಿಗ್ರ ಸಂಖ್ಯಾವ ವಿಶ್ಲಭ ಸಾಗಯಕೆ ಬಳವ ಹರವನ್ನನ) } \\ \left. \begin{array}{l} \frac{1}{5} = \frac{3 \times 5 + 1}{5} = \frac{16}{5} \end{array} \right. \end{array} \right\}$$

ಉದ್ದೇಶ: 2
$$\begin{aligned} & 2\frac{4}{5} \times 3\frac{4}{7} \\ &= \frac{14}{5} \times \frac{25}{7} \\ &= \frac{2 \times 5}{1 \times 1} \\ &= \frac{10}{1} = 10 \end{aligned} \quad \left. \begin{array}{l} \text{ಒಡಕಮ ವಿಶ್ಲಭ ಸಾಗವಲ್ಲಿ ಹರವನ್ನನ.) } \\ \left. \begin{array}{l} \frac{4}{5} = \frac{2 \times 5 + 4}{5} = \frac{14}{5} \\ \frac{4}{7} = \frac{3 \times 7 + 4}{7} = \frac{25}{7} \end{array} \right. \end{array} \right\}$$

4.7.3 ಅಧಿಕಾರಿ

i.	$\frac{2}{7} \times 3\frac{1}{5}$	ii.	$\frac{5}{9} \times 2\frac{1}{3}$	iii.	$2\frac{5}{6} \times \frac{6}{11}$
iv.	$3\frac{7}{8} \times 5\frac{1}{3}$	v.	$6\frac{3}{4} \times 2\frac{2}{7}$	vi.	$5\frac{1}{3} \times 4\frac{1}{2}$
vii.	$2\frac{4}{5} \times 3\frac{1}{7}$	viii.	$3\frac{1}{6} \times 1\frac{1}{5}$	ix.	$2\frac{3}{5} \times 3\frac{1}{3}$
x.	$4\frac{4}{9} \times 3\frac{3}{5}$				

4.8 හාග බෙදීම

සඳු : 1

$$\frac{5}{6} \div 5$$

$$= \frac{\frac{1}{5} \times 1}{6 \times \frac{1}{5}} \quad (5 හි පරස්පරය වන \frac{1}{5} න් ගුණ කිරීම)$$

$$= \frac{1}{6}$$

සඳු : 2 $\frac{4}{7} \div 1 \frac{1}{2}$ (පළමුව මිශ්‍ර සංඛ්‍යාව විෂය හාගයක් බට්ට හරවන්න)

$$\begin{aligned} &= \frac{4}{7} \div \frac{3}{2} & 1\frac{1}{2} = \frac{1 \times 2 + 1}{2} = \frac{3}{2} \\ &= \frac{4}{7} \times \frac{2}{3} & (\frac{3}{2} හි පරස්පරය වන \frac{2}{3} න් ගුණ කිරීම) \\ &= \frac{8}{21} \end{aligned}$$

සඳු : 3 $3\frac{3}{4} \div 2\frac{1}{5}$ (මිශ්‍ර සංඛ්‍යා විෂම හාගවලට හරවන්න)

$$\begin{aligned} &= \frac{15}{4} \div \frac{11}{5} & \left(3\frac{3}{4} = \frac{(3 \times 4) + 3}{4} = \frac{15}{4}; 2\frac{1}{5} = \frac{(2 \times 5) + 1}{5} = \frac{11}{5} \right) \\ &= \frac{15}{4} \times \frac{5}{11} & (\frac{11}{5} හි පරස්පරය වන \frac{5}{11} න් ගුණ කිරීම) \\ &= \frac{75}{44} = 1\frac{31}{44} \end{aligned}$$

$$\begin{aligned} \text{සඳු : 4} \quad &3\frac{1}{2} \div 1\frac{3}{4} \\ &= \frac{7}{2} \div \frac{7}{4} \\ &= \frac{7}{2} \times \frac{4}{7} \\ &= 2 \end{aligned}$$

4.8.1 തീയാകാരകമ

ഹിസ്റ്റൈന് പ്രവർത്തനം.

$$\text{i. } \frac{4}{7} \div \frac{5}{6} = \frac{4}{7} \times \frac{6}{5} = \frac{\dots}{35}$$

$$\text{ii. } \frac{7}{9} \div 5\frac{1}{2} = \frac{7}{9} \div \frac{11}{2} = \frac{7}{9} \times \frac{2}{11} = \frac{\dots}{99}$$

$$\text{iii. } 2\frac{2}{3} \div 5\frac{1}{4} = \frac{8}{3} \div \frac{21}{4} = \frac{8}{3} \times \frac{4}{21} = \frac{\dots}{\dots} = \frac{\dots}{\dots}$$

$$\text{iv. } \frac{7}{8} \div \frac{2}{3} = \frac{7}{8} \dots \frac{2}{\dots} = \frac{\dots}{\dots} = 1\frac{\dots}{16}$$

$$\text{v. } \frac{3}{11} \div 2\frac{1}{3} = \frac{3}{11} \div \frac{7}{3} = \frac{3}{11} \times \frac{3}{7} = \frac{\dots}{\dots}$$

4.8.1 അഭാജ്യങ്ങൾ

$$\text{i. } \frac{7}{9} \div \frac{2}{7}$$

$$\text{ii. } \frac{3}{4} \div 1\frac{2}{5}$$

$$\text{iii. } \frac{13}{15} \div 3\frac{1}{4}$$

$$\text{iv. } \frac{7}{15} \div 3\frac{1}{2}$$

$$\text{v. } \frac{7}{8} \div 2\frac{1}{3}$$

$$\text{vi. } 7\frac{1}{3} \div 1\frac{3}{8}$$

$$\text{vii. } 5\frac{1}{4} \div 2\frac{1}{3}$$

$$\text{viii. } 3\frac{1}{9} \div 2\frac{2}{13}$$

$$\text{ix. } 5\frac{5}{6} \div 3\frac{1}{2}$$

$$\text{x. } 4\frac{4}{7} \div 2\frac{2}{3}$$

4.9 ගණිත කරම කිහිපයක් එකවර යෙදී ඇති විට සූල් කිරීමේ අනුපිළිවෙළ.

1. වරහන් ඉවත් කිරීම
2. 'න්' යෙදුණු අවස්ථා සූල් කිරීම
3. බෙදීම
4. ගුණ කිරීම
5. එකතු කිරීම හා අඩු කිරීම

$$\text{සදා (1)} : \left(\frac{3}{4} + \frac{2}{3} \right) \text{න් } \frac{1}{5} \div \frac{1}{2} + \frac{3}{5}$$

(1) පියවර : වරහන තුළ ඇති කොටස සූල් කිරීම

$$\begin{aligned} & \left(\frac{9}{12} + \frac{8}{12} \right) \text{න් } \frac{1}{5} \div \frac{1}{2} + \frac{3}{5} \\ & \frac{17}{12} \text{න් } \frac{1}{5} \div \frac{1}{2} + \frac{3}{5} \end{aligned}$$

(2) පියවර : 'න්' අඩු ගුණ කොටසන් සූල් කිරීම

$$\frac{17}{12} \times \frac{1}{5} \div \frac{1}{2} + \frac{3}{5}$$

(3) පියවර : බෙදීම අඩු පියවර

$$\cancel{\frac{17}{12}}_6 \times \frac{1}{5} \times \cancel{\frac{2^1}{1}} + \frac{3}{5}$$

(4) පියවර එකතු කිරීම හෝ අඩු කිරීම

$$\frac{17}{30} + \frac{18}{30} = \frac{35}{30} = 1 \frac{5^1}{30_6} = 1 \frac{1}{6}$$

4.9.1 തീയാകാരകമ

ഹിസ്തൈന് പ്രവർത്തനം.

$$\begin{aligned}
 1. \quad & \frac{4}{5} \text{ ദശാഭ്യർപ്പണം } \frac{1}{2} + \frac{5}{7} \\
 & = \frac{4}{5} \dots \frac{1}{2} + \frac{5}{7} \\
 & = \frac{4}{\dots} + \frac{5}{7} \\
 & = \frac{28}{\dots} + \frac{50}{70} \\
 & = \frac{\dots}{\dots} = 1 \frac{\dots}{70}
 \end{aligned}$$

$$\begin{aligned}
 2. \quad & \left(1\frac{2}{3} + \frac{1}{4}\right) \times \frac{4}{5} \text{ ദശാഭ്യർപ്പണം } \frac{1}{3} \\
 & = \left(\frac{5}{3} + \frac{1}{4}\right) \times \frac{4}{5} \text{ ദശാഭ്യർപ്പണം } \frac{1}{3} \\
 & = \left(\frac{\dots}{12} + \frac{\dots}{12}\right) \times \frac{4}{5} \text{ ദശാഭ്യർപ്പണം } \frac{1}{3} \\
 & = \frac{\dots}{12} \times \frac{4^1}{5} \times \frac{1}{3} \\
 & = \frac{\dots}{12} \times \frac{4}{5} \times \frac{1}{3} \\
 & = \frac{\dots}{\dots}
 \end{aligned}$$

$$\begin{aligned}
 3. \quad & \left(6\frac{1}{4} - 2\frac{2}{3}\right) \text{ ദശാഭ്യർപ്പണം } 1\frac{1}{3} \\
 & = \left(\frac{25}{4} - \frac{\dots}{3}\right) \text{ ദശാഭ്യർപ്പണം } 1\frac{1}{3} \\
 & = \left(\frac{\dots}{12} - \frac{\dots}{12}\right) \text{ ദശാഭ്യർപ്പണം } 1\frac{1}{3} \\
 & = \frac{\dots}{12} \times \frac{4}{3} \\
 & = \frac{\dots}{12} \times \frac{4}{\dots} \\
 & = \frac{\dots}{\dots} = 4 \frac{\dots}{\dots}
 \end{aligned}$$

4.9.1 അഖണ്ഡാംഗങ്ങൾ

സ്ഥലം കരണ്ട്. i. $\frac{3}{5} \div \frac{1}{5}$ ദശാഭ്യർപ്പണം $\frac{2}{3}$	ii. $\left(\frac{5}{8} + \frac{1}{2}\right)$ ദശാഭ്യർപ്പണം $\frac{2}{3} - \frac{1}{4}$
iii. $8 \text{ ദശാഭ്യർപ്പണം } \left(2\frac{1}{3} - 1\frac{4}{5}\right)$	iv. $\frac{2}{3} + \frac{4}{5} \times \frac{1}{4}$
v. $\frac{6}{7} \text{ ദശാഭ്യർപ്പണം } \frac{1}{6} + \frac{3}{5}$	

4.10 හාග ආශ්‍රිත ගැටලු

ලදා : ඉඩමකින් $\frac{2}{5}$ ක වටිනාකම රු. 20 000කි. ඉඩමේ වටිනාකම සෞයන්න.

$$\text{ඉඩමෙන් } \frac{2}{5} \text{ ක වටිනාකම} = \text{රු. } 20 \text{ } 000$$


$$\text{ඉඩමෙන් } \frac{1}{5} \text{ ක වටිනාකම} = \text{රු. } 20 \text{ } 000 \div 2 = \text{රු. } 10 \text{ } 000$$

$$\text{ඉඩමේ වටිනාකම} = \text{රු. } 10 \text{ } 000 \times 5 = \text{රු. } 50 \text{ } 000$$

4.10.1 අහ්‍යාසය

- i. වැංකියකින් අඩක් ජලය ඇත. ජලය ලිටර 50 ක් ඉවත් කළ පසු වැංකියෙන් ජලය $\frac{3}{8}$ ක ජලය ප්‍රමාණයක් ඉතිරිව ඇත.
 - (a) ඉවත් කළේ වැංකියෙන් කුමන හායක් ද?
 - (b) ආරම්භයේදී වැංකියේ තිබූ ජල ප්‍රමාණය සෞයන්න.
- ii. ඉඩමකින් $\frac{4}{7}$ ක් නිමල්ට අයිතිය. නිමල් තම කොටසින් $\frac{1}{2}$ ක් දුවට දුන්නේ ය. දුවට දුන් කොටසේ වටිනාකම රු. 60 000 නම් මුළු ඉඩමේ වටිනාකම සෞයන්න.
- iii. වැංකියකින් $\frac{5}{6}$ ක් ජලය ඇත. මෙම ජල ප්‍රමාණයෙන් $\frac{2}{5}$ ක් ප්‍රයෝගනයට ගත් පසු වැංකියේ ජලය 1000/ ක් ඉතිරි විය. වැංකියේ ධාරිතාවය සෞයන්න.
- iv. අමාලි තමා උග තිබූ අඟ වලින් $\frac{2}{7}$ ක් මල්ලිටත් තවත් $\frac{2}{7}$ ත් නංගීටත් $\frac{1}{3}$ ත් අයියාටත් දුන්නේ ය. අමාලි උග ඉතිරි වූ අඟගෙඩි ගණන 6ක් නම් අමාලි උගා තිබූ අඟගෙඩි ගණන කිය ද?

භාග ඇගයීම

- (1) ඉහත දක්වා ඇති සංඛ්‍යා ආග්‍රයෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- (i) නියම භාග දෙකක් ලියන්න. (ii) ඒකක භාග දෙකක් ලියන්න.
 (iii) විෂම භාග දෙකක් ලියන්න. (iv) මිශ්‍ර සංඛ්‍යා දෙකක් ලියන්න.
 (v) හරය සමාන භාග දෙකක් ලියන්න. (vi) ලබය සමාන භාග දෙකක් ලියන්න.
- (2) ගණ කිරීමෙන් හෝ බෙදීමෙන් පහත දක්වා ඇති භාගවලට තුළා භාග දෙක බැඳීන් ලියන්න.
- (i) $\frac{1}{3}$ (ii) $\frac{28}{35}$
- (3)  රුපයේ $\frac{3}{8}$ ක් අඩුරු කර දක්වන්න.
- (4) $\frac{24}{32}$ සරලම ආකාරයෙන් දක්වන්න.
- (5) $\frac{23}{8}$ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න.
- (6) $3\frac{1}{4}$ විෂම භාගයක් ලෙස දක්වන්න.
- (7) $\frac{3}{4}, \frac{1}{3}, \frac{2}{5}$ යන භාග ආරෝහණ හා අවරෝහණ පිළිවෙළ දෙකටම ලියා දක්වන්න.
- (8) $>$ හෝ $<$ ලකුණ නිවැරදි ලෙස හිස්තැනට යොදන්න.
- (i) $\frac{3}{5} \dots \frac{2}{3}$ (ii) $\frac{5}{7} \dots \frac{7}{9}$
- (9) එකතු කරන්න.
- (i) $\frac{3}{5} + \frac{1}{5}$ (ii) $\frac{2}{5} + \frac{7}{10}$ (iii) $\frac{1}{6} + \frac{3}{7}$ (iv) $3\frac{2}{3} + 5\frac{1}{4}$
- (10) අඩු කරන්න.
- (i) $\frac{4}{7} - \frac{2}{7}$ (ii) $\frac{5}{6} - \frac{1}{3}$ (iii) $\frac{7}{9} - \frac{2}{5}$ (iv) $6\frac{1}{4} - 3\frac{1}{5}$

i

(11) ഗൃഹ കരണ്ട്.

$$(i) \quad 5 \times \frac{2}{3} \quad (ii) \quad \frac{5}{6} \times \frac{3}{7} \quad (iii) \quad 3\frac{3}{4} \times 2\frac{1}{5}$$

(12) බෙදුන්න.

$$(i) \frac{1}{3} \div 5 \quad (ii) \frac{6}{7} \div \frac{3}{5} \quad (iii) \frac{5}{8} \div 2\frac{1}{3} \quad (iv) 5\frac{1}{4} \div 2\frac{1}{3}$$

(13) සූල කරන්න.

$$(i) \quad \frac{5}{8} + \frac{1}{2} \div \frac{2}{3} \quad (ii) \quad \frac{6}{7} - \frac{1}{3} \times \frac{3}{4} \quad (iii) \quad \left(\frac{2}{7} + \frac{4}{9} \right) \varnothing \frac{3}{5} \div \frac{3}{7} \quad (iv) \quad \frac{3}{5} \div \left(\frac{2}{9} + \frac{2}{3} \right) - \frac{1}{6}$$

(14) කමල් පුත්‍රි මාසයේ ලද ආදායම රු. 12 000කි. ඔහු එයින් $\frac{2}{5}$ ක් බැංකුවේ තැන්පත් කළේ ය. තැන්පත් කළ මූදල කිය ද?

(15) සම්පූර්ණයෙන් පිරි ඇති ජල ටැංකියකින් $\frac{1}{3}$ ක් බේමට ගන්නා ලදී. ඉතිරියෙන් $\frac{1}{2}$ ක් වගා ඩුල් ග්‍රෑන්ඩ් මුදල 200/ නම් ටැංකිය පිරි ඇති විට එහි අඩංගු වන ජල ප්‍රමාණය සොයෙන්න.

පෙර පරීක්ෂණය- දැගම

(1) පහත දැක්වෙන දැගම සංඛ්‍යා වචනයෙන් ලියන්න.

$$\begin{array}{ll} \text{(i)} & 0.6 = \dots\dots\dots\dots\dots \\ \text{(ii)} & 11.14 = \dots\dots\dots\dots\dots \end{array}$$

(2) වචනයෙන් දී ඇති සංඛ්‍යාව දැගම ආකාරයෙන් ලියන්න.

$$\begin{array}{ll} \text{(i)} & \text{බිංදුවයි දැගම හතයි පහ} = \dots\dots\dots\dots\dots \\ \text{(ii)} & \text{දෙළඟහයි දැගම බිංදුවයි හතයි පහ} = \dots\dots\dots\dots\dots \end{array}$$

(3) $<$, $=$, $>$ සංකේත යොදා හිස්තැන් පුරවමින් පහත සංඛ්‍යා යුගල අතර සම්බන්ධය දක්වන්න.

$$\text{(i)} \quad 0.3 \dots\dots 0.35 \quad \text{(ii)} \quad 5.9 \dots\dots 5.09$$

(4) එකතු කරන්න.

$$\begin{array}{ll} \text{(i)} & 2.5 \quad \text{(ii)} \quad 4.211 \\ & + 3.2 \\ \hline & \hline \end{array}$$

(5) අඩු කරන්න.

$$\begin{array}{ll} \text{(i)} & 9.97 \quad \text{(ii)} \quad 5.007 \\ & - 7.12 \\ \hline & \hline \end{array}$$

(6) ගුණ කරන්න.


$$\begin{array}{lll} \text{(i)} & 0.7 \times 2 & = \dots\dots\dots \\ \text{(ii)} & 1.7 \times 0.5 & = \dots\dots\dots \\ \text{(iii)} & 2.2 \times 3.2 \times 5 & = \dots\dots\dots \end{array}$$

(7) පහත දැගම සංඛ්‍යා බෙදා දක්වන්න.

$$\begin{array}{ll} \text{(i)} & 4.80 \div 0.8 \quad \text{(ii)} \quad \frac{54.9}{0.09} \end{array}$$


4.11

ಡಿಗಮ



$$\frac{1}{10} = 0.1$$


ವಿಂದ್ಯವಹಿ ಡಿಗಮ ಲಕ



$$\frac{2}{10} = 0.2$$


ಹಿಂತನೆ ಸಮಿಪ್ಪರ್ಕು ಕರಮಿನೆ ಡಿಗಮ ಹಣ್ಣಾ ಗನಿತ್ತ.

(i)




$$\Rightarrow \frac{3}{10} = \dots\dots$$

(ii)




$$\Rightarrow \dots\dots = 0.5$$



$$\Rightarrow \frac{2}{100} = 0.02 =$$

(iii)



4.11 අභ්‍යාසය


- (1) පහත දුරම සංඛ්‍යා වචනයෙන් ලියන්න.
- (i) 0.3
 - (ii) 1.5
 - (iii) 3.08
 - (iv) 12.18
 - (v) 0.0661
- (2) වචනයෙන් දක්වා ඇති විට දුරම සංඛ්‍යා ආකාරයෙන් ලියන්න.
- (i) බිජ්‍යාවයි දුරම අට
 - (ii) බිඡ්‍යාවයි දුරම බිඡ්‍යාවයි කුන
 - (iii) නැවයයි දුරම පහ
 - (iv) හත්සිය පනහයි දුරම දෙක
 - (v) එක්දහස් පනහයි දුරම දෙකයි හත

- (3) A කොටුව තුළ ඇති හාග සංඛ්‍යාවට සමාන අගයෙන් යුත් දැරම සංඛ්‍යාව B කොටුවෙන් තෝරා යා කරන්න.

A	B
$\frac{57}{10}$	0.25
$\frac{2}{100}$	0.9
$\frac{11}{100}$	0.1
$\frac{2}{10}$	0.2
$\frac{9}{10}$	0.01
$\frac{1}{10}$	5.7
$\frac{1}{100}$	0.5
$\frac{25}{100}$	0.11
$\frac{5}{10}$	0.02


4.12 ස්ථානීය අගය

ලදාහරණ : 12.853 ගණක රාමුවක දක්වන්න.






4.12 අභ්‍යාසය

(1) පහත සඳහන් ගණක රාමුවලින් දී ඇති සංඛ්‍යා නිරුපණය කරන්න. (වර්ණ පැන්සල් හෝ පැන් භාවිත කරන්න.)



(2) පහත ගණක රාමුවල සංඛ්‍යා කවරේ ද?





4.12.2 අභ්‍යාසය

(1) වම්පස ඇති ප්‍රකාශ දකුණු පස ඇති ප්‍රකාශ අතුරින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.

758.241 හි

2න් නිරුපිත අගය	50 වේ.
1හි ස්ථානීය අගය	100 වේ.
7හි ස්ථානීය අගය	0.04 වේ.
5න් නිරුපිත අගය	0.2 වේ.
4න් නිරුපිත අගය	0.001 වේ.

2) නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.

- (i) 592.56 හි 2හි ස්ථානීය අගය
(a) 1 වේ. (b) 0.1 වේ. (c) 2 වේ. (d) 0.2 වේ.
- (ii) 529.76 හි 2හි ස්ථානීය අගය
(a) 2 වේ. (b) 20 වේ. (c) 1 වේ. (d) 10 වේ.
- (iii) 529.76 හි 7න් නිරුපිත අගය
(a) 7 වේ. (b) 70 වේ. (c) 0.07 වේ. (d) 0.7 වේ.
- (iv) 786.95 හි 5න් නිරුපිත අගය වන්නේ
(a) 5 ය. (b) 0.05 ය. (c) 0.5 ය. (d) 50 ය.


4.13 දෙම සන්සන්දනය

ත්‍රිඩාව 4

- මෙය යුගල ක්‍රිඩාවකි. ඔබගේ යහළවාත් සමග මෙම ත්‍රිඩාවහි නිරත වීම සඳහා ගුරුතුමා/ගුරුතුමිය විසින් ලබා දෙන “දෙම” කාඩ් කුට්ටම දෙකක් අවශ්‍ය වේ.
- ඔබට එක් කුට්ටමක් යහළවාට එක් කුට්ටමක් බැඳින් කුට්ටම දෙක බෙදා ගන්න.
- කාඩ් කුට්ටම හොඳින් කළවම් කර ගන්න.
- දෙදෙනාම එකම අවස්ථාවේ ආරම්භ කර තම කුට්ටමේ ඇති කාඩ්පත්වල ලියා ඇති දෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙළට සකස් කරන්න.
- ප්‍රථමයෙන් එම කාර්යය නිවැරදි ව අවසන් කළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාවට ජයග්‍රහණය හිමිවේ.
- ඔබ දෙදෙනාගේ පිළියෙයෙල කිරීම් ගුරුතුමාට හෝ ගුරුතුමියට පෙන්වා නිරවද්‍යතාව පරීක්ෂා කරන්න.
- ආදාර්ග කාඩ්පත් ක්විටලයක් සඳහා ඇමුණුම 1 බලන්න.

4.13 අභ්‍යාසය

පහත සංඛ්‍යා ප්‍රචිපෙල මස්සේ ආරෝහණ වන පරිදි සකසන්න.



දැඟම එකතු කිරීම

ක්‍රිඩාව 4.2

දායු කැට දෙකක් ගන්න.

එම කැට දෙකේ පැතිවල සූය කොළ අලවාගන්න.

එක් දායු කැටයක එක් පැත්තක එක බැහින් පහත දැක්වෙන සංඛ්‍යා ලියා ගන්න.

0.3, 1.5, 2.9, 3.6, 7.8, 12.4

අනෙක් දායු කැටයෙහි එක් පැත්තක එක බැහින් පහත දැක්වෙන සංඛ්‍යා ලියා ගන්න.

1.52, 2.93, 7.65, 13.09, 10.58, 9.48

සාදා ගත් දායු කැට දෙක කොළයක් සහ පැන්සලක් හෝ පැනක් හෝ ගන්න.

දායු කැට දෙක එකවර උඩ දමා, උච්ච සිටින පැත්තේ ඇති සංඛ්‍යා දෙක කොළයේ සටහන් කර ගන්න.

එම සංඛ්‍යා දෙකකි එක්කාය සෞයන්න.

මෙම ආකාරයට කණ්ඩායමේ සැම කෙනාටම අවස්ථාවක් බැහින් ලබා දෙන්න.

වැඩිම එක්කාය ලැබෙන දිජ්‍යාව භෝ දිජ්‍යාව ජයග්‍රාහකයා වේ.

සැයු. දැඟම අඩු කිරීම සඳහා ද මෙම ක්‍රිඩාව ම යොදා ගත හැකි ය.
 එහි දී ඔබට ලැබෙන සංඛ්‍යා දෙකක් අන්තරය ලබා ගන්න.
 කැට පෙරලිමෙන් ලැබෙන විභාලම අගයෙන් කුඩාම අගය අඩු කරන්න.
 අඩුම අන්තරය ලැබෙන දිජ්‍යා/දිජ්‍යාව ජයග්‍රහණය කරනු ඇත.

4.14.1 අභ්‍යාසය

(1) එකතු කරන්න.

$$\begin{array}{ccccc} \text{(i)} & 0.2 & \text{(ii)} & 2.2 & \text{(iii)} & 8.7 & \text{(iv)} & 99.8 & \text{(v)} & 10.27 \\ & + 0.2 & & + 0.7 & & + 1.25 & & + 5.9 & & + 31.15 \\ \hline & \hline & & \hline & & \hline & & \hline & & \hline \end{array}$$

$$\begin{array}{cc} \text{(vi)} & 4.215 & \text{(vii)} & 5.301 \\ & + 0.254 & & + 9.122 \\ \hline & \hline & & \hline \end{array}$$

$$\text{(viii)} \quad 0.4 + 0.4 = \dots$$

$$\text{(ix)} \quad 37.7 + 0.32 = \dots$$

$$\text{(x)} \quad 1.928 + 2.064 = \dots$$

$$\text{(xi)} \quad 2.862 + 1.11 = \dots$$

$$\text{(xii)} \quad 3.05 + 1.2 + 12 = \dots$$

$$\text{(xiii)} \quad 8.75 + 12.08 + 1.5 = \dots$$

$$\text{(xiv)} \quad 6.002 + 7.9 + 1.05 = \dots$$

$$\text{(xv)} \quad 15.02 + 2.5 + 8 = \dots$$

හරස් අතට දැඟම එකතු කිරීමට දී ඇති විට සිරස් අතට ලියා එකතු කිරීම පහසුය.


$$12 + 1.32 + 2.5 \rightarrow 12.00$$

$$\begin{array}{r} 1.32 \\ + 2.50 \\ \hline \end{array}$$


$$\begin{array}{r} \\ \\ \hline 15.82 \end{array}$$

- (2) එකතු කරන්න.
- (i) $1.3 + 2.5$
 - (ii) $3.5 + 14.1$
 - (iii) $5.1 + 8.4$
 - (iv) $23.4 + 9.8$
 - (v) $10.6 + 12.54$
 - (vi) $26.81 + 25.55$
 - (vii) $10.09 + 8.11$
 - (viii) $34.51 + 16.49$
 - (ix) $7.02 + 3.55$
 - (x) $24.98 + 5.4 + 1.02$
 - (xi) $26.02 + 15 + 10.9$
 - (xii) $17.8 + 13.22 + 51.09$
 - (xiii) $2.15 + 5.23 + 1.49$
 - (xiv) $7 + 0.59 + 3.5$
 - (xv) $0.17 + 0.8$


- (3) මෙම බිත්තියේ සම්පූර්ණ දිග කිය දී?




- (4) ලොරියේ සහ වෛලරයේ දිග කිය දී?




- (5) මෙම උස ගොඩනැගිල්ලේ උස ගණනය කරන්න.



(6) පහත දැක්වෙන දුඩු එකම දුඩුවට සකස් කළ විට එහි සම්පූර්ණ දිග කිය ද?



(7)



වත්තක ඉදිරිපස ඉදිකර ඇති මෙම වැටෙහි මුළු දිග කොපමෙන් ද?

(8) කොරෝන් වක 2.6ක දිගට බුමුතුරුණු අතුරා ඇත. තවත් 3.7ක ඉතිරිව ඇත. කොරෝන් වේ දිග කොපමෙන් ද?

4.14.2 දෘම අඩු කිරීම

(1)

(i) 0.7	(ii) 2.7	(iii) 5	(iv) 68.2	(v) 6.07	(vi) 20.07	(vii) 340.5
<u>-0.5</u>	<u>-1.3</u>	<u>- 1.3</u>	<u>- 25</u>	<u>- 1.32</u>	<u>- 1.32</u>	<u>- 24.78</u>
<hr/>	<hr/>	<hr/>	<hr/>	<hr/>	<hr/>	<hr/>
(viii) 8.5	- 1.2	=				
(ix) 6	- 0.3	=				
(x) 12.87	- 1.3	=				
(xi) 25	- 7.05	=				
(xii) 128	- 1.25	=				


පුරුණ සංඛ්‍යාවකින් දෘම සහිත සංඛ්‍යාවක් අඩු කිරීමේ දී පුරුණ සංඛ්‍යාව අගට දෘම තිබා යොදා දෘම ස්ථාන සංඛ්‍යාවට සමාන බිජ්‍යා ලියා අඩු කරන්න.

අදා : (1) 25 25.0

$$\begin{array}{r}
 - 8.7 \\
 \hline
 16.3
 \end{array}$$

$$\begin{array}{r}
 (2) 50 - 4.89 \qquad\qquad 50.00 \\
 - 4.89 \\
 \hline
 45.11
 \end{array}$$

(2)




A සහ B කේතු ආකාර ගස් දෙකෙහි උසෙහි වෙනස සෞයන්න.

(3) නුවර සිට දිගනට දුර 20.5km කි.

නුවර සිට මැණික්හින්නට දුර 9.75km වේ.

මැණික්හින්න සහ දිගන අතර ඇති දුර කොපම් ද?


(4)



A සහ B කොඩි ගස් දෙක අතර පර්තරය සෞයන්න.

4.15 දුරම ගුණ කිරීම

4.15 ක්‍රියාකාරකම



A සිට B ව හැකි මාර්ග කිහිපයක් තිබේ. A සිට B ව යාමේදී ඒ එක් එක් මංසන්ධි යා කර මාර්ග සඳහා දී ඇති අගයෙන් ගේ ගුණීතය ලබා ගත යුතු වේ.

A න් පටන් ගෙන B තෙක් යාමේදී එක් මංසන්ධියකට යා හැක්කේ එක් වරක් පමණි. ඔබගේ මිතුරාත් සමග එකතු වී A සිට B තෙක් යාමේදී,

- (i) වැඩිම අගයෙන් යුත් ගුණීතය ලැබෙන මාර්ගය ,
- (ii) අඩුම අගයෙන් යුත් ගුණීතය ලැබෙන මාර්ගය තෝරන්න.

4.15 අන්ත්‍රාසය

දුරම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම

- | | |
|------------------------------|-----------------------------|
| (1) (a) 4.6×6 | (b) 0.25×30 |
| (c) 0.389×27 | (d) 2.5×35 |
| (e) 5.82×8 | (f) 3.8×3 |
| (g) 0.067×4 | (h) 4.17×6 |
| (i) 25.02×0.1 | (j) $2 \times 6.5 \times 5$ |
| (k) $20 \times 6.5 \times 5$ | |

දැඟම සංඛ්‍යාවක් දැඟම සංඛ්‍යාවකින් ගුණ කිරීම

(2) $47 \times 55 = 2585$ නම් හිස්තැන් සම්පූර්ණ කරන්න.

- (i) $4.7 \times 55 = \dots\dots\dots$
- (ii) $4.7 \times 5.5 = \dots\dots\dots$
- (iii) $0.47 \times 55 = \dots\dots\dots$
- (iv) $0.47 \times 5.5 = \dots\dots\dots$
- (v) $0.47 \times 0.55 = \dots\dots\dots$

දැඟම සංඛ්‍යා ගුණ කරන්න.

- (3) (i) $1.2 \times 0.4 = \dots\dots\dots$
 (ii) $25.2 \times 1.2 = \dots\dots\dots$
 (iii) $2.52 \times 0.08 = \dots\dots\dots$
 (iv) $1.002 \times 0.4 = \dots\dots\dots$
 (v) $205.2 \times 3.2 = \dots\dots\dots$

4.16 දැඟම සංඛ්‍යා බෙදීම

4.16.1 දැඟම සංඛ්‍යාවක් 10 යේ බලයකින් බෙදීම

නිදුසුන (1) බෙදීම $\frac{42}{7} \leftarrow$ හාර්තය
 \leftarrow හාර්කය

යම් සංඛ්‍යාවක් 10 යේ බලයකින් බෙදීමේ දී හාර්කයේ ඇති බිජ්‍ය ගණනට සමාන දැගමස්ථාන ගණනකින් හාර්තයේ දැඟම තිත වමට ගෙන යාමෙන් පිළිතුර ලබා ගැනීමට පහසුය.

නිදුසුන (2)

$$\frac{35}{10} = \frac{\overbrace{35}^{\circlearrowleft}}{10} = 3.5$$

$$\frac{35}{100} = \frac{\overbrace{35}^{\circlearrowleft}}{100} = 0.35$$

$$\frac{35}{1000} = \frac{\overbrace{035}^{\circlearrowleft}}{1000} = 0.035$$

මෙසේ ම දැනම සංඛ්‍යාවක් ද 10යේ බලවලින් බෙදිය හැක.

i නිදුසින (3)

$$\frac{1.2}{10} = \frac{\overbrace{1.2}^{12}}{10} = 0.12$$

$$\frac{1.2}{100} = \frac{\overbrace{01.2}^{012}}{100} = 0.012$$

$$\frac{1.2}{1000} = \frac{\overbrace{001.2}^{0012}}{1000} = 0.0012$$

4.16.1 අභ්‍යාසය

(1) නිවැරදි පිළිතුරට යා කරන්න.

- (i) $42 \div 10$ 0.42
- (ii) $42 \div 100$ 4.2
- (iii) $42 \div 1000$ 0.042

(2) $<$, $=$, $>$ සංකේතය යොදා ලියන්න.

(i) $\frac{24}{10} \dots \frac{24}{100}$

(ii) $\frac{24}{100} \dots \frac{2.4}{10}$

(iii) $\frac{2.4}{100} \dots \frac{240}{100}$

(3) නිවැරදි පිළිතුර තෝරා ර්ව යටින් ඉරක් අදින්න.

- (1) $70 \div 100$
 (i) 7.0 (ii) 0.70 (iii) 0.07 (iv) 0.007

- (2) $5.8 \div 10$
 (i) 58 (ii) 0.58 (iii) 0.058 (iv) 5.08

- (3) $372 \div 1000$
 (i) 37.2 (ii) 3.72 (iii) 0.372 (iv) 372.0

(4) හිස්තැන් සමුප්‍රරූප කරන්න.

- (i) $6 \div 10 = \dots$
- (ii) $6 \div 100 = \dots$
- (iii) $6 \div 1000 = \dots$
- (iv) $32 \div \dots = 3.2$
- (v) $32 \div 100 = \dots$
- (vi) $32 \div \dots = 0.032$
- (vii) $24.2 \div \dots = 2.42$
- (viii) $24.2 \div \dots = 0.0242$
- (ix) $0.5 \div 100 = \dots$
- (x) $2.7 \div 10 = \dots$
- (xi) $12.3 \div 1000 = \dots$

(5) නිවැරදි පිළිතුරට යා කරන්න.

- (i) $25 \div 10$
- (ii) $25 \div 100$
- (iii) $25 \div 1000$
- (iv) $2.5 \div 10$
- (v) $2.5 \div 100$
- (vi) $2.5 \div 1000$

2.5
0.25
0.025
0.0025

(6) හිස්තැන් සමුප්‍රරූප කරන්න.

	සංඛ්‍යාව	8	8.2	8.25
(i)	$\div 10$	0.82
(ii)	$\div 100$	0.08	0.0825
(iii)	$\div 1000$

(7) අගය සොයන්න.

- (i) $4.2 \div 100$
- (ii) $5.09 \div 10$
- (iii) $48.5 \div 100$
- (iv) $2.5 \div 1000$
- (v) $0.7 \div 1000$
- (vi) $9.9 \div 100$
- (vii) $11.7 \div 10$
- (viii) $243 \div 100$
- (ix) $1400 \div 1000$
- (x) $2325 \div 100$

4.16.2 දුගම සංඛ්‍යාවක් 10යේ බලයක් නොවන සංඛ්‍යාවකින් බෙදීම හරය 100ට හරවා බෙදීම කළ හැකි ය.

$$\begin{aligned} \text{1 ක්‍රමය: } \frac{12}{5} &= \frac{12 \times 20}{5 \times 20} = \frac{240}{100} = 2.40 \\ \frac{7.2}{4} &= \frac{7.2 \times 25}{4 \times 25} = \frac{180.0}{100} = 1.80 \end{aligned}$$

2 ක්‍රමය : (සාමාන්‍ය බෙදීම)

$$12 \div 5 \rightarrow \begin{array}{r} 2.4 \\ 5 \overline{)12.0} \\ \underline{-10} \\ \hline 20 \\ \underline{-20} \\ \hline 0 \end{array}$$

$$7.2 \div 4 \rightarrow \begin{array}{r} 1.8 \\ 4 \overline{)7.2} \\ \underline{-4} \\ \hline 32 \\ \underline{-32} \\ \hline 0 \end{array}$$

$$7.2 \div 4 = \underline{\underline{1.8}}$$

4.16.2 අහඝාසයය

$$(1) 5.3 \div 2 = \frac{5.3}{2} = \frac{5.3 \times \boxed{}}{2 \times 50} = \frac{265.0}{\boxed{}} = 2.65$$

$$(2) 9.15 \div 5 = \frac{9.15}{5} = \frac{9.15 \times \boxed{}}{5 \times \boxed{}} = \frac{183.00}{100} = \boxed{}$$

$$(3) 84.6 \div 4 = \frac{84.6}{4} = \frac{84.6 \times \boxed{}}{4 \times 25} = \frac{\boxed{}}{\boxed{}} = \boxed{}$$


(4) දිර්ස බෙදීමේ ක්‍රමයෙන් අගය සෞයන්න.

- (i) $5.34 \div 2$ (ii) $9.15 \div 5$ (iii) $7.2 \div 4$ (iv) $84.6 \div 12$

4.16.3 පුර්ණ සංඛ්‍යාවක් දෙමු සංඛ්‍යාවකින් බෙදීම

$3 \div 0.1$ සඳහා සිසුන් දෙදෙනෙකු දුන් පිළිතුරු මෙහි දැක්වේ.

නිදුසුන: (1) මිටර 3ක් දිග පිත්ත පටියකින් මිටර 0.1ක් දිග කැලී කියක් කැපිය හැකි ද?



නුවන් සහ සමන් යන දෙදෙනාගෙන් නිවැරදි පිළිතුර දුන්නේ කවුදැයි සොයා බලමු.

$$3 \div 0.1$$

$$= 3 \div \frac{1}{10}$$

$$= 3 \times \frac{10}{1}$$

$$\text{කැලී ගණන} = 30$$

සමන්ගේ පිළිතුර නිවැරදි බව පෙනෙන්.

යම් සංඛ්‍යාවක් දෙමු සංඛ්‍යාවකින් බෙදු විට පිළිතුර විකාල වේ.

මේ අනුව $3 \div 0.01$ පිළිතුර සොයා බලමු

$$= 3 \div \frac{1}{100}$$

$$= 3 \times \frac{100}{1}$$

$$= 300$$

සංඛ්‍යාවක් දෙමු සංඛ්‍යාවකින් බෙදන විට භාජකයේ ඇති දෙමු සංඛ්‍යාව අනුව භාජනය සහ භාජකය 10යේ බලවලින් ගුණකළ යුතුයි.

4.16.3 അഹംഖാസ്യ

(1) നീവുരേറ്റി പിളിക്കുവാൻ യാ കരന്നു.

(i) $0.1 \quad \frac{1}{100}$

(ii) $0.01 \quad \frac{1}{1000}$

(iii) $0.001 \quad \frac{1}{10}$

(2) ഹിസ്റ്റൈന് ചമിപ്രേഷണ കരന്നു.

(i) $12 \div 0.1$
 $12 \div \frac{1}{10}$

(ii) $12 \div 0.01$
 $12 \div \underline{\quad}$

(iii) $12 \div 0.001$
 $12 \div \underline{\quad}$

$12 \div \frac{10}{1}$

$12 \div \frac{1}{1}$

$12 \div \underline{\quad}$

(iv) $12 \div 0.4$

$12 \div \frac{1}{10}$

$12 \div \frac{10}{1}$

(3) അതു തോയുന്നു.

(i) $6 \div 0.1$

(ii) $26 \div 0.1$

(iii) $125 \div 0.1$

(iv) $6 \div 0.2$

(v) $30 \div 0.03$

(vi) $125 \div 0.005$

(vii) $42 \div 0.07$

(viii) $840 \div 0.4$

(ix) $125 \div 0.05$

(x) $8 \div 0.001$

4.16 දැගම සංඛ්‍යාවක් දැගම සංඛ්‍යාවකින් බෙදීම

නිදසුන

$$(i) \quad 2.5 \div 0.5$$

සංඛ්‍යාවක් දැගම සංඛ්‍යාවකින් බෙදීමේ දී පලමුව හාර්කය පූර්ණ සංඛ්‍යාවක් කර ගත යුතුය.

$$\text{සේ: } (2) \quad \frac{2.5}{0.5} = \frac{2.5 \times 10}{0.5 \times 10} = \frac{25}{5} = 5$$

දැගම සංඛ්‍යාවක් දැගම සංඛ්‍යාවකින් බෙදන විට හාර්කයේ ඇති දැගම සංඛ්‍යාව අනුව හාර්කය සහ හාර්කය 10යේ බලවලින් ගුණ කළ යුතුයි.

$$\frac{2.5}{0.05} = \frac{2.50}{0.05} = \frac{250}{5} = 50$$

4.16.4 අන්තර්ගතය

(1) හාර්කයේ දැගම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් වීමට ගුණ කළ යුතු 10 බලය හිස්තැනෙහි ලියන්න.

$$(i) \quad \frac{2.5}{0.2} = \frac{2.5 \times}{5.2 \times}$$

$$(ii) \quad \frac{2.5}{0.02} = \frac{2.5 \times}{5.02 \times}$$

$$(iii) \quad \frac{6.78}{1.25} = \frac{6.78 \times}{1.25 \times}$$

$$(iv) \quad \frac{14}{0.2 \times 7} = \frac{14 \times}{0.2 \times 7 \times}$$

$$(v) \quad \frac{0.1 \times 0.01}{0.001} = \frac{0.1 \times 0.001 \times}{0.001 \times}$$

(2) සුළු කර අගය සොයන්න.

- (i) $\frac{2.5}{0.5}$
(ii) $\frac{12.24}{0.2}$
(iii) $\frac{1.62}{0.7}$
(iv) $\frac{0.84}{0.4}$
(v) $20.25 \div 0.5$
(vi) $9.81 \div 0.09$
(vii) $0.05 \div 0.005$
(viii) $2.025 \div 0.5$
(ix) $\frac{2 \times 0.1}{0.001}$
(x) $\frac{0.5 \times 0.5}{0.005}$

ඇමුණුම 1

- 0.3 0.33 0.03
3.3 1.73 2.5 0.25
5.2 0.52 3.71
13.5 1.35 31.5 51.3
5.31

ඉහත දශම සංඛ්‍යා ලියු කාචිපත් කට්ටල දෙකක් සාදා ගන්න.

5.0 അനുപാത

പേര് പരീക്ഷണയ്ക്ക്

- (1) അനുപാത ചില്ലാറ്റം നിലയിൽ ശാന്തിക്കുന്ന പരീക്ഷയാണ്.

$$\text{i} \quad \frac{2}{3} = \dots$$

$$\text{ii} \quad \frac{5}{7} = \dots$$

$$\text{iii} \quad \frac{3}{8} = \dots$$

$$\text{iv} \quad \frac{1}{2} = \dots$$

$$\text{v} \quad \frac{3}{25} = \dots$$

- (2) അനുപാതവിലെ നിലയിൽ അനുപാതയുടെ ലഭ്യതയിൽ അനുപാതം കാണുന്നതാണ്.

$$\text{i} \quad 5 : 3 = 15 : \boxed{}$$

$$\text{ii} \quad 2 : 5 = 8 : \boxed{}$$

$$\text{iii} \quad 7 : 2 = \boxed{} : 4$$

$$\text{iv} \quad \boxed{} : 4 = 9 : 12$$

$$\text{v} \quad 18 : \boxed{} = 3 : 2$$

- (3) അനുപാത ചില്ലാറ്റം അനുപാത സരലമായാണ് വരുത്തുന്നത്.

$$\text{i} \quad 4 : 2 = \dots$$

$$\text{ii} \quad 8 : 2 = \dots$$

$$\text{iii} \quad 15 : 5 = \dots$$

$$\text{iv} \quad 6 : 9 = \dots$$

$$\text{v} \quad 8 : 12 = \dots$$

- (4) තාත්ත්ව සිය දරුවන් තිදෙනා අතර වෙරළ ගෙඩී 40ක් බෙදා දෙන ලද්දේ $1 : 3 : 4$ අනුපාතයට සි. එක් එක් දරුවට ලැබුණු වෙරළ ගෙඩී ප්‍රමාණය පහත වගුව සම්පූර්ණ කිරීමෙන් සොයන්න.

	1 දරුව	2 දරුව	3 දරුව
බෙදන ලද අනුපාතය	3
අනුපාතය භාගයක් ලෙස	$\frac{1}{8}$
බෙදු ප්‍රමාණය	$\frac{3}{8} \times 40$
දරුවන්ට ලැබුණු වෙරළ ගෙඩී ගණන	20

- (5) අං ගෙඩී 5ක මිල රු. 150.00 ක් නම් අං ගෙඩී 3ක මිල සොයන්න.
- (6) ඇපල් ගෙඩී 3ක මිල රු. 60.00ක් නම් රු. 300.00ට ඇපල් ගෙඩී කියක් ගත හැකි ද?
- (7) එක්තරා ඉඩමක් වගා කිරීමට මිනිසුන් 4 දෙනෙකුට දින 6ක් ගත විය. එය මිනිසුන් 6 දෙනෙක් යොදවා ගෙන සිදු කළේ නම් දින කියක් ගතවේ ද?
- (8) කුකුල ගොවිපොලක කිකිලියන් 60කට දින 20කට ප්‍රමාණවත් ආහාර තිබේ. එවන් මොහොකක හඳුනීයේ තවත් කිකිලියන් 20ක් ලැබුණේ නම් එම කිකිලියන් 80ට කොපමණ දින ප්‍රමාණයකට ආහාර සැශේ ද?
- (9) අනුපාතයක් ද අනුපාතිකයක් ද යන්න පහත වගන්ති අනුරෙන් තෝරා ඉදිරියේ දැක්වෙන කොටුවේ අනුපාතයක් නම් a ද අනුපාතිකයක් නම් b ද ලෙස ලියන්න.
- i අයියාගේ වයස මල්ලිගේ වසය මෙන් දෙගුණයක් ()
 ii රෝදයක් තත්පර 1ට වට 100ක් කුරක්. ()
 iii රෙදී 1m ක මිල රු. 220.00කි. ()
 iv Aට රු. 150.00ක් ද Bට රු. 200.00ක් ද ලැබුණී. ()
 v පැය 1දී ගමන් කළ දුර 70km වේ. ()
- (10) මතිෂ, කවිෂ හා ඉසුනි අතර මුදලක් බෙදු ආකාරය පහත පරිදි වේ. මතිෂ හා කවිෂ අතර $2 : 3$ අනුපාතයට ද කවිෂ හා ඉසුනි අතර $3 : 3$ අනුපාතයට ද බෙදන ලදී. ඔවුන් තිදෙනාට මුදල් ලැබුණු අනුපාතය සංයුත්ත අනුපාතයක් ලෙස දක්වන්න.

මතිෂ	කවිෂ	ඉසුනි
.....	:
	 :
.....	: :
<hr/>		

5.1

එකම ඒකකයකින් දක්වා ඇති රාජී දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධතාවක් අනුපාතයකි.

- රඳාහරණ : (1) නැවක් තැනීමට සැදු ආකෘතියේ දිග 1m කි. සාදන ලද නැවේ දිග 120m කි.
දිග අතර අනුපාතය = 1 : 120 වේ.
(2) දෙහි බේමක් සැදුමට ගන්නා දෙහි යුතු හා ජල ප්‍රමාණය අතර අනුපාතය

5.1 අභ්‍යාසය

පහත සඳහන් අවස්ථාවලින් අනුපාත ලෙස දැක්විය හැකි අවස්ථා මොනවා ද?

- (i) සාපුරුණීයක දිග 12cm ද පළල 7cm ද වේ.
- (ii) ගාමිණීගේ ආදායම තාරුකගේ ආදායම මෙන් දෙගුණයකි.
- (iii) මතීජගේ නිවසේ සිට පාසලට ඇති දුර පන්සලට ඇති දුර මෙන් හරි අඩකි.
- (iv) නංගී මල්ලිට වඩා බරින් අඩු ය.
- (v) කුඩා කිරිපිටි පැකට්ටුවක බර 400gක් වන අතර විශාල කිරිපිටි පැකට්ටුවක බර 1000g කි.

හාගයක ලවයන් හරයන් එක ම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුළු හාග ලැබේ.

$$\text{රඳාහරණ : } \frac{2}{5} = \frac{2}{5} \times \frac{3}{3} = \frac{6}{15}$$

5.2 අභ්‍යාසය

- (1) දී ඇති හාගවලට තුළු හාගයක් බැඟීන් ලියන්න.

i $\frac{1}{3}$	ii $\frac{2}{5}$	iii $\frac{3}{4}$	iv $\frac{1}{5}$	v $\frac{3}{7}$
-----------------	------------------	-------------------	------------------	-----------------

- (2) දී ඇති හාගයට තුළු හාගය තොරු යා කරන්න.

i $\frac{3}{10}$	2 $\frac{2}{8}$
ii $\frac{3}{5}$	15 $\frac{15}{21}$
iii $\frac{1}{4}$	6 $\frac{6}{16}$
iv $\frac{5}{7}$	30 $\frac{30}{100}$
v $\frac{3}{8}$	6 $\frac{6}{10}$

இல லொகன் துலங் காக துலங் அனுபாதயக் கேள்வி என்று கூறுகிறோம்.

$$\frac{2}{5} = \frac{2}{5} \times \frac{3}{3} = \frac{6}{15} \Rightarrow \frac{2}{5} = \frac{6}{15}$$

$$2:5 = 2 \times 3 : 5 \times 3 = 6:15 \\ \therefore 2:5 = 6:15$$

5.2 துலங் அனுபாத

$$\begin{array}{rcl} \overline{2 : 3 = 4 : 6} & \text{என்றால்} & 2 : 3 \\ & & 2 \times 2 : 3 \times 2 \\ & & \underline{\underline{4 : 6}} \end{array}$$

அனுபாதயக படி உதவுக முடிவாக விடுவதை கிருமனின் கீழெண்ணால் கீழெண்ணால் அனுபாதயை துலங் அனுபாத என்று கூறுகிறோம்.

5.3 அனுபாதய

(1) கீழ்க்கண்ட சமிப்புரண கரண்ந.

- (i) $1 : 4 = 1 \times \boxed{2} : 4 \times \boxed{\quad} = 2 : 8$
- (ii) $5 : 3 = \boxed{\quad} \times 3 : 3 \times \boxed{\quad} = 15 : 9$
- (iii) $2 : 3 = \boxed{\quad} \times \boxed{\quad} : \boxed{\quad} \times 5 =$
- (iv) $7 : 2 = \boxed{\quad} \times 4 : \boxed{\quad} \times \boxed{\quad} = 28 : 8$
- (v) $3 : 1 = \boxed{\quad} \times \boxed{5} : \boxed{\quad} \times \boxed{\quad} =$

(2) இதில் ஒரு துலங் அனுபாதயை காண்று கீழ்க்கண்ட துலங் அனுபாதயை காண்று கரண்ந.

- | | | |
|-------|---------|-----------|
| (i) | $5 : 2$ | $9 : 21$ |
| (ii) | $4 : 1$ | $10 : 25$ |
| (iii) | $3 : 7$ | $10 : 4$ |
| (iv) | $2 : 5$ | $30 : 20$ |
| (v) | $3 : 2$ | $12 : 3$ |

(3) දී ඇති අනුපාතයට ගැලපෙන තුළු අනුපාතය තෝරා යටින් ඉරක් අදින්න.

$$(i) \quad 5 : 4 = (20 : 16 / 25 : 16)$$

$$(ii) \quad 3 : 2 = (6 : 6 / 15 : 10)$$

$$(iii) \quad 8 : 7 = (40 : 35 / 24 : 28)$$

$$(iv) \quad 4 : 3 = (12 : 9 / 20 : 12)$$

$$(v) \quad 4 : 1 = (8 : 1 / 8 : 2)$$

5.3 අනුපාත සරල ම ආකාරයෙන් දැක්වීම

$\frac{12 : 18}{2 : 3}$	$\Rightarrow \frac{12 : 18}{\underline{\underline{2 : 3}}} \quad 12 \div 6 : 18 \div 6$	ලබාගත් ආකාරය මෙහි දැක්වේ.
-------------------------	---	---------------------------

(4) පහත දක්වා ඇති අනුපාත සරල ම ආකාරයෙන් දක්වන්න.

$$(i) \quad 18 : 36 \qquad (ii) \quad 10 : 12 \qquad (iii) \quad 3 : 9$$

$$(iv) \quad 2 : 4 \qquad (v) \quad 15 : 24$$

(5) දී ඇති අනුපාතය සරල කළ විට ලැබෙන පිළිතුර හා ගැලපෙන පරිදි යා කරන්න.

$$(i) \quad 18 : 24 \qquad \qquad \qquad 1 : 3$$

$$(ii) \quad 20 : 15 \qquad \qquad \qquad 5 : 3$$

$$(iii) \quad 6 : 18 \qquad \qquad \qquad 2 : 7$$

$$(iv) \quad 50 : 30 \qquad \qquad \qquad 3 : 4$$


$$(v) \quad 6 : 21 \qquad \qquad \qquad 4 : 3$$

අනුපාතයක් ලිවීමේ දී,

- එකම එකකයකින් ලිවිය යුතු ය.
- අනුපාතයට එකක නොලිවිය යුතු ය.
- පූර්ණ සංඛ්‍යාවලින් තිබිය යුතු ය.
- අනුපාතය සරල ම විය යුතු ය.

5.4 අනුපාතයක් සෙවීම

පලතුරු බේමක් සඳහාමට අවශ්‍ය ද්‍රව්‍ය මෙසේ ය.



$$\text{දෙළඩම් යුතු } \frac{1}{2}l$$

$$\text{ඡලය } 1\frac{1}{2}l$$

$$\text{දෙහත් යුතු } \frac{1}{4}l$$

ඉහත ද්‍රව්‍ය අතර අනුපාතය සොයන්න.

දෙළඩම් යුතු : ඡලය : දෙහත් යුතු

$$\frac{1}{2}l : 1\frac{1}{2}l : \frac{1}{4}l$$

$$500ml : 1500ml : 250ml$$




$$500 : 1500 : 250$$

$$\underline{\underline{2 : 6 : 1}}$$

5.4 අන්තර්

- (1) A බසය තුළ සිසුන් 40ක් අපුන්ගෙන ඇති අතර B බසයේ සිසුන් 24ක් අපුන්ගෙන ඇත. සිසුන් අතර අනුපාතය සොයන්න.
- (2) ගානුගේ මාසික ආදායම රු. 25000.00ක් වන අතර මීනුගේ මාසික ආදායම රු. 75000.00ක් වේ. දෙදෙනාගේ ආදායම් අතර අනුපාතය සොයන්න.
- (3) ව්‍යාපාරයක් සඳහා උදාර යෙදු කොටස රු. 250000.00කි. ජලිත යෙදු කොටස රු. 150000.00කි. දෙදෙනා යෙදු කොටස් අතර අනුපාතය සොයන්න.

(4)



පැත්තක දිග 5cm වන තල රුප 3ක් ඉහත දැක්වේ. P, Q, R රුපවල පරිමිති අතර අනුපාතය සොයන්න.

- (5) මාලාගේ උස 120cm ක් වේ. ලිලාගේ උස 90cm ක් වේ. මාලා හා ලිලාගේ උස අතර අනුපාතය සොයන්න.

5.5 අනුපාතයන් සරල කිරීම

උදාහරණ : මිනින්තු 30 හා පැය 01 අනුපාතය සරල කරන්න.

$$\begin{array}{lcl} \text{මි. } 30 & : & \text{පැය } 1 \\ \text{මි. } 30 & : & \text{මි. } 60 \\ 30 & : & 60 \\ \underline{1} & : & \underline{2} \end{array}$$

(6) දී ඇති අනුපාතයට ගැලපෙන සරල ම අනුපාතය තෝරා යා කරන්න.

A	B
(i) 64 : 96	1 : 4
(ii) 2m : 4cm	1 : 2
(iii) සත 50 : රු. 2	16 : 1
(iv) මි. 45 : පැය. $1\frac{1}{2}$	2 : 3
(v) 4 : $\frac{1}{4}$	50 : 1

5.6 අනුපාතික

ඒකිනෙකට වෙනස් ඒකකවලින් යුත් රාඛ දෙකක් අතර පවතින සංඛ්‍යාන්මක සම්බන්ධයක් අනුපාතිකයක් වේ.

උදාහරණ : (1) රුඛන් මිටර් 2ක් රු. 50.00

(2) මිනින්තුවකට වට 200

උදාහරණ : රෙදි 5m ක මිල රු. 750.00ක් නම් රෙදි 3m ක මිල සොයන්න.

$$\begin{aligned} \text{රෙදි } 5\text{m ක මිල} &= \text{රු. } 750 \\ \text{රෙදි } 1\text{m ක මිල} &= \text{රු. } \frac{750}{5} \\ &= \text{රු. } 150 \\ \text{රෙදි } 3\text{m ක මිල} &= \text{රු. } 150 \times 3 \\ &= \text{රු. } 450 \end{aligned}$$

5.5 අනුසාසය

ගැලපෙන පිළිතුර වරහන කුලින් තෝරා ලියන්න.

(1) ඇපල් ගෙඩියක මිල රු. 30.00කි. එම වර්ගයේ ඇපල්

- i ගෙඩි 2ක මිල කිය දී? රු.
- ii ගෙඩි 5ක මිල කිය දී? රු.
- iii ගෙඩි 10ක මිල කිය දී? රු.
- iv රු. 90.00කට ගෙඩි කියක් ගත හැකි දී?
(150, 300, 60, 3, 120)

(2) පොල් ගෙඩියක මිල රු. 40.00කි. පොල් ගෙඩි

- i 5ක මිල කිය දී? රු.
- ii 3ක මිල කිය දී? රු.
- iii 2ක මිල කිය දී? රු.
- iv රු. 200ට පොල් ගෙඩි කියක් ගත හැකි දී?
(40, 5, 80, 200, 120)

(3) පේර ගෙඩි තුනක මිල රු. 45.00කි.

- i පේර ගෙඩි 6ක මිල කිය දී? රු.
- ii පේර ගෙඩි 1ක මිල කිය දී? රු.
- iii පේර ගෙඩි 5ක මිල කිය දී? රු.
- iv රු. 225කට පේර ගෙඩි කියක් ගත හැකි දී?
(30, 15, 90, 5, 75)

(4) රු. 60.00කට රඩුවන් ගෙඩි 5ක් මිල දී ගත හැකි ය.

- i රඩුවන් ගෙඩි 15ක මිල රු.
- ii රඩුවන් ගෙඩියක මිල රු.
- iii රඩුවන් ගෙඩි 7ක මිල රු.
- iv රු. 96.00ට ගත හැකි ගෙඩි ගණන
(8, 12, 180, 84, 15)

5.6 අභ්‍යන්තරය

- (1) ඇපල් ගෙවියක මිල රු. 40.00කි. එම වර්ගයේ ඇපල් ගෙවි පහක මිල කොපමණ ද?
- (2) ලැවරියා එකක මිල රු. 20.00කි. ලැවරිය 15ක මිල සොයන්න.
- (3) අඩු ගෙවි 5ක මිල රු. 60.00කි.
 - i අඩු ගෙවියක මිල කොපමණ ද?
 - ii අඩු ගෙවි 4ක මිල කිය ද?
- (4) පේර ගෙවියක මිල රු. 20.00කි. රු. 160.00කට ගත හැකි පේර ගෙවි ගණන කොපමණ ද?
- (5) රඩුවන් ගෙවි 5ක මිල රු. 40.00කි. රු. 200.00ට ගත හැකි රඩුවන් ගෙවි ගණන කිය ද?
- (6) ඇමරිකන් බොලර් 1 - ශ්‍රී ලංකා රුපියල් 130.00 නම්, ඇමරිකන් බොලර් 100න් සඳහා ලබාගත හැකි ශ්‍රී ලංකා මුදල කිය ද?

සමානුපාත


අනුපාත දෙකක් අතර සමානත්වය සමානුපාතයක් ලෙස හැඳින්වේ.

5.7 අනුලෝධ සමානුපාත

රාජින් 2ක් අතර අනුපාතය ඊට අනුරූප වෙනත් රාජි දෙකක් අතර අනුපාතයට සමාන වේ නම් ඒවා අනුලෝධ සමානුපාත වේ.

සම්වතුරසීයක පැත්තක දිග හා පරිමිතිය අතර සම්බන්ධය සලකමු.

පැත්තක දිග (cm) පරිමිතිය (cm)



තොරාගත් රාජි දෙකකි

$$\text{පැත්තක දිග අතර අනුපාතය} = 2 : 6 \\ = 1 : 3$$

$$\text{පරිමිතිය අතර අනුපාතය} = 8 : 24 \\ = 1 : 3$$

ඉහත අනුපාත සමාන බැවින් සමවතුරසුයේ පැත්තක දිග හා එහි පරිමිතිය අනුලෝධ වශයෙන් සමානුපාතික වේ.

අදාළත් : බිත්තර 5ක මිල රු. 65.00කි. බිත්තර 3ක මිල සොයන්න.

බිත්තර	මිල	
$5 : 3$	$= 65 : x$	රාජින් දෙක අතර අනුපාතය $a : b$ හා $c : d$ නම අනුලෝධ සමානුපාතයේ දී $\frac{a}{b} = \frac{c}{d}$ වේ.
$\frac{5}{3}$	$= \frac{65}{x}$	
$5x$	$= 3 \times 65$	
$\frac{5x}{5}$	$= \frac{195}{5}$	
x	$= 39$	\therefore බිත්තර 3ක මිල = රු. 39.00

5.7 අභ්‍යාසය

(1) ඇපල් ගෙඩි 3ක මිල රු. 120.00 නම් ඇපල් ගෙඩි 5ක මිල සොයන්න.

ඇපල් ගෙඩි	මිල
$3 : 5$	$= 120 : x$
$\frac{3}{\boxed{}}$	$= \boxed{}$ $\boxed{}$
$3x$	$= \boxed{} \times \boxed{}$
x	$= \boxed{}$

(2) අඩු ගෙඩි 4ක මිල රු. 240.00ක් නම් අඩු ගෙඩි 5ක මිල සොයන්න.

(3) බිත්තර 8ක මිල රු. 104.00 නම් බිත්තර 5ක මිල සොයන්න.

(4) පොත් 3ක මිල රු. 45.00 නම් රු. 300.00ට ගත හැකි පොත් ගණන කොපමණ දී?

(5) රෝම් 3m ක් රු. 360.00ක් වේ නම් රු. 840.00කට ගත හැකි රෝම් මිටර් ගණන කොපමණ දී?

5.3 ප්‍රතිලෝම සමානුපාත

එක් රාජියක අගය වැඩිවන විට අනෙක් රාජියේ අගය අඩුවේ නම් හෝ එක් රාජියක අගය අඩුවන විට අනෙක් රාජියේ අගය වැඩි වේ නම් හෝ ඒවා ප්‍රතිලෝම සමානුපාත ලෙස හැඳින්වේ.

රාජිර් දෙකක් අතර අනුපාතය

$a:b$ හා $c:d$ ලෙස ගත් විට

ප්‍රතිලෝම සමානුපාතයේ දී

$$\frac{a}{b} = \frac{d}{c} \quad \text{ලෙස භාවිත වේ.}$$

අදාහරණ : මිනිසුන් 8 දෙනෙකුට දින 3කදී නිම කළ හැකි වැඩික් මිනිසුන් 6 දෙනෙකුට දින කියක දී නිම කළ හැකි දී?

මිනිසුන්	දින
8 : 6	$3 : x$
$\frac{8}{6}$	$= \frac{x}{3}$
24	$= 6x$
4	$= x$
දින ගණන = 4	

5.8 අනාශය

- (1) යම් වැඩික් නිම කිරීමට අවශ්‍ය මිනිස්සු ගණන හා ගතවන දින ගණන පහත වගුවේ දැක්වේ.
ල් අනුව දී ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න.

මිනිසුන් ගණන	දින ගණන
1	12
2	6
-	4
4	-
6	-
-	1

- (2) එක්තරා දුරක් යාමට ගතවන කාලය හා රථයේ වේගය දැක්වෙන සටහනක් පහත දැක්වේ.
ප්‍රතිලෝම සමානුපාත දැනුම භාවිතයෙන් හිස්තැන් සම්පූර්ණ කරන්න.

$\text{වේගය } (kmh^{-1})$	කාලය (පැ)
40	2
80	- (පැය 4/පැය 1)

(3) ගැලපෙන පරිදි හිස්තැන් සම්පූර්ණ කරන්න.

සඩන්	ආහාර ඇති දින ගණන
60	2
30	-
15	-
-	10
-	20

5.9 අන්‍යාකෘති

- (1) මිනිසුන් 12 දෙනෙකුට දින 5ක දී නිම කළ හැකි වැඩක් මිනිසුන් 15ක් යොදවා කළහොත් දින කියකින් නිම කළ හැකි ද?
- (2) මිනිසුන් 8 දෙනෙකු යම් කාර්යයක් නිම කිරීමට දින 6ක් ගත වේ නම්, එය දින 3කින් නිම කිරීමට මිනිසුන් කියක් අවශ්‍ය වේ ද?
- (3) වේගය 40 kmh^{-1} ක වේගයෙන් ගිය විට ගමනේ නිමාව දැකීමට පැය 3ක් ගතවේ. වේගය 60 kmh^{-1} ක වේගයෙන් ගියහොත් කාලය කොපම් ගත වේ ද?
- (4) මිනිසුන් 12 දෙනෙකු යම් ඉඩමක් පවිතු කිරීමට දින 3ක් ගන්නා ලදී. එය මිනිසුන් 9 දෙනෙකු යොදවා කළේ නම් වැඩිපූර දින කියක් ගත වේ ද?
- (5) කුකුලන් 300ක් සඳහා දින 30කට ආහාර ඇති මොහොතක තවත් කුකුලන් 60ක් ගෙනවිත් දැමුවේ නම් සියලු ම කුකුලන්ට තිබෙන ආහාර දින කියකට ප්‍රමාණවත් වේ ද?
- (6) අනුලෝධ සමානුපාතයක් නම් $\sqrt{\text{ලකුණ}} \text{ ද, }$ ප්‍රතිලෝධ සමානුපාතයක් නම් $\times \text{ලකුණ} \text{ ද}$ සමානුපාතිකයක් නොවේ නම් 0 ලකුණ ද, ඉදිරියෙන් දී ඇති වරහන තුළ සඳහන් කරන්න.
 - (i) පොතක මිල හා පොත් 5ක මිල ()
 - (ii) යම් වැඩක් නිම කිරීමට ගතවන කාලය හා යොදවා ඇති මිනිසුන් ගණන ()
 - (iii) සමවතුරසුයක පැත්තක දිග හා පරිමිතය ()
 - (iv) වංත්තයක අරය හා පරිධිය ()
 - (v) වංත්තයක අරය හා වර්ගලීලය ()
 - (vi) වාහනයක් ගමන් කරන වේගය හා නිශ්චිත දුරක් යාමට ගතවන කාලය ()
 - (vii) බේඛිමක සිටින ලමයි ගණන හා අවශ්‍ය ආහාර ප්‍රමාණය ()
 - (viii) පරිප්පු ප්‍රමාණය හා මිල ()

5.10 අනුපාතය

(1) වගුවේ දෙන ලද තොරතුරු අධ්‍යයනය කර හිස්තැන් සම්පූර්ණ කරන්න.

A හා B හා මුදල රු.	මුදල බෙදු අනුපාතය	අනුපාතය හාගයක් ලෙස A B	A ට ලැබුණ මුදල රු.	B ට ලැබුණ මුදල රු.
i 700	4 : 3	$\frac{4}{7}$ $\frac{3}{7}$	$\frac{4}{7} \times \frac{1}{7} \text{ රු } = 400$	$\frac{3}{7} \times \frac{1}{7} \text{ රු } = 300$
ii 1200	5 : 1 $\frac{1}{6}$
iii 1500	3 : 7	$\frac{3}{10}$
iv 720	5 : 4

(2) දින 5ක් තුළ දුම්රියක පෙටවී දෙකක මගින් සිටි ආකාරය පහත වගුවේ දැක්වේ. දී ඇති තොරතුරු අධ්‍යයනය කර හිස්තැන් සම්පූර්ණ කරන්න.

සිටි මුළු මගින් ගණන	පිරිමි ගැහැනු අතර අනුපාතය	අනුපාතය සරල ම හාගයක් ලෙස පි. ගැ	මැදිරි දෙකේ සිටි පිරිමි මගින්	මැදිරි දෙකේ සිටි ගැහැනු මගින්
i 	120	80
ii 240	5 : 3
iii 	110	88
iv 350	$\frac{5}{7}$ $\frac{2}{7}$
v 	80	60

5.9 දී ඇති රාඛියක් අනුපාතයකට අනුව බෙදීම

අදාහරණ : පන්තියක ගැහැනු ලමයින් හා පිරිමි ලමයින් අතර අනුපාතය $4 : 3$ වේ. පන්තියේ මූල ලමයි ගණන 35 නම් පිරිමි ලමයි ගණනක් ගැහැනු ලමයි ගණනක් සොයන්න.

$$\begin{aligned} \text{ගැහැනු හා පිරිමි ලමයින් අතර අනුපාත} &= 4 : 3 \\ \text{අනුපාතවල එකතුව} &= 7 \\ \text{ගැහැනු ලමයින් ප්‍රමාණය} &= \frac{4}{7} \times 35 \\ &= \underline{\underline{20}} \\ \text{පිරිමි ලමයින් ප්‍රමාණය} &= \frac{3}{7} \times 35 \\ &= \underline{\underline{15}} \end{aligned}$$

5.11 අනුපාතය

- (1) රු. 1200.00ක මුදලක් A හා B අතර $7 : 5$ අනුපාතයට බෙදුවේ නම් Aට හා Bට ලැබුණු මුදල වෙන වෙන ම සොයන්න.
- (2) ලෝහමය ආකෘතියක රිදි සහ තඩ අතර අනුපාතය $3 : 5$ වේ. මෙම ප්‍රතිමාවේ ස්කන්ධය 24kg ක් නම් එහි රිදි සහ තඩ ස්කන්ධ වෙන වෙන ම සොයන්න.
- (3) ගොවිපලක පැල, මල් හා සත්ව නිෂ්පාදනවලින් මසකට ලැබුනු ආදායමේ අනුපාතය $3:5$ වේ. මසක ලැබුණු මූල ආදායම රු. 45000.00ක් නම් ගොවිපලේ පැල, මල් හා සත්ත්ව නිෂ්පාදනවලින් ලැබු ආදායම වෙන වෙන ම සොයන්න.
- (4) ප්‍රතාගේන් පියාගේන් වයස් අතර අනුපාතය $4 : 9$ වේ. ඔවුන් දෙදෙනාගේම වයස්වල එකතුව අවුරුදු 65 ක් වේ නම් ප්‍රතාගේන් පියාගේන් වයස කොපමණ ද?
- (5) එක්තරා පාසලක ප්‍රාථමික හා ද්විතීයික අංශවල සිටින සිසුන් අතර අනුපාතය $5 : 7$ වේ. පාසලේ මූල ලමයින් 3600 ක් සිටි නම් ප්‍රාථමික අංශයේ සිටින ලමයි ගණන කොපමණ ද?

අදාහරණ : පන්තිය ගැහැනු හා පිරිමි ලමයි අතර අනුපාතය $4 : 5$ වේ. පන්තියේ පිරිමි ලමයි ගණන 20 ක් නම් පන්තියේ මූල ලමයි ගණන කොපමණ ද?

$$\begin{aligned} \text{ගැහැනු හා පිරිමි ලමයි අතර අනුපාතය} &= 4 : 5 \\ \text{මූල ලමයින්ගෙන් පිරිමි ලමයි කොටස} &= \frac{5}{9} \\ \therefore \quad \frac{5}{9} &= 20 \\ \frac{1}{9} &= 4 \quad (\text{දෙපසට } 5\text{න් බෙදීමෙන්}) \\ \text{මූල ලමයි ගණන} \quad \left(\frac{9}{9} \right) &= \frac{4 \times 9}{36} = \underline{\underline{36}} \end{aligned}$$

5.12 අනුපාතය

- (1) එක්තරා මුදලක් 7 : 5 අනුපාතය විසඳූ හා නිමල් අතර බෙදන ලද්දේ විසඳ්ට රු. 84.00ක් ලැබෙන පරිදි ය. හිස්තැන් සම්පූර්ණ කරමින් බෙදු මුළු මුදල ගණනය කරන්න.

$$\text{මුදල බෙදු අනුපාතය} = \dots\dots\dots : \dots\dots\dots$$

$$\text{අනුපාතයේ එකතුව} = 12$$

$$\text{විසඳ්ට ලැබුණු ප්‍රමාණය} = \frac{\boxed{}}{12}$$

$$\text{විසඳ්ට ලැබුණු මුදල} = \text{රු. } 84$$

$$\therefore \frac{\boxed{}}{12} = \text{රු. } 84$$

$$\frac{1}{12} = \text{රු. } \boxed{}$$

$$\therefore \text{බෙදු මුළු මුදල} \left(\frac{12}{12} \right) = \text{රු. } \dots\dots\dots$$

- (2) පියකුගේ හා පුතුකුගේ වයස් අතර අනුපාතය 5 : 2 වේ. පුතාගේ දැන් වයස අවුරුදු 16 නම්, පියාගේ වයස සෙවීමට පහත දැක්වෙන හිස්තැන් සම්පූර්ණ කරන්න.

$$\text{පියාගේ හා පුතාගේ වයස් අතර අනුපාතය} = \dots\dots\dots$$

$$\text{අනුපාතයේ එකතුව} = 7$$

$$\text{පුතාගේ වයස මුළු වයසින් භාගයක් ලෙස} = \frac{\boxed{}}{7}$$

$$\text{පුතාගේ වයස} = \text{අවු. } \dots\dots\dots$$

$$\frac{\boxed{}}{7} = \text{අවු. } \dots\dots\dots$$

$$\frac{1}{7} = \text{අවු. } \dots\dots\dots$$

$$\therefore \text{පියාගේ වයස} \left(\frac{5}{7} \right) = \text{අවු. } \dots\dots\dots$$

- (3) A තීරුවේ ඇති ගැටුවට අදාළ පිළිතුර B තීරුවෙන් තෝරා යා කරන්න.

A

B

- i මුදලක් x හා y අතර $1 : 3$ අනුපාතයට බෙදු විට x ලැබුණු මුදල රු. 20.00 නම් ට ලැබුණු මුදල රුපීයල් 16
- ii මුදලක් x හා y අතර $2 : 3$ අනුපාතයට බෙදු විට y ට රු. 18.00ක් ලැබුණී x ට ලැබුණු මුදල රුපීයල් 6
- iii පන්තියක ගැහැනු, පිරිමි ලමඩින්ගේ අනුපාතය $7 : 5$ කි. පන්තියේ පිරිමි ලමඩි 20ක් සිටි නම් පන්තියේ සිටින ගැහැනු ලමඩි ගණන 60
- iv පන්තියක දිග හා පළල අතර අනුපාතය $5 : 2$ කි. දිග 15m නම් පළල මිටර් 28
- v වෘත්තයක අරය හා පරිධිය අතර අනුපාතය $1 : 4$ වේ. අරය 4cm වන විට පරිධිය සෙන්ටි මිටර් 12
- (4) කිසියම් මුදලක් A හා B අතරේ $5 : 4$ අනුපාතයට බෙදු විට A ට රු. 400.00ක් ලැබුණේ නම් බෙදු මුදල කොපම් ද?
- (5) පන්තියක ලමඩින්ගෙන් පිරිමි ලමඩින් හා ගැහැනු ලමඩින් අතර අනුපතාය $9 : 11$ වේ. පන්තියේ පිරිමි ලමඩින් ගණන 18 ක් නම් පන්තියේ ගැහැනු ලමඩි ක් දෙනෙක් සිටින් ද?

7.10 සංයුක්ත අනුපාතය

$$\begin{array}{ccccccc} & A & & B & & C & \\ & 4 & : & 3 & & 5 & \\ & \swarrow & \downarrow & \searrow & & & \\ \hline 4 & : & 6 & : & 15 & & \end{array}$$

$$\begin{array}{ccccccc} & P & & Q & & R & \\ & 2 & : & 3 & & & \\ & | & \diagup & \diagdown & & & \\ \hline 5 & & 10 & : & 15 & : & 4 \end{array}$$

5.13 അഖാഡയ

- (1) A തീരുമെലി ആകി അനുപാതയ ആസ്തിരേന്ന് ലഭാ ഗന്ധനാ സംഗ്രഹക്ക് അനുപാതയ B തീരുമെലിന് തോർബ യാ കരന്നേൻ.

	A	B
(i)	$P : Q : R$ $2 : 3$ <hr style="border-top: 1px solid black;"/>	$9 : 12 : 20$ <hr style="border-top: 1px solid black;"/> <hr style="border-top: 3px double black;"/>
(ii)	$X : Y : Z$ $3 : 5$ <hr style="border-top: 1px solid black;"/>	$6 : 15 : 14$ <hr style="border-top: 1px solid black;"/> <hr style="border-top: 3px double black;"/>
(iii)	$A : B : C$ $3 : 4$ <hr style="border-top: 1px solid black;"/>	$15 : 25 : 6$ <hr style="border-top: 1px solid black;"/> <hr style="border-top: 3px double black;"/>
(iv)	$P : Q : R$ $2 : 5$ <hr style="border-top: 1px solid black;"/>	$4 : 6 : 9$ <hr style="border-top: 1px solid black;"/> <hr style="border-top: 3px double black;"/>
(v)	$A : B : C$ $3 : 5$ <hr style="border-top: 1px solid black;"/>	$6 : 10 : 15$ <hr style="border-top: 1px solid black;"/> <hr style="border-top: 3px double black;"/>

(2) දී ඇති අනුපාත අංශුරෙන් නිවැරදි සංයුක්ත අනුපාතය තෝරා යටින් ඉරක් අදින්න.

(i) A B C

$$\begin{array}{rcl} 3 & : & 4 \\ \hline & 3 & : 1 \end{array}$$

$$\hline \hline \quad (9 : 12 : 4 / 12 : 12 : 3)$$

(ii) P Q R

$$\begin{array}{rcl} 5 & : & 2 \\ \hline & 4 & : 1 \end{array}$$

$$\hline \hline \quad (20 : 4 : 4 / 10 : 4 : 1)$$

(iii) P Q R

$$\begin{array}{rcl} 2 & : & 7 \\ \hline & 1 & : 5 \end{array}$$

$$\hline \hline \quad (14 : 7 : 5 / 2 : 7 : 25)$$

(iv) A B C

$$\begin{array}{rcl} 2 & : & 1 \\ \hline & 3 & : 1 \end{array}$$

$$\hline \hline \quad (6 : 3 : 2 / 6 : 3 : 1)$$

(v) P Q R

$$\begin{array}{rcl} 7 & : & 2 \\ \hline & 2 & : 5 \end{array}$$

$$\hline \hline \quad (14 : 4 : 25 / 4 : 14 : 10)$$

5.11

මුදලට හා කාලයට අනුව අනුපාතයකට බෙදීම

5.14 අභ්‍යාසය

- (1) සූපුන් රු. 5000.00ක් යොදා සුළු ව්‍යාපාරයක් ඇරඹිය. එට මාස 4කට පසු සූර්ත් රු. 3000.00ක් යොදා එම ව්‍යාපාරයට හමුවේ විය. වසර අවසානයේ ඔවුන් ලද ලාභය රු. 3500.00ක් නම්, මුදලත් යොදවා තිබු කාලයත් සලකා ලාභ බෙදන්නේ නම් ඔවුන් ලද ලාභය සොයන්න.

ඉහත ගැටුව කියවා පහත ප්‍රශ්නවලට පිළිතුරු දී ඇති වරහන තුළින් තෝරන්න.

- (1) සූපුන් යොදු මුදල කොපමණ ද? (රු. 500.00/රු. 3000.00)
- (2) සූපුන් යොදු මුදල් ව්‍යාපාරයේ තිබු මාස ගණන කිය ද? (මාස 4/මාස 12)
- (3) සූර්ත් යොදු මුදල කොපමණ ද? (රු. 5000.00/රු. 3000.00)
- (4) සූර්ත්ගේ මුදල් ව්‍යාපාරයේ තිබු මාස ගණන කිය ද? (මාස 4/මාස 8)
- (5) ඔවුන් වසර අවසානයේ ලද ලාභය (රු. 8000.00/රු. 3500.00)
“ඔවුන්ගේ ලාභ සෙවීමට යොදු මුදලක් මුදල් යොදවා තිබු කාලයෙන් ගුණ කළ යුතු බැවින්”
- (6) $\frac{1}{4} \text{ එක් මාස } \times \text{ කාලය } (\text{රු. } 5000.00 \times 12 / \text{රු. } 5000.00 \times 8)$
- (7) සූර්ත්ගේ මුදල \times කාලය (රු. 3000.00 \times 4/රු. 3000.00 \times 8)
- (8) ඔවුන්ට ලාභ බෙදිය යුතු ආකාරය වන්නේ ($5000 \times 12 : 3000 \times 8 / 5000 \times 8 : 3000 \times 4$)
- (9) ලාභ බෙදීමට අවශ්‍ය අනුපාතය වන්නේ ($5 : 2 / 2 : 5$)
- (10) සූපුන්ගේ ලාභය වන්නේ ($\frac{5}{7} \times 3500 / \frac{2}{7} \times 3500$)
- (11) සූර්ත්ගේ ලාභය වන්නේ ($\frac{5}{7} \times 3500 / \frac{2}{7} \times 3500$)
- (12) සූපුන්ට ලැබුණු ලාභය (රු. 2500.00/රු. 1000.00)
- (13) සූර්ත්ට ලැබුණු ලාභය (රු. 2500.00/රු. 1000.00)

- (2) ඉහත (1) හි ඇති ගැටලුව නැවත කියවා පහත සඳහන් පරිදි ඔවුන්ගේ ලාභ සෙවීමට, දී ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න.

	සුපුන්	සුර්ත්
මුදල් යෙදු අනුපාතය	= 5000 : 3000	
මුදල් යෙදු අනුපාතය	= :	
ව්‍යාපාරයේ තිබු කාලය මාස	= 12 : 8	
ව්‍යාපාරයේ තිබු කාලය මාස	= :	
ලාභ බෙදිය යුතු අනුපාතය	= 5000×12 : \times	
ලාභ බෙදිය යුතු අනුපාතය	= :	
මුදල් ලැබු ලාභය	= :	= රු. 3500
සුපුන්ට ලැබුණු ලාභය	= $\frac{5}{7} \times$	
සුර්ත්ට ලැබුණු ලාභය	= $\frac{5}{7} \times$	= රු.

- (3) වරිත් රු. 25000.00ක් ද ජනිත් රේ මාස 4කට පසු රු. 15000.00ක් ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කළහ.. වසරක් අවසානයේ ඔවුන් ලද ලාභය රු. 21000.00ක්. ඔවුන්ගේ ලාභ යෙදු මුදලට හා මුදල් යෙදාන ලද කාලයට සමානුපාතික ව බෙදන්න.

	වරිත්	ජනිත්
මුදල් යෙදු අනුපාතය	= 25000 : 15000	
ව්‍යාපාරයේ මුදල් තිබු කාලය මාස	= :	
ලාභ බෙදිය යුතු අනුපාතය	= 25000×12 : \times	
ලාභ බෙදිය යුතු අනුපාතය	= :	
මුදල් ලැබු ලාභය	= :	= රු. 21000
වරිත්ට ලැබුණු ලාභය	= $\frac{5}{7} \times$	
ජනිත්ට ලැබුණු ලාභය	= :	= රු.

ආරැකිඡීම

නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න.

(1) $\frac{3}{5}$ ට තුලා හායක් වන්නේ,

$$(i) \frac{3}{10} \quad (ii) \frac{6}{10} \quad (iii) \frac{6}{5} \quad (iv) \frac{8}{5}$$

(2) දී ඇති $5 : 3$ අනුපාතයට ගැලපෙන තුලා අනුපාතය වන්නේ,

$$(i) 5 : 8 \quad (ii) 10 : 9 \quad (iii) 25 : 15 \quad (iv) 10 : 15$$

(3) $18 : 24$ අනුපාතය සරල කළ විට,

$$(i) 3 : 4 \quad (ii) 9 : 12 \quad (iii) 6 : 8 \quad (iv) 3 : 2$$

(4) $1.5l$ හා $500ml$ අනුපාතයක් ලෙස ලියා සරල කළ විට,

$$(i) 1.5 : 500 \quad (ii) 1500 : 500 \quad (iii) 1 : 3 \quad (iv) 3 : 1$$

(5) පොල් ගෙඩි 2ක මිල රු. 90ක් නම් පොල් ගෙඩි 5ක මිල වන්නේ,

$$(i) \text{රු. } 225 \quad (ii) \text{රු. } 90 \quad (iii) \text{රු. } 45 \quad (iv) \text{රු. } 200$$

(6) ඇපල් ගෙඩියක් රු. 60ක් වේ. රු. 360ට ගත හැකි ඇපල් ගෙඩි ගණන වන්නේ,

$$(i) 6 \quad (ii) 60 \quad (iii) 10 \quad (iv) 300$$

(7) මිනිසුන් 6 දෙනෙකුට දින 3කදී නිම කළ හැකි වැඩක් මිනිසුන් 9 දෙනෙකු කළේ නම් දින කියක් ගතවේ දී?

$$(i) 18 \quad (ii) 2 \quad (iii) 15$$

(8) රු. 1050ක් A හා B අතර $4 : 3$ අනුපාතයට බෙදු විට A ට ලැබෙන මුදල වන්නේ රුපියල්,

$$(i) 400 \quad (ii) 600 \quad (iii) 300 \quad (iv) 700$$

(9) රු. 720ක් A ට ලැබෙන පරිදි A හා B අතර $8 : 5$ අනුපාතයට මුදලක් බෙදු විට B ට ලැබෙන මුදල වන්නේ,

$$(i) \text{රු. } 500 \quad (ii) \text{රු. } 1300 \quad (iii) \text{රු. } 450 \quad (iv) \text{රු. } 500$$

(10) කසුන් හා නිමන්ත අතර $2 : 5$ අනුපාතයට ද නිමන්ත හා රෑත අතර $3 : 2$ අනුපාතයට ද මුදලක් බෙදන්නේ නම් කසුන්, නිමන්ත හා රෑත අතර මුදල් බෙදෙන ආකාරය සංයුත්ත අනුපාතයකින් දැක් වූ විට,

$$(i) 2 : 5 : 3 : 2 \quad (ii) 2 : 15 : 2$$

$$(iii) 6 : 15 : 10 \quad (iv) 2 : 8 : 2$$

පහත ගැටුව විසඳන්න.

- (11) කමල් හා ශිත් අතර රු. 15000ක මුදලක් 3 : 2 අනුපාතයට බෙදු විට කමල්ට හා ශිත්ට ලැබෙන මුදල වෙන වෙන ම සෞයන්න.
- (12) යසංග හා සූපුන් අතර කිසියම් පළතුරක් 5 : 2 අනුපාතයට බෙදු විට යසංගට ලැබුණු කොටස 70ක් නම් බෙදු මුළු පළතුරු ප්‍රමාණය කොපමණ ද?
- (13) $\text{yr } \text{Bh} 1 \text{ a} 60\text{kmh}^{-1}$ ක වේගයෙන් ගිය විට පැය 2ක් ගතවේ. 90kmh^{-1} ක වේගයෙන් ගියේ නම් එම දුරට ගතවන කාලය කොපමණ වේ ද?
- (14) තාරක හා උදාර අතර 5 : 7 අනුපාතයට ද උදාර හා නිමල් අතර 3 : 5 අනුපාතයට රු. 71000ක් බෙදු වේ නම්
 - (i) බෙදු සංයුත්ත අනුපාතය ලියන්න.
 - (ii) ලබුණු මුදල් වෙන වෙන ම සෞයන්න.
- (15) ලිඛිරු රු. 60000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. රීට මාස 3කට පසු විසඳ් රු. 50000ක් යොදා හවුල් විය. වසරක් අවසානයේ ඔවුන් ලද ලාභය රු. 65000ක් නම් ඔවුන් ලද ලාභයන් සෞයන්න.

6.1 සමාන්තර ගෝඩී

පෙර පරික්ෂණය

(1) පහත සඳහන් සංඛ්‍යා අනුකම සමාන්තර ගෝඩීයක් වේ දැයි නොවේ දැයි සඳහන් කරන්න.

- (a) 4, 8, 12, 16, 20, ()
- (b) 7, 14, 21, 28, 35, ()
- (c) 100, 95, 90, 85, 80, ()
- (d) 1, 4, 9, 16, 25, ()
- (e) 5, 7, 10, 14, 20, ()
- (f) 3, -6, -12, -24, -48, ()

(2) පහත සඳහන් සමාන්තර ගෝඩීවල පොදු අන්තරය ඉදිරියෙන් ලියා ඇත. එය නිවැරදි නම් ලකුණ ද වැරදි නම් \times ලකුණ ද යොදන්න.

- | | | |
|----------------------------|------|----------------------|
| (a) 2, 4, 6, 8, | (2) | <input type="text"/> |
| (b) 2, 5, 8, 11, | (4) | <input type="text"/> |
| (c) 20, 18, 16, 14, | (-2) | <input type="text"/> |
| (d) 100, 95, 90, 85, | (5) | <input type="text"/> |
| (e) 3, 8, 13, 18, | (5) | <input type="text"/> |

3, 4, 5 පශ්චත සඳහා නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

(3) මුල් පදය 4 ද පොදු අන්තරය 3 ද වන සමාන්තර ගෝඩීයේ 8 වන පදය සෞයා ගන්නා ආකාරය තෝරා යටින් ඉරක් අදින්න.

$$\begin{array}{ll} \text{(i)} \quad 4 + 8 \times 3 & \text{(ii)} \quad 4 + 7 \times 3 \\ \text{(iii)} \quad 4 - 8 \times 3 & \text{(iv)} \quad 4 \times 3 + 7 \end{array}$$

(4) 3 සහ 11 අතර සමාන්තර මධ්‍යන්ය කිය ද?

$$\text{(i)} \quad 14 \quad \text{(ii)} \quad 8 \quad \text{(iii)} \quad 7 \quad \text{(iv)} \quad 10$$

(5) සමාන්තර ගෝඩීයක එකාන්‍ය සෙවීමට හාවිත කරන සූත්‍රයක් නොවන්නේ


$$\text{(i)} \quad S_n = \frac{n}{2} (a + \ell)^2 \quad \text{(ii)} \quad S_n = \frac{n}{2} (a + \ell)$$

$$\text{(iii)} \quad S_n = \frac{n}{2} \{2a + (n-1)d\}$$

$$\text{(iv)} \quad S_n = \frac{\text{පද ගණන}}{2} \quad (\text{මුල් පදය} + \text{අවසාන පදය})$$

6.1 සමාන්තර ග්‍රේඩිය

ක්‍රියාකාරකම :



පිරිසි 10කට රුපයේ පෙනෙන ආකාරයට පිළිවෙළින් සිනි බෝල දමනු ලැබේ.

- 1 වෙනි 2 වෙනි 3 වෙනි 4 වෙනි පිරිසිවල ඇති සිනි බෝල ගණන පිළිවෙළින් ලියන්න.
- 1 , 3 , ,
- 5 වෙනි පිරිසියට දැමීය යුතු සිනි බෝල ගණන කිය ද?
- සැම අනුයාත පිරිසි දෙකක ඇති සිනි බෝල ගණනෙහි වෙනස (2, 3)
- අනුයාත පිරිසි දෙකක ඇති සිනි බෝල ගණනෙහි වෙනස සැම විට ම සමාන ද (මව්, නැත)
- මෙම වෙනස (පොදු අන්තරය, පොදු අනුපාතය) ලෙස හඳුන්වනු ලැබේ.

පිරිසිය	සිනි බෝල ගණන	රටාව	රටාව	
1	1	1	1	$1+2(1-1)$
2	3	$1+2$	$1+2 \times 1$	$1+2(2-1)$
3	5	$1+2+2$	$1+2 \times 2$	$1+2(3-1)$
4	7	$1+2+2+2$	$1+2 \times 3$	$1+2(4-1)$
5	$1+2 \times \square$	$1+2(5-1)$
12	$1+2 \times$	$1+2(-)$
n	$1+2(n-1)$

සංඛ්‍යා අනුකූලයක යිනැම ම පදයකින් රේට පෙර පදය අඩු කළ විට ලැබෙන වෙනස එක සමාන නම් එම සංඛ්‍යා අනුකූලය සමාන්තර ග්‍රේඩියක් ලෙස නැඳින්වේ.

6.2 ක්‍රියාකාරකම

- (1) පලමු වන පදය a ද පොදු අන්තරය d වන සමාන්තර ග්‍රේඩීයක් සඳහා පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න.

පදය	a හා d ඇසුරෙන් ලිවීම
1	a
2	$a+d$
3	$a+2d$
5
10
20
n	$a + \dots$

2, 3, 4 පශ්චත්වල නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

- (2) පලමු වන පදය a ද පොදු අන්තරය d ද සමාන්තර ග්‍රේඩීයක n වෙනි පදය T_n නම්

$$(i) \quad T_n = a + (n-1)d \quad (ii) \quad T_n = d + (a-1)n \quad \text{වේ.}$$

- (3) පලමු පදය 7 ද පොදු අන්තරය 3 ද වන සමාන්තර ග්‍රේඩීයේ 3 වන පදය (i) 10 (ii) 13

- (4) පලමු පදය 5 ද පොදු අන්තරය 4 වන සමාන්තර ග්‍රේඩීයේ 10 වන පදය ලබා ගන්නේ

$$(i) \quad 5 + 4 \times 10 = 45 \quad \text{ලෙසට ය.}$$

$$(ii) \quad 5 + 4 \times 9 = 41 \quad \text{ලෙසට ය.}$$

සමාන්තර ග්‍රේඩීයක n වන පදය

සමාන්තර ග්‍රේඩීයක පලමු වන පදය a ද පොදු අන්තරය d ද වන සමාන්තර ග්‍රේඩීයක n වන පදය සෙවීම සඳහා

$$T_n = a + (n-1)d \quad \text{යොදා ගනු ලැබේ.}$$

- (1) 2, 10, 18 ... යනු සමාන්තර ග්‍රේඩීයක පලමු පද තුන වේ. මෙම ග්‍රේඩීයේ 12 වන පදය සෞයන්න.

$$d = 10 - 2 = 8 \quad a = 2, n = 12$$

$$T_n = a + (n-1)d \quad \text{ට ආදේශයෙන්}$$

$$T_{12} = 2 + (12-1)8$$

$$= 2 + 88$$

$$= 90$$

2, 10, 18, සමාන්තර ග්‍රේඩීයේ 12 වන පදය 90 වේ.

පළමු වන පදය a සහ පොදු අන්තරය d වන සමාන්තර ග්‍රේඩීයක n වන පද T_n නම්

$$T_n = a + (n-1)d$$

ලදාහරණ 1: පළමු වන පදය 5 සහ පොදු අන්තරය 3 වන සමාන්තර ග්‍රේඩීයේ 10 වන පදය සෞයමු.

$$\begin{aligned} a &= 5, \quad d = 3 \\ T_n &= a + (n-1)d \\ T_{10} &= 5 + (10-1)3 \\ &= 5 + 9 \times 3 \\ &= 32 \end{aligned}$$

ලදාහරණ 2: n වන පදය $2n-1$ වූ සමාන්තර ග්‍රේඩීයක n සඳහා 1, 2 සහ 3 ආදේශ කරමින් ග්‍රේඩීයේ මුළු පද තුන ලබාගත්ත.

- (i) මෙම ග්‍රේඩීයේ පොදු අන්තරය කිය ද?
- (ii) මෙම ග්‍රේඩීයේ 25 වන පදය සෞයන්ත.

$$T_n = 2n-1$$

$$\begin{aligned} n = 1 \text{ වන විට } T_1 &= 2 \times 1 - 1 \\ &= 1 \end{aligned}$$

$$\begin{aligned} n = 2 \text{ වන විට } T_2 &= 2 \times 2 - 1 \\ &= 3 \end{aligned}$$

$$\begin{aligned} n = 3 \text{ වන විට } T_3 &= 2 \times 3 - 1 \\ &= 5 \end{aligned}$$

ග්‍රේඩීය 1, 3, 5,

- (i) පොදු අන්තරය = 2
 - (ii) $T_{25} = 2 \times 25 - 1$ හෝ $a = 1, \quad d = 2, \quad n = 25$, නිසා
- $$\begin{aligned} &= 49 & T_n &= a + (n-1)d \\ &&&= 1 + (25-1)2 \\ &&&= 1 + 48 \\ &&&= 49 \end{aligned}$$

அங்குக்கட்டி 6.1

1 சிட 4 எக்லீ ஆக்டி பூங்கள் சுதாநா நிவூர்டி பிலிதூர் யரின் ஓரக் அடிந்தன.

- (1) 1, 5, 9, 13, சமாந்தர ஞேசியே பொடி அந்தரய கீய ஏ?

(i) 6	(ii) 4	(iii) 2	(iv) 8
-------	--------	---------	--------
- (2) 8, 6, 4, 2 சமாந்தர ஞேசியே மூல் படிய சுத பொடி அந்தரய பிலிவெலின் எக்வன்ன.

(i) 8, 6	(ii) 8, 2	(iii) 8, -2	(iv) 2, -2
----------	-----------	-------------	------------
- (3) 5, 7, 9, சமாந்தர ஞேசியே 12 வந படிய லாகத ஹக்கேக் பகத குமன புகாங்கனயேந் ஏ?

(i) $5 + 12 \times 2$	(ii) $5 + 12 \times -2$
(iii) $5 + 11 \times 2$	(iv) $2 + 11 \times 5$
- (4) பலமு வந படிய 7 சுத பொடி அந்தரய 3 வி சமாந்தர ஞேசியே 20 வந படிய வந்னே கீய ஏ?

(i) 62	(ii) 60	(iii) 27	(iv) 64
--------	---------	----------	---------
- (5) டைபென பரீடி யா கரன்ன.

A சமாந்தர ஞேசிய	B பொடி அந்தரய
-----------------	---------------

(i) 4, 8, 12, 16,	(0.2)
(ii) -5, -4, -3, -2,	$\left(-\frac{2}{3}\right)$
(iii) $5, 5\frac{1}{2}, 6, 6\frac{1}{2},$	(4)
(iv) 5.9, 6.1, 6.3, 6.5,	(1)
(v) $10\frac{1}{3}, 9\frac{2}{3}, 9,$	$\frac{1}{2}$
- (6) பகத டைபென லீக் லீக் சமாந்தர ஞேசியே 5 வந படிய வரஹன துலின் தோரு கொவுவு துல லியன்ன.

(i) 1, 3, 5, 7	<input type="checkbox"/>	(-14, 9, 47, 2.0)
(ii) 7, 17, 27, 37	<input type="checkbox"/>	
(iii) -2, -5, -8, -11	<input type="checkbox"/>	
(iv) 1.2, 1.4, 1.6, 1.8	<input type="checkbox"/>	

සමාන්තර මධ්‍යන්ය

a, b, c යනු සමාන්තර ග්‍රේඩීයක එක ලග පිහිටි පද තුනක් නම් a සහ c වල සමාන්තර මධ්‍යන්ය b ලෙස හඳුන්වයි.

a, b, c සමාන්තර ග්‍රේඩීයක පිහිටන නිසා

$$b - a = c - b$$

$$\therefore 2b = a + c$$

$$b = \frac{a+c}{2}$$

උදාහරණ 1: 6 හෝ 16 අතර සමාන්තර මධ්‍යන්ය සොයන්න.

$$\begin{aligned} \text{ස. ම.} &= \frac{6+16}{2} \\ &= \frac{22}{2} \\ &= 11 \end{aligned}$$

උදාහරණ 2: 5 සහ 25 අතර සමාන්තර මධ්‍යන්ය 3ක් යොදන්න.

$$5, \square, \square, \square, 25$$

$$\text{පළමු වන පදය } a = 5$$

$$\text{පස් වන පදය } T_5 = 25 \text{ වේ.}$$

$$a + 4d = 25$$

$$5 + 4d = 25$$

$$4d = 20$$

$$d = 5$$

සමාන්තර මධ්‍යන්ය තුන, 10, 15, 20 වේ.

උදාහරණ 3: මූල් පදය 2 ද හත් වන පදය 20ද වන සමාන්තර ග්‍රේඩීයේ

(i) පොදු අන්තරය (ii) 12 වන පදය සොයන්න.

$$T_1 = a = 2$$

$$T_7 = a + 6d = 20$$

$$2 + 6d = 20$$

$$6d = 18$$

$$d = \underline{\underline{3}}$$

$$\begin{aligned}
 \text{(ii)} \quad T_{12} &= a + 11d \\
 &= 2 + 11 \times 3 \\
 &= 35
 \end{aligned}$$

സിദ്ധാന്തം 4: സമാന്തര ഫേഖീയക പൊട്ട് അന്തരം 5 ദി 9 വന പട്ട 47 ദി ലേണി. (i) ഫേഖീയേ മുലും പട്ട തുക ലിയന്നു.

$$\begin{aligned}
 d &= 5 \\
 T_9 &= a + 8d = 47 \\
 a + 8 \times 5 &= 47 \\
 a + 40 &= 47 \\
 a &= 7
 \end{aligned}$$

മുലും പട്ട തുക 7, 12, 17

സിദ്ധാന്തം 5: മുലും പട്ട 30 ദി പൊട്ട് അന്തരം -3 ദി വന സമാന്തര ഫേഖീയേ 9 വന്നെന്നു കിംബനി പട്ട ദി?

$$\begin{aligned}
 a &= 30 & d &= -3 \\
 T_n &= a + (n-1)d \\
 9 &= 30 + (n-1) \times -3 \\
 9 &= 30 + 3 - 3n \\
 3n &= 24 \\
 n &= 8
 \end{aligned}$$

9 വന്നെന്നു 8 വന പട്ട ദി.

සමාන්තර ග්‍රේෂීයක පදවල එශකාය

ත්‍රියාකාරකම 6.3

1	2	3	4	5	6	7	8	9	10
3	6	9	12	15	18	21	24	27	30

3, 6, 9, 30

3 හි ඉණාකාර කාචිපත්වල ලියා පිළිවෙළව තබා ඇත.

- (i) පළමු වන සහ 10වන කාචිපත් දෙකේ එකතුව කිය ද?
- (ii) 2 වන සහ 9 වන කාචිපත් දෙකේ එකතුව කිය ද?
- (iii) එකතුව ඉහත පිළිතුර ලැබෙන සේ කාචිපත් යුගල තෝරන්න. එම කාචිපත් යුගලවල ඇතුළත් සංඛ්‍යා පහත දැක්වෙන කොටු තුළ ඇතුළත් කරන්න.

(1) (2)

3	□	□	□	□
---	---	---	---	---

(10) (9)

30	□	□	□	□
----	---	---	---	---

- (iv) ඉහත එක් එක් කාචිපත් යුගලයේ සඳහන් සංඛ්‍යා සියල්ලේ එකතුව කිය ද?
- (v) ඉහත සංඛ්‍යා සියල්ලෙහි එකතුව ලබා ගැනීමට එක් යුගලයක එකතුව යුගල ගණනින් ගුණ කළ යුතුවේ.

එශකාය = යුගල ගණන × යුගලයක එශකාය

$$= 5 \times 33$$

$$= \frac{10}{2}(3+30)$$

$$= \frac{\text{කාචිපත් ගණන}}{2} (\text{මුළු පදය} + \text{අවසාන පදය})$$

සමාන්තර ග්‍රේෂීයක පද සියල්ලේ එකතුව = $\frac{\text{පද ගණන}}{2}$ (පළමු වන පදය + අවසාන පදය)

$$S_n = \frac{n}{2}(a + l)$$

ග්‍රේඩීයේ අවසාන පදය ℓ නම්

$$\ell = a + (n-1)d \quad \text{තිසා}$$

$$S_n = \frac{n}{2} \{a + a + (n-1)d\} \quad \text{ලෙස ලිවිය හැකි ය.}$$

$$S_n = \frac{n}{2} \{2a + (n-1)d\}$$

අවස්ථාවට ගැළපෙන පරිදි ඉහත සුතු භාවිත කිරීම පහසු වේ.

ලදාහරණ 1

පළමු වන පදය 5 සහ 10 වන පදය 23 වූ සමාන්තර ග්‍රේඩීයක මුළු පද 10යේ එක්‍රෝය සොයන්න.

$$S_n = \frac{n}{2} (a + \ell)$$

$$n = 10 \quad a = 5 \quad \ell = 23$$

$$\therefore S_n = \frac{10}{2} (5 + 23)$$

$$= 5 \times 28$$

$$= 140$$

ලදාහරණ 2

10, 16, 22, 28 සමාන්තර ග්‍රේඩීයේ පද 20ක එක්‍රෝය සොයන්න.

$$a = 10 \quad d = 4 \quad n = 20$$

$$S_n = \frac{n}{2} \{2a + (n-1)d\}$$

$$= \frac{20}{2} \{2 \times 10 + (20-1)4\}$$

$$= 10 \{20 + 19 \times 4\}$$

$$= 10 \{20 + 76\}$$

$$= 960$$

අනෙකුසය 9.2

(1) එක් සංඛ්‍යා යුගලවල සමාන්තර මධ්‍යත්‍යය තෝරා යටින් ඉරක් අදින්න.

- (i) 10 හා 6 $\{(a) \ 8 \ (b) \ 4\}$
- (ii) 22 හා 10 $\{(a) \ 18 \ (b) \ 16\}$
- (iii) 30 හා 18 $\{(a) \ 24 \ (b) \ 22\}$
- (iv) 4 හා 24 $\{(a) \ 14 \ (b) \ 10\}$

(2) ගැළපෙන පිළිතුර යටින් ඉරක් අදින්න.

- 10, \boxed{a} , \boxed{b} , 28 න් නිරුපණය වන්නේ සමාන්තර ග්‍රේඩීයක් නම් a හා b හි අගයන් පිළිවෙළින් වනුයේ
- (i) 14, 18 (ii) 16, 22 (iii) 12, 24 (iv) 16, 20

(3) එක් එක් ග්‍රේඩීවල පද ඡැංක්‍ය සේවීමට ගැළපෙන ප්‍රකාශනයට යා කරන්න.

<u>ග්‍රේඩීය</u>	<u>ලේක්‍ය ලබාගත හැකි ප්‍රකාශනය</u>
(i) 2, 7, 12,	$\frac{10}{2}\{-6+9\times 2\}$
(ii) 7, 10, 13,	$\frac{10}{2}\{10+9\times -2\}$
(iii) -3, -1, 1,	$\frac{10}{2}\{4+9\times 5\}$
(iv) 5, 3, 1,	$\frac{10}{2}\{14+9\times 3\}$

(4) 10, x 22 සමාන්තර ග්‍රේඩීයක පද 3ක් නම් x හි අගය සෞයන්න.

(5) මූල් පදය 3 ද පොදු අන්තරය 4 වූ සමාන්තර ග්‍රේඩීයක මූල් පද 20හි ලේක්‍ය සෞයන්න.

පෙර පරික්ෂණය - ගුණෝත්තර ශේෂී

(1) පහත ගුණෝත්තර ශේෂීයේ පොදු අනුපාතය සොයන්න.

(i) $32, 16, 8, 4, \dots$

(ii) $\frac{1}{4}, \frac{1}{8}, \frac{1}{16}, \frac{1}{32}, \dots$

(iii) $\frac{1}{2}, \frac{1}{6}, \frac{1}{18}, \frac{1}{54}, \dots$

(iv) $100, 10, 1, 0.1, 0.01, 0.001 \dots$

(v) $1, 5, 25, 125, \dots$

(2) දී ඇති දත්ත උපයෝගී කරගෙන මෙම ශේෂීවල මූල්‍ය පද හතර ලියන්න.

(i) $a = 7$ (ii) $a = 3$ (iii) $a = 3$ (iv) $a = 160$

$$r = 2 \quad r = 7 \quad r = 3 \quad r = \frac{3}{2}$$

(v) $a = 4$ (vi) $a = 4$

$$r = 2 \quad r = -3$$

(3) නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.


පළමු වන පදය a ද පොදු අන්තරය r ද වන ගුණෝත්තර ශේෂීයක n වන පදය වන්නේ

(i) $T_n = ar^{n-1}$ (ii) $T_n = ar$

(iii) $T_n = a^{n+1}$ (iv) $T_n = a^{n-1}$

ගුණෝත්තර ශේෂී ඩියාකාරකම 6.4

- ක්ෂේප ජීවියෙක් දිනපතා ජලය තුළ වර්ධනය වන ආකාරය පහත දැක්වේ.



- 5 වන දිනයේ දී බදුනේ සිටින ක්ෂේප ජීවින් ගණන රුපයේ ඇද දක්වන්න.
 - දින පහ තුළ දී බදුන් තුළ සිටින ක්ෂේප ජීවින් ගණන සංඛ්‍යාත්මක ව ලියා හිස්තැන් පුරවන්න.
- 1, , , ,
- ඉහත සංඛ්‍යා අනුකූලයේ එක් පදයකින් රේලු පදය ලබාගත හැක්කේ
(2න් ගුණ කිරීමෙන්, 2ක් එකතු කිරීමෙන්)ය.

$$\frac{5 \text{ පදය}}{4 \text{ පදය}} = \frac{\square}{8} = \square \quad \frac{4 \text{ පදය}}{3 \text{ පදය}} = \frac{\square}{\square} = \square \quad \frac{3 \text{ පදය}}{2 \text{ පදය}} = \frac{\square}{\square} = \square$$

$$\frac{2 \text{ පදය}}{1 \text{ පදය}} = \frac{\square}{\square} = \square$$

- මෙම සංඛ්‍යා අනුකූලයේ අනුයාත පද දෙකක් අතර අනුපාතය (සමාන ය, අසමාන ය)
- මෙවැනි සංඛ්‍යා අනුකූලයක් (ගුණෝත්තර, සමාන්තර) ශේෂීයක් ලෙස හඳුන්වනු ලැබේ.

මිනැම ම අනුයාත පද දෙකක් අතර පොදු අනුපාතයක් ඇති ශේෂී
ගුණෝත්තර ශේෂී ලෙස හඳුන්වනු ලැබේ.

ගුණෝත්තර ග්‍රේසියක n වන පදය
ත්වයාකාරකම 6.5

3, 6, 12, 24, 48 , , ගුණෝත්තර ග්‍රේසියකි. කොටුවලට ගැළපෙන සංඛ්‍යා යොදන්න.

$$\begin{array}{ll} \text{පළමු පදය} & T_1 = 3 \\ \text{දෙ වන පදය} & T_2 = 3 \times 2 = 3 \times 2^1 \\ \text{තුන් වන පදය} & T_3 = 3 \times \boxed{\square} \times \boxed{\square} = 3 \times 2^2 \\ \text{හතර වන පදය} & T_4 = 3 \times \boxed{\square} \times \boxed{\square} \times \boxed{\square} = 3 \times 2^3 \\ \text{පස් වන පදය} & T_5 = 3 \times \boxed{\square} \times \boxed{\square} \times \boxed{\square} \times \boxed{\square} = \boxed{\square} \times \boxed{\square}^2 \end{array}$$

නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

පළමු වන පදය 2 ද පොදු අනුපාතය 3 වන ගුණෝත්තර ග්‍රේසියේ පළමු පද තුන කුමක් ද?

- (i) 3, 6, 12 (ii) 2, 6, 18 (iii) 2, 5, 8 (iv) 3, 5, 7

පළමු වන පදය 5 ද පොදු අනුපාතය 2 ද වන ගුණෝත්තර ග්‍රේසියේ මූල් පද සොයා හිස් කොටුවලට ගැළපෙන සංඛ්‍යා යොදන්න.

$$5, \boxed{\square}, \boxed{\square}, \boxed{40}, \boxed{\square}$$

$$\begin{array}{llll} a, & ar, & ar^2, & ar^3 \dots\dots \\ T_1 & = a & & \\ T_2 & = ar^{2-1} & & \\ T_3 & = ar^{\boxed{\square}-1} & & \\ T_4 & = ar^{\boxed{\square}-\boxed{\square}} & & \\ T_{10} & = ar^{\boxed{\square}-\boxed{\square}} & & \\ T_n & = ar^{n-\boxed{\square}} & & \end{array}$$

පළමු වන පදය a ද පොදු අනුපාතය r ද වන ගුණෝත්තර ග්‍රේසියක

n වන පදය $T_n = ar^{n-1}$ න් ලබා ගත හැකි ය.

ලදාහරණ : 5, 15, 45, 135, යන සංඛ්‍යා අනුකූලය ගුණෝත්තර ග්‍රේසියක් බව පෙන්වන්න.

$$\frac{135}{45} = 3, \quad \frac{45}{15} = 3, \quad \frac{15}{5} = 3,$$

සැම පදයක් ම රීට පෙර පදයෙන් බෙදා විට ලැබෙන පිළිතුර 3 වේ.
එම නිසා මෙය ගුණෝත්තර ග්‍රේසියකි.

ලඳාහරණ : 4, 12, 36, 108 ... ග්‍රේඩීයේ පොදු අනුපාතය සොයා 8 වන පදය සොයන්න.

$$\begin{aligned}\text{පොදු අනුපාතය} &= \frac{12}{4} \\ &= 3\end{aligned}$$

$$\begin{aligned}8 \text{ වන පදය} \quad T_8 &= ar^7 \\ &= 4 \times 3^7 \\ &= 8748\end{aligned}$$

අනුකූලය 6.3

- (1) පහත දැක්වෙන සංඛ්‍යා අනුතුම ගුණෝත්තර ග්‍රේඩීයක් වේ නම්, ✓ ලකුණ ද නොවේ නම්, ✗ ලකුණ ද ඉදිරියෙන් ඇති වරහන තුළ යොදන්න.

- (i) 1, 2, 4, 8, ()
- (ii) 100, 50, 25, 12.5, ()
- (iii) 2, 4, 8, 32, ()
- (iv) $a, 3a, 9a, 27a, \dots$ ()

- (2) පහත දී ඇති එක් එක් ගුණෝත්තර ග්‍රේඩීයේ පොදු අනුපාත දෙවන තීරයෙන් තෝරා යා කරන්න.

- | ගුණෝත්තර ග්‍රේඩීය | පොදු අනුපාතය |
|--|--------------|
| (i) 3, 12, 48, 192, | (2) |
| (ii) $\frac{1}{8}, \frac{1}{4}, \frac{1}{2}, 1, \dots$ | (-2) |
| (iii) -2, 4, -8, 16, | (3) |
| (iv) 0.1, 0.3, 0.9, 2.7, | (4) |

නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

- (3) පළමු වන පදය 3 ද පොදු අනුපාතය 2 වන ගුණෝත්තර ග්‍රේඩීයේ මුල් පද තුන දැක්වෙන වරණය තෝරන්න.

- (i) 3, 5, 7 (ii) 3, 6, 12 (iii) 3, 1, -1 (iv) 3, $\frac{3}{2}, \frac{3}{4}$

- (4) 5, \boxed{x} 80, 320 දැක්වෙන්නේ ගුණෝත්තර ග්‍රේඩීයක එක ලග පිහිටි පද 4ක් නම් x හි අයය වන්නේ,

 - (i) 40 යි (ii) 120 යි (iii) 20 යි (iv) 4 යි

- (5) මුළු පදය 5 ද පොදු අනුපාතය 2 ද වන ගුණෝත්තර ග්‍රැන්ඩ් 10 වන පදය ලබා ගන්නේ,
 (i) 5×2^9 (ii) 10^9 (iii) $5^9 \times 2$ (iv) $2 \times 5^{10-1}$

ගුණෝත්තර මධ්‍යන්තය

a, b, c පොදු ගුණෝත්තර ග්‍රැන්ඩ් අනුපාත පද 3ක් නම්, a හා c වල ගුණෝත්තර මධ්‍යන්තය b ලෙස හඳුන්වනු ලැබේ.

$$a, b, c \dots$$

$$\begin{aligned} \text{පොදු අන්තරය} &= \frac{b}{a} = \frac{c}{b} \\ &= b^2 = ac \\ &= b = \sqrt{ac} \end{aligned}$$

ලදාහරණ : 10 හා 40 අතර ගුණෝත්තර මධ්‍යන්තය සොයන්න.

$$\begin{aligned} \text{ග. ම.} &= \sqrt{10 \times 40} \\ &= \sqrt{400} \\ &= 20 \end{aligned}$$

ලදාහරණ : 2 සහ 32 අතර ගුණෝත්තර මධ්‍යන්තය 3ක් යොදන්න.

$$2, \boxed{\quad}, \boxed{\quad}, \boxed{\quad}, 32$$

$$T_1 = a = 2 \quad \text{—— (1)}$$

$$T_5 = ar^4 = 32 \quad \text{—— (2)}$$

$$r^4 = 16$$

$$r = \pm 2$$

ගුණෝත්තර මධ්‍යන්තය 3 වන්නේ 4, 8, 16 වේ.

9.4 අභ්‍යාපය

- (1) (i) 2 හා 8 අතර ගුණෝත්තර මධ්‍යන්තය සොයන්න.
 (ii) 3 හා 12 අතර ගුණෝත්තර මධ්‍යන්තය සොයන්න.
 (iii) 4 හා 64 අතර ගුණෝත්තර මධ්‍යන්තය 3ක් ලියන්න.
 (iv) 2 හා 250 අකර ගුණෝත්තර මධ්‍යන්තය 2ක් ලියන්න.

පළමු වන පදය a ද පොදු අනුපාතය r ද වන ගුණෝත්තර ග්‍රැන්ඩ් ග්‍රැන්ඩ් අනුපාතය S_n නම්

$$S_n = \frac{a(r^n - 1)}{(r-1)} \quad \text{මෙහි } r \neq 1 \quad \text{වේ.}$$

$$r \text{ හි } \frac{a(r^n - 1)}{(r-1)} \text{ ලෙස } \xi$$

$$r \text{ හි } \frac{a(1-r^n)}{(1-r)} \text{ ලෙස } \text{ගැනීම ගණනය කිරීම් පහසු කරයි.}$$

ලදාහරණ : 3, 6, 12, ග්‍රේඩීයේ පද 10ක එක්‍රෝගය සොයන්න.

$$a = 3, \quad r = 2, \quad n = 10$$

$$S_n = \frac{a(r^n - 1)}{(r-1)}$$

$$= \frac{3(2^{10} - 1)}{(2-1)}$$

$$= 3 \times 1023$$

$$= \underline{\underline{3069}}$$

6.5 අභ්‍යාසය

- (1) 2, 6, 18, 54 ගුණෝත්තර ග්‍රේඩීයකි. එම ග්‍රේඩීයේ පද 8 ක එක්‍රෝගය සෙවීම සඳහා පහත දී ඇති එක් එක් අවස්ථාවල ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න.

$$r = \frac{6}{.....} = 3$$

$$a = \quad n = 8$$

$$S_n = \frac{a(r^n - 1)}{(r-1)}$$

$$= \frac{.....(3^{.....} - 1)}{(3-1)}$$

$$=$$

- (2) 2, x , 8 ගුණෝත්තර ග්‍රේඩීයක අනුයාත පද 3ක් නම් x හි අගය සොයන්න.

- (3) 2 සහ 250 අතර ගුණෝත්තර මධ්‍යන්තය දෙකක් සොයන්න.

7.0 විද්‍යාත්මක අංකනය

ପେର ପରୀକ୍ଷଣାଯ

1 සිට 5 තෙක් ප්‍රශ්නවල නිවැරදි පිළිතුරට හිමි අංකය වටා රුමක් අදින්න.

$$9828 = 9.828x \dots$$

$$= \dots x 10^{\dots}$$

- (7) හිසේතැන් පරවමින් 0.0072 සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

$$0.0072 = 7.2 \times \frac{1}{\dots} \\ = \dots \times 10^{\dots}$$

- (8) 7.25×10^3 හා 725 සහ සංඛ්‍යා දෙකෙන් වඩා විශාල සංඛ්‍යාව කුමක් දේ?

- (i) ඔබ පිළිතුරට හේතු දක්වන්න.

7.1 හැඳින්වීම

ඉතා කුඩා සහ ඉතා විශාල සංඛ්‍යා ඇතුළත් තොරතුරු සන්නිවේදනයේ දී, විද්‍යාත්මක අංකනය යොදා ගනු ලැබේ.

සංඛ්‍යා විද්‍යාත්මක අංකනයෙන් දැක්වීමෙන් එවා,

- අවබෝධ කරගැනීම
- කියවීම
- ලියා දැක්වීම
- සැසදීම
- ගණනය කිරීම, පහසුවේ.

සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනයෙන් දැක්වීමේ දී එම සංඛ්‍යා එකත් දහයත් අතර සංඛ්‍යාවක් හා දහයේ බලයක ගුණීතයක් ලෙස ලියනු ලැබේ.

$$\text{අදා: } 2500 = 2.5 \times 10^3$$

$$42500 = 4.2 \times 10^4$$

A යනු 1න් 10න් අතර සංඛ්‍යාවක් හා n නිවිලයක් වන විට විද්‍යාත්මක අංකනය $A \times 10^n$ ආකාර වේ.

7.2 දහයේ බල

සංඛ්‍යාව	10 බලයක් ලෙස	සංඛ්‍යා නාමය
1	10^0	එක
10	10^1	දෙය
100	10^2	සියය
1000	10^3	දෙස
10000	10^4	දෙදාහ
100000	10^5	සියක්දාහ
1000000	10^6	මිලියනය
10000000	10^7	දස මිලියනය
100000000	10^8	සියක් මිලියනය
1000000000	10^9	බිලියනය

සංඛ්‍යාව	හරය 10කි	දහයේ බලයක්
	බලයක් වූ සාගයක් ලෙස	ලෙස
0.1		10^{-1}
0.01	$\frac{1}{10}$	10^{-2}
0.001	$\frac{1}{100}$	10^{-3}
0.0001	$\frac{1}{1000}$	10^{-4}
0.00001	$\frac{1}{10000}$	
0.000001	$\frac{1}{100000}$	10^{-5}

7.1 අනුවාස

A තීරයේ දැක්වෙන සංඛ්‍යාව දක්වන දහයේ බලය B තීරයෙන් තෝරා යා කරන්න.

A	B
100	10^{-2}
1000	10^2
0.001	10^3
0.00001	10^{-1}
0.1	10^5
100000	10^6
1000000	10^{-3}
0.01	10^{-5}

7.2 10 හි බලවලින් දශම සංඛ්‍යා ගුණ කිරීම.

හිස්තැන් සම්පූර්ණ කරන්න.

	10	100	1000	10000
3.21	32.1	321	3210	32100
8.572				
6.606				
8.072				
1.27				
4.55				
6.071				
4.77				
9.421				
2.56				
3.421				
5.0823	50.823	508.23	5082.3	50823
4.7712				
6.5366				

7.3 සංඛ්‍යා විද්‍යාත්මක අංකනයෙන් ලිවීම

ලදා: 1. 428 විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

$$\begin{aligned} 428 &= 4.28 \times 100 \\ &= 4.28 \times 10^2 \end{aligned}$$

2. 98000 විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

$$\begin{aligned} 98000 &= 9.8 \times 10000 \\ &= 9.8 \times 10^4 \end{aligned}$$

3. 523.7 විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

$$\begin{aligned} 523.7 &= 5.237 \times 100 \\ &= 5.237 \times 10^2 \end{aligned}$$

4. 0.0256 විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

$$0.0256 = 2.56 \times \frac{1}{100} = 2.56 \times 10^{-2}$$

5. 0.00478 විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

$$0.00478 = 4.78 \times \frac{1}{1000} = 4.78 \times 10^{-3}$$

7.2 අභ්‍යාස

1. 1 - 10 ක්



විද්‍යාත්මක අංකනය

දහයේ




ඉහත සඳහන් පද භාවිතා කර හිසේතැන් පුරවන්න.

මිනැං ම සංඛ්‍යාවක් අතර සංඛ්‍යාවක් භා බලයක
ගැනීනයක් ලෙස ලියා දැක්වීම ලෙස හඳුන්වයි.


2. නිවැරදි ව ලියා ඇති විද්‍යාත්මක අංකන තොරා යටින් ඉරක් අදින්න.

- (a) (i) 3.26 (ii) 32.6×10^1 (iii) 3.26×10^2 (iv) 326×10^3
(b) (i) 66.6 (ii) 6.66 (iii) 6.66×10^3 (iv) 66.6×10^3
(c) (i) 8.5×100 (ii) 6.6×10^2 (iii) 72×10^2 (iv) 9.6×100^2
(d) (i) 5.87×10^4 (ii) 0.32×10^5 (iii) 7.7×100 (iv) 86×10^2


3.




ಡುಹತ ಕ್ರಿಯಾವಲಿಯ ನಿರೀಕ್ಷಣೆಯ ಕರ ಪಹತ ದ್ವಿಕ್ರಮವೆನಾ ಹಿಂಬನ್‌ನು ಸಮಿಪ್ಪರೆಗೆ ಕರನ್‌ನ.




I




II




III



IV



V



VI

4.

- (a) 45000 සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් ලියු විට නිරුපණය වන පිළිතුර තෝර්න්න.
 (i) 4.5×10^5 (ii) 4.5×10000 (iii) 4.5×10^4

(b) 667.5 සංඛ්‍යාවේ විද්‍යාත්මක අංකනය නිරුපණය වන පිළිතුර තෝර්න්න.
 (i) 6.67×10^1 (ii) 6.675×10^2 (iii) 6.67×10^3 (iv) 6.678×10^3

5. පහත සඳහන් සංඛ්‍යා විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

(i)	5600
(ii)	325000
(iii)	850
(iv)	13600
(v)	7340000
(vi)	33.65
(vii)	8.52
(viii)	125000
(ix)	30606

6. ගැලපෙන යුගලය යා කරන්න.

- | | |
|-----------|----------------------|
| 63 | 6.3×10^0 |
| 0.063 | 6.3×10^{-2} |
| 6300 | 6.3×10^1 |
| 6.3 | 6.3×10^8 |
| 0.000063 | 6.3×10^{-1} |
| 630 | 6.3×10^2 |
| 630000000 | 6.3×10^3 |
| 0.63 | 6.3×10^{-5} |

7.4 විද්‍යාත්මක අංකනයෙන් ලියු සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට හැරවීම.

අදා: පහත දැක්වෙන විද්‍යාත්මක අංකනයෙන් ලියා ඇති සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට හරවා ලියන්න.

$$\begin{aligned} \text{විද්‍යාත්මක අංකනය - (i)} \quad & 3.2 \times 10^3 \\ & = 3.2 \times 1000 \end{aligned}$$

$$\text{සාමාන්‍ය ආකාරය} \quad 3200$$

$$\begin{aligned} \text{විද්‍යාත්මක අංකනය - (ii)} \quad & 4.78 \times 10^{-3} \\ & = 4.78 \times \frac{1}{1000} \end{aligned}$$

$$\text{සාමාන්‍ය ආකාරය} \quad 0.00478$$

$$\begin{aligned} \text{(iii)} \quad & 9.25 \times 10^{-2} \\ & = 9.25 \times \frac{1}{100} \\ & = 0.0925 \end{aligned}$$

7.3 පහත දැක්වෙන වගුවේ හිස්තැන් පුරවමින් අගය ලබාගනන්න.

4.2×10^2	6.61×10^2	8.73×10^3
$4.2 \times \dots$	$6.61 \times \dots$	$\dots \times 1000$
\dots	\dots	\dots
6.023×10^3	8.5×10^3	6.62×10^3
6.023×1000	$8.5 \times \dots$	$\dots \times \dots$
\dots	\dots	\dots
7.775×10^{-4}	2.012×10^{-4}	1.987×10^{-4}
$7.775 \times \frac{1}{10000}$	$2.012 \times \dots$	$\dots \times \dots$
\dots	\dots	\dots
2.02×10^{-5}	3.216×10^{-5}	8.03×10^{-5}
$2.02 \times \frac{1}{100000}$	$3.216 \times \dots$	$\dots \times \dots$
\dots	\dots	\dots
6.82×10^6	7.7×10^6	8×10^6
$\dots \times \dots$	$\dots \times \dots$	$\dots \times \dots$
\dots	\dots	\dots

- (2) පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න.

විද්‍යාත්මක අංකනය	සාමාන්‍ය ආකාරය	විද්‍යාත්මක අංකනය	සාමාන්‍ය ආකාරය
3.21×10^1		5.08×10^{-4}	
3.21×10^2		6.023×10^{-5}	
3.21×10^3		8.086×10^{-6}	
3.21×10^4		3.265×10^{-2}	
3.21×10^5		6.66×10^{-2}	
3.21×10^6		5.8×10^0	

සිතන්න


කොළඹ සිට වැඩි දුරකින් පිහිටි නගරය කුමක් ද ? හේතු සහිත ව පැහැදිලි කරන්න.

කොළඹ	
මහනුවර	115.2 Km
මාතර	1.6×10^2 Km

- (3) සංඛ්‍යා කිහිපයක් විද්‍යාත්මක අංකනයෙන් A තිරයේ දැක්වේ. එම සංඛ්‍යාවලට සමාන සංඛ්‍යා B තිරයෙන් තෝරා යා කරන්න.

A	B
4.5×10^{-7}	4.5
4.5×10^3	45
4.5×10^0	0.045
4.5×10^4	4500
4.5×10^{-1}	450
4.5×10^2	0.45
4.5×10^{-1}	450000
4.5×10^5	0.00045

4.



සුර්යයාගේ සිට ග්‍රහලෝකවලට ඇති සාමාන්‍ය දුර ප්‍රමාණ කිලෝමීටරවලින් පහත වගැවේ දැක්වේ.

ග්‍රහලෝකය	දුර (km)
ඛුද	57 900 000
සිකුරු	108 000 000
පාලීවිය	150 000 000
අගහරු	228 000 000
බහස්පති	778 000 000
සෙනසුරු	1 430 000 000

(a) සුර්යයාගේ සිට ග්‍රහලෝකවලට ඇති දුර විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.

- (b) මෙම දුරවල් විද්‍යාත්මක අංකනයෙන් ලිවීමෙන් අන්වන වාසි දෙකක් ලියා දක්වන්න.
- (i)
- (ii)

8.0 ද්‍රශක හා ලකුගණක

පෙර පරික්ෂණය

(1) ද්‍රශක අැසුරෙන් ලියන්න.

$$(i) \quad 2 \times 2 \times 2 \qquad (ii) \quad a \times a \times b \times b \times b \qquad (iii) \quad \frac{x \times x}{y \times y \times y}$$

(2) අගය සොයන්න.

$$(i) \quad 2^1 \qquad (ii) \quad 3^2 \qquad (iii) \quad 3^7 \qquad (iv) \quad 5^0 \qquad (v) \quad 2^{-3}$$

(3) අගය සොයන්න.

$$(i) \quad 2^2 \times 3^1 \qquad (ii) \quad 3^1 \times 7^1 \times 7^2 \\ (iii) \quad 4^2 \times 2^0 \times 3^1 \qquad (iv) \quad 2^{-3} \times x^0$$

(4) $9 = 3^{\square}$ යන්තේහි හිස් කොටුවට ගැලපෙන සංඛාව කුමක් ද?

$$(i) \quad 2 \qquad (ii) \quad 3 \qquad (iii) \quad 4 \qquad (iv) \quad 5$$

(5) $64 = \boxed{a}^{\boxed{b}} = 2^{\boxed{c}}$ යන්තේහි a, b, c වලට ගැලපෙන සංඛාව පිළිවෙළින්

$$(i) \quad 8, 2, 6 \qquad (ii) \quad 2, 8, 6 \qquad (iii) \quad 2, 3, 4 \qquad (iv) \quad 2, 3, 5$$

(6) $p = 2$ හා $q = 3$ නම් පහත ප්‍රකාශනවල අගය සොයන්න.

$$(i) \quad pq \qquad (ii) \quad 2p^2 \qquad (iii) \quad 5p^2q^3$$

(7) සූල් කරන්න.

$$(i) \quad a^3 \times a \times a^3 \qquad (ii) \quad \frac{p^3 \times p^2}{p^8}$$

(8) සූල් කර පිළිබුර දන ද්‍රශක ලෙස ලියා දක්වන්න.

$$(i) \quad 5x^{-1}y^3 \qquad (ii) \quad 3\sqrt{p^{-2}} \qquad (iii) \quad 2^0 \times 3^{-2}$$

(9) අගය සොයන්න.

$$(i) \quad \lg(1000)^{\frac{1}{3}} \qquad (ii) \quad \lg 5 + \lg 20$$

$$(iii) \quad \frac{1}{2}\lg 25 - 2\lg 2 + \lg 80 \qquad (iv) \quad 2\lg 5 + \lg 4$$

(10) අගය සොයන්න.

(i) $(4)^{\frac{1}{2}}$ (ii) $(27)^{\frac{1}{3}}$ (iii) $64^{\frac{2}{3}}$ (iv) $\left(\frac{8}{27}\right)^{\frac{2}{3}}$ (v) $\left(\frac{25}{9}\right)^{\frac{3}{2}}$

(11) $\lg 2 = 0.3010$ හා $\lg 2 = 0.477$ නම් පහත සඳහන් එක් එක් ප්‍රකාශනයේ අගය සොයන්න.

(i) $\lg 6$ (ii) $\lg 12$ (iii) $\lg 20$


(12) විසඳන්න.

(i) $2^x = 8$ (ii) $3 \times 3^{x+1} = 27$ (iii) $2\lg 5 + \lg 4 = \lg x$

8.1 දැරුකෙ

8.1.1 ක්‍රියාකාරකම


බලය, පාදය හා දැරුකෙය නඳුනා ගනීම්.



පහත දක්වා ඇති වගුව සම්පූර්ණ කරන්න.

බලය	පාදය	දැරුකෙය
2^3	2	3
3^2	3	2
4^4	4
5^3	5
8^4
.....	2	5

8.2 ක්‍රියාකාරකම



මෙම යන්තුයේ බොත්තම 3කි.



යන්තුයට යම් සංඛ්‍යාවක් ඇතුළු කොට $\times 2$ බොත්තම එකු විට එම සංඛ්‍යාව දෙගුණ වේ.

$\times 3$ බොත්තම එකු විට එම සංඛ්‍යාව තුන්ගුණයක් වේ.

$\times 5$ බොත්තම එකු විට එම සංඛ්‍යාව පස්ගුණයක් වේ.

- (1) යම් සංඛ්‍යාවක් යන්තුයට 2 ඇතුළු කොට එය කිවිගුණයක් කිරීම සඳහා $\times 2$ බොත්තම කිවරක් එකිය යුතු ද?
- (2) යන්තුයට 4 ඇතුළු කොට එය අවගුණයක් කර ගැනීමට $\times 2$ බොත්තම කිවරක් එකිය යුතු ද?
- (3) යන්තුයට 3 ඇතුළු කර එය නවගුණයක් කර ගැනීම සඳහා $\times 3$ බොත්තම කිවරක් එකිය යුතු ද? ලැබෙන සංඛ්‍යාව කිය ද? එම සංඛ්‍යාව පාදය, දැරුකෙය සහිත ව බලයක් ලෙස ලියන්න.

දුරක්ත ගස



8.2 බලයක් විභිදුවා ලිවීම

$$2^3 = 2 \times 2 \times 2 = 8$$

8.3 ක්‍රියාකාරකම

පහත දී ඇති බල විභිදුවා ලියා අගය ලබා ගන්න.

$$(a) \quad 2^5 = 2 \times 2 \times 2 \times \dots \times \dots = 32$$

$$(b) \quad 2^3 \times 5 = 2 \times 2 \times 2 \times \dots = \dots \dots$$

$$(c) \quad 4^3 \times 5^2 = \dots \times 4 \times \dots \times 5 \times \dots = \dots \dots$$

$$(d) \quad 6^2 \times 5^2 = \dots \times \dots \times \dots \times \dots = \dots \dots$$

$$(e) \quad 3 \times 3^2 3^3 \times 2 = \dots \times \dots \times \dots \times \dots \times \dots \times \dots = \dots \dots$$

8.1 අභ්‍යාසය

(1) පාදය 4 ද දරුණකය 6 ද වන බලය පහත සඳහන් පිළිතුරු අතරින් තෝරන්න.

$$(a) \quad 64 \quad (b) \quad 6 \times 4 \quad (c) \quad 4^6 \quad (d) \quad 6^4$$

(2) නිවැරදි සම්බන්ධතාව දක්වා ඇති පිළිතුර තෝරන්න.

$$(a) \quad 5^3 > 3^5 \quad (b) \quad 3^5 > 5^3 \quad (c) \quad 5^3 = 3^5 \quad (d) \quad \text{නිවැරදි පිළිතුර ලබා දී නැත}$$

$$\boxed{\begin{array}{c} (2^2 \times 3^2) = (2 \times 3)^2 \\ \uparrow \qquad \qquad \uparrow \\ \text{බලවල} \qquad \text{ගුණීතයක} \\ \text{ගුණීතය} \qquad \text{බලය} \end{array}}$$

(3) පහත දක්වා ඇති ප්‍රකාශන, බලයන්හි ගුණීත ලෙස ලියන්න.

$$(a) \quad (2 \times 3)^2 \quad (b) \quad (4 \times 6^2)^2 \quad (c) \quad (2 \times 3 \times 5)^3 \quad (d) \quad (3^2 \times 4^6)^5$$

(4) $2^4 = 4^2$ යන ප්‍රකාශය සත්‍ය ද? අසත්‍ය ද? පිළිතුරට හේතු දක්වන්න.

(5) අගය ජොයන්න.

$$(a) \quad 4^2 \times 3^4 \quad (b) \quad 2^5 \times 4^1 \quad (c) \quad 2^6 \times 6^2$$

8.3 පාදය විෂ්ය සංකේතයක් වන බල

සංඛ්‍යා හා විතයෙන් පමණක් නොව විෂ්ය සංකේත හා විතයෙන් ද බලයක් ප්‍රකාශ කළ හැකි ය.

$$\begin{array}{ll} \text{උදාහරණ : } & 2 \times 2 = 2^2 \\ & 3 \times 3 \times 3 = 3^3 \\ & a \times a \times a \times a = a^4 \end{array}$$

8.4 ක්‍රියාකාරකම

උදාහරණය සලකා බලමින් පහත දක්වා ඇති වගුව සම්පූර්ණ කරන්න.

ප්‍රකාශනය	බලය
$y \times y \times y$
$p \times p \times p \times p$
$x \times x \times x \times x \times x \times x$
$a \times a$
$2 \times a \times a$

8.2 අන්තර්

(1) දේශක ආකාරයෙන් ලියන්න.

- (i) $2 \times 2 \times 2 \times b =$
- (ii) $a \times a \times b \times b =$
- (iii) $5 \times 5 \times x \times y =$
- (iv) $3 \times 3 \times p \times 3 \times p^2 =$
- (v) $4 \times l \times 2 \times l \times m \times n =$

(2) A තීරයේ ඇති එක් එක් ප්‍රකාශනයට සමාන ප්‍රකාශනය B තීරයෙන් තෝරා යා කරන්න.

- | A | B |
|---|---------------------------|
| (i) $x \times x \times y \times y$ | $5^2 \times x \times y^2$ |
| (ii) $2 \times 5 \times 5$ | $2^2 \times 5^2$ |
| (iii) $2 \times 5 \times 2 \times 5$ | $a^3 \times b^2$ |
| (iv) $a^2 \times b \times a \times b$ | $x^2 \times y^2$ |
| (v) $5 \times x \times 5 \times y \times y$ | $5^2 \times 2$ |

8.4 ආදේශය

විෂේෂ ප්‍රකාශනයක අගය, දී ඇති අගය ආදේශයෙන් සොයමු.

නිදසුන : (1) $a = 3$ වන විට

$$a^3 \text{ අගය සොයන්න}$$

$$a \text{ සඳහා } 3 \text{ ආදේශයෙන්}$$

$$a^3 = 3^3$$

$$= 3 \times 3 \times 3$$

$$= \underline{\underline{27}}$$

(2) $x = 2$ හා $y = 3$ විට

$$2x^3y^2 \text{ හි අගය සොයන්න.}$$

$$2x^3y^2 = 2 \times 2^3 \times 3^2$$

$$= 2 \times 2 \times 2 \times 2 \times 3 \times 3$$

$$= \underline{\underline{144}}$$

8.3 අභ්‍යාසය

(1) පහත ප්‍රකාශනවල $x = 2$, $y = 3$ ආදේශ කර හිස්තැන් සම්පූර්ණ කරමින් අගය සොයන්න.

$$(i) x^2 + y$$

$$\begin{array}{r} 2 \cdots + \dots \\ \dots + \dots \\ \hline 7 \end{array}$$

$$(ii) x^2 + y^2$$

$$\begin{array}{r} \dots^2 + 3 \cdots \\ 4 + \dots \\ \hline \dots \end{array}$$

$$(iii) 3x^2 + y$$

$$\begin{array}{r} 3 + \dots^2 + \dots \\ 12 + \dots \\ \hline \dots \end{array}$$

$$(iv) (x+y)^2$$

$$\begin{array}{r} (\dots + 3)^2 \\ \dots^2 \end{array}$$

$$(v) \frac{4y - 2x}{2}$$

$$\frac{4 \times \dots - 2 \times \dots}{2}$$

$$\frac{12 - 2 \dots}{2} = \dots$$

.....

(2) පහත A තීරයේ දැක්වෙන ප්‍රකාශනයට $x = -2$ හා $y = 3$ ආදේශ කළ විට ලැබෙන අගය B තීරයෙන් තෝරා යා කරන්න.

A

$$(i) x^2$$

B

$$1$$

$$(ii) 2x + y$$

$$25$$

$$(iii) (x+y)^2$$

$$4$$

$$(iv) (x-y)^2$$

$$-1$$

$$(v) x^2 + y^2$$

$$-5$$

$$(vi) x^2 - y^2$$

$$13$$

- (3) $x = 2$ $y = 3$ ආදේශ කර පහත දැක්වෙන ප්‍රකාශනවල අගය සොයන්න.
- (a) x^2y^2 (b) $2xy$ (c) $2x^2y^3$ (d) x^3y (e) $5x^2$
- (4) x සඳහා කුමත අගයන් ආදේශ කළ විට x^2 හා $5x$ හි වට්නාකම සමාන වේ ද?
- (5) p, q හා l සඳහා දී ඇති අගය ආදේශ කරමින් පහත දැක්වෙන ප්‍රකාශනවල අගය සොයන්න. ($p = 2, q = 3, l = 4$)
- (i) $2p^2q$ (ii) $3p^3l$ (iii) p^2ql (iv) pql^2 (v) p^2ql^2

8.5 දුර්ගක පිළිබඳ නීති

$$a^m \times a^n = a^{m+n} \quad \text{පාද සමාන බල දෙකක් ගුණ කිරීමේ දී ඒවායේ දුර්ගක එකතු වේ.}$$

8.4 අභ්‍යන්තරය

හිස්තැන් සම්පූර්ණ කරමින් සුළු කරන්න.

$$(i) \quad a^3 \times a^2 = a^{\square + \square} = a^5$$

$$(ii) \quad m^3 \times m^3 = m^{\square + \square} = m^6$$

$$(iii) \quad 3^2 \times 3^5 \times 3 = 3^{\square + \square + \square} = 3^8$$

$$(iv) \quad p^{\square} \times 7^1 \times p^4 \times 7^4 = p^6 \times 7^5$$

$$(v) \quad \left(\frac{1}{2}\right)^5 \times \left(\frac{1}{2}\right)^{\square} = \left(\frac{1}{2}\right)^{-3}$$

සමාන පාද සහිත බල බෙදීම

$$a^m \div a^n = a^{m-n} \quad \text{පාද සමාන බල දෙකක් බෙදීමේ දී භාර්තයේ දුර්ගකයෙන්}$$

$$\frac{a^m}{a^n} = a^{m-n} \quad \text{භාර්තයේ දුර්ගකය අඩු වේ.}$$

8.5 അഹാസ്യ

ഹിച്ചതുന് സമിള്ളർഷ കരമിന് സ്ഥലി കരന്നു.

$$(i) \quad a^5 \div a^3 = a^{5-3}$$

$$(ii) \quad 2^4 \div 2^2 = \frac{2 \times 2 \times 2 \times 2}{2 \times 2} = 2^2$$

$$(iii) \quad \frac{r^8}{r^3} = r^{8-3}$$

സംഖ്യ ദർശക

$$(i) \quad c^2 \div c^4$$

$$\frac{c^2 \times c^2}{c^2 \times c \times c \times c} = c^{2-4}$$

$$\frac{1}{c^2} = c^{-2}$$

$$\therefore \frac{1}{c^2} = c^{-2}$$

$x^{-n} = \frac{1}{x^n}$
$x^n = \frac{1}{x^{-n}}$
$\frac{x^{-m}}{x^{-n}} = \frac{x^n}{x^m}$

സംഖ്യരീതി : (1) ഓരോ തൊട്ടിന്റെ.

$$(1) \quad 2^{-3} = \frac{1}{2^3} = \frac{1}{2 \times 2 \times 2} = \frac{1}{8}$$

$$(2) \quad 5^{-2} = 5^2 = 5 \times 5 = 25$$

8.6 അഹണ്ടുകയ

(1) A തിരഞ്ഞെടുത്ത കമാന പ്രകാശനയ B തിരഞ്ഞെടുത്ത തോർജ്ജ യാ കരണ്ട്.

A	B
(i) 2^{-5}	$\frac{1}{2^{-5}}$
(ii) x^{-2}	$\frac{1}{x^2}$
(iii) x^2	$\frac{1}{x^{-2}}$
(iv) 2^5	$\frac{x^2}{y^{-2}}$
(v) x^2y^{-2}	$\frac{1}{2^5}$
(vi) x^2y^2	$\frac{x^2}{y^2}$

(2) അഗയ സ്ഥാപനങ്ങൾ.

$$\begin{array}{lllll}
 \text{(i)} & 2^{-5} & \text{(ii)} & 3^{-2} & \text{(iii)} \quad \frac{1}{2^{-3}} \\
 & & & & \text{(iv)} \quad \frac{1}{4^{-2}} \\
 \text{(vi)} & \frac{4}{5^{-2}} & \text{(vii)} & 2^2 \times 6^{-2} & \text{(viii)} \quad 9^{-2} \times 5 \quad \text{(ix)} \quad \frac{5}{2^{-3}} \quad \text{(x)} \quad \frac{2^{-5}}{5}
 \end{array}$$

ഉള്ളംഗാ ദർശകയ

$$a^3 \div a^3 = \frac{a \times a \times a}{a \times a \times a} = 1$$

$$a \neq 0, \quad a^0 = 1$$

$$a^3 \div a^3 = a^{3-3} = a^0 = 1$$

അടയ ഉള്ളംഗാ നോവൻ ലിനൈ മലയുള്ള ദർശകയ ഉള്ളംഗാ ലന വിവരിച്ചിട്ടുണ്ട്. 1 കമാന വേണ്ടി അഗയ 10 കമാന വേണ്ടി.

8.7 අන්තර්ගතය

නිවැරදි පිළිතුර ලැබෙන සේ යා කරන්න.

(i)	$y^5 \div y^5$	y
(ii)	$y^3 \div y^2$	y^2
(iii)	$y^8 \div y^2$	1
(iv)	$9^3 \div 9^3$	y^6
(v)	$y^3 \times y^{-3}$	

බලයක බලය

$$(a^x)^y = a^{xy} \quad \text{බලයක බලයක් සූල් කිරීමේ දී ඒවායේ දරුණු ගුණ කෙරේ.}$$

$$\text{සඳහා : } (3^2)^3 = 3^{2 \times 3} \\ = 3^6$$

8.8 අන්තර්ගතය

(1) සූල් කරන්න.

(i)	$(p^{-2})^2$	(ii)	$(6^2)^0$	(iii)	$x^{10} = (x^{\square})^{\square}$	(iv)	$(y^{-3})^{-2}$
(v)	$\left(\frac{p^{-3}}{q^{-2}}\right)^{-3}$	(vi)	$2^0 + 3^0$	(vii)	$(p^2)^0 + (x^2)^0$	(viii)	$(a^2)^3 \times a$
(ix)	$(x^2)^3 \times x^2$	(x)	$\frac{3^0}{(2^2)^3}$				

(2) නිවැරදි පිළිතුර ලැබෙන සේ යා කරන්න.

(i)	10^0	729
(ii)	$(3^2)^3$	25
(iii)	$(2^3)^2$	27
(iv)	$(5^{-2})^{-1}$	1296
(v)	$(6^{-2})^{-2}$	1
(vi)	$(-2^2)^2$	16
(vii)	$(-3^{-3})^{-1}$	64

ගුණිතයක බලය

$$\boxed{\begin{aligned}(pq)^2 &= p^2 \times q^2 \\ (pq)^n &= p^n \times q^n\end{aligned}}$$

සංඛ්‍යාවලියෙහි : (i) $(ab)^4 = a^4 \times b^4$ (ii) $(a^2b^3)^2 = a^4 \times b^6$

(iii) $(2x^2)^2 = 2^2 x^4 = 4x^4$

8.9 අන්තර්ගත් ප්‍රශ්න

(1) සූචීත කරන්න.

(i) $(2x)^2$ (ii) $(3x)^2$ (iii) $\left(\frac{2a}{2}\right)^2$ (iv) $(8\ell)^4$

(2) ගුණිතයක බල ලෙස දක්වන්න.

(i) $16a^2$ (ii) $4x^2$ (iii) $36y^2$ (iv) $\frac{49}{x^2}$ (v) $\frac{27p^3}{125}$

(3) හිස්තැනට සූදුසු සංඛ්‍යාව වරහන් කුණින් තෝරන්න.

(i) $25a^2 - 25 = \underline{(\square)^2} - 5^2$ ($3a, 2a, 4a, 5a$)

(ii) $4y^2 - 1 = (2y)^2 - \underline{(\square)^2}$ ($0, 1, 2, 3$)

(iii) $16y^2 - 9m^2 = \underline{\square^2} - \underline{(3m)^2}$ ($y, 2y, 3y, -4y$)

(iv) $225 - 49x^2 = \underline{\square^2} - \underline{(7x)^2}$ ($15, 5, 25, 10$)

භාගමය දරුණක

$a^{\frac{1}{2}} = \sqrt{a}$
$a^{\frac{1}{3}} = \sqrt[3]{a}$
$a^{\frac{1}{4}} = \sqrt[4]{a}$
$a^{\frac{1}{n}} = \sqrt[n]{a}$

ලදාහරණ : අගය සොයන්න.

$$(i) \quad 4^{\frac{1}{2}} = 2^{2 \times \frac{1}{2}} = 2$$

$$(ii) \quad 8^{\frac{1}{3}} = 2^{3 \times \frac{1}{3}} = 2$$

$$(iii) \quad \left(\frac{81}{16}\right)^{\frac{1}{4}} = \frac{3^{4 \times \frac{1}{4}}}{2^{4 \times \frac{1}{4}}} = \frac{3}{2}$$

$$(iv) \quad \left(\frac{25}{9}\right)^{\frac{1}{2}} = \left(\frac{9}{25}\right)^{-\frac{1}{2}} = \frac{3^{2 \times \frac{1}{2}}}{5^{2 \times \frac{1}{2}}} = \frac{3}{5}$$

8.10 අභ්‍යාචය

(1) නිවැරදි පිළිතුර ලැබෙන සේ යා කරන්න.

$$(i) \quad 27^{\frac{1}{3}} \quad 3$$

$$(ii) \quad (-27)^{\frac{1}{3}} \quad 52$$

$$(iii) \quad 27^{\frac{1}{3}} \quad -3$$

$$(iv) \quad 32^{\frac{1}{5}} \quad \frac{1}{3}$$

$$(v) \quad 32^{\frac{1}{5}} \quad -5$$

$$(vi) \quad -32^{\frac{1}{5}} \quad -\frac{1}{2}$$

(2) ആഗയ സൊയൻസ്.

- (i) $\left(\frac{4}{9}\right)^{\frac{1}{2}}$ (ii) $\left(\frac{25}{100}\right)^{-\frac{1}{2}}$ (iii) $\left(\frac{27}{8}\right)^{\frac{1}{3}}$ (iv) $\left(\frac{8}{27}\right)^{-\frac{1}{3}}$
- (v) $\left(\frac{216}{64}\right)^{\frac{1}{3}}$ (vi) $\left(\frac{8}{1000}\right)^{\frac{1}{3}}$ (vii) $\left(\frac{1}{32}\right)^{-\frac{1}{5}}$ (viii) $\left(\frac{1}{1000}\right)^{\frac{1}{3}}$
- (ix) $\left(\frac{x^3}{y^3}\right)^{\frac{1}{3}}$ (x) $\left(\frac{y^5}{x^5}\right)^{-\frac{1}{5}}$

ഹാഗമ്യ ദർഗക തഥ ദ്വരംത്

$a^{\frac{3}{2}} = \sqrt{a^3} = (\sqrt{a})^3$
$a^{\frac{2}{3}} = \sqrt[3]{a^2} = (\sqrt[3]{a})^2$
$a^{\frac{m}{n}} = \sqrt[n]{a^m} = (\sqrt[n]{a})^m$

സ്റ്റാൻഡാർഡ് : ആഗയ സൊയൻസ്.

- (i) $4^{\frac{3}{2}} = 2^{2 \times \frac{3}{2}} = 2^3 = 8$
- (ii) $27^{\frac{2}{3}} = 3^{3 \times \frac{2}{3}} = 3^2 = 9$
- (iii) $64^{-\frac{1}{3}} = \frac{1}{64^{\frac{1}{3}}} = \frac{1}{4^{\frac{3 \times 1}{3}}} = \frac{1}{4}$
- (iv) $\left(\frac{100}{9}\right)^{\frac{1}{2}} = \frac{10^{2 \times \frac{1}{2}}}{3^{2 \times \frac{1}{2}}} = \frac{10}{3}$
- (v) $\left(\frac{243}{32}\right)^{\frac{2}{5}} = \left(\frac{32}{243}\right)^{\frac{2}{5}} = \frac{2^{5 \times \frac{2}{5}}}{3^{5 \times \frac{2}{5}}} = \frac{2^2}{3^2} = \frac{4}{9}$

8.11 අන්තර්ගතිය

(1) නිවැරදි පිළිතුරු ලැබෙන සේ යා කරන්න.

$9^{-\frac{3}{2}}$	$\frac{1}{100}$
$125^{\frac{2}{3}}$	25
$125^{-\frac{2}{3}}$	$\frac{100}{9}$
$\left(\frac{8}{27}\right)^{-\frac{2}{3}}$	$\frac{1}{27}$
$\left(\frac{1}{1000}\right)^{\frac{2}{3}}$	$\frac{1}{25}$
$\left(\frac{27}{1000}\right)^{-\frac{2}{3}}$	$\frac{9}{4}$

(2) අගය සොයන්න.

- (i) $\left(\frac{4}{9}\right)^{\frac{3}{2}}$ (ii) $\left(\frac{4}{9}\right)^{-\frac{3}{2}}$ (iii) $\left(\frac{8}{27}\right)^{\frac{2}{3}}$ (iv) $\left(\frac{8}{27}\right)^{-\frac{2}{3}}$ (v) $\left(\frac{27}{1000}\right)^{\frac{2}{3}}$
 (vi) $\left(\frac{27}{1000}\right)^{-\frac{2}{3}}$ (vii) $\left(\frac{8}{125}\right)^{\frac{2}{3}}$ (viii) $\left(\frac{16}{81}\right)^{\frac{3}{4}}$ (ix) $\left(\frac{16}{81}\right)^{-\frac{3}{4}}$
 (x) $(27a^3)^{\frac{2}{3}}$ (xi) $\left(1\frac{21}{100}\right)^{\frac{3}{2}}$ (xii) $\left(2\frac{10}{27}\right)^{\frac{4}{3}}$

(3) විජ්‍යන්න.

- | | | |
|--------------------------|----------------------------------|-------------------------------|
| (i) $3^n = 9$ | (ii) $5^n = 125$ | (iii) $2^n = 32$ |
| (iv) $3^{n-1} = 27$ | (v) $4^{2n+1} = 16$ | (vi) $5^n \times 5^{n-1} = 1$ |
| (vii) $2 \times 4^n = 8$ | (viii) $10 \times 10^{2n} = 100$ | |
| (ix) $3 \times 3^n = 9$ | (x) $2^n \times 2^{n+1} = 8$ | |

9.6 ගණ්ඩාලුක

දරුකක හා ලසුගණක අතර සම්බන්ධය හඳුනා ගනිමු.

$$a = b^c \text{ නම්}$$

$\log_b a = c$ වේ. (b පාදයට a හි ලසුගණය c)

එනම්,

$$a = b^c \text{ නම් } \log_b a = c \text{ හා } \log_b a = c \text{ නම් } a = b^c \text{ වේ.}$$

නිදුසුන : $\log_2 32 = 5$ දරුකක ආකාරයෙන් දක්වන්න.

$$\log_2 32 = 5$$

$$\underline{\underline{32}} = \underline{\underline{2^5}}$$

$$\log_b a = c \text{ වෙත } a = b^c \text{ නිසා}$$

නිදුසුන : $1 = 10^0$ ලසු ආකාරයෙන් දක්වන්න.

$$1 = 10^0$$

$$\log_{10} 1 = 0 \text{ එනම් ලසු 10යේ පාදයට 1හි ලසුගණකය 0 වේ.}$$

8.12 අන්‍යාසය

(1) පහත දැක්වෙන දරුකක ප්‍රකාශන, ලසුගණක ප්‍රකාශනවලට හරවන්න.

$$(i) 2^3 = 8 \quad (ii) 5^2 = 25 \quad (iii) 10^3 = 1000$$

$$(iv) 3^2 = 9 \quad (v) 7^2 = 49 \quad (vi) 10^{0.301} = 2$$

$$(vii) x^2 = y \quad (viii) a^m = n \quad (ix) 3^{-2} = \frac{1}{9}$$

$$(x) 2^{-3} = \frac{1}{8} \quad (xi) 5^{-2} = \frac{1}{25}$$

(2) පහත දැක්වෙන ලසුගණක ප්‍රකාශන, දරුකක ආකාරයට හරවා ලියන්න.

$$(i) \log_2 8 = 3 \quad (ii) \log_3 9 = 2$$

$$(iii) \log_5 25 = 2 \quad (iv) \log 100 = 2$$

$$(v) \log 1000 = 3 \quad (vi) \log 0.1 = -1$$

$$(vii) \log 0.01 = -2 \quad (viii) \log_a b = n$$

$$(ix) \log_3 81 = 4 \quad (x) \log_2 32 = 5$$

(3) පහත දැක්වෙන ප්‍රකාශන යුගලයන්හි වඩා විශාල අගය තෝරන්න.

- (i) $\log_2 8$, $\log_3 9$
 (iii) $\log 8$, $\log_5 25$
 (v) $\log_6 36$, $\log_2 16$

- (ii) $\log 10$, $\log_2 1$
 (iv) $\log 100$, $\log_3 27$

(4) පහත දැක්වෙන ප්‍රකාශනවල හිස්තැන් සම්පූර්ණ කරන්න.

- (i) $2^3 = \dots \Rightarrow \log \dots 8 = \dots$
 (ii) $5^2 = \dots \Rightarrow \log \dots 25 = 2$
 (iii) $10^{\dots} = 100 \Rightarrow \log \dots 100 = 2$
 (iv) $10^3 = \dots \Rightarrow \log \dots 1000 = \dots$
 (v) $3^{\dots} = 81 \Rightarrow \log_3 81 = \dots$
 (vi) $\dots^5 = 32 \Rightarrow \log \dots 32 = 5$

(5) පහත දැක්වෙන ප්‍රකාශන නිවැරදි නම් ඉදිරියෙන් ඇති කොටුව තුළ \checkmark ලකුණ ද වැරදි නම් \times ලකුණු ද යොදවන්න.

- (i) 10 පාදයට 100 ලසුගණකය 3 වේ.
 (ii) $\log 1000 = 3$
 (iii) $\log_2 32 = 4$
 (iv) සංඛ්‍යාවක ලසුගණකය පාදය අනුව වෙනස් වේ.
 (v) ලසුගණකය දත් සංඛ්‍යාවක් වේ.
 (vi) $\log_2 8 = \log_3 27$
 (vii) $\log 10 = \log_2 2$

(6) අගය සෞයන්න.

- (i) $\log_4 64$ (ii) $\log 100$ (iii) $\log 1000$
 (iv) $\log 0.1$ (v) $\log 1$ (vi) $\log_5 125$
 (vii) $\log_2 2^3$ (viii) $\log_3 3^2$ (ix) $\log_9 9^{\frac{1}{2}}$
 (x) $\log_{11} 121$

ലസ്യഗණക പിലിപ്പി മൂലിക നീതി

$$(i) \log_a mn = \log_a m + \log_a n$$

$$(ii) \log_a \frac{m}{n} = \log_a m - \log_a n$$

$$(iii) \log_a m^r = r \log_a m$$

ഉള്ള നീതി പ്രകാരമായാൽ കിരീമേ ദി ഡോഡാ തന്റെ ഹൈക്കി യ.

8.13 അഹാസ്യ

(1) നീവുരുദി പിലിപ്പി ലൈബ്രറി ലൈബ്രറി ഒപ്പ് യാ കരഞ്ഞൻ.

$$(i) \log_a mn \quad \log 0.478 - \log 0.586$$

$$(ii) \log_2 25 \times 0.8 \quad \log 0.42 + \log 0.85 - \log 0.92$$

$$(iii) \log \frac{0.478}{0.586} \quad \log_a m + \log_a n$$

$$(iv) \log 2.54^2 \quad \log 25 + \log 0.8$$

$$(v) \log 2.32^3 \quad \frac{1}{3} \log 8.352$$

$$(vi) \log \frac{25^2}{0.8} \quad 3 \log 2.32$$

$$(vii) \log \frac{0.42 + 0.85}{0.92} \quad 2 \log 25 - \log 0.8$$

$$(viii) \log 8.352^{\frac{1}{3}} \quad 2 \log 2.54$$

(2) my ; oed & j k m%dYk k & E k i bEsf h k awg sf l dyp ; & √ ലക്ഷ്യ ദി വർദ്ധിച്ച നമ്മിന്റെ ലക്ഷ്യ ദി ഡോഡാ വിവരങ്ങൾ.

$$(i) \log_a \frac{x}{2} = \log_a x - \log_a 2$$

$$(ii) \log \frac{0.485}{12.2} = \log 0.485 + \log 12.2$$

$$(iii) \log 0.485^3 = 3 \log 0.485$$

$$(iv) \log \sqrt{8.475} = \frac{1}{2} \log 8.475$$

$$(v) \log_2 x^2 = 2 \log x$$

$$(vi) \log \frac{2.35^2}{4.78} = 2\log 2.35 + \log 4.78 \quad \boxed{}$$

$$(vii) \log \frac{8.92 \times 5.2}{4.78} = \log 8.92 + \log 5.2 - \log 4.78 \quad \boxed{}$$

$$(viii) \log_2 \frac{8 \times 5}{3} = \log_2 8 + \log_2 5 - \log_2 3 \quad \boxed{}$$

(3) പ്രശ്ന കരഞ്ഞ.

- (i) $\log_a 3 + \log_a 4$
- (ii) $\log_a 6 - \log_a 2$
- (iii) $\log_a 2 + \log_a 6 - \log 4$
- (iv) $\log_a 3 + \log_a 2$
- (v) $\frac{1}{2} \log_a 4 - \log_a 6$
- (vi) $\frac{1}{2} \log_a 100 - 1$
- (vii) $\frac{1}{2} \log 100 + 1$
- (viii) $\frac{1}{2} \log 25 - 2\log 3 - 2\log 6$
- (ix) $2\log 5 + \log 4$
- (x) $\frac{1}{2} \log 16 + 2\log 5$
- (xi) $\frac{1}{2} \log 25 + \frac{1}{2} \log 400$
- (xii) $\log 12 - \log 3 + 2\log 5$
- (xiii) $2\log 30 - 2\log 3$
- (xiv) $\log_2 16 + 2\log_2 8$
- (xv) $\log 100^2$

(4) විසඳන්න.

$$(i) \log 8 - \log 4 = \log n$$

$$(ii) \log n = \frac{1}{2} \log 25$$

$$(iii) 2\log n = 4\log 3$$

$$(iv) \log 25 + 2\log x = 2\log 50$$

$$(v) 2\log 5 = \log 10 - \log n$$

(5) $\log 2 = 0.3010$ & $\log 3 = 0.4771$ නම් පහත සඳහන් එක් එක් ප්‍රකාශනයේ අගය ගෝයන්න.

$$(i) \log 6$$

$$(ii) \log 12$$

$$(iii) \log 4$$

$$(iv) \log 9$$

$$(v) \log 36$$

$$(vi) \log 18$$

$$(vii) \log 27$$

$$(viii) \log 1.5$$

$$(ix) \log 5$$

$$(x) \log 20$$

$$(xi) \log 6\frac{2}{3}$$

$$(xii) \log 4.5$$

$$(xiii) \log 30$$

$$(xiv) \log 40$$

$$(xv) 2\log 3$$

9.0 പ്രതിഗ്രഹം

පෙර පරික්ෂණය

- (1) ප්‍රතිඵත ලෙස දක්වා ඇති අවස්ථා යටත් ඉරක් අදින්න.

$$10, \quad 10\%, \quad 12\%, \quad 6.0, \quad 2\frac{1}{2}$$

- (2) ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකි ආකාරය යටින් ඉරක් අදින්න.

- (3) දී ඇති භාග ප්‍රතිශතයක් ලෙස ලියන්න.

$$(i) \frac{7}{10} \quad (ii) \frac{8}{25}$$

- (4) දි ඇති දැනම සංඛ්‍යාවලට ගැලපෙන ප්‍රතිශතය සොයා ඒ යටින් ඉරක් අදින්න.



- (5) රු. 80.00 කට ගත් අන්තරාසි ගෙබියක් රු. 100.00 විකුණයි.

- (i) එහි දී ලැබෙන ලාභය සොයීන්න.

- (ii) ලැබු ලාභ ප්‍රතිශතය ගණනය කරන්න.

- (6) රු. 2700.00කට භාණ්ඩයක් විකිණීමෙන් වෙළෙන්දෙක් ලැබූ ලාභය රු. 300.00කි.

- (i) හාන්චය ගත් මිල සොයන්න.

- (ii) ලැබු ලාභ ප්‍රතිශතය ගණනය කරන්න.

- (7) රු. 12000.00කට මෙල ලක්ණ කළ ගැහ හා තේවයක් විකිණීමේදී 0.5%ක වට්ටමක් දෙන ලැබේ.

- (i) ලබා දුන් වට්ටම සොයන්න.

- (ii) ගෙහු හාණ්ඩයේ විකුණුම් මිල කිය දී?

- (8) රු. 7000.00කට ආනයනය කළ දුරකථනයක් තිරැ බඳ ගෙවූ පසු රු. 8050.00ක් විය.

- (i) අය කළ තීරු බද්ද සොයන්න.

- (ii) අය කර ඇති තීරු බඳු ප්‍රතිගතය කුමක් දී?

- (9) 5% ක කොමිස් මුදලක් ලබා ගැනීමේ පොරොන්දුව මත තැයැවිකරුවෙකු රු. 700000.00 කට ඉඩමක් විකුණා දෙන ලදී.

- (i) තැරවිකරු ලැබු කොමිස් මුදල සොයන්න.



- (ii) ගනුදෙනුවෙන් ඉඩම හිමියා ලබන මුදල සොයන්න.

- (10) ව්‍යාපාරික ස්ථානයක තක්සේරු වටිනාකම රු. 180000.00කි. එම ස්ථානය සඳහා කාර්තුවකට රු. 1800.00ක වරිපනම මුදලක් ගෙවිය යුතු ය.
 (i) වාර්ෂික වරිපනම මුදල කොපමණ ද?
 (ii) අය කර ඇති වරිපනම බුදු ප්‍රතිශතය සොයන්න.
- (11) එක්තරා සමාගමක් රු. 20.00ක් වූ කොටසක් රු. 15.00කට විකුණයි. නිකතැන්ත මහතා එහි කොටස මිලට ගැනීමට රු. 30000.00ක් ආයෝජනය කරයි.
 (i) ඔහු මිලට ගන්නා කොටස් ගණන කිය ද?
 (ii) මිලට ගත් කොටස්වල නාමික අගය කිය ද?
 (iii) සමාගම ලාභාංශ වශයෙන් 5%න් ගෙවයි නම්, ඔහු ලබන ආදායම ගණනය කරන්න.
- (12) 10%ක වාර්ෂික සුළු පොලිය යටතේ රු. 5000.00ක මුදලක් ගෙවා ගත් අයෙක් ගෙයෙන් නිදහස් වන්නේ අවුරුදු ඊකට පසු ව ය.
 (i) අවුරුද්දකට ගෙවිය යුතු පොලිය කිය ද?
 (ii) අවුරුදු තුනකට ගෙවිය යුතු පොලිය කොපමණ ද?
 (iii) ගෙයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොයන්න.
- (13) අවුරුද්දට 10% වැළැපොලියට රු. 25000.00ක් ගෙවා ගත් කෙනෙක් අවුරුදු 2න් අවසානයේ දී ගෙයෙන් නිදහස් වේ. ගෙයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොයන්න.
- (14) රු. 72000.00ක් ඇති අයෙක් රු. 10.00 කොටසක් මිලට ගන්නේ රු. 12.00 බැහිනි. වර්ෂය අවසානයේ දී ඒ සමාගමෙන් ලද ආදායම රු. 4800.00 විය. සමාගම ගෙවා ඇති ලාභාංශය සොයන්න.
- (15) රු. 75000.00ක් වටිනා පරිගණක යන්ත්‍රයක් පළමු ව එහි වටිනාකමෙන් $\frac{1}{5}$ ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12 ගෙවා නිම කිරීමට ලබා ගත හැකි ය. ගෙය සඳහා 24%ක වාර්ෂික පොලියක් අය කෙරේ.
 (i) පළමු ව ගෙවිය යුතු මුදල සොයන්න.
 (ii) ගෙවීමට ඉතිරි වන ගෙය මුදල සොයන්න.
 (iii) මාසයක දී ගෙවිය යුතු ගෙය මුදලේ කොටස සොයන්න.
 (iv) එක් මාසයකට ගෙවිය යුතු පොලිය කොපමණ ද?
 (v) මාස ඒකක ගණන සොයන්න.
 (vi) ගෙවන මුළු පොලිය කොපමණ ද?
 (vii) ආපසු ගෙවිය යුතු මුළු මුදල කොපමණ ද?
 (viii) මාසික වාරිකයක අගය සොයන්න.

9.1 ප්‍රතිඵල හඳුනා ගනීමු.



9.1 ක්‍රියාකාරකම

- (1) පහත සඳහන් එක් එක් රුපයේ අදාළ කර ඇති කොටස සම්පූර්ණ රුපයේ හාගයක් ලෙස ලියන්න.



.....

.....



.....

.....

- හරය 100 වන හාග “ප්‍රතිඵල” ලෙස හඳුන්වයි.
- ප්‍රතිඵල ලියා දැක්වීමේ දී ප්‍රතිඵලයක් බව දැක්වීමට % යන සංකේතය හාවිත කෙරේ.

$$\frac{30}{100} = 30\%$$

- (2) කොටුව තුළ ඇති පරිවර්තනය අධ්‍යයනය කර පහත සඳහන් හිසේතැන් සම්පූර්ණ කරන්න.

$$3 \times 20$$

$$\frac{3}{5} = \frac{60}{100} = 60\%$$



$$17 \times 4$$

$$\frac{17}{25} = \frac{68}{100} = 68\%$$



හාය ප්‍රතිතයන් බවට පත් කර ගැනීමට හරය 100 බවට පත් කර
ගත යුතු ය. තුළු හාය ලබා ගැනීමට හරයක් ලබයන් එක ම සංඛ්‍යාවකින්
ගුණ කිරීමේ කුමය මෙහි දී හාවිත කළ හැකි ය.

$$\frac{3}{5} = \frac{3 \times 20}{5 \times 20} = \frac{60}{100} = 60\%$$

$$\frac{17}{25} = \frac{17 \times 4}{25 \times 4} = \frac{68}{100} = 68\%$$

- $\frac{2}{5} = \frac{2 \times \dots}{5 \times 20} = \dots\dots\dots \%$



- $\frac{3}{4} = \frac{3 \times \dots}{4 \times \dots} = \dots\dots\dots \%$



- $\frac{7}{10} = \frac{\dots \times \dots}{... \times \dots} = \frac{70}{100} = \dots\dots\dots \%$



- $\frac{12}{20} = \frac{\dots \times \dots}{... \times \dots} = \frac{\dots}{100} = \dots\dots\dots \%$



- $\frac{23}{50} = \frac{\dots \times \dots}{... \times \dots} = \frac{\dots}{100} = \dots\dots\dots \%$



9.1 අභ්‍යාසය

- (1) පහත සඳහන් භාග සංඛ්‍යා ප්‍රතිශතවලට පරිවර්තනය කර දැක්වීමට යොදා ගත හැකි පියවර කොටුව තුළින් තෝරා හිස්තැන් සම්පූර්ණ කරන්න.

(i) $\frac{3}{4} = \dots\dots\dots$

(ii) $\frac{4}{5} = \dots\dots\dots$

(iii) $\frac{3}{10} = \dots\dots\dots$

(iv) $\frac{35}{50} = \dots\dots\dots$

(v) $\frac{11}{20} = \dots\dots\dots$

$\frac{35 \times 2}{50 \times 2}$	$\frac{75}{100}$	55%	$\frac{11 \times 5}{20 \times 5}$
$\frac{55}{100}$	50%	$\frac{4 \times 20}{5 \times 20}$	$\frac{70}{100}$
$\frac{3 \times 25}{4 \times 25}$	$\frac{80}{100}$	$\frac{3 \times 10}{10 \times 10}$	75%
$\frac{30}{100}$	70%		80%

- (2) හිස්තැන් සම්පූර්ණ කරමින් පහත සඳහන් භාග ප්‍රතිශත ලෙස ලියන්න.

(i) $\frac{1}{4} = \frac{\dots\dots}{100} = \dots\dots\dots\%$

(ii) $\frac{2}{5} = \frac{40}{\dots\dots} = \dots\dots\dots\%$

(iii) $\frac{7}{10} = \frac{\dots\dots}{\dots\dots} = \dots\dots\dots\%$

(iv) $\frac{7}{20} = \frac{\dots\dots}{\dots\dots} = \dots\dots\dots\%$

(v) $\frac{16}{25} = \frac{\dots\dots}{\dots\dots} = \dots\dots\dots\%$

ත්‍රියාකාරකම 9.2

$\frac{7}{12}$ ඉහත පරිදි ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකි ද? විමසා බලන්න.

පහත දී ඇති කොටුව තුළ ඇති පරිවර්තනය අධ්‍යායනය කර මෙහි සඳහන් හාග ප්‍රතිශත ලෙස දක්වන්න.

$$\begin{aligned} \bullet \quad \frac{3}{5} &= \frac{3}{5_1} \times 100\% \\ &= 60\% \\ \bullet \quad \frac{17}{25} &= \frac{17}{25_1} \times 100\% \\ &= 68\% \\ \bullet \quad \frac{5}{12} &= \frac{5}{12_3} \times 100\% \\ &= \frac{175}{3} \\ &= 41\frac{2}{3}\% \end{aligned}$$

මිනෑ ම හාගයක් ප්‍රතිශතයක් බවට පත් කිරීමට එම හාගය 100% න් ගුණ කළ යුතු හි.

9.2 අන්‍යාස

(1) හිස්තැන් සම්පූර්ණ කරන්න.

$$(i) \quad \frac{2}{5} = \frac{2}{5} \times 100\% = \dots\dots\dots\% \quad \text{(නියෝගීක ප්‍රතිශත පිළිබඳ)}$$

$$(ii) \quad \frac{3}{8} = \frac{3}{8} \times 100\% = \dots\dots\dots\% \quad \text{(නියෝගීක ප්‍රතිශත පිළිබඳ)}$$

$$(iii) \quad \frac{7}{15} = \frac{7}{15} \times \dots\dots\dots = \dots\dots\dots\% \quad \text{(නියෝගීක ප්‍රතිශත පිළිබඳ)}$$

$$(iv) \quad \frac{6}{7} = \frac{6}{7} \times \dots\dots\dots = \dots\dots\dots\% \quad \text{(නියෝගීක ප්‍රතිශත පිළිබඳ)}$$

(2) ගැලපෙන ප්‍රතිශතවලට යා කරන්න.

$$(i) \quad \frac{2}{3} \times 100\% = \frac{300}{8} = 37\frac{1}{2}\%$$

$$(ii) \quad \frac{3}{8} \times 100\% = \frac{400}{7} = 55\frac{5}{7}\%$$

$$(iii) \quad \frac{4}{7} \times 100\% = \frac{200}{3} = 66\frac{2}{3}\%$$

$$(iv) \quad \frac{5}{9} \times 100\% = \frac{500}{9} = 55\frac{5}{9}\%$$

$$(v) \quad \frac{5}{12} \times 100\% = \frac{2500}{30} = 76\frac{2}{3}\%$$

$$(vi) \quad \frac{23}{30} \times 100\% = \frac{500}{12} = 41\frac{2}{3}\%$$

(3) ප්‍රතිශත බවට පත් කරන්න.

$$(i) \quad \frac{7}{10} \quad (ii) \quad \frac{3}{5} \quad (iii) \quad \frac{1}{3} \quad (iv) \quad \frac{5}{7} \quad (v) \quad \frac{5}{6} \quad (vi) \quad \frac{3}{11}$$

9.3 දී ඇති ප්‍රතිශත භාග ලෙස ලිවීම

9.3 කියාකාරකම : කොටුව තුළ ඇති සටහන අධ්‍යයනය කර දී ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න.

$2\% = \frac{2}{100} = \frac{\cancel{2}^{\div 2}}{\cancel{100}^{\div 2} \cancel{50}^{\div 2}} = \frac{1}{50}$
$40\% = \frac{40}{100} = \frac{\cancel{40}^{\div 20}}{\cancel{100}^{\div 20} \cancel{50}^{\div 20}} = \frac{2}{5}$

$$(1) \quad 5\% = \frac{5}{100} = \frac{\dots\dots\dots}{20}$$

$$(2) \quad 12\% = \frac{12}{100} = \frac{\dots\dots\dots}{\dots\dots\dots}$$

$$(3) \quad 25\% = \frac{\dots}{\dots} = \frac{\dots}{\dots}$$

$$(4) \quad 48\% = \frac{\dots}{\dots} = \frac{\dots}{\dots}$$

$$(5) \quad 125\% = \frac{\dots}{\dots} = \frac{\dots}{\dots}$$

අනුකූලය 5.3

- (1) A කාණ්ඩයේ ප්‍රතිශතවලට සමාන වන හා B හා C කාණ්ඩවලින් තෝරා දක්වා ඇති පරිදි යා කරන්න.

A	B	C
(i) 30 %	$\frac{60}{100}$	$\frac{21}{30}$
(ii) 8%	$\frac{20}{100}$	$\frac{2}{25}$
(iii) 15%	$\frac{105}{100}$	$\frac{3}{20}$
(iv) 20 %	$\frac{30}{100}$	$\frac{3}{5}$
(v) 60%	$\frac{150}{100}$	$\frac{11}{20}$
(vi) 55%	$\frac{8}{100}$	$\frac{3}{10}$
(vii) 105%	$\frac{15}{100}$	$\frac{1}{5}$
(viii) 150 %	$\frac{55}{100}$	$\frac{3}{20}$

9.4 දූගම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම.

අනුවාසය 9.4

- (1) ඉදිරියෙන් දැක්වෙන කොටුව තුළ ඇති පරිවර්තනය අධ්‍යයනය කර දී ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න.

$$(i) \quad 0.2 = \frac{2}{\dots\dots} = \frac{\dots\dots}{100} = 20\%$$

$$(ii) \quad 0.8 = \frac{\dots}{10} = \frac{\dots\dots}{\dots\dots\dots} = \dots\dots\dots$$

$$(iii) \quad 0.25 = \frac{\dots}{100} = \dots\dots\dots$$

$$(iv) \quad 0.17 = \frac{\dots}{\dots\dots} = \dots\dots\dots$$

$$(v) \quad 0.65 = \frac{\dots}{\dots\dots} = \dots\dots\dots$$

$$(vi) \quad 1.5 = \frac{15}{\dots\dots} = \frac{\dots\dots}{100} = \dots\dots\dots$$

$$(vii) \quad 1.03 = \frac{\dots}{100} = \dots\dots\dots$$

$$(viii) \quad 1.25 = \frac{\dots}{\dots\dots} = \dots\dots\dots$$

$$(ix) \quad 1.3 = \frac{\dots}{\dots\dots} = \frac{\dots\dots}{\dots\dots} = \dots\dots\dots$$

$$(x) \quad 1.55 = \frac{\dots}{\dots\dots} = \dots\dots\dots$$

- (2) A කාණ්ඩයේ ඇති එක් එක් දැහැම සංඛ්‍යාවට සමාන වන ප්‍රතිශතය B කාණ්ඩයෙන් තෝරා යා කරන්න.

A කාණ්ඩය

- (i) 0.15
- (ii) 0.75
- (iii) 0.27
- (iv) 0.35
- (v) 0.5
- (vi) 0.7
- (vii) 0.05
- (viii) 0.90
- (ix) 1.03
- (x) 1.4
- (xi) 1.04
- (xii) 1.3



B කාණ්ඩය

- 70%
- 90%
- 140%
- 75%
- 35%
- 15%
- 104%
- 103%
- 130%
- 50%
- 27%
- 5%


තියාකාරකම 9.4

තීබාව 9.1


බොම්බාර් තීබාව





$$\frac{4}{5} \quad 50\% \quad \frac{2}{5}$$




$$\frac{4}{5} \quad 45\%$$





$$10\% \quad \frac{3}{5} \quad \frac{3}{10}$$




$$25\% \quad \frac{3}{20} \quad \frac{9}{10}$$



$$12\% \quad \frac{7}{20} \quad 75\%$$




$$5\% \quad \frac{1}{5} \quad \frac{2}{25}$$



ପ୍ରକାଶକ

- රුපයේ සඳහන් පරිදි එක ම ප්‍රමාණයේ සමඟාධ තිකෙන්ණ 16ක් තුළේ බව්චිවලින් කපා ගන්න.
 - කපාගත් එක් එක් තිකෙන්ණයේ පාද අසලින්, දී ඇති සංඛ්‍යා ඉහත සඳහන් ආකාරයට ම ලියාගන්න.
 - භාගයක් භා ඊට සමාන ප්‍රතිශතය ගැලුපෙන සේ තිකෙන්ණ දෙකක පාද එකිනෙකට සමඟාත වන පරිදි තැබීමෙන් රුපයේ දැක්වෙන පරිදි විශාල සමඟාධ තිකෙන්ණයක් ලබාගන්න.



వియాకారకම 9.5

విచార 9.2

පහත සඳහන් එක් එක් කාණ්ඩවල ඇති සංඛ්‍යාවට සමාන ප්‍රතිශතය උපකාරක වගුවෙන් තෝරා එයට හිමි අක්ෂරය අනුපිළිවෙළින් තින් ඉර මත ලියන්න. අවසානයේ සැදෙන ඉංග්‍රීසි වචනය ගබඳ නාගා කියවන්න.

උපකාරක වගුව				
A 5%	B 20%	C 75%	D 8%	E 105%
F 25%	G 15%	H 48%	I 2%	J 35%
K 4%	L 12%	M 50%	N 1.5%	O 40%
P 9%	Q 13%	R 16%	S 12.5%	T 3%
U 140%	V 125%	W 52%	X 6.5%	Y 70%

- | | | | | | | | | | |
|--------|-----------------|-----------------|-----------------|-----------------|-----------------|-----------------|----------------|----------------|----------|
| | | | | | | | | | A
5% |
| (i) | $\frac{1}{8}$ | $\frac{3}{4}$ | $\frac{12}{25}$ | $\frac{2}{5}$ | $\frac{2}{5}$ | $\frac{3}{25}$ | | | F
25% |
| (ii) | 0.5 | 0.05 | 0.03 | 0.48 | 0.125 | | | | K
4% |
| (iii) | $\frac{1}{2}$ | $\frac{2}{3}$ | $\frac{3}{100}$ | $\frac{12}{25}$ | $\frac{21}{20}$ | $\frac{4}{25}$ | | | P
9% |
| (iv) | 0.75 | 0.4 | 0.5 | 0.09 | 1.4 | 0.03 | 1.05 | 0.16 | U
140 |
| (v) | $\frac{4}{25}$ | $\frac{12}{25}$ | $\frac{2}{5}$ | $\frac{1}{2}$ | $\frac{1}{5}$ | $\frac{7}{5}$ | $\frac{1}{8}$ | | |
| (vi) | 0.125 | 0.13 | 1.4 | 0.05 | 0.16 | 1.05 | | | |
| (vii) | $\frac{4}{25}$ | 1.05 | $\frac{3}{4}$ | $\frac{3}{100}$ | 0.05 | $\frac{3}{200}$ | 0.15 | $\frac{3}{25}$ | |
| (viii) | $\frac{3}{100}$ | 0.16 | $\frac{1}{50}$ | $\frac{1}{20}$ | 0.015 | 0.15 | $\frac{3}{25}$ | 1.05 | |

(ix) $\frac{9}{100} \quad 0.05 \quad \frac{4}{25} \quad \frac{1}{20} \quad \frac{3}{25} \quad 0.12 \quad 1.05 \quad 0.12 \quad \frac{2}{5} \quad 0.15 \quad \frac{4}{25} \quad \frac{1}{20} \quad \frac{1}{2}$

.....

(x) $\frac{3}{4} \quad \frac{1}{50} \quad 0.16 \quad 0.75 \quad \frac{3}{25} \quad 1.05$

.....

9.5 දෙන ලද ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම

අභ්‍යාසය 9.5

නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න.

(1) "අභිගේඩී 20කින් ගෙඩී 4ක් නරක් විය"

(i) නරක් වූ අභිගේඩී ප්‍රමාණය මුළු අභිගේඩී සංඛ්‍යාවේ භාගයක් ලෙස

$$\begin{array}{l} \text{(i)} \\ \text{(ii)} \end{array} \quad \begin{array}{l} \frac{4}{20} \\ \frac{4}{24} \end{array}$$

(ii) නරක් වූ අභිගේඩී ප්‍රමාණය මුළු අභිගේඩී සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස

$$\begin{array}{l} \text{(i)} \\ \text{(ii)} \end{array} \quad \begin{array}{l} \frac{4}{20} \times 100\% \\ \frac{4}{24} \times 100\% \end{array}$$

(2) "5m දිග රිඛන් පටියකින් මිටර 2ක් කපා ඉවත් කරන ලදී"

(i) කපා ඉවත් කළ කොටස සම්පූර්ණ රිඛන් පටියේ භාගයක් ලෙස

$$\begin{array}{l} \text{(i)} \\ \text{(ii)} \end{array} \quad \begin{array}{l} \frac{2}{7} \\ \frac{2}{5} \end{array}$$

(ii) කපා ඉවත් කළ කොටස සම්පූර්ණ රිඛන් පටියේ ප්‍රතිශතයක් ලෙස

$$\begin{array}{l} \text{(i)} \\ \text{(ii)} \end{array} \quad \begin{array}{l} \frac{2}{7} \times 100\% \\ \frac{2}{5} \times 100\% \end{array}$$

(3) "රු. 30000.00ක වැටුපක් ලබන නිමල් ගමන් වියදුම් සඳහා රු. 1500.00ක් වියදුම් කරයි"

(i) ගමන් වියදුම, වැටුපේ භාගයක් ලෙස

$$\begin{array}{l} \text{(i)} \\ \text{(ii)} \end{array} \quad \begin{array}{l} \frac{1500}{30000} \\ \frac{30000}{1500} \end{array}$$

(ii) ගමන් වියදුම, වැටුපේ ප්‍රතිශතයක් ලෙස

$$\begin{array}{l} \text{(i)} \\ \text{(ii)} \end{array} \quad \begin{array}{l} \frac{1500}{30000} \times 100\% \\ \frac{30000}{1500} \times 100\% \end{array}$$

9.6 ක්‍රියාකාරකම

හිස්තැන් සම්පූර්ණ කරන්න.

- (1) පන්තියක සිසුන් 25ක් සිටියි. එයින් 15ක් පිරිමි ලමයි වෙති.. පිරිමි ලමයින් ගණන පන්තියේ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

$$\text{පිරිමි ලමයින් සංඛ්‍යාව මුළු ලමයින් සංඛ්‍යාවේ භාගයක් ලෙස} = \frac{15}{25}$$

$$\begin{aligned}\text{පිරිමි ලමයින් සංඛ්‍යාව මුළු ලමයින් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස} &= \frac{\dots}{\dots} \times 100\% \\ &= \frac{\dots}{\dots}\% \\ &= \frac{\dots}{\dots}\%\end{aligned}$$

- (2) රුපීයල් 3000.00 මිල දී ගත් පුවුවක් රුපීයල් 3100.00ට විකණයි. ලැබූ ලාභයේ ප්‍රතිශතය සොයන්න.

$$\text{ලැබූ ලාභය} = \text{රුපීයල්} \dots\dots\dots$$

$$\text{ලාභය වියදම් කළ මුදලේ භාගයක් ලෙස} = \frac{\dots}{\dots}$$

$$\begin{aligned}\text{ලාභය වියදම් කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස} &= \frac{\dots}{\dots} \times \dots\dots\dots \% \\ &= \frac{\dots}{\dots}\%\end{aligned}$$

$$= \underline{\dots\dots\dots}\%$$

- (3) රුපීයල් 50000.00ක් ගය මුදලක් සඳහා පොලිය වශයෙන් රුපීයල් 4000.00ක් අය කරයි. පොලි ප්‍රතිශතය සොයන්න.

$$\text{පොලිය ගය මුදලේ භාගයක් ලෙස} = \frac{\text{රුපීයල්} \dots\dots\dots}{\text{රුපීයල්} \dots\dots\dots}$$

$$\text{පොලි ප්‍රතිශතය} = \frac{\dots}{\dots} \times \dots\dots\dots \%$$


$$= \frac{\dots}{\dots}\%$$

$$= \underline{\dots\dots\dots}\%$$

ත්‍රියාකාරකම 9.7


ප්‍රතිශතවලින් ප්‍රමාණය සොයීමු.

(1)




$$රු. 300 \text{න් } 10\% \rightarrow \text{රු. } 300 \times \frac{10}{100} = \text{රු. } 30$$

(2)




$$\text{අපල් යුම } 4l \text{ න් } 30\% \rightarrow 4l \times \frac{30}{100} = \dots\dots\dots l$$

(3)




$$\text{ලි කොටසේ දිගින් } 25\% \rightarrow \dots\dots \times \frac{\dots\dots}{\dots\dots} = \dots\dots \text{cm}$$

(4)



$$\text{සහල්වල ස්කන්ධයෙන් } 50\% \rightarrow \dots\dots \text{kg} \times \frac{\dots\dots}{\dots\dots} = \dots\dots \text{kg}$$

(5)



$$\text{පාසල් සිසුන් සංඛ්‍යාවෙන් } 75\% \rightarrow \dots\dots \times \frac{\dots\dots}{\dots\dots} = \dots\dots$$

අන්තර්ජාලය 9.6

- (1) පන්තියක සිසුන් සංඛ්‍යාව 30කි. එක් දිනක් සිසුන් 6 දෙනෙක් පාසල් පැමිණියේ නැත. එදින තොපැමිණි සිසුන් සංඛ්‍යාව පැමිණි සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- (2) රුපියල් 300.00කට මිල ලකුණු කළ හාන්චියක් විකුණුවේ රු. 50.00ක් මිල අඩු කරමිනි. අඩු කළ මූදල ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- (3) බෝර්ලි ඇට 60ක් සිට වූ විට 48 පැළ විය. පැළ වූ බෝර්ලි ඇට ප්‍රමාණය සිට වූ බෝර්ලි ඇට ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- (4) ලකුණු 40න් නිමල් ලබා ගත්තේ ලකුණු 32කි. නිමල් ලබා ලකුණු ප්‍රමාණය මූල් ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- (5) පෙරේරා මහතාගේ මාසික ආදායම රුපියල් 45000.00කි. කුලී නිවාසයක වෙසෙන මිහු, මාසික කුලිය ලෙස රු. 5000.00ක් ගෙවිය යුතුයි. කුලිය ලෙස ගෙවන මූදල මාසික ආදායමේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

9.6

- නිදසුන 1: පන්තියක සිපුන් 40 දෙනෙකුගේන් 30% ක්‍රිකට් ක්‍රිඩාවට කැමතිය.
ක්‍රිකට් ක්‍රිඩාවට කැමති සිපුන් සංඛ්‍යාව කිය ද?

$$\text{පන්තියේ සිපුන් සංඛ්‍යාව} = 40$$

$$\begin{aligned}\text{ක්‍රිකට් ක්‍රිඩාවට කැමති සිපුන් සංඛ්‍යාව} &= 40 \times \frac{30}{100} \\ &= \underline{\underline{12}}\end{aligned}$$

- නිදසුන 2: වෙළෙඳසලකින් භාණ්ඩ මිල දී ගැනීමේ දී 12%ක මිල අඩු කිරීමක් කරයි. රු. 400.00ක් මිල ලකුණු කළ භාණ්ඩයක් මිල දී ගැනීමේ දී අඩු කරන මුදල කොපමණ ද?

$$\text{භාණ්ඩයේ ලකුණු කළ මිල} = \text{රු. } 400$$

$$\begin{aligned}\text{මිල දී ගැනීමේ දී අඩු කරන මුදල} &= \text{රු. } 400 \times \frac{12}{100} \\ &= \underline{\underline{\text{රු. } 36}}\end{aligned}$$

- නිදසුන 3: ලිටර 500ක බාරිතාවකින් යුත් ටැංකියක 75%ක් ජලයෙන් පිරි ඇත. ටැංකියේ ඇති ජල පරිමාව කොපමණ ද?

$$\text{තැංකියේ බාරිතාව} = 500l$$

$$\begin{aligned}\text{තැංකියේ ඇති ජල පරිමාව} &= 500 \times \frac{75}{100}l \\ &= \underline{\underline{375l}}\end{aligned}$$

තියාකාරකම 9.3

හිස්තැන් පුරවන්න.

- (1) සුනිල්ගේ අත තිබූ රුපියල් 700.00ක මුදලින් 15%ක් ගමන් වියදම් සඳහා වැය විය. ගමන් වියදම් සඳහා වැය වූ මුදල සොයන්න.

$$\text{සුනිල් අත තිබූ මුදල} = \text{රු. } 700$$

$$\text{ගමන් වියදම් සඳහා වැය වූ මුදලේ ප්‍රතිශතය} = 15\%$$

$$\begin{aligned}\text{ගමන් වියදම් සඳහා වැය වූ මුදල} &= \text{රු. } \frac{\dots}{\dots} \times \dots \% \\ &= \text{රු. } \dots\dots\dots\end{aligned}$$

- (2) රු. 2500.00ක පලතුරු මිල දී ගෙන වෙළෙඳාම් කිරීමෙන් 35% ලාභයක් ලැබේයි. ඔහු ලැබූ ලාභය කොපමණ ද?

$$\text{මිල දී ගැනීමට යෙදුවූ මුදල} = \text{රු. } \dots\dots\dots$$

$$\text{ලැබූ ලාභයේ ප්‍රතිශතය} = \text{රු. } \dots\dots\dots \%$$

$$\begin{aligned}\text{ලැබූ ලාභය} &= \text{රු. } \frac{\dots}{\dots} \times \dots \% \\ &= \text{රු. } \dots\dots\dots\end{aligned}$$

- (3) ප්‍රාදේශීය සභාවක් දේපලවල වාර්ෂික තක්සේරු වටිනාකම්ත් 12%ක වාරිකයක් අය කරයි. වාර්ෂික වටිනාකම රු. 2500ක් වන නිවසකින් අය කරන වටිපනම් මුදල සොයන්න.
- නිවසේ වාර්ෂික වටිනාකම = රු. 2500
බඳ ප්‍රතිශතය = 12%

$$\text{අය කරන වටිපනම් බද්ද} = \text{රු. } \frac{\dots\dots\dots}{\dots\dots\dots} \times \dots\dots\dots \% \\ = \text{රු. } \dots\dots\dots$$

9.7 අනුෂාසනය

- (1) සඳහා දිනක පාසලක සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 80% විය. පාසලේ සිසුන් සංඛ්‍යාව 1500 නම් එම දිනයේ පාසලට පැමිණී සිසුන් සංඛ්‍යාව සොයන්න.
- (2) රූටන් ගොඩක ගෙඩි 350ක් තිබේ. ඉන් 10% තරක් වී ඇත. තරක් වූ ගෙඩි ගණන සොයන්න.
- (3) වෙළෙදසලක්, එහි විකිණීමට ඇති භාණ්ඩවල ලකුණු කළ මිලන් 5%ක් මිල අඩු කර විතුණයි. ලකුණු කළ මිල රු. 540.00ක් වූ භාණ්ඩයක් සඳහා අඩුකරන මුදල කොපමෙන ද?
- (4) බැංකුවක් එහි ඉතිරි කිරීම් සඳහා 8%ක වාර්ෂික පොලියක් ලබාදේ. රුපියල් 15500.00ක ඉතිරි කිරීම් සඳහා ලැබෙන වාර්ෂික පොලිය කොපමෙන ද?
- (5) පෙරේරා මහතාගේ වාර්ෂික ආදායමින් රු. 75000ක් සඳහා 4%ක බද්දක් අය කර ගනියි. බඳු වශයෙන් අය කළ මුදල කොපමෙන ද?

9.7 ප්‍රතිශතයන් දුන් විට මුළු ප්‍රමාණය සෙවීම

නිදුසුන :

- (1) මුදලකින් 15%ක් රුපියල් 300.00ක් වේ නම් එම මුදල සොයන්න.

$$\begin{aligned} \text{මුදලකින් 15\%} &= \text{රු. } 300 \\ \text{මුදලකින් 1\%} &= \text{රු. } \frac{300}{15} \\ \text{මුදලකින් 100\%} &= \text{රු. } \frac{300}{15} \times 100 \\ \text{එම මුදල} &= \text{රු. } \underline{\underline{2000}} \end{aligned}$$

- (2) පාසලක මුළු සිසුන් සංඛ්‍යාවෙන් 60%ක් පිරිමි පැමුණ් වේ. පාසලේ පිරිමි පැමුණ් සංඛ්‍යාව 1500ක් නම් මුළු සිසුන් සංඛ්‍යාව සොයන්න.

$$\begin{aligned}
 \text{පිරිමි පැමුණ් } 60\% &= 1500 \\
 \text{පැමුණ්ගෙන් } 1\% &= \frac{1500}{60} \\
 \text{මුළු සිසුන් ගණන} &= \frac{250}{160} \times 100 \\
 \text{පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව} &= \underline{\underline{2500}}
 \end{aligned}$$

- (3) පෙට්ටියක වූ විදුලි බුබුලුවලින් 8ක් දැවී ගොස් ඇත. දැවී ඇති බල්බ ප්‍රතිශතය 20%කි. පෙට්ටියේ වූ මුළු විදුලි බුබුලු සංඛ්‍යාව සොයන්න.

$$\begin{aligned}
 \text{බල්බ වලින් } 20\% &= \text{බල්බ } 8 \\
 \text{බල්බ වලින් } 1\% &= \frac{8}{20} \\
 \text{මුළු බල්බ සංඛ්‍යාව} &= \frac{8}{20} \times 100 \\
 \text{පෙට්ටියේ වූ බල්බ සංඛ්‍යාව} &= \underline{\underline{40}}
 \end{aligned}$$

9.9 ක්‍රියාකාරකම :

හිස්තැන් පුරවන්න.

- (1) පොතක් විකිණීමෙන් ලැබෙන ලාභය රු. 50කි. එය පොතේ මිලෙන් 40%කි. පොතේ මිලිය ද?

$$\begin{aligned}
 \text{පොතේ මිලෙන් } 40\% &= \text{රු. } 50 \\
 \text{පොතේ මිලෙන් } 1\% &= \text{රු. } \frac{50}{.....} \\
 \text{පොතේ මිල} &= \text{රුපියල් } \frac{50}{.....} \times 100 \\
 &= \text{රුපියල් } \underline{\underline{.....}}
 \end{aligned}$$

- (2) මාල පෙටරියක තිබු මාලවලින් 5%ක් ඉතිරි විය. ඉතිරි වූ මාල ප්‍රමාණය 3 නම් මූල පෙටරියේ තිබු මාල ප්‍රමාණය කොපමණ ද?

$$\text{මාල වලින් } 5\% = \dots\dots\dots \text{ kg}$$

$$\text{මාල වලින් } 1\% = \frac{\dots}{5} \times \dots\dots\dots \text{ kg}$$

$$\begin{aligned} \text{පෙටරියේ තිබු මාල ප්‍රමාණය} &= \frac{\dots}{\dots\dots\dots} \times \dots\dots\dots \text{ kg} \\ &= \underline{\underline{\dots\dots\dots}} \end{aligned}$$

- (3) නිමල් ලබා ගත් ණය මුදලකට වර්ෂයක් අවසානයේ රු. 2700ක පොලියක් අය කරයි. එය මුදලේ වාර්ෂික පොලී අනුපාතය 11% නම් නිමල් ලබා ගත් ණය මුදල කොපමණ ද?

එය මුදල	කොටස
රාජීය
ප්‍රතිශතය

$$\begin{aligned} \text{නිමල් ලබාගත් එය මුදල} &= \text{රුපීයල්} \quad \frac{\dots}{\dots\dots\dots} \times \dots\dots\dots \\ &= \text{රුපීයල්} \quad \underline{\underline{\dots\dots\dots}} \end{aligned}$$

අභ්‍යාපය 9.8

- (1) අඩ ගොඩකින් 8%ක් නරක් විය. නරක් වූ අඩගොඩී ගණන 70 නම් අඩ ගොඩී තිබු අඩ ගොඩී ගණන කොපමණ ද?
- (2) පන්තියක සිසුන්ගෙන් 60%ක් ක්‍රිකට ක්‍රිබාවට කැමතිය, ක්‍රිකට ක්‍රිබාවට කැමති සිසුන් සංඛ්‍යාව 24 නම් පන්තියේ සිටින සිසුන් ගණන කිය ද?
- (3) පුස්තකාලයක ඇති පොත්වලින් 8% ගණිත පොත් වේ. පුස්තකාලයේ ඇති ගණිත පොත් සංඛ්‍යාව 64 නම් පුස්තකාලයේ පොත් කොපමණ සංඛ්‍යාවක් තිබේ ද?
- (4) වෙළෙදපොලක් කාණ්ඩවල ලකුණු කළ මේලන් 10%ක් මිල අඩු කරයි. රේඛියෝට්වක් මිල දී ගැනීමේ දී රු. 450.00 මුදලක් අඩු කරයි නම් රේඛියෝට්ව ලකුණු කළ මිල කොපමණ ද?
- (5) නගර සභාවක බල ප්‍රදේශයට අයත් දේපළවල වාර්ෂික වටිනාකමින් 5%ක වාර්ෂික බද්දක් අය කරයි. නිවසක් සඳහා රුපීයල් 850.00ක බද්දක් අය කළේ නම් නිවසේ වාර්ෂික වටිනාකම කොපමණ ද?

9.8 ලාභ - අලාභ

$$\text{ලාභය} = \text{විකුණුම් මිල} - \text{ගත් මිල}$$

$$\text{ලාභ ප්‍රතිශතය} = \frac{\text{ලාභය}}{\text{ගත් මිල}} \times 100\%$$

රු. 200.00ට මිලට ගත් පොතක් විකුණන්නේ රු. 280.00ට ය.

- (i) ලාභය සෙයන්න.
- (ii) ලාභ ප්‍රතිශතය ගණනය කරන්න.

$$\begin{aligned}\text{ලාභය} &= \text{විකුණුම් මිල} - \text{ගත් මිල} \\ &= \text{රු. } 280 - \text{රු. } 200 \\ &= \text{රු. } 80\end{aligned}$$

$$\begin{aligned}\text{ලාභ ප්‍රතිශතය} &= \frac{\text{ලාභය}}{\text{ගත් මිල}} \times 100\% \\ &= \frac{\text{රු. } 80}{\text{රු. } 200} \times 100\% \\ &= \underline{\underline{40\%}}\end{aligned}$$

$$\text{අලාභය} = \text{ගත් මිල} - \text{විකුණුම් මිල}$$

$$\text{අලාභ ප්‍රතිශතය} = \frac{\text{අලාභය}}{\text{ගත් මිල}} \times 100\%$$

රු 75.00කට මිලට ගත් භාල් කිලෝටක් විකිණීමට සිදු වූයේ රු. 72.00කට සි.

- (i) අලාභය කොපම් ද?
- (ii) ලාභ ප්‍රතිශතය ගණනය කරන්න.

$$\begin{aligned}\text{අලාභය} &= \text{ගත් මිල} - \text{විකුණුම් මිල} \\ &= \text{රු. } 75 - \text{රු. } 72 \\ &= \underline{\underline{3}}\end{aligned}$$

$$\begin{aligned}\text{අලාභ ප්‍රතිශතය} &= \frac{\text{අලාභය}}{\text{ගත් මිල}} \times 100\% \\ &= \frac{\text{රු. } 3}{\text{රු. } 75} \times 100\% \\ &= \underline{\underline{4\%}}\end{aligned}$$

අභ්‍යාසය 9.9

- (අ) රඩුම තුළ දැක්වෙන සිද්ධියෙන් සිදුවූයේ ලාභයක් ද අලාභයක් ද යන්න තෝරුම් ගෙන ගැලපෙන පිළිතුරට යා කරන්න.

ලාභය රු.	සිද්ධිය	අලාභය රු.
36	(A) රු. 50කට මිලට ගත් සහල් 1kgක් රු. 65කට විකුණුයි	36
625	(B) ගුවන් විදුලී යන්තුයක නිෂ්පාදන වියදුම රු. 2500කි. එම යන්තුය රු. 3125 කට විකුණුයි.	15
60	(C) රු. 240 කට මිලට ගත් කුරුමිබා ගෙඩි සමුහයක් වැස්ස නිසා විකුණා ගත හැකි වූයේ රු. 204කටය.	60
15	(D) රු. 850ක් වියදුම් කොට සකස් කළ පිළිතුරු බේම ප්‍රමාණයක් විකුණා රු. 1530ක මුදලක් උපයා ගන්නා ලදී.	680
680	(E) රු. 840 කට මිලට ගත් කෙසෙල් ඇවරි කිපයක් විකුණා ලද මුදල රු. 900	625

- (ආ) ඉහත රඩුම තුළ දක්වා ඇති සිද්ධිවලදී ලැබූ ලාභ ප්‍රතිශතය හෝ අලාභ ප්‍රතිශතය දක්වීමට හිස්තැන් සම්පූර්ණ කරන්න.

$$\begin{aligned}
 \text{(A)} \quad \dots \dots \dots \text{ ප්‍රතිශතය } &= \frac{\dots}{50} \times 100\% \\
 &= \underline{\underline{30\%}}
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{(B)} \quad \dots \dots \dots \text{ ප්‍රතිශතය } &= \frac{\dots}{\dots} \times 100\%
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{(C)} \quad \dots \dots \dots \text{ ප්‍රතිශතය } &= \frac{\dots}{\dots} \times \dots \% \\
 &= \underline{\underline{15\%}}
 \end{aligned}$$

$$(D) \dots \text{ප්‍රතිශතය} = \frac{\dots}{\dots} \times \dots \%$$

$$= \frac{\dots}{\dots} \%$$

$$(E) \dots \text{ප්‍රතිශතය} = \frac{\dots}{\dots} \times \dots \%$$

$$= \frac{\dots}{\dots} \%$$

නිදසුන:

සමන් පොත් තොගයක් මිලදී ගෙන 20% ලාභ තබාගෙන විකුණයි. පොත් තොගය විකිණීමෙන් ඔහු ලැබූ ලාභය රු. 3500 නම් පොත් තොගය මිලදී ගැනීමට වියදම් කළ මුදල කොපම් ද?

1 ක්‍රමය:

$$20\% \text{ ක් විකිණීමෙන් ලැබූ ලාභය} = \text{රු. } 3500$$

$$1\% \text{ ක් විකිණීමෙන් ලැබූ ලාභය} = \text{රු. } \frac{3500}{20}$$

$$\begin{aligned} \text{පොත්වලට වියදම් වූ මුදල} &= \text{රු. } \frac{3500}{20} \times 100 \\ &= \underline{\underline{\text{රු. } 17500}} \end{aligned}$$

11 ක්‍රමය:

වියදම් කළ මුදල ලාභය

$$100 \quad 20$$

$$x \quad 3500$$

$$\frac{100}{x} = \frac{20}{3500}$$

$$20x = 100 \times 3500$$

$$x = 17500$$

$$\text{වියදම් කළ මුදල} = \underline{\underline{\text{රු. } 17500}}$$

අභ්‍යාසය 9.10

ඉහත නිදසුන සැලකිල්ලට ගෙන හිස්තැන් පුරවමින් පහත ගැටලු විසඳන්න.

- (1) රු. 6000කට මිලට ගත් නිමි ඇදුම් තොගයක් 25%ක් ලාභ තබාගෙන වෙළෙඳ සලක්ව විකුණයි. රෙදි තොගයේ විකුණුම් මිල සොයන්න.

$$\text{රු. } 100 \text{ ගත් තොගයක විකුණුම් මිල} = \text{රු. } 125$$

ගත් මිල

විකුණුම් මිල

$$\text{රු. } 1 \text{ ගත් තොගයක විකුණුම් මිල} = \text{රු. } \frac{125}{100}$$

$$6000 = x$$

$$100 = 125$$

$$\text{රු. } 6000 \text{ ගත් තොගයක විකුණුම් මිල} = \text{රු. } \frac{\dots}{\dots} \times \dots$$

$$\frac{6000}{100} = \frac{x}{125}$$

$$= \text{රු. } 7500$$

$$100x = \dots$$

$$x = \frac{6000 \times \dots}{\dots}$$

$$x = 7500$$

$$\text{රෙදි තොගයේ විකුණුම් මිල} = \underline{\underline{\text{රු. } 7500}}$$

- (2) රු. 15000කට බෙහෙන් තොගයක් වික්ක නිසා 20%ක ලාභයක් ලබාගෙන තිබුණි. බෙහෙන් තොගය ගත් මිල සොයන්න.

1 ක්‍රමය

11 ක්‍රමය

ගත් මිල

විකුණු මිල

$$\begin{array}{lcl} \text{රු. } 120 \text{ ට විකුණු තොගයේ මිල} & = & \text{රු. } 100 \\ \text{රු. } 1 \text{ ට විකුණු තොගයේ මිල} & = & \text{රු. } \frac{100}{120} \\ \text{රු. } 15000 \text{ ට විකුණු තොගයේ මිල} & = & \text{රු. } \frac{\dots}{\dots} \times \dots \\ \text{බෙහෙන් තොගය ගත් මිල} & = & \text{රු. } \dots \\ & & x = \frac{15000 \times \dots}{\dots} \\ & & x = \dots \end{array}$$

- (3) රු. 45000.00කට මිලට ගත් ශිතකරණයක් 8% ලාභ තබාගෙන විකුණි. ශිතකරණය විකීමෙන් ලද ලාභය සොයන්න.

1 ක්‍රමය

11 ක්‍රමය

ගත් මිල

ලාභය

$$\begin{array}{lcl} \text{රු. } 100 \text{ ට විකීමෙන් ලැබෙන ලාභය} & = & \text{රු. } 8 \\ \text{රු. } 1 \text{ ට විකීමෙන් ලැබෙන ලාභය} & = & \text{රු. } \frac{8}{100} \\ \text{රු. } 45000 \text{ ට විකීමෙන් ලැබෙන ලාභය} & = & \text{රු. } \frac{\dots}{\dots} \times \dots \\ & & = \text{රු. } \dots \\ & & 45000 = \frac{45000 \times \dots}{\dots} \\ & & x = \dots \end{array}$$

විකීමෙන් ලද ලාභය =.....

- (4) රු. 150.00ක් වටිනා සෙල්ලම් කාරයක් විකීමෙන් 10%ක ලාභයක් ලැබේය. එම හාන්චය විකීමෙන් ලද ලාභය කොපමෙන් ද?

- (5) රු. 3200.00කට හාන්චයක් විකීමෙන් 8%ක අලාභයක් ලැබේය. හාන්චයේ ගත් මිල තොපමෙන් ද?

9.9 වට්ටම්

රු. 250.00 ලෙස මිල ලකුණු කළ හාන්චයක් රු. 10.00 අඩු කර රු. 240.00කට විකුණයි. මෙහිදී මිල දී ගන්නාට රු. 10.00ක වට්ටමක් ලබා දී ඇත.

වට්ටමක් යනු මිල දී ගැනීමක දී ලකුණු කළ මිලෙන් අඩු කරන මුදල සි.

වට්ටම = ලකුණු කළ මිල - විකුණුම මිල

අභ්‍යාසය 9.11

ගැළපෙන පිළිතුර යටින් ඉරක් අදින්න.

- (1) රු. 600.00ක් ලෙස මිල ලකුණු කළ හාන්චයක් විකුණුම රු. 580.00කට නම් ලබා දුන් වට්ටම කිය ද?

(i) රු. 80.00 (ii) රු. 20.00
- (2) රු. 70.00කට මිල ලකුණු කළ හාන්චයක් විකිණීමේ දී රු. 5.00ක් වට්ටම දෙයි. හාන්චය විකුණු මිල කිය ද?

(i) රු. 75.00 (ii) රු. 65.00
- (3) ලකුණු කළ මිල රු. 750.00කි. විකුණු මිල රු. 730.00 ලබා දී ඇති වට්ටම කිය ද?

(i) රු. 20.00 (ii) රු. 30.00
- (4) රු. 660.00කට විකුණුමේ රු. 700.00කට මිල ලකුණු කළ හාන්චයකි. ලබා දී ඇති වට්ටම කිය ද?

(i) රු. 40.00 (ii) රු. 60.00

ලකුණු කළ මිලෙහි ප්‍රතිශතයක් ලෙස වට්ටම දෙයි.

රුපියල් 1300.00කට මිල ලකුණු කළ කමිසයක් විකිණීමේ දී 10%ක වට්ටමක් දෙයි. ලබාදුන් වට්ටම කිය ද?

1 කුමය

11 කුමය

ලකුණු කළ මිල ලබා දුන් වට්ටම

කමිසය රු. 100 ට විකිණීමේදී වට්ටම = රු. 10

1300 = x

කමිසය රු. 1 ට විකිණීමේදී වට්ටම = රු. $\frac{10}{100}$

100 = 10

කමිසය රු. 1300 ට විකිණීමේදී වට්ටම = රු. $1300 \times \frac{10}{100}$ $\frac{1300}{100} = \frac{x}{10}$

$.100 \times x = 1300 \times 10$

$x = \frac{1300 \times 10}{100}$

$x = 130$

ලබා දුන් වට්ටම = රු. 130.00

අභ්‍යන්තර 9.12

(1) ඉහත නිදසුන් තේරුම් ගෙන හිස්තැන් සම්පූර්ණ කරමින් පිළිතුර ලබා ගන්න.

ලකුණු කළ මිල (රු.)	විකුණු මිල (රු.)	වට්ටම (රු.)	වට්ටම් ප්‍රතිශතය ලබා ගැනීම	වට්ටම් ප්‍රතිශතය
(i) 270	243	රු. 27	$\frac{27}{270} \times 100\%$	10%
(ii) 60	48	$\frac{.....}{60} \times$	20%
(iii)	85	රු. 15	$\frac{15}{.....} \times$	15%
(iv)	828	රු. 72	$\frac{.....}{.....} \times$
(v) 1000	$\frac{.....}{.....} \times$	14%

(2) හිස්තැන් සම්පූර්ණ කරමින් පිළිතුර ලබාගන්න.

- (i) වෙළඳසලක් භාණ්ඩ විකිණීමේ දී 12%ක වට්ටමක් ලබාදෙයි. කිරිපිටි පැකටවුවක් මිල දී ගත් විට රු. 78.00ක් අඩු කරයි.
 (i) කිරිපිටි පැකටවුව සඳහා ලබා දුන් වට්ටම කොපමණ ද? = රු. 78.00
 (ii) කිරිපිටි පැකටවුවේ ලකුණු කළ මිල කිය ද?

1 ක්මය	11 ක්මය	ලකුණු කළ මිල	වට්ටම
රු.12 ක වට්ටමක් ලැබීමට			
භාණ්ඩයේ ලකුණු කළ මිල = රු. 100		100 = 12	
රු. 1 ක වට්ටමක් ලැබීමට		x = 78	
භාණ්ඩයේ ලකුණු කළ මිල = රු. $\frac{100}{....}$		$\frac{100}{x} = \frac{12}{78}$	
රු. 78 ක වට්ටමක් ලැබීමට		$12 \times x = \times$	
භාණ්ඩයේ ලකුණු කළ මිල = රු. $\frac{100}{....} \times$		x = $\frac{..... \times$}{.....}	
		x = 650	

භාණ්ඩය ලකුණු කළ මිල = රු. 650.00

(ii) රු. 1300.00 කට මිල ලකුණු කර තිබූ කම්පයක් විකුණුවේ රු. 1235.00 කට ය.

(a) ලබා දුන් වට්ටම කොපමෙන ද?

(b) වට්ටම් ප්‍රතිශතය සොයන්න.

$$(a) \text{ වට්ටම } = \text{ රු. } 1300 - \dots\dots\dots\dots\dots$$

$$= \dots\dots\dots\dots\dots$$

$$(b) \text{ වට්ටම ප්‍රතිශතය } = \frac{\text{වට්ටම } \times 100\%}{\text{ලකුණු කළ මිල}}$$

$$= \frac{\dots\dots\dots \times \dots\dots\dots}{\dots\dots\dots}$$

$$= \underline{\underline{\dots\dots\dots}} \%$$

(iii) රියදුරු පුහුණු පාසලක පුහුණුවන්නන් සඳහා 20% ක වට්ටමක් ලබා දෙයි. රුපියල් 12000.00 ක රියදුරු පුහුණුවක් සඳහා ලබා දෙන

(a) වට්ටම් මුදල සොයන්න.

(b) පුහුණුවන්නා ගෙවිය යුතු මුදල සොයන්න.

1 ක්‍රමය

11 ක්‍රමය

..... වට්ටම

$$\text{රු. } 100 \text{ ට දෙන ලද වට්ටම } = \text{රු. } 20$$

$$12000 = x$$

$$\text{රු. } 1 \text{ ට දෙන ලද වට්ටම } = \text{රු. } \frac{20}{...}$$

$$..... =$$

$$\text{රු. } 12000 \text{ ට දෙන ලද වට්ටම } = \text{රු. } \frac{20}{...} \times 12000$$

$$= \text{රු. }$$

$$\frac{12000}{.....} = \frac{x}{.....}$$

$$..... \times x = 12000 \times$$

$$x = \frac{12000 \times}{.....}$$

$$x =$$

(a) ලබා දෙන වට්ටම් මුදල =

(b) ගෙවිය යුතු මුදල = 12000 -

$$= \underline{\underline{.....}}$$

- (3) පොත් පුදරිනයක දී මිල දී ගැනීම් සඳහා 15%ක වට්ටමක් ලබා දෙයි. මිල දී ගත් පොතක් වෙනුවෙන් රු. 63.00ක මිල අඩු කිරීමක් කරන ලදී.
(i) පොත් ලකුණු කළ මිල සොයන්න.
- (4) රු. 750.00 ලෙස මිල ලකුණු කළ ඔරලෝසුවක් විකිණීමේ දී 10%ක වට්ටමක් ලබා දෙයි.
(i) ලබාදුන් වට්ටම කිය ද?
(ii) ඔරලෝසුව විකුණු මිල සොයන්න.

9.10 තීරු බදු

භාණ්ඩයක් ආනයනයේ දී හා අපනයනයේ දී ශ්‍රී ලංකා රේගුව විභින් අයකරන බද්ද තීරු බද්දයි. භාණ්ඩයේ වට්නාකමේ ප්‍රතිශතයක් ලෙස තීරු බදු අය කෙරේ.

අභ්‍යාසය 9.13

- (1) ගැළපෙන පිළිතුර යටින් ඉරක් අදින්න.
- (i) ශිතකරණයක් ආනයනය කළේ රු. 30000.00කට සි. ශ්‍රී ලංකා රේගුව ඒ සඳහා රු. 6000.00ක තීරු බද්දක් අය කරන ලදී. එවිට ශිතකරණයේ වට්නාකම
(a) රු. 36000.00 (b) රු. 24000.00
- (ii) රු. 8000.00ක තීරු බද්දක් ගෙවූ පසු විදුලී උපකරණයක වට්නාකම රු. 40000.00 විය. තීරු බදු ගෙවීමට පෙර එහි වට්නාකම
(a) රු. 48000.00 (b) රු. 32000.00
- | | | | |
|-------|--|--|---|
| (iii) | තීරු බදු ගෙවීමට පෙර වට්නාකම
රු. 15000 | තීරු බදු ගෙවූ පසු වට්නාකම
රු. 18500 | ගෙවූ තීරු බදු මුදල
(a) රු. 3500
(b) රු. 11500 |
|-------|--|--|---|
- | | | | |
|------|-------------------------------------|--------------------------------|--|
| (iv) | බදු ගෙවීමට පෙර වට්නාකම
රු. 10000 | ගෙවූ තීරු බදු මුදල
රු. 2500 | තීරු බදු ගෙවූ පසු වට්නාකම
(a) රු. 7500
(b) රු. 12500 |
|------|-------------------------------------|--------------------------------|--|
- | | | | |
|-----|---------------------------------|--|---|
| (v) | ගෙවූ තීරු බදු මුදල
රු. 15000 | තීරු බදු ගෙවූ පසු වට්නාකම
රු. 65000 | තීරු බදු ගෙවීමට පෙර වට්නාකම
(a) රු. 50000
(b) රු. 80000 |
|-----|---------------------------------|--|---|

(2) හිස්තැන් පුරවම්න පිළිතුරු සොයන්න.

(i) රුපවාහිනී යන්තුයක් රු. 250000.00කට ආනයනය කරයි. තීරු බද්ද ගෙවීමේ පෙර වටිනාකම්න් 20%ක් ගෙවිය යුතු ය. තීරු බද්ද ගෙවූ පසු රුපවාහිනී යන්තුයේ වටිනාකම කොපම් ද?

තීරු බදු ගෙවීම්ට පෙර වටිනාකම තීරු බදු ගෙවූ පසු වටිනාකම

$$\begin{aligned}
 25000 &\rightarrow x \\
 100 &\rightarrow 120 \\
 \frac{25000}{100} &= \frac{x}{120} \\
x &= 25000 \times \\
 x &= \frac{25000 \times}{.....} \\
 x &= 30000
 \end{aligned}$$

තීරු බදු ගෙවූ පසු රුපවාහිනී යන්තුයේ වටිනාකම = රු. 30000.00

(ii) ආනයනය කළ මෝටර් රථයක් සඳහා 80%ක තීරු බද්දක් ගෙවීම්ට සිදුවිය. තීරු බදු සහිත රථයේ වටිනාකම රු. 1080000.00කි. බදු ගෙවීම්ට පෙර රථයේ වටිනාකම කොපම් ද?

බදු ගෙවීම්ට පෙර වටිනාකම බදු ගෙවූ පසු වටිනාකම

$$\begin{aligned}
 x &\longrightarrow 1080000 \\
 100 &\longrightarrow 180 \\
 \frac{x}{100} &= \frac{1080000}{180} \\
 180..... &= 1080000 \times \\
 &= \frac{1080000 \times}{180} \\
 &=
 \end{aligned}$$

බදු ගෙවීම්ට පෙර රථයේ වටිනාකම = රු. 600000.00

- (iii) සාරි තොගයක වටිනාකම රු. 50000.00 කි. තීරු බදු ලෙස රු. 15000.00ක් ගෙවීමට සිදුවිය. අය කර ඇති තීරු බදු ප්‍රතිශතය සොයන්න.

$$\text{බදු ප්‍රතිශතය} = \frac{\dots \times \dots}{50000} \%$$

$$\text{තීරු බදු ප්‍රතිශතය} = \underline{\underline{\dots}}$$

- (3) (i) පරිගණක යන්තුයක් ආනයනය කිරීමේදී 25%ක තීරු බද්දක් අය කරයි. පරිගණක යන්තුය සඳහා තීරු බදු ලෙස රු. 12500.00ක් ගෙවීමට සිදු විය.

- (a) තීරු බදු රහිත ව පරිගණකයේ මිල කිය ද?
- (b) තීරු බදු රහිත ව පරිගණකයේ මිල සොයන්න.

- (ii) පිටරේන් ආනයනය කළ ගෘහ භාණ්ඩ කට්ටලයක් සඳහා 40%ක තීරු බද්දක් අය කරයි. බදු ගෙවූ පසු ගෘහ භාණ්ඩ කට්ටලයේ මිල රු. 42000.00ක් විය. තීරු බදු ගෙවීමට පෙර එම ගෘහ භාණ්ඩ කට්ටලයේ මිල සොයන්න.

- (iii) රු. 450.00ක තීරු බද්දක් ගෙවීමේ වටිනාකම රු. 6000.00ක් වන බෙහෙත් වර්ගයකටයි. ඒ සඳහා අය කළ තීරු බදු ප්‍රතිශතය සොයන්න.

වරිපනම්

පළාත් පාලන ආයතන ඔවුන්ගේ බල ප්‍රධේශවල ඇති නිවාස භා දේපළ සඳහා අය කරන බද්ද වරිපනම් බද්ද ලෙස හඳුන්වයි. එම දේපලෙහි තක්සේරු වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස එම බද්ද අය කෙමේ. මහජනයාගේ පහසුව සඳහා එම බද්ද කාර්තු වශයෙන් කොටස් 4කින් ගෙවීමේ පහසුව ද සලසා තිබේ. කාර්තුවක් සඳහා මාස 3ක කාලාන්තරයකි.

අනුසාසන 9.14

- (1) ගැළපෙන ඒවා යා කරන්න.

වාර්ෂික වරිපනම් මුදල	කාර්තුවකට ගෙවිය යුතු වරිපනම් මුදල
(i) රු. 3200.00	රු. 450.00
(ii) රු. 12000.00	රු. 3750.00
(iii) රු. 1800.00	රු. 716.00
(iv) රු. 15000.00	රු. 800.00
(v) රු. 5000.00	රු. 1250.00
(vi) රු. 2864.00	රු. 1521.00
(vii) රු. 6084.00	රු. 3000.00

(2) හිස්තැන් පුරවම් පිළිතුර සොයන්න.

(i) වාර්ෂික වටිනාකම රු. 9000.00ක් ලෙස තක්සේරු කළ නිවසක් සඳහා පලාත් පාලන ආයතනයක් 8%ක වරිපනම් බද්දක් අය කරයි.

(a) වර්ෂයකට ගෙවිය යුතු බදු මුදල සොයන්න.

(b) කාර්තුවක දී ගෙවිය යුතු මුදල කිය ඇ?

$$\begin{array}{ll} \text{(a)} & \text{වාර්ෂික වටිනාකම} \\ & \text{බදු ප්‍රතිශතය} \end{array} \quad \begin{array}{l} = \text{රු. } 9000 \\ = 8\% \end{array}$$

$$\text{වර්ෂයකට ගෙවිය යුතු වරිපනම් මුදල} = \frac{9000 \times 8}{100} = \underline{\underline{\text{රු. } 720.00}}$$

$$\begin{array}{ll} \text{(b)} & \text{කාර්තුවකට ගෙවිය යුතු මුදල} \\ & \quad = \text{රු. } \frac{720}{.....} \\ & \quad = \underline{\underline{\text{රු. } 180.00}} \end{array}$$

(ii) 12%ක් වරිපනම් බදු අය කළ නිසා කඩ කාමරයකට ගෙවූ වාර්ෂික වරිපනම් මුදල රු. 4320.00කි. කඩ කාමරය වාර්ෂික තක්සේරු වටිනාකම කොපමෙන ඇ?

$$\begin{array}{rcl} x & \rightarrow & 4320 \\ 100 & \rightarrow & 12 \\ x \times & = . & \times \\ x & = \frac{.... \times}{....} \\ x & = \end{array}$$

කඩ කාමරයේ තක්සේරු වටිනාකම = රු.

(iii) රු. 35000.00 ලෙස තක්සේරු කළ ඉඩමක් සඳහා කාර්තුවකට රු. 875.00ක වරිපනම් බද්දක් ගෙවිය යුතු ය.

(a) වාර්ෂික ව ගෙවිය යුතු වරිපනම් මුදල සොයන්න.

(b) අයකර ඇති වරිපනම් බදු ප්‍රතිශතය සොයන්න.

$$\begin{array}{l} \text{(a)} \quad \text{වාර්ෂික වරිපනම් මුදල} = \text{රු. } 875 \times \\ \qquad \qquad \qquad = \text{රු. } 3500 \end{array}$$

$$\begin{array}{l} \text{(b)} \quad \text{වරිපනම් බදු ප්‍රතිශතය} = \frac{.....}{.....} \times 100\% = \% \end{array}$$

- (3) (i) 9% වරිපනම් බදු අයකරන පලාත් පාලන බල ප්‍රදේශයක ඇති වෙළඳසැලක් සඳහා කාර්තුවකට ගෙවූ වරිපනම් බදු මුදල රු. 1125.00කි.
- වාර්ෂික ව ගෙවිය යුතු වරිපනම් බදු මුදල සොයන්න.
 - වෙළඳසලේ තක්සේරු වටිනාකම සොයන්න.
- (ii) 7.5% වරිපනම් බදු අය කරන පලාත් පාලන බල ප්‍රදේශයක ඇති නිවසක් සඳහා කාර්තුවකට රු. 1875.00ක මුදලක් වරිපනම් ලෙස ගෙවයි.
- වාර්ෂික වරිපනම් මුදල කොපමණ ද?
 - නිවසේ තක්සේරු වටිනාකම සොයන්න.

9.11 ආදායම් බදු

ආදායම් බද්ද එක් එක් පුද්ගලයාගේ වාර්ෂික ආදායම මත අය කරන බදු විශේෂයකි. රජය තීරණය කරන සීමාවක් ඉක්මවන ආදායම් සඳහා පමණක් මේ බද්ද අය කෙරේ.

නිදසුන :

- (1) පුද්ගලයෙක් ලබන ආදායමින් මුල් රු. 500000.00 ආදායම් බද්දෙන් නිදහස් ය. ඊට ආදායම් සඳහා 5%ක් බදු ගෙවිය යුතු ය. පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රු. 850000.00ක් නම් ඔහු ගෙවිය යුතු ආදායම් බද්ද කොපමණ ද?

$$\begin{aligned}
 \text{වාර්ෂික ආදායම} &= \text{රු. } 850000 \\
 \text{බදු ගෙවිය යුතු මුදල} &= \text{රු. } 850000 - 500000 \\
 &= 350000 \\
 350000 \text{ ට බද්ද} &= 350000 \times \frac{5}{100}
 \end{aligned}$$

$$\text{ගෙවන ආදායම් බද්ද} = \text{රු. } \underline{\underline{17500.00}}$$

අනකාසය 9.15

- (1) වගුවේ හිස්තැන් සම්පූර්ණ කරමින් එක් එක් පුද්ගලයා ගෙවිය යුතු ආදායම් බදු මුදල සොයන්න.
- ආදායමෙන් මුල් රු. 500000.00 බද්දෙන් නිදහස් ය. බදු ගෙවන පළමු රු. 100000 සඳහා 3%ක් ද ඊට වැඩි වන මුදල් සඳහා 5%ක් ද ලෙස ආදායම් බදු අය කෙරේ.

පුද්ගලය	වාර්ෂික ආදායම	නිදහස් කළ මුදල	බඳ ගෙවන මුල් රු. 100000 බේද 3%	ඉතිරිය සඳහා බද්ද 5%	ගෙවීය යුතු ආදායම බඳු මුදල
(1) නිමල්	$600000 = 500000 + 100000$	500000	$100000 \times \frac{3}{100}$ $= \text{රු. } 3000$		රු. 3000
(2) සරත්	$700000 = 500000 + 100000 + 100000$	500000	$100000 \times \frac{3}{100}$ $= \dots\dots\dots$	$100000 \times \frac{\dots}{100}$ $= \dots\dots\dots$	රු +
(3) විසුල්	$1000000 = 500000 + 100000 + 400000$	500000	$\dots\dots\dots \times \frac{3}{100}$ $= \text{රු. } 3000$	$\dots\dots\dots \times \frac{\dots}{100}$ $= \dots\dots\dots$	රු +
(4) අමර	500000	$\dots\dots\dots \times \frac{3}{100}$ $= \dots\dots\dots$	$\dots\dots\dots \times \frac{\dots}{100}$ $= \dots\dots\dots$ +
					$= \text{රු. } 6750$

ත්‍රියාකාරකම 9.10

ගැලපෙන ඒවා යා කරන්න.

සුළු පොලිය	ගෙවූ පොලිය
(1) රු. 500.00ක් ගෙට ගත් මිනිසේක්	රු. 5000.00
රු. 550.00ක් ගෙවා ගෙයෙන් නිදහස් වේ.	
(2) රු. 1200.00ක් ගෙට ගත් මිනිසේක්	රු. 500.00
ජෙයෙන් නිදහස් වීමේ දී රු. 1500.00ක් ගෙවිවේ ය.	
(3) රු. 25000.00ක් ගෙට ගත් මිනිසේක් ගෙයෙන් නිදහස් වූයේ රු. 5000.00 බැහින් වාරික නේ ගෙවීමෙනි.	රු. 300.00
(4) රු. 50000.00ක් ගෙට ගත් මිනිසේක් ගෙයෙන් නිදහස් වූයේ ගෙය මුදලන් $\frac{1}{5}$ න් පොලිය ලෙස ගෙවීමෙනි.	රු. 10000.00
(5) ගෙට ගත් මුදලට වඩා රු. 500.00ක් වැඩියෙන් ගෙවීමෙන් ජෙයෙන් නිදහස් විය.	රු. 300.00
 හිස්තැන් සම්පූර්ණ කරන්න.	
(i) රු. 100.00කට අවුරුදු 1ට ගෙවන පොලිය	= රු. 10
රු. 100.00කට අවුරුදු 5ට ගෙවන පොලිය	= රු. 10 ×
	= රු.
(ii) රු. 1000.00කට අවුරුදු 1ට ගෙවන පොලිය	= රු. 200
රු. 1000.00කට අවුරුදු 3කට ගෙවන පොලිය	= රු. 200 ×
	= රු.
(iii) රු. 7000.00කට අවුරුදු 5කට ගෙවූ පොලිය	= රු. 2800
රු. 7000.00කට අවුරුදු 1කට ගෙවූ පොලිය	= රු. 2800 ÷
	= රු.
(iv) රු. 30000.00කට අවුරුදු 6කට ගෙවූ පොලිය	= රු. 21600
රු. 30000.00කට අවුරුදු 1කට ගෙවූ පොලිය	= රු. ÷
	= රු.
(v) රු. 100000.00කට අවුරුදු 6කට ගෙවූ පොලිය	= රු. 660000
රු. 100000.00කට අවුරුදු 1කට ගෙවූ පොලිය	= රු. ÷
	= රු.

(vi)	රු. 6000.00කට අවුරුදු 1ං ගෙවූ පොලිය	= රු. 300
	රු. 100කට අවුරුදු 1කට ගෙවූ පොලිය	= $\frac{300}{6000} \times 100$
	අය කළ වාර්ෂික සුළු පොලී අනුපාතය	= 5%
(vii)	රු. 10000.00ට අවුරුදු 5කට ගෙවූ පොලිය	= රු. 3500
	රු. 10000.00ට අවුරුදු 1කට ගෙවූ පොලිය	= රු. 3500 ÷
		= රු.
	රු. 100.00ට අවුරුදු 1කට ගෙවූ පොලිය	= $\frac{\dots\dots\dots}{10000} \times 100$
	අය කළ වාර්ෂික සුළු පොලී අනුපාතය	=

අන්තර්ගතය 9.16

හිස්තැන් සම්පූර්ණ කරමින් පිළිතුර ලබාගන්න.

- (1) රු. 1000.00 මෙයට ගත් අයෙක් ඒ සඳහා වාර්ෂික සුළු පොලිය ලෙස 12%ක් ගෙවිය යුතු ය. මෙයන් නිදහස් වන්නේ අවුරුදු 4කට පසුවය. මෙයන් නිදහස් වීමට ගෙවිය යුතු පොලිය සොයන්න.

$$\begin{aligned} \text{රු. } 100.00 \text{ට අවුරුදු 1ං ගෙවිය යුතු පොලිය} &= \text{රු. } 12 \\ \text{රු. } 1000.00 \text{ට අවුරුදු 1ං ගෙවිය යුතු පොලිය} &= \frac{12}{100} \times 1000 \\ &= \dots\dots\dots \\ \text{රු. } 1000.00 \text{ට අවුරුදු 4කට ගෙවිය යුතු පොලිය} &= \dots\dots\dots \times 4 \\ &= \text{රු. } 480 \end{aligned}$$

- (2) 10% සුළු පොලියට රු. 5000.00ක් මෙය ගත් අයෙක් අවුරුදු 5කදී මෙයන් නිදහස් වේ. එවිට ගෙවිය යුතු පොලිය කොපමත ද?

$$\begin{aligned} \text{රු. } 100 \text{ට අවුරුදු 1ං ගෙවිය යුතු පොලිය} &= \text{රු. } 10 \\ \text{රු. } 5000 \text{ට අවුරුදු 1ං ගෙවිය යුතු පොලිය} &= \frac{10}{100} \times \dots\dots\dots \\ &= \dots\dots\dots \\ \text{අවුරුදු 5ක දී } \text{රු. } 5000 \text{ට ගෙවිය යුතු පොලිය} &= \text{රු. } 500 \times \dots\dots\dots \\ &= \dots\dots\dots \end{aligned}$$

(3) 8% පූජු පොලියට මූදලක් සායට ගත් අයක් වසර 4කට පසු පොලිය ලෙස රු. 640 ගෙවීය.

ବିଭୁ ଅନ୍ୟାନ୍ୟ ଗତି ମୁଦ୍ରା କୋପମଣ୍ଡଳ ଦି?

ଅଭ୍ୟାସୀନ୍ 4କଠ ଗେବୁ ପୋଲିୟ = ରୂ. 640

$$\begin{aligned} \text{ଆବ୍ରଦ୍ଧ } 1\text{କଠ } \text{ଗେବୁ } \text{ପୋଲିୟ} &= \text{Rs. } \frac{640}{.....} \\ &= \text{Rs. } 160 \end{aligned}$$

රු. 100කට අවුරුදු 1කට ගෙවන පොලිය =

$$\text{അയാൾ ഗത് മൂട്ടല} = \frac{100}{8} \times 160 = 150$$

(4) රු. 50000.00ක් 15% වාර්ෂික සූල් පොලී අනුපාතය යටතේ ගත් අයෙක් අවුරුදු 5කට පසු ගෙයන් නිඛහස් වේ.

- (i) අවුරුද්දකට ගෙවිය යුතු පොලිය කොපම්ණ ද?
 - (ii) අවුරුදු 50 ගෙවිය යුතු පොලිය කොපම්ණ ද?
 - (iii) ගෙයෙන් තිදහස් වීමට ගෙවිය යුතු මූල පොලිය කොපම්ණ ද?

$$(1) \text{ അമൃത്ര } 10 \text{ തേവിയ ഫ്രൈ പൊലിയ} = \frac{5}{100} \times 50000$$

=

(ii) അവരുടെ 5 എ ഗേവിയ ഡ്രൈ പൊലിയ = \times 5

=

(iii) ഗേവിയ ഫ്രൈ മുല മുടി = ₹. 50000 +

= ...

(5) සෙය දෙන ආයතනයකින් 10% සුලු පොලී අනුපාතයක් යටතේ මුදලක් සෙයට ගත් අයෙක් අවුරුදු 3ක් අවසානයේ දී රු. 1800.00ක් පොලීය ලෙස ගෙවයි.

- (i) අවුරුදු 1කට ගෙවූ පොලිය කොපමණ ද?
 - (ii) ලබාගෙන ඇති සය මුදල කොපමණ ද?
 - (iii) අවුරුදු 3 අවසානයේ දී ගෙවිය පුතු මුළු මුදල කොපමණ ද?

(i) അവിരള്യ കുടം ഗൈസ് പൊലിയ = ₹. 1800

ଅପ୍ରାର୍ଦ୍ଧ 1କଠ ଗେଲୁ ପୋଲିୟ = ରୂ. 1800 ÷

=

$$(ii) \text{ ලබාගෙන ඇති ණය මුදල} = \frac{100}{10} \times \dots$$

=

$$(iii) \text{අවුරුදු 3 අවසානයේදී} = + 1800$$

= σ_7

සුළු පොලිය ගණනය කිරීම සඳහා

$$I = \frac{p t r}{100} \text{ සුතුය හාවිත කළ හැක}$$

I = සුළු පොලිය

p = තෙය මුදල

t = කාලය (අවුරුදු)

r = වාර්ෂික සුළු පොලී අනුපාතය

$$\text{ගෙවිය යුතු මුළු මුදල } A = P + I$$

අනාජය 9.17

$$I = \frac{p t r}{100} \text{ හාවිතයෙන් සුළු පොලී ගැටු විසඳුම්.$$

- (1) රු. 7000.00ක තෙයක් ගන්නේ 5%ක වාර්ෂික සුළු පොලී අනුපාතය යටතේ ය. අවුරුදු 2කදී තෙයයෙන් නිදහස් වේ. එවිය ගෙවිය යුතු මුළු පොලිය කොපමෙන් ද?

p = රු. 7000

t = අවුරුදු 2

r = 5

I = ?

මෙම අගයන් $I = \frac{p t r}{100}$ සුතුයට ආදේශ කර අවුරුදු 2ක දී ගෙවිය යුතු මුළු පොලිය සොයන්න.

- (2) 10% වාර්ෂික සුළු පොලියට රු. 50000.00ක් තෙයට ගන්නා නිමල් අවුරුදු 5ක දී තෙයයෙන් නිදහස් වේ.

(i) එවිට ගෙවිය යුතු මුළු පොලිය කොපමෙන් ද?

(ii) ගෙවිය යුතු මුළු මුදල කොපමෙන් ද?

(i) $P = \dots\dots\dots$

$t = \dots\dots\dots$

$r = \dots\dots\dots$

$I = \dots\dots\dots$

$I = \frac{p t r}{100}$ සුතුයට ආදේශ කර I හි අගය ලබා ගන්න.

(ii) ගෙවිය යුතු මුළු මුදල = $P + I$ මගින් මුළු මුදල සොයන්න.

- (3) රු. 12000.00ක ගණ මුදලක් වෙනුවෙන් අවුරුදු 3කට පොලිය ලෙස රු. 2880.00ක් ගෙවා ඇත. අය කර ඇති වාර්ෂික සූල් පොලි අනුපාතිකය සොයන්න.

$$p = \dots\dots\dots \quad t = \dots\dots\dots \quad r = ? \quad I = \dots\dots\dots$$

- (4) රු. 7500.00ක ගණ මුදලක් 8% වාර්ෂික සූල් පොලි අනුපාතිකය යටතේ ගණට ගත් අයෙක් ගෙවූ පොලිය රු. 1200.00කි. ගණ ගෙවීමට මහු කොපමණ කාලයක් ගෙන තිබුණේ ද?

$$p = \dots\dots\dots \quad t = ? \quad r = \dots\dots\dots \quad I = \dots\dots\dots$$

- (5) 15% වාර්ෂික සූල් පොලියට මුදලක් ගණට ගත්තා පෙරේරා මහතා අවුරුදු 5කට පසු ගෙයෙන් නිදහස් වූයේ රු. 30000.00ක පොලියක් ගෙවීමෙනි. මහු ගණට ගත් මුදල සොයන්න.

$$p = ? \quad t = \dots\dots\dots \quad r = \dots\dots\dots \quad I = \dots\dots\dots$$

වැල් පොලිය

යම් කාලයක් අවසානයේ ඇති මුළු මුදල පදනම් කර ගනිමින් පොලිය ගණනය කිරීම මුළු පොලි කුමයේ දී සිදු කෙරේ. මෙහි දී පොලියට ද පොලිය ගණනය කරන නිසා වැල් පොලිය ලෙස හැඳින්වේ. පොලිය වාර්ෂික ව ගණනය කරන්නේ නම් පෙර වර්ෂය අවසානයේ ඇති මුළු මුදල පදනම් කර ගනිමින් රළුග වර්ෂයේ පොලිය ගණනය කරනු ලැබේ.

- (1) 10% වැල් පොලියට රු. 20000.00ක් ගණට ගත්තා අයෙක් අවුරුදු 2ක දී ගෙයෙන් නිදහස් වෙයි.

(i) පළමු අවුරුද්දට ගෙවන පොලිය සොයන්න.

$$= \frac{10}{100} \times 20000$$

$$= \text{රු. } 2000$$

(ii) දෙවන අවුරුද්දට මුළු මුදල සොයන්න.

$$= 20000 + 2000$$

$$= \text{රු. } 22000$$

(iii) දෙවන අවුරුද්දට පොලිය කොපමණ ද?

$$= \frac{10}{100} \times 22000$$

$$= \text{රු. } 2200$$

(iv) ගෙයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණ ද?

$$= 22000 + 2200$$

$$= \text{රු. } 24200$$

ශියාකාරකම 9.11

හිස්තැන් පුරවලින් දී ඇති වගුව සම්පූර්ණ කර විවිධ වැල් පොලි අනුපාත යටතේ විවිධ ගණ මුදල් සඳහා ගෙවිය යුතු මුළු මුදල ලබාගන්න.

නොයේ මුදල	ක්‍රාලය අවුරුදු 2	වැල් අනුපාතය	නොලි පමණ අවුරුදුව තොලිය	මදවන ආවුරුදුව මූල මුදල	මදවන ආවුරුදුව වෙත තොලිය පෙනෙන් නීතින්ස් වෙත ගෙවිය ජ්‍යෙහි මුදල
(1)	2	12%			
(2)	2	8%			
(3)	2	15%			
(4)	2	10%			
(5)	2	6%			

අභ්‍යාසය 9.18

- (1) 10% වැළැ පොලියට අවුරුදු 2ක කාලයකට රු. 7500.00 යෙට ගත් අයෙක් මෙයන් නිදහස් විමෝදී ගෙවිය යුතු
(i) මූල පොලිය කොපමණ ද?
(ii) ගෙවිය යුතු මූල මුදල කොපමණ ද?
- (2) රු. 100000.00ක් 12% වැළැ පොලියට අවුරුදු 2ක කාලයකට යෙට ගත් නම් මෙයන් නිදහස් විමෝදී ගෙවිය යුතු මූල මුදල සෞයන්න.
- (3) රු. 500000.00ක් 15% වැළැ පොලියට අවුරුදු 3ක කාලයකට යෙට ගත් නම් මෙයන් නිදහස් විමෝදී ගෙවිය යුතු මූල මුදල සෞයන්න.

9.14 හැඳුල් ව්‍යාපාර කොටස

- ව්‍යාපාරයක් සඳහා යෙද විය යුතු මුදල එම ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි.
- ප්‍රාග්ධනය සෞයා ගැනීමට ව්‍යාපාරය ආරම්භයේ දී ම එහි කොටස් ගණන තීරණය කරයි. කොටසක නාමික අගය ද තීරණය කරයි.
- ප්‍රාග්ධනය සෞයා ගැනීමට කොටස් මහජනයා අතර විකුණයි.
- කොටසක නාමික අගයට ම විකුණයි නම්, එය සම්මිලකි.
- කොටසක නාමික අගයට වඩා වැඩි මිලකට විකුණයි නම්, එය අධීමිලකි.
- කොටසක නාමික අගයට වඩා අඩු මිලකට විකුණයි නම්, එය අවමිලකි.
- එම මිල අවම මිල අධීමිල වෙළඳ අගයන් ය.
- වර්ෂයක් අවසානයේදී ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කොටස් හිමියන් අතර බෙදා දෙයි. එහි දී එක් එක් පුද්ගලයා සතු කොටස්වල නාමික අගයට අනුව ලාභාංශය බෙදෙයි.

ත්‍රියාකාරකම 9.12

- (1) මහානාම සතු මුදල රු. 60000.00කි. මහු කොටස් වෙළඳ පොලෙන් රු. 8, රු. 10, රු. 12, රු.15 යන වෙළඳ අගයන්ට කොටස් මිලට ගැනීමට නම්, මිලට ගත හැකි කොටස් ගණනට ගැලපෙන පරිදි යා කරන්න.

කොටස් වෙළඳ අගය	මිලට ගන්නා කොටස් ගණන
රු. 8	6000
රු. 10	4000
රු. 12	7500
රු. 15	5000

(2) වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. කොටසක නාමික අගය රු. 10 යයි සලකන්න.

යෙදු මුදල	කොටසක වෙළඳ අගය (රු)	මිලට ගන්නා කොටස් ගණන	කොටස්වල නාමික අගය
1. 6000	12	500	$500 \times 10 = 5000$
2. 15000	15 =
3. 8400	8 =
4. 9100	7 =
5. 5400	600 =

(3) වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න.

කොටස්වල නාමික අගය	ගෙවන ලාභාංශය	ලබන ආදායම
1. රු. 7000	8%	$7000 \times \frac{8}{100} = \text{රු. } 560$
2. රු. 15000	9%	$\dots \times \frac{9}{\dots} = \text{රු. } \dots$
3. රු. 9600	10%	$\dots \times \frac{10}{\dots} = \text{රු. } \dots$
4. රු. 25000	12%	$\dots \times \frac{12}{\dots} = \text{රු. } \dots$

අභ්‍යාසය 9.19

- (1) විදුනා සමාගමේ රු. 10.00 කොටසක් රු. 12.00 බැඟින් මිලට ගැනීමට දෙවිමින් රු. 24000.00ක් යොදවයි. වර්ෂය අවසානයේ දී ලාභාංශ ලෙස 5%ක් ගෙවයි.
- (i) දෙවිමින් මිලට ගත් කොටස් ගණන කිය ද?
 - (ii) මිලට ගත් කොටස්වල නාමික අගය කොපමෙන් ද?
 - (iii) දෙවිමින් ලබන ආදායම කොපමෙන් ද?

- (2) දේශප 8%ක් ලාභාංශ ගෙවන සමාගමක රු. 15.00ක කොටසක් රු. 20.00 බැඟින් මිලට ගැනීමට රු. 50000.00 යොදවයි.
- (i) දේශප මිලට ගන්නා කොටස් ගණන කිය ද?
 - (ii) කොටස්වල නාමික අගය කොපමෙන් ද?
 - (iii) දේශප ලබන ආදායම කොපමෙන් ද?

- (3) 12%ක් ලාභාංශ ගෙවන සමාගමක රු. 10.00ක කොටස් සතු අයෙක් රු. 3600.00ක වාර්ෂික ආදායමක් ලැබේ ය. ඔහු සතු කොටස් සියල්ල විකුණා 45000ක මුදලක් ලබා ගත්තේ ය.
- (i) කොටස්වල නාමික අගය සොයන්න.
 - (ii) ඔහු සතු ව තිබු කොටස් ගණන සොයන්න.
 - (iii) කොටසක විකුණුම් මිල සොයන්න.

(4) 10%ක් ලාභාංග ගෙවන සමාගමක රු. 10.00ක කොටස් රු. 8.00 බැහින් මිලට ගැනීමට එක්තරා මුදලක් යෙදූවූ අයෙකු එමහින් ලබාගත් ලාභාංග ආදායම රු. 8000.00ක් විය.

- (i) කොටස්වල නාමික අයය සොයන්න.
- (ii) ඔහු සතු කොටස් ගණන සොයන්න.
- (iii) කොටස් මිලට ගැනීමට යොදු මුදල කොපමණ ද?

(5) රු. 800000.00 ඇති අයෙක් ඉන් රු. 48000.00ක් රු. 10.00 කොටස් රු. 12.00 බැහින් විකිණෙන සමාගමකින් කොටස් මිලට ගැනීමට යොදවයි. එම සමාගම 11%ක් ලාභාංග ගෙවයි. ඉතිරි මුදල රු. 15.00 කොටසක් රු. 16.00 බැහින් මිලට ගැනීමට යොදවයි. දෙවන සමාගමෙන් ලබන ආදායම පළමුවන සමාගමෙන් ලද ආදායමට වඩා රු. 1400.00ක් අඩු ය.

- (i) රු. 48000.00ක් යෙදූවූ සමාගමෙන් මිලට ගන්නා කොටස් ගණන කිය ද?
- (ii) එම සමාගමෙන් ලබන ආදායම සොයන්න.
- (iii) නාමික අයය රු. 15.00 වන සමාගමට යොදවන මුදල කිය ද?
- (iv) නාමික අයය රු. 15.00 වන සමාගමෙන් කොටස් කියක් මිලට ගැනීමට හැකිවේ ද?
- (v) රු. 15.00 නාමික අයය ඇති සමාගමෙන් ලබන ආදායම කොපමණ ද?
- (vi) නාමික අයය රු. 15.00 වන සමාගම ගෙවූ ලාභාංගය සොයන්න.

9.15 කුලී කිණීම

හැදින්වීම

භාණ්ඩයේ වටිනාකම්ත් කොටසක් ගෙවා ඉතිරිය ගෙයක් ලෙස කිසියම් පොලියක් සමග වාරික වශයෙන් ගෙවා නිම කිරීමට භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමය කුලී කිණීම ලෙස හැදින්වේ. මෙම ඉතිරි වන ගෙය මූදල වාරික ක්‍රමයට ගෙවන බැවින් පොලිය ගණනය කරනු ලබන්නේ හිනවන ගේෂය මත ය.

හින වන ගේෂය :

හින වන ගේෂය යනු ගෙය මූදලේ ගෙවන ලද කොටස අඩු කර ඉතිරි මූදලට පමණක් පොලිය ගණනය කිරීමේ ක්‍රමයයි.

මාස ඒකක ගණන සෙවීම

$$\text{වාරික ගණන} = n \text{ නම්}$$

$$\text{මාස ඒකක ගණන} = \frac{n(n+1)}{2}$$

මුළු පොලිය = මාස ඒකකයට පොලිය මාස ඒකක ගණන

$$\text{මාස ඒකකයට පොලිය} = \frac{\text{ජෙය මූදල}}{\text{වාරික ගණන}} \times \text{වා.පො.අ} \times \frac{1}{12} \text{ වේ.}$$

අභ්‍යාසය 9.20

- (1) A කොටසට ගැලපෙන පිළිතුර B කොටසෙන් තෝරා යා කරන්න.

වාරික ගණන	මාස ඒකක ගණන
(A)	(B)
(i) 6	171
(ii) 12	21
(iii) 18	300
(iv) 24	78

- (2) දී ඇති වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න.

ජෙය මූදල	වාරික ගණන	මසකට ගෙවිය යුතු ගෙය මූදලේ කොටස
I. 48000	12	
II. 60000	24	
III. 12000	6	
IV. 84000	12	

(3) නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න.

$$(i) \text{ ගෙය මුදල} = \text{රු. } 6000$$

$$\text{වාරික ගණන} = 10$$

$$\text{වා.පො.අ.} = 12\%$$

මාස ඒකකයට පොලිය වන්නේ (රු. 4.00කි/රු. 6.00කි)

$$(ii) \text{ ගෙය මුදල} = \text{රු. } 48000$$

$$\text{වාරික ගණන} = 24$$

$$\text{වා.පො.අ.} = 12\%$$

මාස ඒකකයට පොලිය වන්නේ (රු. 20.00/රු. 40.00)

(4) රු. 42000.00ක් වටිනා දිතකරණයක් මූලික වගයෙන් රු. 6000.00ක් ගෙවා ඉතිරිය අවුරුද්දකට 24% පොලියක් යටතේ මාසික වාරික 18කින් ගෙවා නිම කිරීමේ පොරොන්දුව මත ලබාගන්නේ නම් ගෙවිය යුතු වාරිකයක වටිනාකම ගණනය කරන්න.

$$\text{දිතකරණයේ වටිනාකම} = \text{රු.} \dots\dots\dots$$

$$\text{මූලික ගෙවීම} = \dots\dots\dots$$

$$\text{ගෙවීමට ඉතිරිවන මුදල} = \dots\dots\dots$$

$$\text{ගෙවීමට එකඟ වූ වාරික ගණන} = \dots\dots\dots$$

$$\text{මාසිකව ගෙවිය යුතු ගෙය මුදලේ කොටස} = \underline{\text{36000}}$$

$$\text{මාස ඒකකයට පොලිය} = \dots\dots\dots$$

$$= \dots\dots\dots$$

$$\text{මාස ඒකක ගණන} = \dots\dots\dots$$

$$= \dots\dots\dots$$

$$= \dots\dots\dots$$

$$\text{ගෙවිය යුතු මුළු පොලිය} = \text{මාස ඒකකයට පොලිය} \quad \text{මාස ඒකක ගණන}$$

$$= \dots\dots\dots \dots\dots\dots$$

$$= \dots\dots\dots$$

$$\text{ගෙවිය යුතු මුළු මුදල} = \text{රු. } 36000 + \dots\dots\dots$$

$$\text{වාරිකයට ගෙවිය යුතු මුදල} = \text{රු.}$$

- (5) රු. 24000.00ක් වටිනා ගුවන් විදුලි යන්තුයක් මිල දී ගැනීම සඳහා පළමුව රු. 3000.00ක් ගෙවා ඉතිරිය අවුරුද්දව 24% පොලියක් යටතේ මාසික වාරික 12කින් ගෙවා නිම කිරීමේ පොරාන්දුව මත ලබාගන්නේ නම් ගෙවිය යුතු වාරිකයක වටිනාකම ගණනය කරන්න.

ගුවන් විදුලි යන්තුයේ වටිනාකම	=
මූලික ගෙවීම	=
ජෙවීමට ඉතිරි වන මුදල	=
ජෙවීමට එකඟ වූ වාරික ගණන	=
මාසිකව ගෙවිය යුතු ගෙවිය මුදලේ කොටස	=
මාස ඒකකයට පොලිය	= $1750 \times \frac{24}{100} \times \frac{1}{12}$ =
මාස ඒකක ගණන	=
	=
	=
ගෙවිය යුතු මුළු පොලිය	=
	=
ගෙවිය යුතු මුළු මුදල	= රු.
වාරිකයට ගෙවිය යුතු මුදල	=
	=

- (6) රු. 82000.00ක් වටිනා රුපවාහිනී යන්තුයක් මිලට ගැනීමේ දී පළමුව රු. 10000.00ක් ගෙවා ඉතිරිය අවුරුද්දව 18% පොලියක් යටතේ මාසික වාරික 36කින් ගෙවා නිම කිරීමේ පොරාන්දුව මත ලබා ගන්නේ නම් ගෙවිය යුතු වාරිකයක වටිනාකම ගණනය කරන්න.

වාර්ෂික පොලී අනුපාතය ගණනය කිරීම

ගෙවිය යුතු මුළු මුදල	= වාරිකයක අගය වාරික ගණන
මාස ඒකකයට පොලිය	= <u>ගෙවූ පොලිය</u>
වාර්ෂික පොලී අනුපාතය	= <u>මාස ඒකක ගණන</u> <u>මාස ඒකකයට පොලිය වා.පො.අ. 100%</u> ගෙවීමේ මුදලේ කොටස

අභ්‍යන්තරය 9.21

- (1) රු. 27000.00ක් වටිනා ගැහ භාණ්ඩ කට්ටලයක් මිලදී ගැනීම සඳහා පළමුව රු. 7000.00ක් ගෙවා ඉතිරිය රු. 2220.00ක් වූ සමාන මාසික වාරික 10කින් ගෙවීමට මිලට ගන්නා ලදී.
- (i) ගැහ භාණ්ඩ කට්ටලයේ වටිනාකම කිය ද?
- (ii) මූලික ගෙවීම කොපමණ ද?
- (iii) වාරික ගණන කිය ද?
- (iv) නෙය මුදලේ මාසික ව ගෙවිය යුතු කොටස කිය ද?
- (v) වාරිකයට ගෙවන මුදල කොපමණ ද?
- (vi) ගෙවූ වාරික 10 දී ගෙවූ මුළු මුදල කිය ද?
- (vii) ඒ අනුව ගෙවන ලද පොලිය සොයන්න.
- (viii) ගෙවා ඇති මුළු මුදල කොපමණ ද?
- (ix) මාස ඒකක ගණන කිය ද?
- (x) මාස ඒකකයට පොලිය කිය ද?
- (xi) වාර්ෂික පොලි අනුපාතය සොයන්න.
- (2) රු. 32000.00ක් වටිනා රුපවාහිනී යන්ත්‍රයක් මිලට ගැනීමේ දී පළමුව රු. 5000.00ක් ගෙවා ඉතිරිය රු. 1785.00 බැහින් වූ සමාන මාසික වාරික 18කින් ගෙවීමට මිලට ගන්නා ලදී.
- (i) රුපවාහිනී යන්ත්‍රයේ මිල කිය ද?
- (ii) මූලික ගෙවීම කොපමණ ද?
- (iii) ගෙවීමට ඉතිරි වන මුදල කොපමණ ද?
- (iv) වාරික ගණන කිය ද?
- (v) නෙය මුදලේ කොටස කිය ද?
- (vi) වාරිකයකට ගෙවන මුදල සොයන්න.
- (vii) වාරික 18 දී ගෙවූ මුළු මුදල කිය ද?
- (viii) ගෙවන ලද මුළු පොලිය කිය ද?
- (ix) ගෙවා ඇති මුළු මුදල කිය ද?
- (x) මාස ඒකක ගණන කිය ද?
- (xi) මාස ඒකකයට පොලිය කිය ද?
- (xii) වාර්ෂික පොලි අනුපාතය සොයන්න.
- (3) රු. 120000.00ක් වූ පරිගණකයක් පළමුව රු. 40000.00ක් ගෙවා ඉතිරිය රු. 5637.50 බැහින් වූ සමාන මාසික වාරික 16කින් ගෙවීමට මිලට ගන්නා ලදී. වාර්ෂික පොලි අනුපාතය සොයන්න.
- (4) රාජ්‍ය සේවක නෙය ක්‍රමය යටතේ පුද්ගලයෙක් රු. 360000.00ක් ලබාගන්නේ අවුරුදු 5කින් ගෙවීමේ පොරොත්දුව මත ය. බැංකුවට ගෙවිය යුතු මාසික වාරිකය රු. 6305.00ක් වූයේ නම් බැංකුව අය කරන ලද පොලි අනුපාතය සොයන්න.

අශ්‍යයීම

පෙර පරීක්ෂණය පසු පරීක්ෂණය සඳහා ද යොදා ගන්න.

I. සංඛ්‍යා නැකිරවීම

පෙර පරික්ෂණය

පිළිබඳ

(1) (i) 629 (ii) 637 (iii) 842 (iv) 610 (v) 833

(2) (i) 212 (ii) 238 (iii) 1086 (iv) 331 (v) 1318

(3) (i) 540 (ii) 27200 (iii) 9025 (iv) 5481

(4) (i) 124 (ii) 106 (iii) 47 ඉතිරි 2 (iv) 702 ඉතිරි 8
(v) 119 ඉතිරි 10

(5) (i) -1 (ii) -9 (iii) -1 (iv) 8 (v) -1
(vi) -2 (vii) -6 (viii) 0 (ix) 3 (x) -2
(xi) 3 (xii) -4

(6) (a) (i) 430 (ii) 400
(b) (i) 5190 (ii) 5200
(c) (i) 240 (ii) 200 (iii) 240.6
(d) (i) 4360 (ii) 4400 (iii) 4358.2

(7) (a) 1, 9, 16
(b) 3, 4, 1
(c) (i) $\sqrt{4}$ හෝ $\sqrt{9}$ හෝ අතර ය
(ii) $\sqrt{16}$ හෝ $\sqrt{25}$ හෝ අතර ය

அறிக்கை 1.1

(1) (i) 7, 10 (ii) 15, 21, 4 (iii) 13, 2, 8, 14, 11

(2) (i)	2	7	6	(ii)			15
	9	5	1		13		17
	4	2	8			11	16

(iii)

	15		4
	6		9
8		11	
13	3		

(iv)

		8	18
16	10		
17			6
	14	9	

(3) (i) 23 (ii) 46 (iii) 46 (iv) 36

(4) (i) 1048 (ii) 1748 (iii) 977 (iv) 1692 (v) 927

(5)

A	B
58 + 11	44
43 + 28	138
72 + 19	69
28 + 16	71
99 + 39	115
40 + 98	91
27 + 88	

(6)

	155
15 + 12 + 13	40
43 + 27 + 18	213
54 + 16 + 19	89
20 + 48 + 87	134
95 + 45 + 73	88
33 + 47 + 54	

$$(7) \quad (\text{i}) \quad 7678 \quad (\text{ii}) \quad 5411 \quad (\text{iii}) \quad 9872 \quad (\text{iv}) \quad 8638 \quad (\text{v}) \quad 13715$$

$$(9) \quad (4994, \quad 7318, \quad 2549, \quad 16461) \quad (8538, \quad 3020, \quad 3866, \quad 15898)$$

$$(10) \quad (\text{i}) \quad 5, \quad 3, \quad 3 \quad (\text{ii}) \quad 6, \quad 4, \quad 8 \quad (\text{iii}) \quad 5, \quad 1, \quad 9, \quad 1, \quad 1 \\ (\text{iv}) \quad 4, \quad 1, \quad 2, \quad 7$$

$$(11) \quad (\text{i}) \quad \begin{array}{r} 385 \\ + \underline{501} \end{array} \quad (\text{ii}) \quad 886 \quad (\text{iii}) \quad 8145$$

$$(12) \quad 9025$$

ଶ୍ରୀଯାକାରକତ୍ତମ 1.2

$$\begin{array}{lll} (\text{i})(\text{a}) \quad 16 - 11 = 5 & (\text{b}) \quad 33 - 11 = 22 & (\text{c}) \quad 20 - 18 = 2 \\ 16 - 9 = 7 & 33 - 22 = 11 & 20 - 2 = 18 \\ 16 - 7 = 9 & 33 - 16 = 17 & 20 - 5 = 15 \\ & 33 - 17 = 16 & 20 - 15 = 5 \end{array}$$

$$(\text{ii}) (+, 25) \rightarrow (13) \rightarrow (12, 3) \rightarrow (4) \rightarrow (4, 1) \rightarrow (1)$$

$$\begin{array}{l} (\text{iii}) \quad \text{A} \\ 15 - 3 = 12 \\ 44 - 6 = 38 \\ 38 - 3 = 35 \\ 15 - 7 = 18 \\ 12 - 2 = 10 \\ 33 - 8 = 25 \\ 35 - 2 = 33 \\ 50 - 6 = 44 \end{array}$$


$\frac{5}{10} > 5$
 $\frac{4}{10} > 4$
 $10 > 2 \times 10 - 20$
 $2 > 10 - 2 - 18$

ଅନୁଷ୍ଠାନିକ 1.2


$$(1) \quad (\text{i}) (5, 9, 10), \quad 9, 8, 4, 6)$$

$$(\text{ii}) \quad (\text{a}) \quad 3 \quad (\text{b}) \quad 8 \quad (\text{c}) \quad 4 \quad (\text{d}) \quad 8 \quad (\text{e}) \quad 2, \quad 3 \quad (\text{f}) \quad 5, \quad 8$$

$$(\text{iii}) \quad 4, \quad 0, \quad 4, \quad 2$$



- (4) (i) 210
(ii) 200
(iii) 4000
(iv) 8477
(v) 6420



- (6) (i) 109
(ii) 205
(iii) 1184
(iv) 889
(v) 7888

(7) $(7285, 2936)$, $(3080, 898, 371)$

(8) (i) 2060 (ii) 208 (iii) 406

(9) ₹ 77150

தியாகாரகம் 1.3

(ii)

12	24			
15	25	45	50	
12	16	24	30	60

சில்லர்

அனுபவம் 1.3

(1) (i) 162 (ii) 740 (iii) 2990 (iv) 10940 (v) 4320

(2) (i) 5 740 (ii) 25 890 (iii) 48 320
(iv) 25 000 (v) 5 200 (vi) 49 200

- (vii) 172 800 (viii) 452 800 (ix) 32 000
 (x) 437 000 (xi) 5 429 000 (xii) 3 795 000

- (3) (i) 1 080 (ii) 4 710 (iii) 21 400
 (iv) 31 080 (v) 10 800 (vi) 47 100
 (vii) 214 000 (viii) 310 800 (ix) 108 000
 (x) 47 100 0 (xi) 2140 00 (xii) 3 108 000

(4) (i) 12 850 (ii) 14 104 (iii) 64764 (iv) 479 128 (v) 699 678

(5) (i) 1225 (ii) 5625 (iii) 7225 (iv) 4225 (v) 3025

(6) (i) $12345679 \times 9 = 11111111$ (ii) h (iii) y (iv) f (v) d (vi) d
 (vii) c (ix) a

(7) $500 \times 88735 = \underline{44367500}$


(8) (i) ₹ 90 (ii) ₹ 2700

(9) ₹ 20150

(10) 1400

ଶ୍ରୀଯାକାରକତ୍ତମ 1.4

- (i) 60, 30, 20, 15, 12, 10
 (10-6), (12-5), (20-3), (30-2)




ଅନୁଷ୍ଠାନିକ 1.4

- (1) $(69 \div 3 = 23)$, $(84 \div 4 = 21)$, $(248 \div 8 = 31)$,
 $(27 \div 2 = 13 \text{ ଓଟିଲେ } 1)$, $(266 \div 5 = 53 \text{ ଓଟିଲେ } 1)$,
 $(388 \div 6 = 64 \text{ ଓଟିଲେ } 4)$,

- (5) 105 (6) 15 (7) (i) 32 (ii) 13kg (8) ₹ 1190

අභ්‍යන්තරය 1.5

- (1) $(+5) + (+2) = (+7)$, $(-3) + (-5) = (-8)$,
 $(+7) + (-1) = (+6)$, $(-5) + (+2) = (-3)$,
 $(-10) + (-1) = (-11)$, $(-10) + (+7) = (-3)$,
 $(-1) + (0) = (-1)$,



(4) (i) 0 (ii) (+11) (iii) (+5) (iv) (+3) (v) (-4) (vi) 0

- (5) (i) $(+3) < (+4)$ (ii) $0 > (-3)$ (iii) $(+6) > (-4)$
 (iv) $(-5) < (-1)$ (v) $(+2) > (-5)$ (vi) $(+3) > (-7)$
 (vii) $(-5) < (+7)$ (viii) $(+1) > (-4)$ (ix) $0 > (-7)$
 (x) $(-10) < (+1)$

- (6) (i) $(+4), (-2), (+2) - (+4) = (-2)$
 (ii) $(+2), (-3), (+2) - (-3) = (+5)$
 (iii) $(+1), (-3), (-3) - (+1) = (-4)$

(7) (i) (-2) (ii) (+5) (iii) (-6) (iv) (+9) (v) (-11) (vi) (-6)

(8) (i) (-8) (ii) (+9) (iii) (-15) (iv) (+11) (v) (-8) (vi) (-3)

(9) (i) (-1) (ii) (+12) (iii) (-5) (iv) (+14) (v) (0) (vi) (+3)

(10) $(-5) \times (-2) = (+10)$, $(-4) \times (-1) = (+4)$,

$$\begin{aligned} (+5) \times (+2) &= (+10), \quad (+3) \times (+4) = (+12), \\ (-7) \times (+2) &= (-14), \quad (-1) \times (+1) = (-1), \\ (+2) \times (-1) &= (-2), \quad (+7) \times (-2) = (-14), \\ (-9) \times (-1) &= (+9), \quad (-10) \times (+3) = (-30), \end{aligned}$$

- (11) (a) (i) (+10) (ii) (+21) (iii)(+8) (iv)(+27) (v)(+50)
 (b) (i) (+10) (ii)(+3) (iii)(+20) (iv)(+7) (v)(+20)
 (c) (i) (-6) (ii)(-15) (iii)(-14) (iv)(-40) (v)(-40)
 (d) (i)(-10) (ii)(-21) (iii)(-40) (iv)(-24) (v)(-60)

$$(12) \quad (-5) \div (-1) = (+5), \quad (-10) \div (-2) = (+5),$$

$$(+8) \div (+4) = (+2), \quad (+12) \div (+3) = (+4),$$

$$(+12) \div (-6) = (-2), \quad (-20) \div (+10) = (-2),$$

$$(-18) \div (+9) = (-2), \quad (-36) \div (-6) = (+6),$$

$$(-21) \div (-7) = (+3), \quad (-20) \div (+5) = (-4),$$

(c)	(d)
(i) $(-8) \div (+1) = (-8)$	(i) $(+4) \div (-1) = (-4),$
(ii) $(-25) \div (+25) = (-1),$	(ii) $(+20) \div (-2) = (-10),$
(iii) $(-100) \div (+25) = (-4),$	(iii) $(+100) \div (-10) = (-10),$
(iv) $(-40) \div (+4) = (-10),$	(iv) $(+40) \div (-4) = (-10),$
(v) $(-70) \div (+10) = (-7),$	(v) $(+60) \div (-2) = (-30),$

අනුකූලය 1.7

- (1) (273, 270), (1585, 1590), (986, 990), (133, 130), (487, 490),
(499, 500), (504, 500), (1275, 1280)
- (2) (i) 540 (ii) 1790 (iii) 9990 (iv) 8700 (v) 1130 (vi) 3730
(vii) 1990 (viii) 10 000 (ix) 100 (x) 120
- (3) (i) 255 (ii) 259
- (4) (449, 400), (385, 400), (5018, 5000), (5518, 5500), (5490, 5500),
(5575, 5600), (5984, 6000), (6405, 6400)
- (5) (i) 3300 (ii) 4600 (iii) 6000 (iv) 7000 (v) 35 700
(vi) 48 000 (vii) 60 000 (viii) 10 100
- (6) (3475, 3000), (10 954, 11 000), (10 107, 10 000), (3514, 4000),
(10 500, 11 000), (9 999, 10 000), (11 005, 11 000), (9 805, 10 000),
(9432, 9000),
- (7) (i) 5000 (ii) 5000 (iii) 3000 (iv) 1000 (v) 21 000 (vi) 25 000
(vii) 25 000 (viii) 51 000
- (8) (23.4, 23), (24.5, 25), (23.87, 24), (24.2, 24), (23.5, 24),
(24.8, 25), (25.2, 25), (2.7, 3)
- (9) (i) 1 (ii) 2 (iii) 0 (iv) 6 (v) 19 (vi) 203 (vii) 52
(viii) 44
- (10) (53.08, 53.1), (49.72, 49.7), (50.87, 50.9), (49.35, 49.4),

$(50.51, 50.5)$, $(59.95, 60.0)$, $(42.34, 42.3)$

- (11) (i) 23.8 (ii) 248.5 (iii) 104 (iv) 15.9 (v) 7.6 (vi) 1.8
 (vii) 0.1 (viii) 1

- (12) $(8.751, 8.75)$, $(8.953, 8.95)$, $(8.459, 8.46)$, $(8.999, 9.00)$,
 $(8.759, 8.76)$, $(8.172, 8.17)$, $(8.016, 8.02)$, $(8.596, 8.6)$

- (13) (i) 23.75 (ii) 20.93 (iii) 9.54 (iv) 9.12 (v) 0.28 (vi) 2.00
 (vii) 2.50 (viii) 5.49

අනුකූලය 1.8

4	9	16	25	100	121	144	169	225	400
$\sqrt{4}$	$\sqrt{9}$	$\sqrt{16}$	$\sqrt{25}$	$\sqrt{100}$	$\sqrt{121}$	$\sqrt{144}$	$\sqrt{169}$	$\sqrt{225}$	$\sqrt{400}$
2	3	4	5	10	11	12	13	15	20

(i)	වර්ගඵලය	$\sqrt{1}$	$\sqrt{4}$	$\sqrt{9}$	$\sqrt{16}$	$\sqrt{25}$	$\sqrt{36}$	$\sqrt{49}$	$\sqrt{64}$	$\sqrt{81}$	$\sqrt{100}$
	සංඛ්‍යාව	1	2	3	4	5	6	7	8	9	10

- (ii) (a) $\sqrt{9}$ (b) 3 (c) $\sqrt{9}, \sqrt{16}$ (d) 4 (e) $\sqrt{36}, \sqrt{49}$
 (f) 6, 7 (g) $\sqrt{81}, \sqrt{100}$ (h) 9, 10 (i) $\sqrt{100}, \sqrt{121}$
 (j) 10, 11

- (3) (ii) $\sqrt{49}$ (iii) 6,7 (iv) 7 (v) 43.36 (vi) 6.6

- (4) (i) 3.5 (ii) 2.6 (iii) 4.6 (iv) 5.6 (v) 6.7 (vi) 8.5
 (vii) 10.1 (viii) 10.6

**சில்லரை
பகு பரிசீலனைய**

(1)

	① 9	② 2	③ 7		④ 6	⑤ 5	9	
⑥ 8		⑦ 4	6	⑧ 1		4		⑨ 2
⑩ 7	⑪ 1	6		2		⑫ 9	⑬ 3	1
⑭ 4	7		⑮ 4	6	⑯ 2		⑰ 6	8
	⑱ 9	⑲ 5	1		⑳ 6	㉑ 7	2	
㉒ 7		8		㉓ 9	5	6		㉔ 6
㉕ 8	㉖ 2	1		8		㉗ 1	㉘ 6	2
㉙ 5			㉚ 5	2	㉛ 7		㉜ 7	5
	㉝ 9	6	1		㉞ 2	3	1	

(2)

f	d	fd
1	-15	$1 \times (-15) = (-15)$
4	-10	$4 \times (-10) = (-40)$
5	-5	$5 \times (-5) = (-25)$
9	0	$9 \times 0 = 0$
3	+5	$3 \times (+5) = (+15)$
2	+10	$2 \times (+10) = (+20)$
1	+15	$1 \times (+15) = (+15)$
25		$(-80) + (+50) = (-30)$

(3) (i) 3, 4, 5 (ii) (-3), (-3), (-3) (iii) (-3), (-3)

(iv) (-8), (-8), (-8) (v) (-2), (-2)

(4) (i) ₹. 8700 (ii) ₹. 1740

(5) (i) ₹. 3146 (ii) ₹. 78650 (iii) ₹. 11236

(6) (-1)

(7) (i) 68400 (ii) 1187 (iii) 1600 (iv) 430000 (v) 30850

(8) 12.3cm

2 සංඛ්‍යා රටා

පිළිතුරු

පෙර පරීක්ෂණය

$$(1) \quad (v) \quad (2) \quad (i) \quad (3) \quad (ii) \quad (4) \quad (ii) \quad (5) \quad (ii) \quad (6) \quad (ii)$$


$$\begin{array}{llll} (7) \quad 2 \text{ වන } \text{ත්‍රිකෝෂ සංඛ්‍යාව} & = 1 + 2 & = 3 \\ 3 \text{ වන } \text{ත්‍රිකෝෂ සංඛ්‍යාව} & = 1 + 2 + 3 & = 6 \\ 4 \text{ වන } \text{ත්‍රිකෝෂ සංඛ්‍යාව} & = 1 + 2 + 3 + 4 & = 10 \\ 5 \text{ වන } \text{ත්‍රිකෝෂ සංඛ්‍යාව} & = 1 + 2 + 3 + 4 + 5 & = 15 \end{array}$$

$$(8) \quad 2$$

$$(9) \quad 99$$


$$(10) \quad 1 + 2 + 3 + 4 + 5 + 6 = 21$$

ක්‍රියාකාරකම 2.1



- (ii) 3-5, 4-7, 5-9, 6-11 (iii) 1,3,5,7,9,11,
 (iv) 2 බැහින් එකතු වේ. (v) මත්තේ සංඛ්‍යා

ක්‍රියාකාරකම 2.2



- (iii) 1-2, 2-4, 3-6, 4-8, 5-10, 6-12 (iv) 2න් ඉතිරි නැතිව බෙදේ. (v) ඉරටට සංඛ්‍යා

ක්‍රියාකාරකම 2.3

- (i) $3 \times 3 = 9$, $4 \times 4 = 16$ 5 වන සංඛ්‍යාව $= 5 \times 5 = 25$ 10 වන සංඛ්‍යාව $= 10 \times 10 = 100$
 18 වන සංඛ්‍යාව $= 18 \times 18 = 324$ n වන සංඛ්‍යාව $= n \times n = n^2$
 (ii)(b) (iii)(b)

ක්‍රියාකාරකම 2.4

- (i) 2,4,6,8,10,12,14,16,18,20 (ii) 1,3,5,7,9,11,13,15,17,19 (iii) 1,3,6,10,15
 (iv) 1,4,9,16 (v) 5,10,15,20 (vi) 6,12,18 (vii) 7,14 (viii) 8,16

ක්‍රිඩාව 2.2

4 → 7 හෝ 8 → 9 → 15 හෝ 10 → 8 → 7 → 18 → 2 → 20 → 3 → දිනුම්

వియాకురకమ 2.4

- (i) 2,4,6,8,10,12,14,16,18,20 (ii) 1,3,5,7,9,11,13,15,17,19 (iii) 1,3,6,10,15
 (iv) 1,4,9,16 (v) 5,10,15,20 (vi) 6,12,18 (vii) 7,14 (viii) 8,16

వీభాగ 2.2

4 → 7 නො 8 → 9 → 15 නො 10 → 8 → 7 → 18 → 2 → 20 → 3 → දිනම්

వ్యక్తిగత కారణముల వర్ణన 2.5

- (i) 369 (ii) 2697 (iii) 5879 (iv) 2859

ଫେବ୍ରୁଆରୀ

- | | |
|-------------------|----------------|
| (1) (a) | (2) (b) |
| (3) 153, 216, 609 | (6) හි ගුණාකාර |
| 105, 310, 415 | (4) හි ගුණාකාර |
| 96, 312, 618 | (3) හි ගුණාකාර |
| 712, 932, 128 | (5) හි ගුණාකාර |

(4)	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th style="text-align: center; padding: 5px;">නිකෝණ සංඛ්‍යා</th><th style="text-align: center; padding: 5px;">සමවතුරසු සංඛ්‍යා</th></tr> </thead> <tbody> <tr> <td style="text-align: center; padding: 5px;">1, 3, 6, 10</td><td style="text-align: center; padding: 5px;">1, 4, 9, 16</td></tr> <tr> <td style="text-align: center; padding: 5px;">15</td><td></td></tr> </tbody> </table>	නිකෝණ සංඛ්‍යා	සමවතුරසු සංඛ්‍යා	1, 3, 6, 10	1, 4, 9, 16	15	
නිකෝණ සංඛ්‍යා	සමවතුරසු සංඛ්‍යා						
1, 3, 6, 10	1, 4, 9, 16						
15							

(5)	1 අවස්ථාව	2 අවස්ථාව	සංඛ්‍යාව
	1 + 2 + 3	$\frac{3 \times 4}{2}$	6
	1 + 2 + 3 + 4	$\frac{4 \times 5}{10}$	10
	1 + 2 + 3 + 4 + 5	$\frac{5 \times 6}{2}$	15
	1 + 2 + 3 + 4 + 5 + 6	$\frac{6 \times 7}{2}$	21
	1 + 2 + 3 + 4 + 5 + 6 + 7	$\frac{7 \times 8}{2}$	28

3 ಸಾಧಕ ಹಾಗು ಗ್ರಹಣಾಕಾರ

ಪಿಲ್ಲಿನ್ಯಾರ್ಡ
ಪೆರ ಪರ್ಸನ್‌ಎಂಜಿನೀಯರ್



(1) 10 (2) 30 (3) 60

- (4) (i) 100 010, 573
 (ii) 100 010, 242, 4634
 (iii) 3999
 (iv) 100 010
 (v) 100 010

(5) (i) 5 (ii) 8 (iii) 6 (iv) 7

(6) (i) $15 = 3 \times 5$ $12 = 2 \times 2 \times 3$ $30 = 2 \times 3 \times 5$ $\text{ತ್ವ.ಪೆ.ಗ} = 2 \times 2 \times 3 \times 5 \text{ ತ್ವ.ಪೆ.ಗ} = 2 \times 2 \times 2 \times 3$ $= 60$ $\text{ಅ.ಪೆ.ಸಿ.} = 3$	(ii) $6 = 2 \times 3$ $8 = 2 \times 2 \times 2$ $12 = 2 \times 2 \times 3$ $= 24$ $\text{ಅ.ಪೆ.ಸಿ.} = 3$
--	---

ಘಟಕಾಂಶ 3.1



$$\begin{array}{ll}
 (2) & 1 \times 5 \times 12 = 60 & 1 \times 2 \times 6 \times 5 = 60 \\
 & 1 \times 5 \times 8 = 40 & 1 \times 2 \times 4 \times 5 = 40 \\
 & 1 \times 2 \times 3 \times 6 = 36 & 1 \times 4 \times 9 = 36
 \end{array}$$

ಆರಗ್ಯಾಮ - ಸಾಧಕ ಹಾಗು ಗುರುತ್ವಾಕಾರ

(1) iii (2) iv (3) (i) (4) 4570 (5) 297 400

(6) 12ಗೆ ಸಾಧಕ 1, 2, 3, 4, 6, 12

24ಗೆ ಸಾಧಕ 1, 2, 3, 4, 6, 8, 12, 24

48 ಗೆ ಸಾಧಕ 1, 2, 3, 4, 6, 8, 12, 16, 24, 48

(7) 3, 6, 9, 12, 15

(8) $20 = 2 \times 2 \times 5$

$24 = 2 \times 2 \times 2 \times 3$ $\frac{14}{21}$
ಉ.ಅಪ್ಯಾ.ಸೊ = $2 \times 2 = 4$

(9)	$3 = 3 \times 1$	$\frac{12}{18}$	$\frac{4}{6}$
	$4 = 2 \times 2$	$\frac{10}{15}$	$\frac{6}{9}$
	$6 = 2 \times 3$	$\frac{8}{12}$	
	ಇ.ಅಪ್ಯಾ.ಗ್ರ. = $3 \times 2 \times 2 = 12$		

(10) 1

(11) (i) ✓ (ii) ✗ (iii) ✓ (iv) ✓ (v) ✗ (vi) ✓ (vii) ✗ (viii) ✓ (ix) ✓ (x) ✓

(12) (i) ✓ (ii) ✗ (iii) ✓ (iv) ✓ (v) ✗ (vi) ✗

4 ഹാഗ

പ്രേര പരക്കേണ്ണലു - ഹാഗ

$$(1) \quad \frac{2}{8} \quad (2) \quad \frac{5}{12} \quad (3) \quad \text{നിയമ ഹാഗ } \frac{1}{2}, \quad \frac{3}{4} \quad \text{വിഭമ ഹാഗ } \frac{5}{3}, \quad 2$$

$$(4) \quad \frac{6}{8} = \frac{3}{4} = \frac{12}{16} \quad (5) \quad 2\frac{2}{3} \quad (6) \quad \frac{5}{12} < \frac{6}{7}$$

$$(7) \quad (\text{i}) \quad \frac{6}{7} \quad (\text{ii}) \quad \frac{3}{8} \quad (\text{iii}) \quad \frac{11}{12} \quad (\text{iv}) \quad 7\frac{15}{11}$$

$$(8) \quad (\text{i}) \quad \frac{4}{8} = \frac{1}{2} \quad (\text{ii}) \quad \frac{3}{6} = \frac{1}{2} \quad (\text{iii}) \quad \frac{5}{12} \quad (\text{iv}) \quad 1\frac{7}{12}$$

$$(9) \quad (\text{i}) \quad \frac{4}{3} = 1\frac{1}{3} \quad (\text{ii}) \quad \frac{1}{4} \quad (\text{iii}) \quad 4$$

$$(10) \quad (\text{i}) \quad \frac{1}{3} \quad (\text{ii}) \quad \frac{1}{4} \quad (\text{iii}) \quad \frac{6}{5} = 1\frac{1}{5} \quad (11) \quad \frac{13}{15} \quad (12) \quad \text{സം. } 600$$

എഡക്കമ 4.1.1

$$2/1/\frac{1}{2} \quad 4/2/\frac{1}{4} \quad 6/4/\frac{1}{6} \quad 9/5/\frac{1}{9} \quad 6/2/4/\frac{1}{6}$$


എഡക്കമ 4.1.2

$$(\text{i}) \frac{5}{9} \quad (\text{ii}) \frac{2}{4} \quad (\text{iii}) \frac{4}{8} \quad (\text{iv}) \frac{5}{6} \quad (\text{v}) \frac{3}{8} \quad (\text{vi}) \frac{2}{9}$$

എഡക്കമ 4.1.3

ഹാഗ	ഹര	ലഭ
	5	
		7
	11	5
6/9		
3/4		

എഡക്കമ 4.3.1



എഡക്കമ 4.3.2

$$(\text{i}) \quad \frac{\div 2}{\div 2} = \frac{12}{30} \quad (\text{ii}) \quad \frac{\div 3}{\div 3} = \frac{8}{20} \quad (\text{iii}) \quad \frac{\div 4}{\div 4} = \frac{6}{15} \quad (\text{iv}) \quad \frac{\div 6}{\div 6} = \frac{4}{10} \quad (\text{v}) \quad \frac{\div 12}{\div 12} = \frac{2}{5}$$

ສ්ථියාකාරකම 4.3.4

$$\begin{array}{lllll} \frac{1}{3} \rightarrow, & \frac{2}{5} \rightarrow, & \frac{1}{4} \rightarrow, & \frac{3}{7} \rightarrow, & \frac{3}{4} \rightarrow \\ (b,d) & (a,b) & (b) & (a) & (c) \end{array}$$


ස්ථියාකාරකම 4.3.5

- (1) 4 (2) 3 (3) 4 (4) 25 (5) 60 (6) 60 (7) 20 (8) 30 (9) 28 (10) 80

4.3.1 අභ්‍යන්තරය

$$\begin{array}{llll} (1) \frac{1}{2} = \frac{2}{4} = \frac{5}{10} & (2) \frac{2}{7} = \frac{4}{14} = \frac{6}{21} & (3) \frac{3}{5} = \frac{6}{10} = \frac{9}{15} \\ (4) \frac{12}{36} = \frac{6}{18} = \frac{3}{9} & (5) \frac{3}{8} = \frac{6}{16} = \frac{12}{32} & (6) \frac{20}{100} = \frac{10}{50} = \frac{5}{25} \end{array}$$

ස්ථියාකාරකම 4.3.6



4.3.2 අභ්‍යන්තරය

$$\begin{array}{llllll} (1) \frac{1}{12} & (2) \frac{5}{7} & (3) \frac{2}{5} & (4) \frac{1}{7} & (5) \frac{1}{3} & (6) \frac{2}{5} \\ (7) \frac{2}{5} & (8) \frac{3}{14} & (9) \frac{4}{15} & (10) \frac{5}{9} & & \end{array}$$


ස්ථියාකාරකම 4.4.1

$$2 \frac{1}{3}, \quad 1 \frac{1}{4}, \quad 3 \frac{2}{3}$$

ස්ථියාකාරකම 4.4.2

$$\begin{array}{llll} (1) 1\frac{5}{6} & (2) 2\frac{3}{5} & (3) 2\frac{1}{3} & (4) 1\frac{5}{9} (5) 1\frac{4}{5} \\ (6) 2\frac{1}{6} & (7) 7\frac{1}{2} & (8) 1 & (9) 4\frac{1}{4} (10) 1\frac{3}{8} \end{array}$$

ສ්ථියාකාරකම 4.4.3



ස්ථියාකාරකම 4.5.1

- (i) < (ii) < (iii) < (iv) > (v) > (vi) =

4.5.1 අනුකූලය

- (1) ✓ (2) ✓ (3) ✓ (4) ✗ (5) ✗ (6) ✗ (7) ✓ (8) ✓ (9) ✓ (10) ✗

4.5.2 අනුකූලය

- (i) < (ii) > (iii) = (iv) < (v) > (vi) < (vii) < (viii) = (ix) < (x) <

4.5.3 අනුකූලය

$$(i) \frac{1}{8} < \frac{1}{4} < \frac{1}{2} \quad (ii) \frac{1}{5} < \frac{1}{4} < \frac{1}{3} \quad (iii) \frac{2}{3} < \frac{3}{4} < \frac{7}{8}$$

4.5.2 ත්‍රියාකාරකම

ආරෝහණ - (2) (4) අවරෝහණ (1) (3) (3)

4.6.1 ත්‍රියාකාරකම

$$\left(\frac{1}{3}, \frac{1}{3}, \frac{2}{3} \right), \left(\frac{3}{8}, \frac{2}{8}, \frac{5}{8} \right), \left(\frac{3}{7}, \frac{2}{7}, \frac{5}{7} \right), \left(\frac{5}{12}, \frac{3}{12}, \frac{8}{12} \right)$$

4.6.2 ත්‍රියාකාරකම

$$(i) \frac{3}{7} \quad (ii) \frac{7}{12} \quad (iii) \frac{10}{16} \quad (iv) \frac{5}{9} \quad (v) 1\frac{13}{14} \quad (vi) \frac{11}{16} \quad (vii) \frac{10}{12} \quad (viii) \frac{7}{14} \quad (ix) \frac{8}{12}$$

4.6.1 അഹാസ്യ

- (i) $\frac{4}{8}$ (ii) $\frac{5}{12}$ (iii) $\frac{6}{9}$ (iv) $\frac{7}{11}$ (v) $\frac{6}{18}$ (vi) $\frac{5}{7}$ (vii) $\frac{4}{20}$
 (viii) $\frac{6}{15}$ (ix) $\frac{14}{24}$ (x) $\frac{5}{30}$

4.6.3 ക്രിയാകാരക്കമുള്ള പരിഹരണ

- (1) $\frac{4}{8}$ (2) $\frac{3}{7}$ (3) $\frac{2}{12}$ (4) $\frac{3}{20}$ (5) $\frac{4}{15}$
 (6) $\frac{2}{7}$ (7) $\frac{1}{6}$ (8) $\frac{7}{12}$ (9) $\frac{8}{20}$ (10) $\frac{3}{8}$

4.6.4 ക്രിയാകാരക്കമുള്ള പരിഹരണ

$$\begin{array}{llll} \text{(i)} \frac{3}{8} + \frac{4}{8} = \frac{7}{8} & \text{(ii)} \frac{5}{14} + \frac{6}{14} = \frac{11}{14} & \text{(iii)} \frac{6}{10} + \frac{3}{10} = \frac{9}{10} & \text{(iv)} \frac{4}{12} + \frac{5}{12} = \frac{9}{12} \\ \text{(v)} \frac{3}{18} + \frac{7}{18} = \frac{10}{18} & & & \end{array}$$

4.6.5 ക്രിയാകാരക്കമുള്ള പരിഹരണ

- (i) 8, 11 (2) 5, 19 (3) 15, 15 (4) $32, \frac{15}{32}$ (5) $\frac{15}{32} + \frac{4}{35} = \frac{19}{35}$

4.6.2 അഹാസ്യ

- (i) $\frac{11}{15}$ (ii) $\frac{25}{28}$ (iii) $\frac{13}{42}$ (iv) $\frac{17}{18}$ (v) $\frac{53}{56}$

4.6.6 ക്രിയാകാരക്കമുള്ള പരിഹരണ

$$\begin{array}{ll} \text{(1)} \frac{5}{8} - \frac{1}{4} = \frac{5}{8} - \frac{2}{8} = \frac{3}{8} & \text{(2)} \frac{3}{4} - \frac{3}{8} = \frac{6}{8} - \frac{3}{8} = \frac{3}{8} \\ \text{(3)} \frac{12}{21} - \frac{1}{3} = \frac{12}{21} - \frac{7}{21} = \frac{5}{21} & \text{(4)} \frac{2}{3} - \frac{2}{5} = \frac{10}{15} - \frac{6}{15} = \frac{4}{15} \\ \text{(5)} \frac{3}{4} - \frac{2}{3} = \frac{9}{12} - \frac{8}{12} = \frac{1}{12} & \end{array}$$

4.6.3 അഹാസ്യ

- (i) $\frac{5}{12}$ (ii) $\frac{7}{15}$ (iii) $\frac{17}{56}$ (iv) $\frac{19}{36}$ (v) $\frac{29}{55}$

ଶ୍ରୀଯାକାରକମ 4.6.7

$$(1) 5 - \frac{9}{12} = \frac{5}{1} - \frac{9}{12} = \frac{60}{12} - \frac{9}{12} = \frac{51}{12} = 4\frac{3}{12} = 4\frac{1}{4}$$

$$(2) 3 - \frac{2}{7} = \frac{3}{1} - \frac{2}{7} = \frac{21}{7} - \frac{2}{7} = \frac{19}{7} = 2\frac{5}{7}$$

$$(3) 2 - \frac{2}{9} = \frac{2}{1} - \frac{2}{9} = \frac{18}{9} - \frac{2}{9} = \frac{16}{9} = 1\frac{7}{9}$$

$$(4) 10 - 3\frac{5}{6} = 7 - \frac{5}{6} = \frac{7}{1} - \frac{5}{6} = \frac{42}{6} - \frac{5}{6} = \frac{37}{6} = 6\frac{1}{6}$$

$$(5) 9 - 4\frac{7}{9} = 5 - \frac{7}{9} = \frac{5}{1} - \frac{7}{9} = \frac{45}{9} - \frac{7}{9} = \frac{38}{9} = 4\frac{2}{9}$$

4.6.4 ଅନ୍ତରଜାତ୍ୟ

$$(i) 11\frac{4}{9} \quad (ii) 3\frac{1}{8} \quad (iii) 5\frac{2}{7} \quad (iv) 1\frac{1}{3} \quad (v) 2\frac{1}{6} \quad (vi) 3\frac{1}{11} \quad (vii) 3\frac{1}{7}$$

$$(viii) 1\frac{3}{5} \quad (ix) 1\frac{2}{15}$$

ଶ୍ରୀଯାକାରକମ 4.6.8

$$(1) 1 + 2 + \frac{1}{5} + \frac{3}{5} = 3 + \frac{1}{5} + \frac{3}{5} = 3\frac{4}{5} \quad (2) 3 + 6 + \frac{2}{7} + \frac{3}{7} = 9 + \frac{2}{7} + \frac{3}{7} = 9\frac{5}{7}$$

$$(3) 4 - 2 + \frac{7}{9} - \frac{5}{9} = 2 + \frac{7}{9} - \frac{5}{9} = 2\frac{2}{9}$$

$$(4) 6\frac{1}{12} - 3\frac{7}{12} = 6 - 3 + \frac{1}{12} - \frac{7}{12} = 3 + \frac{1}{12} - \frac{7}{12} = 3\frac{1}{12} - \frac{7}{12} = \frac{37}{12} - \frac{7}{12} = \frac{30}{12} = 2\frac{6}{12} = 2\frac{1}{2}$$

$$(5) 5\frac{2}{3} - 4\frac{1}{6} = 5 - 4 + \frac{2}{3} - \frac{1}{6} = 1 + \frac{2}{3} - \frac{1}{6} = 1\frac{4}{6} - \frac{1}{6} = 1\frac{3}{6} = 1\frac{1}{2}$$

4.6.5 ଅନ୍ତରଜାତ୍ୟ

$$(i) 1\frac{1}{4} \quad (ii) 12\frac{1}{18} \quad (iii) 2\frac{3}{14} \quad (iv) 1\frac{16}{33} \quad (v) 2\frac{5}{12} \quad (vi) 1\frac{29}{40}$$

$$(vii) \quad 2\frac{7}{12} \quad (viii) \quad 1\frac{8}{21} \quad (ix) \quad 4\frac{7}{12} \quad (x) \quad 3\frac{5}{12}$$

4.7.1 ഘട്ടസ്ഥാനങ്ങൾ

$$(i) \quad \frac{4}{3} = 1\frac{1}{3} \quad (ii) \quad \frac{3}{8} \quad (iii) \quad \frac{7}{4} = 1\frac{3}{4} \quad (iv) \quad \frac{6}{5} = 1\frac{1}{5}$$

$$(v) \quad \frac{7}{2} = 3\frac{1}{2}$$

എണ്ണാകാരക്കമി 4.7.1

$$(1) \frac{1 \times 1}{1 \times 8} = \frac{1}{8} \quad (2) \frac{3 \times 1}{2 \times 11} = \frac{3}{22} \quad (3) \frac{2 \times 4}{3 \times 15} = \frac{8}{45} \quad (4) \frac{1 \times 3}{7 \times 4} = \frac{3}{28}$$

$$(5) \frac{\cancel{8}_2^1 \times \cancel{4}^1}{1\cancel{8}_3} = \frac{1 \times 1}{2 \times 3} = \frac{1}{6}$$

4.7.2 ഘട്ടസ്ഥാനങ്ങൾ

$$(i) \frac{2}{5} \quad (ii) \frac{1}{6} \quad (iii) \frac{1}{2} \quad (iv) \frac{9}{16} \quad (v) \frac{6}{13}$$

$$(vi) \frac{5}{27} \quad (vii) \frac{1}{4} \quad (viii) \frac{4}{15} \quad (ix) \frac{5}{32}$$

ഈ

4.7.3 ഘട്ടസ്ഥാനങ്ങൾ

$$(i) \quad \frac{32}{35} \quad (ii) \quad \frac{35}{27} = 1\frac{8}{27} \quad (iii) \quad \frac{17}{11} = 1\frac{6}{11} \quad (iv) \quad \frac{62}{3} = 20\frac{2}{3}$$

$$(v) \quad \frac{108}{7} = 15\frac{3}{7} \quad (vi) \quad 24 \quad (vii) \quad \frac{44}{5} = 8\frac{4}{5} \quad (viii) \quad \frac{19}{5} = 3\frac{4}{5}$$

$$(ix) \quad \frac{26}{3} = 8\frac{2}{3} \quad (x) \quad 16$$

ഈ

4.8.1 ക്രിയാകാരക്കമി

$$(1) \frac{5}{6} = \frac{24}{35} \quad (2) \frac{7}{9} \div \frac{11}{2} = \frac{7}{9} \times \frac{2}{11} = \underline{\underline{\frac{14}{99}}}$$

$$(3) \frac{8}{3} \div \frac{21}{4} = \frac{8}{3} \times \frac{4}{21} = \underline{\underline{\frac{32}{63}}}$$

$$(4) \frac{8}{3} \div \frac{21}{4} = \frac{7}{8} \times \frac{3}{2} = \frac{21}{16} = 1\frac{5}{16}$$

ഈ

$$(5) \frac{3}{11} \div \frac{7}{3} = \frac{3}{11} \times \frac{3}{7} = \underline{\underline{\frac{9}{77}}}$$

4.8.1 അഹാസ്യ

$$\begin{array}{llllll}
 \text{(i)} & \frac{8}{9} & \text{(ii)} & \frac{15}{28} & \text{(iii)} & \frac{4}{15} \\
 \text{(iv)} & \frac{2}{15} & \text{(v)} & \frac{3}{8} & \text{(vi)} & \frac{16}{3} = 5\frac{1}{3} \\
 \text{(vii)} & \frac{9}{4} = 2\frac{1}{4} & \text{(viii)} & \frac{13}{9} = 1\frac{4}{9} & \text{(ix)} & \frac{5}{3} = 1\frac{2}{3} \\
 \text{(x)} & \frac{12}{7} = 1\frac{5}{7}
 \end{array}$$

4.9.1 ക്രിയാക്കാരകൾ

$$(1) \frac{4}{5} \times \frac{1}{2} + \frac{5}{7} = \frac{4}{10} + \frac{5}{7} = \frac{28}{70} + \frac{50}{70} = \frac{78}{70} = 1\frac{8}{70} = 1\frac{4}{35}$$

$$(2) \left(\frac{23}{12} + \frac{3}{12} \right) \times \frac{4}{5} - \frac{1}{3} = \frac{23}{12} \times \frac{4}{5} \times \frac{1}{3} = \frac{23}{45}$$

$$(3) \left(\frac{25}{4} - \frac{8}{3} \right) - 1\frac{1}{3} = \left(\frac{75}{12} - \frac{32}{12} \right) - 1\frac{1}{3} = \frac{43}{12} \times \frac{4}{3} = \frac{43}{9} = 4\frac{7}{9}$$

4.9.1 അഹാസ്യ

$$\begin{array}{lllll}
 \text{(i)} & \frac{9}{2} = 4\frac{1}{2} & \text{(ii)} & \frac{2}{4} = \frac{1}{2} & \text{(iii)} & 3\frac{1}{5} \\
 \text{(iv)} & \frac{49}{60} & \text{(v)} & \frac{26}{35}
 \end{array}$$

4.10.1 അഹാസ്യ

$$\text{I } (a) \frac{1}{8} \quad (b) 200\ell \quad \text{II } 5\text{.}210000 \quad \text{III } 2000\ell \quad \text{IV } 63$$

പിലിച്ചുരു
അടയിൽ

$$\begin{array}{llll}
 \text{(1)} & \text{(i)} \frac{1}{2}, \frac{2}{5}, \frac{1}{15}, \frac{4}{5}, \frac{2}{7} & \text{(ii)} \frac{1}{2}, \frac{1}{15} & \text{(iii)} \frac{13}{3}, \frac{11}{7} \\
 \text{(iv)} & 2\frac{3}{5}, 4\frac{7}{8} & \text{(v)} \frac{2}{5}, \frac{4}{5} & \text{(vi)} \frac{1}{2}, \frac{1}{15} \text{ ഒന്ന് } \frac{2}{5}, \frac{2}{7}
 \end{array}$$

$$(2) \quad \text{(i)} \frac{1}{3} = \frac{2}{6} = \frac{3}{9} \quad \text{(ii)} \frac{28}{36} = \frac{14}{18} = \frac{7}{9}$$

$$(3) \quad \text{Figure: A circle divided into 8 equal sectors. 3 sectors are shaded.}$$

$$(4) \quad \frac{3}{4} \quad (5) \quad 2\frac{7}{8} \quad (6) \quad \frac{13}{4}$$

(7) ആരോഗ്യം $\frac{1}{3}, \frac{2}{5}, \frac{3}{4}$ അവരോഗ്യം $\frac{3}{4}, \frac{2}{5}, \frac{1}{3}$

(8) (i) $\frac{3}{5} < \frac{2}{3}$ (ii) $\frac{5}{7} < \frac{7}{9}$

(9) (i) $\frac{4}{5}$ (ii) $\frac{11}{10} = 1\frac{1}{10}$ (iii) $\frac{25}{42}$ (iv) $8\frac{11}{12}$

(10) (i) $\frac{2}{7}$ (ii) $\frac{3}{6} = \frac{1}{2}$ (iii) $\frac{17}{45}$ (iv) $3\frac{1}{20}$

(11) (i) $\frac{10}{3} = 3\frac{1}{3}$ (ii) $\frac{5}{14}$ (iii) $\frac{33}{4} = 8\frac{1}{4}$

(12) (i) $\frac{1}{15}$ (ii) $\frac{10}{7} = 1\frac{3}{7}$ (iii) $\frac{15}{56}$ (iv) $\frac{9}{4} = 2\frac{1}{4}$

(13) (i) $1\frac{3}{8}$ (ii) $\frac{17}{28}$ (iii) $1\frac{1}{45}$ (iv) $\frac{11}{15}$

(14) $5\ell.$ 4800 (15) 600ℓ

പിലിച്ചുരുൾക്കുളം

പേര് പരിഹ്വാസം - ദിനം

(1) (i) ലീഫ്‌സ്റ്റി ദി ദിനം ഹയ ദി. (ii) ശൈക്ഷാലിക ദി ദിനം ശൈക്ഷാലിക ദി ഹതര ദി.

(2) (i) 0.75 (ii) 12.075

(3) (i) $0.3 < 0.35$ (ii) $5.9 > 5.09$

(4) (i) 5.7 (ii) 13.443

(5) (i) 2.85 (ii) 4.899

(6) (i) 1.4 (ii) 0.85 (iii) 35.2


(7) (i) 600 (ii) 610

අහනය මාලාව

4-II අහනය

- (1) (i) බිත්දුව සි දැගම තුන
 (ii) එකයි දැගම පහ
 (iii) තුන සි දැගම බිත්දුව සි අට
 (iv) දෙළඟ සි දැගම එක සි එක සි අට
 (v) බිත්දුව සි දැගම බිත්දුව සි හය සි හය සි එක
- (2) (i) 0.8 (ii) 0.03 (iii) 9.5 (iv) 750.2 (v) 1050.27
- (3) (i) 5.7 (ii) 0.02 (iii) 0.11 (iv) 0.2 (v) 0.9 (vi) 0.1
 (vii) 0.01 (viii) 0.25 (ix) 0.5

4.12 අහනයය



- (2) (a) 21.11 (b) 14.1 (c) 202.1 (d) 15.017 (e) 3.004

4.12 2 അഹംകാര മാലാവ്

- (1) 2ന് നിരൈപ്പിൽ ആഗയ 0.2 വേണ്ടിയാണ് ആഗയ 0.001 വേണ്ടിയാണ്
7ന് സ്റ്റോൺസിൽ ആഗയ 100 വേണ്ടിയാണ്
5ന് നിരൈപ്പിൽ ആഗയ 50 വേണ്ടിയാണ്
4ന് നിരൈപ്പിൽ ആഗയ 0.04 വേണ്ടിയാണ്
- (2) (i) 1 വേണ്ടിയാണ് (ii) 20 വേണ്ടിയാണ് (iii) 0.7 (iv) 0.05

4.13 අන්තර් මාලාව

- (1) 0.11 0.15 0.45 0.5 1.15 1.32 1.5 1.7 2.01 2.3 2.31 2.38

4.14.1 අන්තර් මාලාව

- | | | | | | |
|--------------|--------------|------------|------------|------------|-------------|
| (i) 0.4 | (ii) 2.9 | (iii) 9.95 | (iv) 105.7 | (v) 41.42 | (vi) 4.469 |
| (vii) 14.423 | (viii) 0.8 | (ix) 38.02 | (x) 3.992 | (xi) 3.972 | (xii) 16.25 |
| (xiii) 22.33 | (xiv) 14.952 | (xv) 25.52 | | | |

- (2) (i) 3.8 (ii) 17.6 (iii) 13.5 (iv) 33.2 (v) 23.14 (vi) 52.36 (vii) 18.20
 (viii) 51.00 (ix) 10.57 (x) 31.40 (xi) 51.92 (xii) 82.11 (xiii) 8.87 (xiv) 11.09
 (xv) 0.97

- (3) 4.91m (4) 3.75m (5) 8.4m (6) 5.7m (7) 7.1m

4.14.2 අන්තර් මාලාව

- (1) (i) 0.2 (ii) 1.4 (iii) 3.7 (iv) 43.2 (v) 4.75 (vi) 18.75 (vii) 315.72
 (viii) 7.3 (ix) 5.7 (x) 11.57 (xi) 17.95 (xii) 126.75

- (2) 0.9m (3) 10.75km (4) 6.5m

4.15 අන්තර් මාලාව

- (1) (i) 0.2 (ii) 1.4 (iii) 3.7 (iv) 65.7 (v) 4.65
 (vi) 18.65 (vii) 315.72 (viii) 7.3 (ix) 5.7 (x) 11.57
 (xi) 17.95 (xii) 126.75

- (2) (i) 258.5 (ii) 25.85 (iii) 25.85 (iv) 2.585 (v) 0.2585

- (3) (i) 0.48 (ii) 30.24 (iii) 0.2016 (iv) 0.4008 (v) 656.64

4.16.1 අන්තර් මාලාව

- (1) (i) 4.2 (ii) 0.42 (iii) 0.042

- (2) (i) > (ii) = (iii) <

- (3) (i) 0.70 (ii) 0.58 (iii) 0.372

- (4) (i) 0.6 (ii) 0.06 (iii) 0.006 (iv) 10 (v) 0.32 (vi) 1000
 (vii) 10 (viii) 1000 (ix) 0.005 (x) 0.27 (xi) 0.0123

- (5) (i) 2.5 (ii) 0.25 (iii) 0.025 (iv) 0.25 (v) 0.025 (vi) 0.0025

- (6) (i) 0.8, 0.825
(ii) 0.082
(iii) 0.008, 0.0082, 0.00825
- (7) (i) 0.042 (ii) 0.509 (iii) 0.485 (iv) 0.0025 (v) 0.0007 (vi) 0.099
(vii) 1.17 (viii) 2.43 (ix) 1.400 (x) 23.25

4.16.2 അഹാസ് മാലാവ്

- (1) 50, 100 (2) 20, 20, 1.83 (3) 2.67, 2115/100, 21.15
(4) (i) 2.67 (ii) 1.83 (iii) 1.8 (iv) 7.05

4.16.3 അഹാസ് മാലാവ്

- (1) (i) $\frac{1}{10}$ (ii) $\frac{1}{100}$ (iii) $\frac{1}{1000}$
- (2) (i) 10,120 (ii) $\frac{1}{100}, 100, 1200$ (iii) $\frac{1}{1000}, 1000, 12000$ (iv) 4,30
- (3) (i) 60 (ii) 260 (iii) 1250 (iv) 30 (v) 1000 (vi) 25000 (vii) 600 (viii) 2100
(ix) 2500 (x) 8000
(i) $\frac{30}{100}$ (ii) $\frac{6}{10}$ (iii) $\frac{2}{8}$ (iv) $\frac{15}{21}$ (v) $\frac{6}{16}$

4.16.4 അഹാസ് മാലാവ്

- (1) (i) 10 (ii) 100 (iii) 100 (iv) 10 (v) 1000
(2) (i) 5 (ii) 61.2 (iii) 2.6 (iv) 2.1 (v) 40.5 (vi) 109 (vii) 10 (viii) 4.05 (ix) 200 (x) 50

5 അനുശാസനം

സിലിന്റർ പ്രൈമറിൽ പരിഗണിക്കേണ്ട വിഷയങ്ങൾ

- (1) സാമ്യാദി ലഭ്യത്വം നിലനിൽക്കുന്നത് എന്ന് അഭ്യന്തരിച്ചു കൊണ്ട് അനുശാസനം ആണ്.
- (2) (i) 9 (ii) 20 (iii) 14 (iv) 3 (v) 12
- (3) (i) 2;1 (ii) 4:1 (iii) 3:1 (iv) 2:3 (v) 2:3

(4)	1 දුරුවා	2 දුරුවා	3 දුරුවා
1	3	4	
$\frac{1}{8}$	$\frac{3}{8}$	$\frac{4}{8}$	
$\frac{1}{8} \times 40$	$\frac{3}{8} \times 40$	$\frac{4}{8} \times 40$	
5	15	20	

- (5) 90 (6) 15 (7) 4 (8) 15 (9) i.a ii. b iii b iv. a v. b

(10) මත්ස්‍ය කිවීම ඉසුනි

$$\begin{array}{r} 2 : 3 \\ \underline{4 : 6 : 9} \end{array}$$

5.1 අභ්‍යාසය

- (i), (ii), (iii), (v)

5.2 අභ්‍යාසය

- (1) භාගයේ ලවයක් හරයත් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් හෝ ලබා ගෙන ඇති ඕනෑම ම භාගයක්

- (2) (i) $\frac{30}{100}$ (ii) $\frac{6}{10}$ (iii) $\frac{2}{8}$ (iv) $\frac{15}{21}$ (v) $\frac{6}{16}$

5.3 අභ්‍යාසය

- (1) (i) 2,2 (ii) 5,3 (iii) 2, 5, 39 (iv) 7,2,4 (v) 3,5,1,5

- (2) (i) 10:4 (ii) 12:3 (iii) 9:21 (iv) 10:25 (v) 30:20

- (3) (i) 20:16 (ii) 15:10 (iii) 40:35 (iv) 12:9 (v) 8:2

- (4) (i) 1:2 (ii) 5:6 (iii) 1:3 (iv) 1:2 (v) 5:8

- (5) (i) 3:4 (ii) 4:3 (iii) 1:3 (iv) 5:3 (v) 2:7

5.4 අභ්‍යාසය

- (1) 5:3 (2) 1:3 (3) 5:3 (4) 4:3:5 (5) 4:3

5.5 අභ්‍යාසය

- (1) (i) 60 (ii) 150 (iii) 300 (iv) 3 (2) (i) 200 (ii) 120 (iii) 80 (iv) 5
 (3) (i) 90 (ii) 15 (iii) 75 (iv) 15 (4) (i) 180 (ii) 12 (iii) 84 (iv) 8

5.6 අභ්‍යාසය

- (1) ₹ 200 (2) ₹ 300 (3) (i) ₹ 12 (ii) ₹ 48 (4) 8 (5) 25 (6) 13000

5.7 അഫാസ്യ

$$(1) 3 : 5 = 120 \times x \rightarrow \frac{3}{5} = \frac{120}{x} \rightarrow 3x = 120 \times 5 \rightarrow x = \underline{\underline{200}} \quad (2) ₹ 300 \quad (3) ₹ 65$$

(4) 20 (5) 7m

5.8 അഫാസ്യ

- (1) 1 2 3 4 6 12 -12 6 4 3 2 1 (2) 40 80 - 2 1 (3) 60 30 15 12 6 - 2 4 8 10 20

5.9 അഫാസ്യ

- (1) 4 (2) 16 (3) 2 (4) 1 (5) 25

- (6) (i) ✓ (ii) ✗ (iii) ✓ (iv) ✓ (v) ✓ (vi) ✗ (vii) ✗ (viii) ✗

5.10 അഫാസ്യ

(1)	അനുപാതയ ഖാഗധക് ലെസ്	A ഓ ലൈബ്രേറി മുട്ടല്	B ഓ ലൈബ്രേറി മുട്ടല്
(ii)	$\frac{5}{6}, \frac{1}{6}$	$\frac{5}{6} \times 1200 = 1000$	$\frac{1}{6} \times 1200 = 200$
(iii)	$\frac{3}{10}, \frac{7}{10}$	$\frac{3}{10} \times 1500 = 450$	$\frac{7}{10} \times 1500 = 1050$
(iii)	$\frac{5}{9}, \frac{4}{9}$	$\frac{5}{9} \times 720 = 400$	$\frac{4}{9} \times 720 = 320$

(2)

കിട്ടി മുലർ മണിന്ത്യൻ ഗണന	പരിശീലന ഗൈഡ്നോ അതര അനുപാതയ	അനുപാതയ സിരല് മു ഖധക് ലെസ്	പരിശീലന	ഗൈഡ്നോ
200	3 : 2	$\frac{3}{5}, \frac{2}{5}$	120	80
240	5 : 3	$\frac{5}{8}, \frac{3}{8}$	150	90
198	5 : 4	$\frac{5}{9}, \frac{4}{9}$	110	88
350	5 : 2	$\frac{5}{7}, \frac{2}{7}$	250	100
140	4 : 3	$\frac{4}{7}, \frac{3}{7}$	80	60

- (1) රු.700, රු. 500 (2) 9kg, 15kg (3) 9000, 21000, 15000 (4) 20,45
 (5) 1500, 2100

5.12 අභ්‍යන්තරය

$$(1) \text{ විසල්ට ලැබුණු ප්‍රමාණය } = \frac{7}{12}$$

$$\text{විසල්ට ලැබුණු මුදල } = \text{රු} 84$$

$$\frac{7}{12} = 84$$

$$\frac{1}{12} = 12$$

$$\text{බෙදු මුළු මුදල } (12/12) = \underline{\text{රු } 144}$$

$$(2) \text{ වයස් අතර අනුපාතය } = 5 : 2$$

$$\text{පුතාගේ වයස භාගයක් ලෙස } = 2/7$$

$$\text{පුතාගේ වයස අවුරුදු } = 16$$

$$\frac{2}{7} = 16$$

$$\frac{1}{7} = 8$$

$$\text{පියාගේ වයස } \left(\frac{5}{7} \right) = 8 \times 5 = \underline{\text{අවු } 40}$$

- (3) (i) 60 (ii) 12 (iii) 28 (iv) 6 (v) 16 (4) රු 720 (5) 22

5.13 අභ්‍යන්තරය

- (1) (i) 4:6:9 (ii) 6:10:15 (iii) 9:12:20 (iv) 6:15:14 (v) 14:4:35
 (2) (i) 9:12:14 (ii) 10:4:1 (iii) 2:7:35 (iv) 6:3:2 (v) 14:4:35

5.14 අභ්‍යන්තරය

$$(1) \text{ (1) } \text{රු } 5000 \quad (2) \text{ මාස } 12 \quad (3) \text{ රු } 3000 \quad (4) \text{ මාස } 8$$

$$\text{ (5) } \text{රු } 3000 \quad (6) 5000 \times 12 \quad (7) 3000 \times 8$$

$$\text{ (8) } 5000 \times 12 : 3000 \times 8 \quad (9) 5:2 \quad (10) 5/7 \times 3500$$

$$\text{ (11) } 2/7 \times 3500 \quad (12) 2500 \quad (13) 100$$

$$(2) \text{ මුදල් පොදු අනුපාතය } = 5 : 3$$

$$\text{කාලය අනුපාතය } = 3 : 2$$

$$\text{ලාභ බෙදිය යුතු අනුපාතය } = 5000 \times 12 : 3000 \times 8$$

$$= 60 : 24 = 5 : 2$$

$$\text{සුප්පන් ලැබු ලාභය } = 5/7 \times 3500 = \text{රු } 2500$$

$$\text{සුර්චන් ලැබු ලාභය } = 3/7 \times 3500 = \text{රු } 1000$$

$$(3) \text{ මුදල් පොදු අනුපාතය } = 5 : 3$$

කාලය අතර අනුපාතය	= 3 : 2
ලාභ බෙදිය යුතු අනුපාතය	= $25000 \times 12 : 15000 \times 8$
	= $25 \times 12 : 15 \times 8 = 5 : 2$
වරිත්ව ලැබුණු ලාභය	= $5/7 \times 21000 = \text{රු } 15000$
ජනිත්ව ලැබුණු ලාභය	= $2/7 \times 2100 = \text{රු } 6000$

අනුපාත අභ්‍යන්තරය

- (1) $6/10$ (2) $25 : 15$ (3) $3 : 4$ (4) $3 : 1$ (5) $\text{රු } 225$
 (6) 6 (7) 2 (8) $\text{රු } 600$ (9) $\text{රු } 450$ (10) $6 : 15 : 10$
 (11) 9000 එ 6000 (12) 98 (13) පැය 1 මිනිත්තු 20
 (14) $15 : 21 : 35$ තාරක - 15000, උදාර - 21000, නිමල - 35000
 (15) ලිඛිරු - 40000, විසල - 25000

6.0 සමාන්තර ග්‍රේඩී

පිළිතුරු

පෙර පරීක්ෂණය

- (1) (a) සමාන්තර ග්‍රේඩීයකි (b) සමාන්තර ග්‍රේඩීයකි (c) සමාන්තර ග්‍රේඩීයකි
 (d) සමාන්තර ග්‍රේඩීයක් නොවේ (e) සමාන්තර ග්‍රේඩීයක් නොවේ
 (f) සමාන්තර ග්‍රේඩීයක් නොවේ
- (2) (a) ✓ (b) ✗ (c) ✓ (d) ✗ (e) ✓
- (3) (ii) (4) (iii) (5) (i)

ත්‍රියාකාරකම 6.1

•1, 3, 5, 7 •9 •2 ■මව් ■පොදු අන්තරය

5	9	$1+2+2+2+2$	$1+2\times 4$	$1+2(5-1)$
12	23	$1+2+2+2+2+2+2+2+2+2+2+2$	$1+2\times 11$	$1+2(12-1)$
n	$2n - 1$		$1+2\times(n-1)$	$1+2(n-1)$

ත්‍රියාකාරකම 6.2

(1)	5	$a+4d$
	10	$a+9d$
	20	$a+19d$
	n	$a+(n-1)d$

- (2) (i) (3) 13 (4) (ii)

අන්තරය 6.1 - පිළිතුරු

- (1) (ii) (2) (iii) (3) (iii) (4) (iv) (5) (i) 4 (ii) 1 (iii) $\frac{1}{2}$
 (iv) 0.2 (v) $-\frac{2}{3}$ (6) (i) 9 (ii) 47 (iii) -14 (iv) 2.0

ත්‍රියාකාරකම 6.3

- (i) 33 (ii) 33 (iii) (1) (2) (3) (4) (5) (iv) 33

3	4	9	12	15
(10)	(9)	(8)	(7)	(6)
30	27	24	21	18

අනුකූලය 6.2 - පිළිතුරු


(1) (i) 8 (ii) 16 (iii) 24 (iv) 14 (2) 16, 22

$$(3) \text{(i)} \quad \frac{10}{2} \{4 + 9 \times 5 \quad \text{(ii)} \quad \frac{10}{2} \quad \{14 + 9 \times 3\}$$

$$\text{(iii)} \quad \frac{10}{2} \quad \{-6 + 9 \times 2\} \quad \text{(iv)} \quad \frac{10}{2} \quad \{10 + 9 \times -2\}$$

(4) 16 (5) 820

ශ්‍රීයාකාරකම 6.4



• 1, 2, 4, 8, 16

■ 2න් ගුණ කිරීමෙන්

$$\frac{5}{4} \frac{\text{පදය}}{\text{පදය}} = \frac{16}{8} = 2 \quad \frac{4}{3} \frac{\text{පදය}}{\text{පදය}} = \frac{8}{4} = 2 \quad \frac{3}{2} \frac{\text{පදය}}{\text{පදය}} = \frac{4}{2} = 2 \quad \frac{2}{1} \frac{\text{පදය}}{\text{පදය}} = \frac{2}{1} = 2$$

• සමානය

■ ගුණෝත්තර ග්‍රේඩීයක්

ශ්‍රීයාකාරකම 6.5

$$T_3 = 3 \times 2 \times 2 = 3 \times 2^2$$

$$T_4 = 3 \times 2 \times 2 \times 2 = 3 \times 2^3$$

$$T_5 = 3 \times 2 \times 2 \times 2 \times 2 = 3 \times 2$$

පළමු පදය 5ද පෙළාද අනුපාතය 2 ද නම් ග්‍රේඩීය
5, 10, 20, 40, 80

$$T_2 = ar^{2-1}$$

$$T_3 = ar^{3-1}$$

$$T_4 = ar^{4-1}$$

$$T_{10} = ar^{10-1}$$

$$T_n = ar^{n-1}$$

අනුකූලය 6.2

(1) (i) ✓ (ii) ✓ (iii) ✗ (iv) ✓

- (2) 3, 12, 48, 192 ②
 $\frac{1}{8}, \frac{1}{4}, \frac{1}{2}, 1$ ②
-2, 4, -8, 16 ③
0.1, 0.3, 0.9, 2.7 ④
- (3) (ii)
(4) (iv)
(5) (i)

අනුකූලය 6.3

(1) (i) 4 (ii) 6 (iii) 8, 16, 3^2

අනුකූලය 6.4

$$(1) 6/2, a=2 \quad \frac{2(3^8-1)}{3-1} = \underline{\underline{3280}} \quad (2) 510 \quad (3) 3069 \quad (4) 364$$

පෙර පරික්ෂණය
ගුණෝත්තර ගේම්

$$T_n = ar^{n-1}$$

- (1) (i) $\frac{1}{2}$ (ii) $\frac{1}{2}$ (iii) $\frac{1}{3}$ (iv) $\frac{1}{10}$ (v) 5
(2) (i) 7, 14, 28, 56 (ii) 3, 21, 147, 1029 (iii) 3, 9, 27, 81
(iv) 160, 240, 360, 540 (v) 4, 8, 16, 32 (vi) 4, -12, 36, -108
(3) $T_n = ar^{n-1}$

7 විද්‍යාත්මක අංකනය

පිළිබඳ

පෙර පරික්ෂණය

(1) II (2) III (3) I (4) I (5) III

$$(6) 9.828 \times 10^3 \quad (7) 7.2 \times 10^{-3} \quad (8) 7.25 \times 10^3 = 72.5$$

අනුකූලය 7.1

(1)

- | | | |
|--------------------------|-------------------------|-------------------------|
| (i) $100 = 10^2$ | (ii) $1000 = 10^3$ | (iii) $0.001 = 10^{-3}$ |
| (iv) $0.00001 = 10^{-5}$ | (v) $0.1 = 10^{-1}$ | (vi) $100000 = 10^5$ |
| (vii) $1000000 = 10^6$ | (viii) $0.01 = 10^{-2}$ | |

(2)

	10	100	1000	10000
3.21	32.1	321	3210	32100
8.572	85.72	857.2	8572	85720
6.606	66.06	660.6	6606	66060
8.072	80.72	807.2	8072	80720
1.27	12.7	127	1270	12700
4.55	45.5	455	4550	45500
6.071	60.71	607.1	6071	60710
4.77	47.7	477	4770	47700
9.421	94.21	942.1	9421	94210
2.56	25.6	256	2560	25600
3.421	34.21	342.1	3421	34210
4.7712	47.712	477.12	4771.2	47712
6.5366	65.366	653.66	6536.6	65366

අනුකූලය

(1) 1 - 10, දහයේ, විද්‍යාත්මක අංකනය

- (2) (a) (iii), (b) (iii), (c) (ii), (d) (i)
- (3) (i) 2×10^3 (ii) 5.0×1000 (iii) $6.6 \times 10000 = 6.6 \times 10^4$
 (iv) $7.5 \times 100000 = 7.5 \times 10^5$ (v) $6.6 \times 100 = 6.6 \times 10^2$
 (vi) $9.6 \times 100000 = 9.6 \times 10^5$
- (4) a III ; b II
- (5) (i) $5600 = 5.6 \times 10^3$ (ii) 3.25×10^5 (iii) $850 = 8.5 \times 10^2$
 (iv) $13600 = 1.36 \times 10^4$ (v) $7340000 = 7.34 \times 10^6$
 (vi) $33.65 = 3.365 \times 10^1$ (vii) 8.52×10^0
 (viii) $125000 = 1.25 \times 10^5$ (ix) $30606 = 3.0606 \times 10^4$
- (6) $63 = 6.3 \times 10^1$, $0.063 = 6.3 \times 10^{-2}$, $6300 = 6.3 \times 10^3$,
 $63 = 6.3 \times 10^0$, $0.000063 = 6.3 \times 10^{-5}$, $630 = 6.3 \times 10^2$,
 $630000000 = 6.3 \times 10^8$, $0.63 = 6.3 \times 10^{-1}$

7.3 അളക്കൽ

(1)	4.2×100 420	6.61×100 661	8.73×1000 8730	
		8.5×1000 8500	6.62×1000 6620	
		$2.012 \times \frac{1}{10000}$ 0.0002012	$1.987 \times \frac{1}{10000}$ 0.0001987	
		$3.216 \times \frac{1}{100000}$ 0.00003216	$8.03 \times \frac{1}{100000}$ 0.0000803	
	6.82×1000000 6820000	7.7×1000000 7700000	8×1000000 8000000	
(2)	വിദ്യാർത്ഥിയുടെ അംഗങ്ങൾ	സാമാന്യ അംഗങ്ങൾ	വിദ്യാർത്ഥിക്ക് അംഗങ്ങൾ	സാമാന്യ അംഗങ്ങൾ
	3.21×10^1	32.1	5.08×10^{-4}	0.000508
	3.21×10^2	321	6.023×10^{-5}	0.00006023
	3.21×10^3	3210	8.086×10^{-6}	0.000008086
	3.21×10^4	32100	3.265×10^{-2}	0.03265
	3.21×10^5	321000	6.66×10^{-2}	0.0666
	3.21×10^6	3210000	5.8×10^0	5.8

- (3) $4.5 \times 10^{-2} = 0.045$
 $4.5 \times 10^3 = 4500$
 $4.5 \times 10^0 = 4.5$
 $4.5 \times 10^{-4} = 0.00045$
 $4.5 \times 10^1 = 45$
 $4.5 \times 10^2 = 450$
 $4.5 \times 10^{-1} = 0.45$

$$4.5 \times 10^5 = 450000$$

(4) (a) ഇം 5.79×10^7

സീക്കറ്റ് 1.08×10^8

പാലീലിയ 1.5×10^8

അഗഹര്റ് 2.28×10^8

ഭഹസ്പതി 7.78×10^8

സെനസ്റ്റർ 1.43×10^9

(b) (i) ലിവിമേ പഹസ്വ

(ii) കിയലീമേ പഹസ്വ

(5) കൊല്ലി സിപി മഹാവരത ദൂര $115.2 km$

കൊല്ലി സിപി മാതരത ദൂര $1.6 \times 10^2 = 160 km$

8 ദർശക ഹാ ലളിത്ത്യകൾ

പില്ലിനർ

പേര് പരീക്ഷാത്മക

(1) (i) 2^3 (ii) $a^2 \times b^3$ (iii) $\frac{x^2}{y^3} a^2 \times b^3$

(2) അദ്യ സോയൻസ്.

(i) 2 (ii) 9 (iii) 2187 (iv) 1 (v) $\frac{1}{8}$

(3) (i) 12 (ii) 1029 (iii) 48 (iv) $\frac{1}{8}$

(4) 2 (5) (i) (6) (i) 6 (ii) 8 (iii) 540

(7) (i) a^7 (ii) $\frac{1}{p^3}$ (8) (i) $\frac{5y^3}{x}$ (ii) $\frac{1}{p^{\frac{2}{3}}}$ (iii) $\frac{1}{9}$

(9) (i) 10 (ii) 2 (iii) 2 (iv) 2

(10) (i) 2 (ii) 3 (iii) 16 (iv) $\frac{4}{9}$ (v) $\frac{27}{125}$

(11) (i) 0.7781 (ii) 1.0791 (iii) 1.3010

(12) (i) $x = 3$ (ii) $n=1$ (iii) $x = 100$

குயாகாரகம் 8.1

$$\begin{array}{lll} 4^4, & 4, & 4 \\ 5^3, & 5, & 3 \\ 8^4, & 8, & 4 \\ 2^5, & 2, & 5 \end{array}$$

குயாகாரகம் 8.2

(1) 2 (2) 3 (3) 2

குயாகாரகம் 8.3

- (a) 2×2
- (b) $5, 40$
- (c) $4, 4, 5, 1600$
- (d) $6 \times 6 \times 5 \times 5 = 900$
- (e) $3 \times 3 \times 3 \times 3 \times 3 \times 3 \times 2 = 1458$

8.1 அனுபவம்

- (1) (c) 4^6 (2) $3^5 > 5^3$
 (3) (a) $2^2 \times 3^2$ (b) $4^2 \times 6^4$ (c) $2^3 \times 3^3 \times 5^3$ (d) $3^{10} \times 4^{30}$
 (4) கூறுதல், $2^4 = 16$
 $4^2 = 16$
 (5) (a) 1296 (b) 128 (c) 2304

8.2 அனுபவம்

- (1) (i) $2^3 b$ (ii) $a^2 b^2$ (iii) $5^2 x y$ (iv) $3^3 p^3$ (v) $2^3 l^2 m n$
 (2) (i) $x^2 \times y^2$ (ii) $5^2 \times 2$ (iii) $2^2 \times 5^2$ (iv) $a^3 \times b^2$
 (v) $5^2 \times x \times y^2$

8.3 அனுபவம்

(1) (i) $2^2 + 3$	(ii) $x^2 + y^2$	(iii) $3x^2 + y$	(iv) $(x+y)^2$	(v) $\frac{4y - 2x}{2}$
4 + 3 7	$2^2 + 3^2$ 4 + 9 13	$3 \times 2^2 + 3$ 12 + 3 15	$(2 + 3)^2$ 5^2 25	$(4 \times 3 - 2 \times 2)/2$ $(12 - 4)/2$ 4

- (2) (i) +4 (ii) -1 (iii) 1 (iv) 25 (v) 13 (vi) -5
 (3) (a) 36 (b) 12 (c) 216 (d) 24 (e) 20
 (4) $x = 5$
 (5) (i) 24 (ii) 96 (iii) 48 (iv) 96 (v) 192

8.4 അഹാസ്യ

$$(i) a^{3+2} \quad (ii) m^{3+3} = m^6 \quad (iii) 3^{2+5+1} = 3^8 \quad (iv) p^2, 7^6 \quad (v) \left(\frac{1}{2}\right)^{-8}$$

8.5 അഹാസ്യ

$$(i) a^{5-3} \quad (ii) \frac{2 \times 2 \times 2 \times 2}{2 \times 2} \quad (iii) r^{-5}$$

8.6 അഹാസ്യ

- (1) (i) $\frac{1}{2^5}$ (ii) $\frac{1}{x^2}$ (iii) $\frac{1}{x^{-2}}$ (iv) $\frac{1}{2^{-5}}$ (v) $\frac{x^2}{y^2}$ (vi) $\frac{x^2}{y^{-2}}$
 (2) (i) $\frac{1}{32}$ (ii) $\frac{1}{9}$ (iii) 8 (iv) 16 (v) $\frac{8}{9}$ (vi) 100
 (vii) $\frac{1}{9}$ (viii) $\frac{1}{5}$ (ix) 40 (x) $\frac{1}{160}$

8.7 അഹാസ്യ

$$(i) 1 \quad (ii) y \quad (iii) y^6 \quad (iv) 1 \quad (v) 1$$

8.8 അഹാസ്യ

- (1) (i) p^4 (ii) 1 (iii) $(x^2)^5$ (iv) y^6 (v) $\frac{p^9}{q^6}$ (vi) 2 (vii) 2
 (viii) a^7 (ix) x^8 (x) $\frac{1}{64}$
 (2) (i) 1 (ii) 729 (iii) 64 (iv) 25 (v) 1296 (vi) 16 (vii) (-27)

8.9 അഹാസ്യ

- (1) (i) $4x^2$ (ii) $9x^2$ (iii) a^2 (iv) $4096l^4$
 (2) (i) $(4a)^2$ (ii) $(2x)^2$ (iii) $(6y)^2$ (iv) $(7/x)^2$ (v) $(3p/5)^3$

$$(3) \quad (\text{i}) \quad (5a)^2 \quad (\text{ii}) \quad 1^2 \quad (\text{iii}) \quad (4y)^2 \quad (\text{iv}) \quad 15^2$$

8.10 அணுகை மாறுவ

$$(1) \quad (\text{i}) \quad 3 \quad (\text{ii}) \quad -3 \quad (\text{iii}) \quad \frac{1}{3} \quad (\text{iv}) \quad 2 \quad (\text{v}) \quad \frac{1}{2} \quad (\text{vi}) \quad -2$$

$$(2) \quad (\text{i}) \quad \frac{2}{3} \quad (\text{ii}) \quad 2 \quad (\text{iii}) \quad 1\frac{1}{2} \quad (\text{iv}) \quad 1\frac{1}{2} \quad (\text{v}) \quad \frac{2}{3} \quad (\text{vi}) \quad \frac{1}{5} \quad (\text{vii}) \quad 2$$

$$(\text{viii}) \quad 10 \quad (\text{ix}) \quad \frac{x}{y} \quad (\text{x}) \quad \frac{x}{y}$$

8.11 அணுகை மாறுவ

$$(1) \quad (\text{i}) \quad \frac{1}{27} \quad (\text{ii}) \quad 25 \quad (\text{iii}) \quad \frac{1}{25} \quad (\text{iv}) \quad \frac{9}{4} \quad (\text{v}) \quad \frac{1}{100} \quad (\text{vi}) \quad \frac{100}{9}$$

$$(2) \quad (\text{i}) \quad \frac{8}{27} \quad (\text{ii}) \quad \frac{27}{8} \quad (\text{iii}) \quad \frac{4}{9} \quad (\text{iv}) \quad \frac{9}{4} \quad (\text{v}) \quad \frac{9}{100} \quad (\text{vi}) \quad \frac{100}{9} \quad (\text{vii}) \quad \frac{4}{25}$$

$$(\text{viii}) \quad \frac{8}{27} \quad (\text{ix}) \quad \frac{27}{8} \quad (\text{x}) \quad 9a^2 \quad (\text{xi}) \quad \frac{1331}{1000} \quad (\text{xii}) \quad \frac{256}{81}$$

$$(3) \quad (\text{i}) n=2 \quad (\text{ii}) n=3 \quad (\text{iii}) n=5 \quad (\text{iv}) n=4 \quad (\text{v}) n=1/2 \\ (\text{vi}) n=1/2 \quad (\text{vii}) n=1 \quad (\text{viii}) n=1/2 \quad (\text{ix}) n=1 \quad (\text{x}) n=1$$

8.12 அணுகை மாறுவ

$$(1) \quad (\text{i}) \quad \log_2 8 = 3 \quad (\text{ii}) \quad \log_5 25 = 2 \quad (\text{iii}) \quad \log 1000 = 3 \quad (\text{iv}) \quad \log_3 9 = 2 \\ (\text{v}) \quad \log_7 4 = 2 \quad (\text{vi}) \quad \log 2 = 0.3010 \quad (\text{vii}) \quad \log_x y = 2$$

$$(\text{viii}) \quad \log_a n = m \quad (\text{ix}) \quad \log_3 \left(\frac{1}{a} \right) = -2 \quad (\text{x}) \quad \log_2 \left(\frac{1}{8} \right) = -3$$

$$(\text{xi}) \quad \log_5 \left(\frac{1}{25} \right) = -2$$

$$(2) \quad (\text{i}) \quad 8 = 2^3 \quad (\text{ii}) \quad 9 = 3^2 \quad (\text{iii}) \quad 25 = 5^2 \quad (\text{iv}) \quad 100 = 10^2 \quad (\text{v}) \quad 1000 = 10^3 \\ (\text{vi}) \quad 10^{-1} = 0.1 \quad (\text{vii}) \quad 10^{-2} = 0.01 \quad (\text{viii}) \quad b = a^n \quad (\text{ix}) \quad 81 = 3^4 \\ (\text{x}) \quad 32 = 2^5$$

$$(3) \quad (\text{i}) \quad \log_2 8 \quad (\text{ii}) \quad \log^{10} \quad (\text{iii}) \quad \log_2 8 \quad (\text{iv}) \quad \log_3 27 \quad (\text{v}) \quad \log_2 16$$

$$(4) \quad (\text{i}) \quad 2^3 = 8 \iff \log_2 8 = 3 \quad (\text{ii}) \quad 5^2 = 25 \iff \log_5 25 = 2$$

$$(iii) \quad 10^2 = 100 \iff \log_{10} 100 = 2 \quad (iv) \quad 10^3 = 1000 \iff \log_{10} 1000 = 3$$

$$(v) \quad 3^4 = 81 \iff \log_3 81 = 4 \quad (vi) \quad 2^5 = 32 \iff \log_2 32 = 5$$

$$(5) \quad (i) \times \quad (ii) \quad \checkmark \quad (iii) \times \quad (iv) \quad \checkmark \quad (v) \quad \checkmark \quad (vi) \quad \checkmark \quad (vii) \quad \checkmark$$

$$(6) \quad (i) \quad 3 \quad (ii) \quad 2 \quad (iii) \quad 3 \quad (iv) \quad -1 \quad (v) \quad 0 \quad (vi) \quad 3 \quad (vii) \quad 3 \quad (viii) \quad 2 \quad (ix) \quad \frac{1}{2} \quad (x) \quad 2$$

8.13 எண்ணியல்

$$(1)(i) \quad \log_a m + \log_a n \quad (ii) \quad \log 25 + \log 0.8 \quad (iii) \quad \log 0.478 - \log 0.586$$

$$(iv) \quad 2\log 2.54 \quad (v) \quad 3\log 2.32 \quad (vi) \quad 2\log 25 - \log 0.8$$

$$(vii) \quad \log 0.42 + \log 0.85 - \log 0.92 \quad (viii) \quad \frac{1}{3}\log 8.352$$

$$(2) \quad (i) \quad \checkmark \quad (ii) \quad \times \quad (iii) \quad \times \quad (iv) \quad \times \quad (v) \quad \checkmark \quad (vi) \quad \times \quad (vii) \quad \checkmark \quad (viii) \quad \times$$

$$(3) \quad (i) \log_a 12 \quad (ii) \log_a 3 \quad (iii) \log_a 3 \quad (iv) \log_a 6 \quad (v) \log_a \frac{1}{3}$$

$$(vi) \quad 9 \quad (vii) \quad 11 \quad (viii) \quad 20 \quad (ix) \quad 2 \quad (x) \quad 2 \quad (xi) \quad 2$$

$$(xii) \quad 2 \quad (xiii) \quad 2 \quad (xiv) \quad 10 \quad (xv) \quad 4$$

$$(4) \quad (i) n=2 \quad (ii) n=5 \quad (iii) n=9 \quad (iv) x=10 \quad (v) n=0.4$$

$$(5) \quad (i) \quad 0.7781 \quad (ii) \quad 1.0791 \quad (iii) \quad 0.6020 \quad (iv) \quad 0.9542 \quad (v) \quad 1.5562$$

$$(vi) \quad 1.2552 \quad (vii) \quad 1.3801 \quad (viii) \quad 0.1761 \quad (ix) \quad 0.1761 \quad (x) \quad 1.3010$$

$$(xi) \quad 0.8239 \quad (xii) \quad 0.6532 \quad (xiii) \quad 1.4771 \quad (xiv) \quad 1.6020 \quad (xv) \quad 0.9542$$

၂ ပြနိဂုဏ်

ପିଲିନ୍ଦୁରା

ପେର ପରିକ୍ଷେତାଯ

- (01) 10%, 12%

- (02) 50%

$$(03) \quad (\text{i}) \quad \frac{70}{100} = 70\% \quad (\text{ii}) \quad \frac{32}{100} = 32\%$$

(04) (i) 60% (ii) 75%

$$(05) \quad (\text{i}) \quad \sigma_{\text{L}}. 20 \quad (\text{ii}) \quad \frac{20}{80} \times 100\% = 25\%$$

$$(06) \quad (\text{i}) \quad \sigma_{\text{U}} \cdot 2400 \quad (\text{ii}) \quad \frac{300}{2400} \times 100\% = 12.5\%$$

$$(07) \quad (\text{i}) \quad \frac{5}{100} \times 12000 = 600 \quad (\text{ii}) \quad 12000 - 600 = 11400$$

$$(08) \quad (\text{i}) \quad \sigma_{\text{L}}. 8050 - \sigma_{\text{L}}. 7000 = \sigma_{\text{L}}. 1050 \quad (\text{ii}) \quad \frac{1050}{7000} \times 100\% = 15\%$$

$$(09) \quad (\text{i}) \quad \sigma_{\text{L}}. \ 700 \ 000 \times \frac{5}{100} \quad (\text{ii}) \quad \sigma_{\text{L}}. \ 700 \ 000 - \sigma_{\text{L}}. \ 35 \ 000 = \underline{\underline{\sigma_{\text{L}}. \ 665 \ 000}}$$

σ_L. 35000

$$(10) \quad (\text{i}) \quad \underline{\underline{9\%}} \cdot 1800 \times 4 = \underline{\underline{3600}} \quad (\text{ii}) \quad \frac{7200}{\frac{7200}{180000} \times 2} \times 100\% = 4\%$$

$$(11) \quad (\text{i}) \quad \frac{\sigma_{\ell.} 30\,000}{15} = \sigma_{\ell.} 2\,000 \quad (\text{ii}) \quad \sigma_{\ell.} 2\,000 \times \sigma_{\ell.} 20 = \sigma_{\ell.} 40\,000$$

$$(iii) \quad \sigma_{\text{L}} \cdot 40\,000 \times \frac{5}{100} = \sigma_{\text{L}} \cdot 2000$$

$$(12) \quad (\text{i}) \quad \sigma_{\text{L}}. 500\theta \times \frac{10}{100} = \sigma_{\text{L}}. 500 \quad (\text{ii}) \quad \sigma_{\text{L}}. 500 \times 3 = \sigma_{\text{L}}. 1500$$

$$(iii) \quad \sigma_{\text{L}}. 5000 + \sigma_{\text{L}}. 1500 = \sigma_{\text{L}}. 6500$$

$$\begin{aligned}
 (13) \quad \text{පළමුවන අලරුද්ද පොලිය} &= \frac{10}{100} \times 25000 \\
 &= \text{Rs. } 2500
 \end{aligned}$$

ଦେଲିନ ଅଧିକାରୀଙ୍କ ମୁଲ ମୂଳ
= ରୂ. 2500 + 25000
= ରୂ. 27500

$$\text{දෙවන අවුරුද්දව පොලිය} = 2750\theta \times \frac{10}{100}$$

ଗେଲିଯ ଫ୍ରଣ୍ଟ ମୁଲ୍ଟ ମ୍ଲିଲ	=	ଓର୍ଦ୍ଦ 2750
	+	27
		ଓର୍ଦ୍ଦ 30250

$$(14) \quad \text{මිලට ගන්නා කොටස් ගණන} = \frac{72000}{12} = 6000$$

$$\text{කොටස්වල නාමික අගය} = 6000 \times 10 = 60000$$

$$\text{සමාගම ගෙවූ ලැබා ඇත ප්‍රතිශතය} = \frac{4800}{60000} \times 100\% \\ \equiv 8\%$$

$$(15) \quad (\text{i}) \quad \sigma_{\text{L}}. 75\,000 \times \frac{1}{5} = \sigma_{\text{L}}. 15\,000$$

$$(ii) \quad \sigma_{\text{L}}. 75\,000 - \sigma_{\text{L}}. 15\,000 = \sigma_{\text{L}}. 60\,000$$

$$(iii) \quad \frac{\sigma_{\text{t.}} 60\,000}{12} = \sigma_{\text{t.}} 5000$$

= σ₇, 100

$$(v) \quad S_n = \frac{n}{\gamma} (n+1)$$

$$= \frac{12}{2} \times 13$$

$$= 6 \times 13$$

= 78

$$(vi) \quad \sigma_{\text{L}}. 78 \times 100 = \sigma_{\text{L}}. 7800$$

$$(vii) \quad \sigma_{\text{L}}. \ 60 \ 000 \quad + \quad \sigma_{\text{L}}. \ 7800 \quad = \quad \sigma_{\text{L}}. \ 67 \ 800$$

$$(viii) \quad \frac{\sigma_7. \ 67\ 800}{12} = \sigma_7. \ 5650$$

ଶିଖାକାରକତା 9.1

$$(1) \frac{33}{100}, \frac{46}{100}, \frac{17}{100}, \frac{24}{100}$$

$$(2) (i) \frac{2}{5} = \frac{2 \times 20}{5 \times 20} = \frac{40}{100} = 40\%$$

$$(iii) \frac{7}{10} = \frac{7 \times 10}{10 \times 10} = \frac{70}{100} = 70\%$$

$$(v) \frac{23}{50} = \frac{23 \times 2}{50 \times 2} = \frac{46}{100} = 46\%$$

$$(ii) \frac{3}{4} = \frac{3 \times 25}{4 \times 25} = \frac{75}{100} = 75\%$$

$$(iv) \frac{12}{20} = \frac{12 \times 5}{20 \times 5} = \frac{60}{100} = 60\%$$

9.1 ଅନ୍ତର୍ବାଣୀ

$$(1) (i) \frac{3}{4} = \frac{3 \times 25}{4 \times 25} \quad (ii) \frac{4}{5} = \frac{4 \times 20}{5 \times 20} \quad (iii) \frac{3}{10} = \frac{3 \times 10}{10 \times 10} \quad (iv) \frac{35}{50} = \frac{35 \times 2}{50 \times 2}$$

$$(v) \frac{11}{20} = \frac{11 \times 5}{20 \times 5}$$

$$(2) (i) 25, 25\% \quad (ii) 100, 40\% \quad (iii) \frac{70}{100}, 70\% \quad (iv) \frac{35}{100}, 35\% \quad (v) \frac{64}{100}, 64\%$$

ଅନ୍ତର୍ବାଣୀ 9.2

$$(1) (i) 40 \quad (ii) 37\frac{1}{2} \quad (iii) 100\%, 46\frac{2}{3} \quad (iv) 100\%, 85\frac{5}{7}$$

$$(2) (i) 66\frac{2}{3}\% \quad (ii) 37\frac{1}{2}\% \quad (iii) 55\frac{5}{7}\% \quad (iv) 55\frac{5}{9}\% \quad (v) 41\frac{2}{3}\% \quad (vi) 76\frac{2}{3}\%$$

$$(3) (i) 70\% \quad (ii) 60\% \quad (iii) 33\frac{1}{3}\% \quad (iv) 71\frac{3}{7}\% \quad (v) 83\frac{1}{3}\% \quad (vi) 27\frac{3}{11}\%$$

ଶିଖାକାରକତା 9.3

$$(1) 5\% = \frac{5}{100} = \frac{1}{20} \quad (2) 12\% = \frac{12}{100} = \frac{3}{25} \quad (3) 25\% = \frac{25}{100} = \frac{1}{4} \quad (4) 48\% = \frac{48}{100} = \frac{12}{25}$$

$$(5) 125\% = \frac{125}{100} = \frac{5}{4}$$

අභ්‍යන්තරය 9.3

- (i) $\frac{3}{100}, \frac{3}{100}$ (ii) $\frac{8}{100}, \frac{2}{25}$ (iii) $\frac{15}{100}, \frac{3}{20}$ (iv) $\frac{20}{100}, \frac{1}{5}$ (v) $\frac{60}{100}, \frac{3}{5}$ (vi) $\frac{55}{100}, \frac{11}{20}$
 (vii) $\frac{105}{100}, \frac{21}{20}$ (viii) $\frac{150}{100}, \frac{3}{2}$

අභ්‍යන්තරය 9.4

- (1) (i) 10, 20 (ii) $8, \frac{80}{100}, 80\%$ (iii) 25, 25% (iv) $\frac{17}{100}, 17\%$ (v) $\frac{65}{100}, 65\%$
 (vi) 10, 150, 150% (vii) 103, 103% (viii) $\frac{125}{100}, 125\%$
 (ix) $\frac{13}{10}, \frac{130}{100}, 130\%$ (x) $\frac{155}{100}, 155\%$
 (2) (i) 15% (ii) 75% (iii) 27% (iv) 35% (v) 50% (vi) 70%
 (vii) 5% (viii) 90% (ix) 104% (x) 130%

අභ්‍යන්තරය 9.5

$$(1) \frac{4}{20}, \frac{4}{20} \times 100 \quad (2) \frac{2}{5}, \frac{2}{5} \times 100 \quad (3) \frac{1500}{30000}, \frac{1500}{30000} \times 100$$

ත්‍රියාකාරකම 9.6

$$(1) \frac{15}{25_1} \times 100^4 = 60\% \quad (2) 100, \frac{100}{3000} \times 100 = 3\frac{1}{3}\% \\ (3) \frac{4000}{50000}, \frac{4000}{50000} \times 100 = 8\%$$

ත්‍රියාකාරකම 9.7

$$(2) 4l \times \frac{30}{100} = \underline{\underline{1.2l}} \quad (3) 60cm \times \frac{25}{100} = \underline{\underline{15cm}} \quad (4) 40kg \times \frac{50}{100} = \underline{\underline{20kg}} \\ (5) 1500 \times \frac{75}{100} = \underline{\underline{1125}}$$

අභ්‍යන්තරය 9.6

$$(1) 20\% \quad (2) 16\frac{2}{3}\% \quad (3) 80\% \quad (4) 80\% \quad (5) 11\frac{1}{9}\%$$

ත්‍රියාකාරකම 9.8

$$(1) \frac{15}{100} \times 700 = \underline{\underline{105}} \quad (2) 2500, 35\%, \frac{35}{100} \times 2500 = \underline{\underline{875}} \quad (3) \frac{12}{100} \times 2500 = \underline{\underline{300}}$$

අහසාසය 9.7

- (1) 1200 (2) 35 (3) රුපියල් 27 (4) රු.1240 (5) රු.3000

9.9 ක්‍රියාකාරකම

$$(1) \frac{50}{40} \times 100 = \underline{\underline{125}}$$

අහසාසය 9.8

- (1) 875 (2) 40 (3) 800 (4) රු.4500 (5) රු.17000

අහසාසය 9.9

(අ) A ලාභය 15 B ලාභය 625 C අලාභය 36 D ලාභය 60 E ලාභය 60

$$(ආ) A ලාභ 15 \quad B ලාභ \quad \frac{625}{2500} \times 100\% = 40\% \quad C අලාභය \quad \frac{36}{240} \times 100\% = 15\%$$

$$D ලාභ \quad \frac{680}{850} \times 100\% = 80\% \quad E ලාභ \quad \frac{60}{840} \times 100\% = 7\frac{2}{7}\%$$

අහසාසය 9.10

- (1) $\frac{125}{100} \times 6000$ (2) 15000, 12500 (3) 45000, 3600
 (4) රු .15 (5) රු .2500

අහසාසය 9.11

- (1) (i) (2) (ii) (3) (i) (4) (i)

අහසාසය 9.12

$$(1) (ii) රු.12, \frac{12}{60} \times 100 \quad (iii) 100, \frac{15}{100} \times 100 \quad (iv) 900, \frac{72}{900} \times 100, 8\%$$

$$(v) 860, 140, \quad \frac{140}{1000} \times 100$$

$$(2) (i) \frac{100}{12}, \frac{100}{12} \times 78 \quad (ii) \frac{65}{1300} \times 100\% = 5\%$$

$$(iii) 100, 2400, ගෙවීය පුතු මුදල = 12000 - \underline{2400}$$

$$(3) රු.420 \quad (4) (i) රු.75 \quad (ii) රු.675$$

අභ්‍යන්තරය 9.13

(1) (i) (a) (ii) (b) (iii) (a) (iv) (b) (v) (a)

$$(2) \text{ (i)} 100x = 25000 \times 120 \quad \text{(ii)} 180x = 1080000 \times 100 \quad \text{(iii)} 50000x = 15000 \times 100$$

$$\begin{array}{lll} x = \frac{25000 \times 120}{100} & x = \frac{1080000 \times 100}{180} & x = \frac{15000 \times 100}{50000} \\ x = 30000 & x = 600000 & x = 30 \end{array}$$

ତୀର୍ଟୀ ଲାଭ ପ୍ରତିଶତ୍ୟ = 30%

(3) (i) (a) σ_L.50000.00 (b) σ_L.52500.00 (ii) σ_L.30000.00 (iii) 7 $\frac{1}{2}$ %

ଅନୁଷ୍ଠାନିକ ୨.୧୪

(1)(i) σ_7 .800 (ii) σ_7 .63000 (iii) σ_7 .450 (iv) σ_7 .3750 (v) σ_7 .1250 (vi) σ_7 .716 (vii) σ_7 .152

$$(2)(i) \text{ (a)} \frac{9000}{100} = \frac{x}{8}$$

$$100x = 9000 \times 8$$

$$x = \frac{9000 \times 8}{100}$$

$$\text{(ii)} \quad x \times 12 = 4320 \times 100$$

$$x = \frac{4320 \times 100}{12}$$

$x = 36000$

GDP (c) 1975 4

(b) 35000×100

$$x = \frac{3500 \times 100}{35000}$$

$x = 10$

(3) (i) (a) σ_L.4500 (b)σ_L.50000 (ii) (a) σ_L.7500(b)σ_L.100000

අභ්‍යන්තරය 9.15

පුද්ගලයා	වාර්ෂික ආදායම	නිදහස් කළ මුදල	බදු ගෙවන මුදල රු. 100000ට බද්ද 3%	ඉතිරිය සඳහා බද්ද 5%	ගෙවීය යුතු ආදායම් බදු මුදල
(1) නිමල්	$600000 =$ $500000 + 100000$	500000	$100000 \times \frac{3}{100}$ $= \text{රු. } 3000$		$\text{රු. } 3000$
(2) සරත්	$700000 =$ $500000 + 100000$ $+ 100000$	500000	$100000 \times \frac{3}{100}$ $= \text{රු. } 3000$	$100000 \times \frac{5}{100}$ $= \text{රු. } 5000$	$\text{රු. } 3000 +$ 5000 $= \text{රු. } 8000$
(3) විපුල	$1000000 =$ $500000 + 100000$ $+ 400000$	500000	$100000 \times \frac{3}{100}$ $= \text{රු. } 3000$	$400000 \times \frac{5}{100}$ $= \text{රු. } 20000$	$\text{රු. } 3000 +$ 2000 $= \text{රු. } 5000$
(4) අමර	$675000 =$ $500000 + 100000$ $+ 75000$	500000	$100000 \times \frac{3}{100}$ $= \text{රු. } 3000$	$75000 \times \frac{5}{100}$ $= \text{රු. } 3750$	$3000 +$ 3750 $= \text{රු. } 6750$

ත්‍රියාකාරකම 9.10

(1) $\text{රු. } 50.00$ (2) $\text{රු. } .300.000$ (3) $\text{රු. } .5000.00$ (4) $\text{රු. } .10000$
 (i) $10 \times 5 = 50$ (ii) $200 \times 3 = 600$ (iii) $2500 \div 5 = 560$ (iv) $21000 \div 6 = 3600$

(v) $660000 \div 6 = 110000$ (vi) $3500 \div 5 = 700$, $\frac{700 \times 100}{10000} = 7\%$

අභ්‍යන්තරය 9.16

(1) $\text{රු. } 12 \times 10 = \text{රු. } 120 - \text{රු. } 1000 \text{ අවුරුදු} 4 \text{ කට } \text{ගෙවීය යුතු පොලිය} = \text{රු. } 120 \times 4 = \text{රු. } 480$

(2) $\text{රු. } 5000 \text{ අවුරුදු} 1 \text{ ගෙවීය යුතු පොලිය} = \frac{10}{100} \times 5000 = \text{රු. } 500$
 $\text{රු. } 5000 \text{ අවුරුදු} 5 \text{ ගෙවීය යුතු පොලිය} = \text{රු. } 500 \times 3 = \text{රු. } 1500$

(3) $\text{අවුරුදු } 1 \text{ ගෙවූ පොලිය} = \text{රු. } \frac{640}{4}$
 $\text{රු. } 100 \text{ කට } \text{අවුරුදු } 1 \text{ කට } \text{පොලිය} = \text{රු. } 8.00$
 $\text{ණයට ගත් මුදල} = \text{රු. } 2000$

- (4) (i) അമൃത്ര റൂ 1 ദിവസ ചുവ പൊലിയ = റൂ 2500.00
(ii) അമൃത്ര റൂ 5 ദിവസ ചുവ പൊലിയ = റൂ $2500 \times 5 =$ റൂ 12500
(iii) ദിവസ ചുവ മൂല മൂദ്ദെ = റൂ $50000 + 12000 =$ റൂ 62500
- (5) (i) അമൃത്ര റൂ 1 ദിവസ പൊലിയ = റൂ $1800 \div 3 =$ റൂ 600
(ii) ലഭാഗ്രഹ ആകെ ക്രയ മൂദ്ദെ } re $\frac{100}{10} \times 600 =$ റൂ 6000
(iii) അമൃത്ര റൂ 3 കു അവസാനയേ ദിവസ ചുവ മൂല മൂദ്ദെ = റൂ $6000 + 1800 =$ റൂ 7800

അഖണ്ഡം 9.17

- (1) റൂ 700 (2) $P = 20000, t = 5, r = 10$
ഡിവീഷൻ ചുവ പൊലിയ = റൂ 25000
ഡിവീഷൻ ചുവ മൂല മൂദ്ദെ = റൂ $50000 - 25000 =$ റൂ 75000
- (3) $P = 12000, t = 3, I = 2880$
സ്വല്പ പൊലി അളവാനുകയ = 8%
- (4) $P = 7500, I = 1200, r = 8$
ഡിവീഷൻ ഗത വി കാലയ = അമൃത്ര റൂ 2
- (5) $P = 30000, t = 5, r = 15$
ക്രയം ഗത മൂദ്ദെ = റൂ 40000

സ്ഥിരകാര്യക്രമ 9.11

(2)	$15000 \times \frac{8}{100}$	$\frac{1200}{\underline{15000}}$ 16200	$16200 \times \frac{8}{100}$ 1296	$\frac{16200}{\underline{1296}}$ 17496
(3)	$50000 \times \frac{15}{100}$	$\frac{7500}{\underline{50000}}$ 57500	$57500 \times \frac{12}{100}$ 8625	$\frac{57500}{\underline{8625}}$ 66125
(4)	$25000 \times \frac{10}{100}$	$\frac{2500}{\underline{25000}}$ 27500	$27500 \times \frac{10}{100}$ 2750	$\frac{27500}{\underline{2750}}$ 30250
(5)	$18000 \times \frac{6}{100}$	$\frac{1080}{\underline{18000}}$ 19080	$19080 \times \frac{6}{100}$	$\frac{19080}{\underline{1144.80}}$ 20224.80

අභ්‍යන්තරය 9.18

- (1) (i) ₹ 1575 (ii) ₹ 9075 (2) ₹ 125440 (3) ₹ 1532375

ත්‍රියාකාරකම 9.12

(1)	8	6000
	10	4000
	12	9500
	15	5000

- (2) (2) 1000, $1000 \times 10 = 10000$
 (3) 1050, $1050 \times 10 = 10500$
 (4) 1300 $1300 \times 10 = 13000$
 (5) 9 $600 \times 10 = 6000$

$$2 \rightarrow 15000 \times \frac{9}{100} = 1350$$

$$(3) \quad 3 \rightarrow 9600 \times \frac{10}{100} = 960$$

$$4 \rightarrow 25000 \times \frac{12}{100} = 3000$$

අභ්‍යන්තරය 9.18

- (1) (i) ₹ 1575 (ii) ₹ 9075 (2) ₹ 125440 (3) ₹ 1532375

අභ්‍යන්තරය 9.19

- (1) (i) 2000 (ii) ₹ 20000 (iii) ₹ 1000

- (2) (i) 2500 (ii) ₹ 37500 (iii) ₹ 3000

- (3) (i) ₹ 30000 (ii) 3000 (iii) ₹ 15

- (4) (i) ₹ 80000 (ii) 8000 (iii) ₹ 64000

- (5) (i) 4000 (ii) ₹ 4400 (iii) ₹ 32000 (iv) 2000 (v) ₹ 3000 (vi) 10%

අභ්‍යන්තරය 9.20

- (1) (i) 21 (ii) 78 (iii) 171 (iv) 300

- (2) (i) ₹ 4000 (ii) ₹ 2500 (iii) ₹ 2000 (iv) ₹ 700 (3) (i) ₹ 6 (ii) ₹ 20

- : (3) (i) ₹ 6 (ii) ₹ 20

(4)	କ୍ଷେତ୍ରକରଣଦୟ ଲାଭନାକମ	= ରୂ 42000
	ମୁଲିକ ଗେଲିମ	= ରୂ 6000
	ଗେଲିମର ଦ୍ଵାରା ମୁଦଳ	= ରୂ 36000
	ବାରୀକ ଗଣନ	= 18
	ମାସିକର ଗେଲିଯ ପ୍ରତି ମୁଦଳରେ କୋଟିଶ	= $\frac{36000}{18} = $ ରୂ 2000
	ମାସ ଲେକକ୍ୟାର ପୋଲିଯ	= ରୂ 40
	ମାସ ଲେକକ ଗଣନ	= 171
	ଗେଲିଯ ପ୍ରତି ମୁଦଳ ପୋଲିଯ	= ରୂ 40 × 171 = ରୂ 6840
	ଗେଲିଯପ୍ରତି ମୁଦଳ ମୁଦଳ	= ରୂ 6840 + 36000 = ରୂ 42840
	ବାରୀକ୍ୟାରକର ଗେଲିଯ ପ୍ରତି ମୁଦଳ	= <u>ରୂ 2380</u>

ଅନ୍ୟାନ୍ୟ 9.21

- (1) (i) ରୂ 27000 (ii) ରୂ 7000 (iii) 10 (iv) ରୂ 2000 (v) ରୂ 2220
 (vi) ରୂ 22200 (vii) ରୂ 2200 (viii) ରୂ 29200 (ix) 55 (x) ରୂ 40
 (xi) 24%
- (2) (i) ରୂ 32000 (ii) ରୂ 5000 (iii) ରୂ 27000 (iv) 18
 (v) ରୂ 1500 (vi) ରୂ 1785 (vii) ରୂ 32130 (viii) ରୂ 5130
 (ix) ରୂ 37130 (x) 171 (xi) ରୂ 30 (xii) 24%
 (3) 18%
 (4) 2%